

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2018 ජූලි මස 10 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහා සභා රැස්වීමේ වාර්තාව.**

සභාගී වූ :-

- | | | |
|---------------------------------|---|---|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ආර්. ගයාන් දුමින්ද වන්දසිරි මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී. එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික චීරරත්න මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී.සමන්ත කුමාර මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චින්තක දේවීන්ද්‍ර සමරවීර මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දසිරි මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පුස්පැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.වන්දකුමාර් මැතිතුමා |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී.කුමුදිණ ජයවර්ධන මැතිතුමිය |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශම්ණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ජී.ඩී.ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දලතා මැතිතුමිය |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය |
| 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා |
| 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 40. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය |
| 41. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා |

සභාගී නොවූ

- | | | |
|--------------------------------|---|--|
| 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ෆිලිප්පෝ ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය |

ගරු සභාපතිතුමා

මහා සභා රැස්වීම සඳහා සහභාගී වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ප්‍රධාන මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමා ප්‍රධාන කාර්යමණ්ඩලය, මාධ්‍යවේදී මහත්වරුන් ඇතුළුව පැමිණ සිටි සියළුදෙනා පිළි ගැනීමෙන් අනතුරුව ගරු සභාපතිතුමා විසින් 2018 ජූලි මස මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම 2018.06.11 දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව සංශෝධන හා වෙනස්කම් ඇතුළත් පෙන්වා දී එය සභා සම්මත කර ගන්නා ලෙස ගරු සභාපතිතුමා විසින් සභාවෙන් ඉල්ලා සිටින ලදී.

01.පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා.

ගරු සභාපතිතුමා, 2018.06.11 මහා සභා රැස්වීම් වාර්තාවේ ඔබතුමාගේ කථාවේ නියෝගය 35 පිටුව, 4 වන ඡේදය, හිටපු ගරු සභාපති වන්දුසිරි ගමගේ මැතිතුමාගේ කාලයේ කියලා. ඒක හිටපු ගරු සභාපති ඩබ්ලිව්.ඩී.වන්දුසිරි මැතිතුමාගේ කාලයේ තමයි ගලී බවුසරය ලැබුණේ. එය නිවැරදි විය යුතුයි.

සංශෝධන අංක 01

2018.06.11 දින පැවති මහා සභා රැස්වීම් වාර්තාවේ පිටු අංක 35 හි සඳහන් ගරු සභාපතිතුමාගේ කථාවේ පහත සඳහන් කොටස පහත පරිදි සංශෝධනය විය යුතුයි.

හිටපු සභාපතිවරයෙක් වන ඩබ්.ඩී. වන්දුසිරි මැතිතුමා ඉන්න කාලේ එය ලැබුණේ අපිට. ඒ පිළිබඳ කෘතවේදීභාවයක් ඔහුට මොන ප්‍රශ්න ආවත් ඔහු ඒ කටයුත්ත සභාව වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරලා දුන්නා ඒ ගැන අපේ ගෞරවය පුද කරනවා එතුමාට.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා.

ගරු සභාපතිතුමා, අදාළ වාර්තාවේ පිටු අංක 23. මම ඉදිරිපත් කරපු කථාවේ පුවි දෝෂයක් නියෝගය. නමුත් මා විශ්වාස කරනවා මේ සභාව මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතයේ සුරක්ෂිතතාව ජනප්‍රියතාවය, සෞඛ්‍ය මේ කාරණා පිළිබඳව මීට වඩා ගැඹුරින් හිතලා තමන්ට මේක සැලකිය යුතු ආදායමක් ඒ ආදායමෙන් සභාව තව ශක්තිමත් වෙනවා. කියලා එහිදී මම ජනප්‍රියතාවය කියලා වචනයක් භාවිතා කළේ නැහැ. සනීපාරක්ෂාව කියලා තමයි ප්‍රකාශ කළේ.

සංශෝධන අංක 02

2018.06.11 දින පැවති මහා සභා රැස්වීම් වාර්තාවේ පිටු අංක 23 හි සඳහන් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මන්ත්‍රීතුමාගේ කථාවේ පහත සඳහන් කොටස පහත පරිදි සංශෝධනය විය යුතුයි.

නමුත් මා විශ්වාස කරනවා මේ සභාව මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතයේ සුරක්ෂිතතාව, සනීපාරක්ෂාව, සෞඛ්‍ය මේ කාරණා පිළිබඳව මීට වඩා ගැඹුරින් හිතලා තමන්ට මේක සැලකිය යුතු ආදායමක් ඒ ආදායමෙන් සභාව තව ශක්තිමත් වෙනවා.

ගරු සභාපතිතුමා

වෙනත් සංශෝධන නොමැති නම් වාර්තාව සභා සම්මත කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමා, 2018.06.11 වන දින පැවති මහා සභා රැස්වීම් වාර්තාව ඉහත සංශෝධනයන්ට යටත්ව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමා, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2018.06.11 වන දින පැවති මහා සභා රැස්වීම් වාර්තාව ඉහත සංශෝධනයන්ට යටත්ව පිළි ගත යුතු සත්‍ය වාර්තාවක්

බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

සනී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02.සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන

01. බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු සියළුම මහජන නියෝජිතයින් හා එකී ආයතන වල සේවය කරනු ලබන වැටුප් කේතය එම්එන් 07 හා ඊට ඉහළ වැටුප් පරිමාණයන්ගෙන් වැටුප් ලබා ගන්නා සියළුම නිලධාරීන් 1985 අංක 29 දරණ පනතින් හා 1988 අංක 74 දරණ පනතින් සංශෝධිත 1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත අනුව සෑම වර්ෂයකම මාර්තු 31 දිනට තම වත්කම් පිළිබඳ ප්‍රකාශයක් අදාළ ආකෘතිය මගින් එම වර්ෂයේ ජූනි 30 දිනට පෙර එකී ආකෘතිපත්‍ර බාර දිය යුතු නිසි බලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් කරමින් 2018.05.31 දිනැතිව පළාත් පාලන කොමසාරිස්තුමිය (බ.ප) විසින් යොමු කරන ලද ලිපිය.

02. 2018.05.11 දින මහා සභාවේ පෞද්ගලික ප්‍රකාශ යටතේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ගංවතුර පාලන ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අදාළව, එම ඉල්ලීම සලකා බැලීම සඳහා සටහන් කරගත් බව සඳහන් කරමින් වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික සහකාර විසින් 2018.06.14 දිනැතිව යොමු කරන ලද ලිපිය.

03.ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03- (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානී සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01.නිවස වැසි ජලයෙන් යටවීම සම්බන්ධවයි යන හිසින් යුතුව කොස්ගම, අකරවිට, ආනන්දගම නො.50 හි පදිංචි එච්.බබ්. වසන්ත මයා විසින් 2018.06.03 දිනැතිව ලේකම්තුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 – (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පේ කන්ද කපා පස් ප්‍රවාහනය කිරීම නිසා වන හානිය පිළිබඳව සඳහන් කරමින් හල්පේ, උග්ගල්ල, අංගම්පිටිය ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමගින් 2018.07.01 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ප්‍රාදේශීය සභාවට අයත් දොල ඉහළ පාර නඩත්තු කටයුතු හා සම්බන්ධවයි යන හිසින් යුතුව ඉහළ කොස්ගම ප්‍රදේශවාසීන් විසින් 2018.07.09 දිනැතිව ගරු මන්ත්‍රීතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02.කොස්ගම සුමේධ විද්‍යාලයට යන මාවත පිළිසකර කර ගැනීම සම්බන්ධවයි යන හිසින් යුතුව කොස්ගම සුමේධ විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් අත්සන් ලේඛනයක්ද සමගින් 2018.07.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කසල එකතු කිරීමේ රථය රිටිගහහේනට හරවා රිටිගහහේන පාර, මාවතගම වෙන්දේසි ඉඩම් ආවරණය වන පරිදි කසල ප්‍රවාහන රථය ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පාදුක්ක, මාවතගම, රිටිගහහේන ප්‍රදේශවාසීන් විසින් 2018.06.28 දිනැතිව අත්සන් ලේඛනයක්ද සමගින් ගරු සභාපතිතුමා අමතා

යොමු කරන ලද ලිපිය.

02.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා විසින් පහළ කොස්ගම, බාලිකා පාර බදුවත්ත ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සඳහා පිරිසිදු පානීය නල ජලය ලබා දෙන ලෙස ඉල්ලා නිවාසලාභීන්ගේ ඉල්ලීම් ලිපිය හා ඔවුන්ගේ අත්සන් ලේඛනයක්ද සමගින් 2018.07.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03.අත්තනෝමතික ලෙස මහා පරිමාණ සත්ව ගොවිපලක් ඉදිකිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධවයි යන හිසින් යුතුව වග, තෙළුවත්තුඩුව ප්‍රදේශවාසීන් විසින් අත්සන් ලේඛනයක් හා ඡායාරූපද සමගින් 2018.07.03 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.නිරිපොළ ළමා ග්‍රාමය සිට පිට්ටනිය ඔස්සේ දිවෙන මාර්ගයේ සකස් නොකරන ලද මීටර් 100 ක් පමණ වන මාර්ග කොටස සකස් කර දෙන ලෙස ඉල්ලමින් හංවැල්ල, නිරිපොළ එම්.ඩී. ඩේවිඩ් මයා විසින් අත්සන් ලේඛනයක්ද සමගින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතගම 444/ඒ නැගෙනහිර ග්‍රාම සේවා වසමේ පිහිටි අළුපොතවත්ත ඉඩමෙහි කොටසක් වන දැනට රබර් වගා කර ඇති නෝනාවත්ත ඉඩම වෙන්දේසි කිරීමට සුදානමක් ඇති බැවින් ඒ කුලීන් වන පරිසර හානිය සම්බන්ධයෙන් පාදුක්ක, මාවතගම ප්‍රදේශවාසීන් විසින් අත්සන් ලේඛනයක්ද සමගින් ලේකම්, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව ප්‍රදේශීය ලේකම් සීතාවක වෙත 2018.06.05 දිනැතිව යොමු කරන ලද ලිපිය.

03- (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ඊරියකැටිය ග්‍රාමයේ ඉහළ කොටසට පානීය ජල පහසුකම් ලබා ගැනීම යන හිසින් යුතුව පාදුක්ක, ඊරියකැටිය ප්‍රදේශවාසීන් විසින් අත්සන් ලේඛනයක්ද සමගින් 2018.07.06 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.හංවැල්ල, තුන්තාන, කෝන්ගහවත්ත, නො.94 හි එච්.පී. විමලදාස මයා විසින් සිය ඉඩමට යන ප්‍රධාන පාර සකසා දෙන ලෙස ඉල්ලමින් පිඹුරු සැලැස්මේ පිටපතක්ද සමගින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.මාර්ග අංක 605 කොස්ගම - හංවැල්ල බොල්ලතාව අකරවිට පාර බස් රථයක් ලබා ගැනීම සම්බන්ධයෙන් 2018.07.06 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02.මාර්ග අංක 605 කොස්ගම - ඇස්වත්ත මානකඩ හරහා බොල්ලතාව හංවැල්ල බස් රථයක් ලබා ගැනීම සම්බන්ධයෙන් 2018.07.06 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (10) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. වෙරගොල්ල උළුමඩම පාරේ විදුලි කණු දෙකක් බිමට කඩා වැටීමට ආසන්න බව දැන්වීම යන හිසින් යුතුව පුවක්පිටිය, වෙරගොල්ල, උළුමඩම හි පදිංචි එන්. මුණවීර මයා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. ගල්කන්ද ප්‍රදේශයේ විදුලි කණුවක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පුවක්පිටිය, ගල්කන්ද හි පදිංචි එම්.ඒ. පියසේන මයා විසින් 2018.07.01 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 – (11) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. දැන්තර, බොල්ලතාව යා කෙරෙන මාර්ගය පිළිසකර කර ගැනීම සම්බන්ධවයි යන හිසින් යුතුව දැන්තර, බොල්ලතාව ගම්වාසීන් විසින් 2018.06.05 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03– (12) ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. ජාතික ඉතිරිකිරීමේ බැංකුව - හංවැල්ල ශාඛා ගොඩනැගිල්ල යන හිසින් යුතුව කළමනාකරු, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, හංවැල්ල විසින් 2018.05.21 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න - ඉදිරිපත්ව නැත.

05. යථා පරිදි කල් දී ඇති යෝජනා.

05 – (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ 06 වන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් පුළුල් කරන ලද සභා ශාලාවේ ශබ්ද විකාශන පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් රු. 3,143,301.90 ක මුදල කොළඹ 07, ලෝරිස් පෙදෙස, නො.17 හි ඩයිනමයික් ඒවී ටෙක්නොලජීස් පුද්ගලික සමාගම වෙත ගෙවිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, අපි සන්තෝෂ වෙනවා අපිට මේ පහසුකම ලබා දීමට එවකට බලධාරියා විදියට හිටපු ලේකම්තුමා කටයුතු කිරීම පිළිබඳව. හැබැයි විනාඩියෙන් මේක ඕල් වෙනවා. Auto System එකක් ද දන්නේ නැහැ. ටිකක් කථා කරනකොට නවතිනවා. ඒක පොඩ්ඩක් සලකා බලා මේක විනාඩියක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. එජස් කරලා තියෙනවාද දන්නේ නැහැ. එහෙම තියෙනවානම් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න. අපිට කාලය අවශ්‍ය වෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, යෝජනාව සම්බන්ධයෙන් මටත් පොඩ් අදහසක් තියෙනවා දැනගන්න පක්ෂයක් විදියට. මේ වියදම් සම්බන්ධව පොඩ් ගැටළුවක් තියෙනවා. ඒ පිළිබඳව සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කරනවා නම් සුදුසුයි.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමිය මේ සම්බන්ධව අවශ්‍ය කාරණා අපි මුදල් කාරක සභාවේදී සාකච්ඡා කළා. එදා මුදල් කාරක සභාවේ සුරියආරච්චි මන්ත්‍රීතුමා හිටියේ නැහැ මම හිතන්නේ. සභාවට මේ ගැන අදහසක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ පහුගිය සභාවේදී ඉදිරිපත් කරන්න හිටියේ මන්ත්‍රීවරුන්ට තිබූ අපැහැදිලිතාවයන් නිසා අපි මුදල් කාරක සභාවේදී ඒ පිළිබඳව සාකච්ඡා කරලා තමයි අපි යෝජනාව ගෙනාවේ. අවශ්‍ය නම් සියළු ලිපිලේඛන තියෙනවා. නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව මිල ගණන් කැඳවලා මේ ආයතන වලින් එහි තියෙන ගුණාත්මක භාවය ගැන සොයා බලලා ඔබත්

අපත් පත්වෙන්න කලින් ලේකම් මහත්මා කටයුතු කරන කාලේ තමයි මේ මිලදී ගැනීම සිද්ධවෙලා තියෙන්නේ. මෙහි ප්‍රමාදයක් සිද්ධ වුණා පහුගිය කාලේ සවි කිරීමේ ප්‍රමාදයක් නිසා තමයි මේක මහා සභාවට එන්නේ. ඒ නිසා ඒ පිළිබඳව ගැටළුවක් නැහැ කියලා මම හිතනවා. මුදල් කාරක සභා වාර්තාව අරන් බලන්න පුළුවන්. ඒ නිසා කිසි ගැටළුවක් නැහැ අර ගැනීම ගැන මුදල් වියදම් කිරීම ගැන ප්‍රශ්නයක් නැහැ කියලායි මම මතක් කරන්නේ. විරෝධතාවයක් නොමැතිද? එහෙමනම් මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (02) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.06.19 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභා ගත කරන ලද රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාවේ සඳහන් පරිදි, 2016 වර්ෂයට අදාළව සීතාවක ප්‍රාදේශීය සභාවේ මූල්‍ය පාලනය හා කාර්යසාධන ක්‍රියාවලිය 95.5% සාර්ථක ලෙස මූල්‍ය හා කාර්යසාධන නියමයන්ට අනුගතව කටයුතු කර ශ්‍රී ලංකාවේ සියළුම පළාත් පාලන ආයතන අතරින් සීතාවක ප්‍රාදේශීය සභාව ප්‍රථම ස්ථානය ලබා ගැනීමත්, ශ්‍රී ලංකාවේ සියළුම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු අතරින් සීතාවක ප්‍රාදේශීය සභාව පස්වන ස්ථානය ලබා ගැනීමත්, 2012, 2013, 2014, 2015, 2016, 2017 යන වර්ෂ වලදී පළාත් පාලන ආයතන කාර්ය සාධන කළමනාකරණ තරගයේදී අඛණ්ඩව හය වතාවක් කොළඹ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත්, 2015 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී විශේෂ කුසලතා සම්මානයක් දිනා ගැනීමත්, 2014, 2016 වර්ෂවල ආදායම් අයකර ගැනීමේ ප්‍රශස්ත මෙහෙවරක නිරත වීම වෙනුවෙන් බස්නාහිර පළාතේ තෙවන ස්ථානයට හිමි සම්මානයක්, සාර්ථක මූල්‍ය කළමනාකරණය විදහා දක්වනු ලබන අවසාන ගිණුම සඳහා 2011, 2012, 2013, 2014, 2015, 2016 යන වර්ෂ 06 තුළ අඛණ්ඩව යහපත් මතයක් ලබා ගැනීමට දක්වන ලද කැප කිරීම වෙනුවෙන් ලබා ගත් සම්මානයක්, 2017 බස්නාහිර පළාතේ පොදු සේවාවන් මහජනතාවට වඩාත් සුහුරු ආකාරයෙන් ලබාදීම වෙනුවෙන් සිදුකර ඇති සේවාව අගය කරමින් ලබාගත් සම්මානයක්, බල ප්‍රදේශය තුළ මහජනතාවගේ සෞඛ්‍ය හා රෝග නිවාරණය සඳහා හෙළ වෙදකම සමාජගත කරමින් 2016 වසර තුළ සිදු කරන ලද ප්‍රශස්ත සේවාව අගයමින් කොළඹ දිස්ත්‍රික් තෙවන ස්ථානයක්, පළාත් පාලන ආයතන අතර 2017 වර්ෂයේදී පවත්වන ලද කසල කළමනාකරණය පිළිබඳ තරගාවලියේ බස්නාහිර පළාතේ පිවිතුරුම ප්‍රාදේශීය සභාවට හිමි මිනිසරු සම්මානයක්, බස්නාහිර පළාත තුළ ටොන් 05 ට අඩු කොම්පෝස්ට් අංගන අතුරින් දෙවන ස්ථානයට හිමි මිනිසරු සම්මානය ලබා ගැනීමත්, ජාතික කියවීමේ මාසය නිමිති කරගෙන පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය මගින් 2015, 2016, හා 2017 වර්ෂ වලදී පළාත් පාලන ආයතන වන පුස්තකාල අතර තරගාවලියෙන් අඛණ්ඩව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට හිමි සම්මානය ලබා ගැනීමත් තුළින් "සීතාවක ප්‍රාදේශීය සභාව යන නාමය" කොළඹ දිස්ත්‍රික්කය තුළ, බස්නාහිර පළාත තුළ හා ශ්‍රීලංකාව තුළ ඔසවා තැබීමට දක්වන ලද කැප කිරීම අගය කිරීම වෙනුවෙන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සමස්ත කාර්යමණ්ඩලය වෙත අතිරේක වැටුප් වර්ධක දෙකක් ලබා දීමටත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන ලද පළාත් පාලන ආයතනවල සේවය කරනු ලබන කාර්ය මණ්ඩල සුභදතාවය වර්ධනය කිරීමේ ක්‍රීඩා තරගාවලියේ 2016, 2017 හා 2018 යන වර්ෂ වලදී අඛණ්ඩව අති විශිෂ්ට අන්දමින් කොළඹ දිස්ත්‍රික් ශූරතාවය හා බස්නාහිර පළාත් ශූරතාවය සීතාවක ප්‍රාදේශීය සභාවට දිනා දීමට කැප වී ක්‍රීඩා කළ සියළුම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දිරිගැන්වීමක් ලෙස ඔවුන්ට පහත සඳහන් පරිදි එක්වරක් පමණක් ලබා දෙන දිරිගැන්වීමේ දීමනාවක් සභා අරමුදලින් ලබා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අවුරුදු 40 ට වැඩි කාන්තා

ක්‍රීඩකයාගේ නම	පත්වීමේ ස්වභාවය	කොළඹ දිස්ත්‍රික් තරඟාවලිය								බස්නාහිර පළාත් තරඟාවලිය					
		100 m	200 m	400 m	100 x 4	400 x 4	800 m ඇවිදීම	යඟුලිය	දිවි ගැන්වීමේ දීමනාව රු.	100 m	200 m	400 m	100 x 4	400 x 4	දිවි ගැන්වීමේ දීමනාව රු.
ජේ.ඒ.සුජීවා දමයන්ති මිය	ස්ථීර	ප්‍රථම	ප්‍රථම	ප්‍රථම	ප්‍රථම	ප්‍රථම	-	-	3000.00	ප්‍රථම	දෙවන	දෙවන	ප්‍රථම	ප්‍රථම	4000.00
ජී.පී.රුපා නන්දනී මිය	ස්ථීර	දෙවන	දෙවන	දෙවන	ප්‍රථම	ප්‍රථම	-	-	3000.00	දෙවන	තෙවන	තෙවන	ප්‍රථම	ප්‍රථම	4000.00
ශාමලී කරුණාරත්න මිය	ස්ථීර	-	-	-	-	-	තෙවන	-	3000.00	-	-	-	ප්‍රථම	ප්‍රථම	4000.00
ඩබ්.ඩී. හදා වමින්දි වික්‍රමාරච්චි මිය	ආදේශක	-	-	-	ප්‍රථම	ප්‍රථම	-	-	3000.00	-	-	-	-	-	-
කේ.ජී.විත්‍රා මිය	ව්‍යාපෘති	-	-	-	ප්‍රථම	ප්‍රථම			3000.00	-	-	-	ප්‍රථම	ප්‍රථම	4000.00
කේ.ජී.සී. දමයන්ති මිය	ස්ථීර	-	-	-	-	-	-	තෙවන	3000.00	-	-	-	-	-	-

40 ට අඩු කාන්තා

ක්‍රීඩකයාගේ නම	පත්වීමේ ස්වභාව	කොළඹ දිස්ත්‍රික් තරගාවලිය							බස්නාහිර පළාත් තරගාවලිය						
		100 m	200 m	400 m	100 x 4	400 x 4	800 m ඇවිදීම	දිවු ගැන්වීමේ දීමනාව රු.	100 m	200 m	400 m	100 x 4	400 x 4	800 m ඇවිදීම	දිවු ගැන්වීමේ දීමනාව රු.
ඩබ්.වී.දිලිනි දිසිකා මිය	ස්ථීර	-	-	-	පුරුම	පුරුම	-	3000.00	-	-	-	පුරුම	පුරුම	-	4000.00
ආර්.කේ.ඒ.දිල්හානි වික්‍රමසිංහ මිය	ස්ථීර	දෙවන	පුරුම	-	පුරුම	-	-	3000.00	පුරුම	පුරුම	-	පුරුම	-	-	4000.00
පී.ඉනෝකා සුදර්ශනී මිය	ව්‍යාපෘති	-	-	පුරුම	-	පුරුම	-	3000.00	-	-	පුරුම	-	පුරුම	-	4000.00
කේ. සමන්තා ප්‍රියදර්ශනී මිය	ස්ථීර	-	-	තෙවන	පුරුම	පුරුම	-	3000.00	-	-	දෙවන	පුරුම	පුරුම	-	4000.00
කේ.එම්.රසිකා සෙවිවන්දි මිය	ස්ථීර	-	-	-	පුරුම	පුරුම	දෙවන	3000.00	-	-	-	පුරුම	පුරුම	දෙවන	4000.00
ඩබ්.අනුෂා කුමාරි සිල්වා මිය	ව්‍යාපෘති	-	-	-	-	-	පුරුම	3000.00	-	-	-	-	-	පුරුම	4000.00

අවුරුදු 40 ට වැඩි පිරිමි

ක්‍රීඩකයාගේ නම	පත්වීමේ ස්වභාවය	කොළඹ දිස්ත්‍රික් කරගාවලිය							බස්නාහිර පළාත් කරගාවලිය			
		100 m	200 m	100 x 4	400 x 4	800 m ඇවිදීම	යගුලිය	දිරිගැන්වීමේ දීමනාව රු.	100 m	400 x 4	යගුලිය	දිරිගැන්වීමේ දීමනාව රු.
වන්දිම ජයලාල් රත්නෙක්ති මයා	ස්ථීර	තෙවන	-	දෙවන	දෙවන	-	-	3000.00	ප්‍රථම	තෙවන	-	4000.00
කේ.පී මංගලජීව මයා	ස්ථීර	-	-	දෙවන	දෙවන	ප්‍රථම	-	3000.00	-	තෙවන	-	4000.00
ඩී. රෝහණ මයා	ස්ථීර	-	-	දෙවන	දෙවන	-	-	3000.00	-	-	-	-
රංජිත් ප්‍රේමසිරි මයා	ස්ථීර	-	-	-	-	දෙවන	-	3000.00	-	තෙවන	-	4000.00
නලින් විමලසිරි මයා	ස්ථීර	-	-	දෙවන	-	-	-	3000.00	-	-	-	-
රංජිත් විජේතිලක මයා	ස්ථීර	-	-	-	-	-	තෙවන	3000.00	-	-	තෙවන	4000.00
ඩබ්.පී සෝමරත්නම් මයා	ස්ථීර	-	-	-	දෙවන	-	-	3000.00	-	තෙවන	-	4000.00

අවුරුදු 40 ට අඩු පිරිමි

ක්‍රීඩකයාගේ නම	පත්වීමේ ස්වභාවය	කොළඹ දිස්ත්‍රික් තරගාවලිය							බස්නාහිර පළාත් තරගාවලිය						
		100 m	200 m	400 m	100 x 4	400 x 4	800 m ඇවිදීම	දිගු ගැන්වීමේ දීමනාව රු.	100 m	200 m	400 m	100 x 4	400 x 4	800 m ඇවිදීම	දිගු ගැන්වීමේ දීමනාව රු.
අයි.ඩී.නිලන්ත පූෂ්පකුමාර මයා	ස්ථීර	දෙවන	තෙවන	-	ප්‍රථම	ප්‍රථම	-	3000.00	-	-	-	-	ප්‍රථම	-	4000.00
ආර්.ඒ. වින්තක රුමේෂ් මයා	ආදේශක	-	-	තෙවන	ප්‍රථම	ප්‍රථම	-	3000.00	-	-	දෙවන	-	ප්‍රථම	-	4000.00
ඩී.පී ඩිලාන් චතුරංග මයා	ස්ථීර	-	-	-	ප්‍රථම	-	-	3000.00	-	-	-	-	-	-	-
කේ.එච්. සුසිල් මයා	ස්ථීර	-	-	දෙවන	ප්‍රථම	ප්‍රථම	-	3000.00	-	-	-	-	ප්‍රථම	-	4000.00
එච්.එම් ධර්මප්‍රිය මයා	ව්‍යාපෘති	-	-	-	-	ප්‍රථම	-	3000.00	-	-	-	-	ප්‍රථම	-	4000.00

ඩබ්.පී ජගත් පුෂ්පකුමාර මයා	ස්ථීර	-	-	-	-	-	ප්‍රථම	3000.00	-	-	-	-	-	-
-------------------------------	-------	---	---	---	---	---	--------	---------	---	---	---	---	---	---

කොළඹ දිස්ත්‍රික් - වොලිබෝල් අනුශූරතාවය ලබා ගත් කණ්ඩායම.

01. ජගත් පුෂ්පකුමාර මයා	}	රු.10,000.00
02. නිශාන්ත ජයලත් මයා		
03. පී.ඩී. ඩිලාන් චතුරංග මයා		
04. ඩී. රෝහණ මයා		
05. දිල්හාන් මනුරංග මයා		
06. බී.ඩී. සේනාරත්න මයා		
07. එල් .මදුසංක මයා		
08. බී. අරුණ කුමාර සරත්චන්ද්‍ර මයා		
09. එම්. දුමින්ද ප්‍රදීප් මයා		
10. වයි.එච්. ප්‍රදීප් මයා		

බස්නාහිර පළාත් - වොලිබෝල් අනුශූරතාවය ලබා ගත් කණ්ඩායම.

01. ජගත් පුෂ්පකුමාර මයා	}	රු.20,000.00
02. නිශාන්ත ජයලත් මයා		
03. පී.ඩී. ඩිලාන් චතුරංග මයා		
04. ඩී. රෝහණ මයා		
05. දිල්හාන් මනුරංග මයා		
06. බී.ඩී. සේනාරත්න මයා		
07. එල් .මදුසංක මයා		
08. බී. අරුණ කුමාර සරත්චන්ද්‍ර මයා		
09. එම්. දුමින්ද ප්‍රදීප් මයා		
10. වයි.එච්. ප්‍රදීප් මයා		

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝප් රූපසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමනි, ඔබතුමා විසින් ගෙන එන ලද මෙම යෝජනාව ස්ථීර කරන අතරම මේ සඳහා අදහස් දැක්වීමට පුංචි අවස්ථාවක් ඉල්ලා සිටිනවා. ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ 05 - (02) යෝජනාවේ සඳහන් පරිදි පසුගිය කාලයේ සීතාවක ප්‍රාදේශීය සභාවට විවිධ අංශ වලින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට කටයුතු කරලා තියෙන බව මේ යෝජනාවේ පැහැදිලිවම සඳහන් වෙනවා. මං හිතන්නේ ඒ පිළිබඳව පසුගිය සභාවටත් 2011 ඉඳන් මේ ක්‍රියාවලියේ මේ සභාව යම් යම් සම්මාන ලබා ගත්තයි කියන එක පැහැදිලිවම සඳහන් වුණා. ඒ වගේම 2015 සිට 2017 වර්ෂ

දක්වාත් ඒ ලබාගත්ත අති විශිෂ්ට ජයග්‍රහණ හා සම්මාන වලට අපේ සභාවේ කටයුතු කරන ලේකම්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවය ප්‍රණාමය මෙහි දී ප්‍රථමයෙන්ම පුද කරනු ලබනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දන්නවා විශේෂයෙන් 2016 දී බස්නාහිර පළාත තුළ තිබෙන සියලුම පළාත් පාලන ආයතනවල ඒකරාශීත්වයෙන් පළාත් ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමට කටයුතු කළා. එහි මූලික අවස්ථාව තමයි 2016 වර්ෂයේදී සීතාවක ප්‍රාදේශීය සභාව හැටියට කොළඹ දිස්ත්‍රික් ශූරතාවයත් ඒ වගේම බස්නාහිර පළාතේ අනු ශූරතාවයත් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ බවත් සභාපතිතුමා සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි 2017 වර්ෂයේ දිස්ත්‍රික් ශූරතාවය සහ බස්නාහිර පළාතේ ශූරතාවත් 2018 වර්ෂයේදී දිස්ත්‍රික් ශූරතාවයත්, පළාත් තරඟාවලියේ පසුගිය ජුනි 22 අවසන් තරඟාවලිය පැවැත්තුවේ. ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා ඒ තුළින්. විශේෂයෙන්ම ඒ උත්සවය සඳහා ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් මටත් සහභාගීවීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම පුංචි කණගාටුවක් තියෙනවා මොකද මෙම ක්‍රීඩා උළෙලේදී අපිට ලැබුණු තොරතුරු අනුව අපිට දැනගන්න තිබුණා අනිවාර්යයෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාව ප්‍රථම ස්ථානය ලබා ගන්නා බව. එහිදී විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය හැටියට අපේ සභාපතිතුමා උදාසනීත්ම ඒ ස්ථානයට ගිහින් තිබුණා. ඒ වගේම ඒ අවස්ථාවට සහභාගී වීමට මටත් පෞද්ගලිකව හැකියාව ලැබුණා. මං හිතන්නේ අපේ ප්‍රදීප් මන්ත්‍රීතුමාත් ඒ සඳහා සහභාගී වුණා. මට තියෙන පුංචි කණගාටුව තමයි මන්ත්‍රීවරු හැටියට මේක අපේ සීතාවක ප්‍රාදේශීය සභාව අපේ නිලධාරීන්ගේ සේවකයින්ගේ ක්‍රීඩා උළෙල. ඉතින් ඒ සඳහා මන්ත්‍රීවරු හැටියට අපේ සහභාගීත්වය මදියි කියන එක තමයි මට පෙනී ගියේ. පෞද්ගලිකව මම සහභාගී වුණ නිසා කියන එකක් නෙමෙයි. ඒ අඩුව අපිට තේරුණා ඒ නිලධාරීන් සහ සේවකයින් එක්ක කතාබහ කිරීමේදී, ඉතින් මම හිතන්නේ නැවතත් එවැනි තත්වයකට පත්නොකරගන්නයි කියන ඉල්ලීමත් ඒ ගරු මන්ත්‍රීවරුන්ගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා අපි දන්නවා දැඩි දුෂ්කරතාවයන් හා අපහසුතාවයන් මධ්‍යයේ තමයි මෙම නිලධාරීන් හා සේවකයින් පුහුණුවීම් කටයුතු සිදු කරනු ලැබුවේ. විශේෂයෙන්ම මට දැන ගන්නට ලැබුණා සමහර අවස්ථාවන් වලදී ගෙදර ඉන්න පුංචි ළමයාගේ සල්ලි කැටේ කඩාගෙන සල්ලි අරගෙන ඇවිල්ලා ඒ පුහුණුවීම් වලට සම්බන්ධ වුණා කියලා. ඒ තරමට බස් එකට එන්න තරම්වත් සල්ලි නැති සේවකයින් මේ තුළ සිටියයි කියන එක අපිට දැන ගන්නට ලැබුණා. ගරු සභාපතිතුමා කියනු ලැබුවා මේ සඳහා දිරිගැන්වීමේ දීමනාවක් ලබා දීමට කටයුතු කරනවායි කියන එක යෝජනාවේ සඳහන් වුණා සභා අරමුදලින්. මම යෝජනා කරනවා ගරු සභාපතිතුමනි ඒ දිරිගැන්වීමේ දීමනාව නිකන් පෞද්ගලිකවම දෙන්න යන්න එපා අපි කිසියම් උත්සවයක් තියලා ඒ අයව කිසියම් විදියකට ඇගයීමකට ලක් කරලා උත්සවාකාරයෙන් ඒ දීමනාව ලබා දීමට කටයුතු කරමු කියන එක මම මේ අවස්ථාවේ යෝජනාවක් හැටියට ගේනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සිදු කරන අවස්ථාවලදී මුදල් සම්බන්ධයෙන් ඒ අය අපහසුතා වලට පත්වෙනවා. ඒ සඳහා අපි සභාව තුළ ක්‍රීඩා අරමුදලක් හදා ගනිමු කියන යෝජනාවත් මේ අවස්ථාවේදී කරනවා. මොකද මේ පිළිබඳව පසුගිය දිනයකදී මම ප්‍රධාන අමාත්‍යතුමා හමු වූ අවස්ථාවකදී මට එතුමා විසින් කියනු ලැබුවා ඔයාලා සභාවේ යෝජනාවක් සම්මත කරලා මට දෙන්න ඒ අරමුදල වෙනුවෙන් එතුමාටත් ඒ දායකත්වය ලබා දෙන්න පුළුවන් කියන එක එතුමා සඳහන් කළා. ඒ නිසා මා ඉල්ලා සිටිනවා සභාවෙන් අරමුදලක් සැකසීම සහ ඒ පිළිබඳව ප්‍රධාන අමාත්‍යතුමා දැනුවත් කරන හැටියට මා ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ක්‍රීඩා සඳහා පුහුණුවීම භාරව කටයුතු කරලා මේ ස්ථානය ලබා ගන්නට අපේ සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු හැටියට කටයුතු කරන වන්දිම රත්තෝති මහතා පුහුණුකරුවෙකු හැටියටත් ක්‍රීඩකයෙක් හැටියටත් දැවැන්ත මෙහෙයක් ඉටුකළා. ඔහුගේ නායකත්වය ඒ මහ පෙන්වීම තිබුණේ නැත්නම් අපිට මේ අවස්ථාව ලබා ගන්න නොහැකි වෙනවා. එතුමාටත් අපි පෞද්ගලිකවම අපේ ස්තූතිය ප්‍රණාමය පුදකරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම නැවත වරක් ඉල්ලා සිටිනවා මොකද මේ ස්ථානය අපි ලබන අවුරුද්දේත් රැකගන්නට ඕනෙ. ඒ නිසා නැවත වතාවක් ඉල්ලා සිටිනවා සභා අරමුදලක් ක්‍රීඩා කටයුතු සඳහා හදමුයි කියන යෝජනාව නැවත වරක් කරමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා.

ගරු සභාපතිතුමනි, මෙය අවස්ථාවක් කර ගන්න ඕනෙ අපි ඒ අයට ප්‍රශංසා කිරීමට ස්තූති කිරීමට. මොකද මේ තරඟාවලියෙන් සභාවට යම් කිසි ගරුත්වයක් කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරේම ආසනයේ අවිස්සාවේලේ ආසනයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ජීවත්වෙන ප්‍රදේශයක්. විශාල අඩුපාඩුකම් රාශියක් තිබෙද්දීත් අපේ නිලධාරීන් විශේෂයෙන්ම සභාවේ ලේකම්තුමාට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා තියෙද්දීත් මේ ජයග්‍රහණවලට අවශ්‍ය ඒ මූලික උපදෙස්, කැපවීම නිලධාරී මණ්ඩලය, තරඟ සඳහා සහභාගී වූ කැපවෙව්ව ජයග්‍රහණය කළ සහභාගී වූ සේවකයින් සියලුදෙනා ඉතාමත් කැපවීමෙන් උනන්දුවෙන් තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් තමන්ගේ සභාව වෙනුවෙන් යම් කිසි වෙහෙසක් දායකත්වයක් ලබා දුන්නා ඒ නිසා තමයි අපිට ගරුත්වය ලබා ගන්න හැකිවුණේ. ඒ සියලුදෙනාට අපේ සභාවේ ගෞරවය හා ස්තූතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි යෝජනා කරනවා ඔබතුමා යෝජනාවක් ගේන්න අපිට හම්බෙන මුදලින් යම් දීමනාවක් මාසිකව හරි අයින් කරන්න කැමතියි සභාවේ නිලධාරීන් හා සේවකයින් වෙනුවෙන්. ඒ වගේම ස්ථිර රෝග හැදෙනවා. සති ගණන් එන්න බැරි අවස්ථා තියෙනවා ඒ අවස්ථා වලදී ඒවගේම මළ ගෙවල් වගේ අවස්ථා වලදී වියදම් කරන්න පොදු අරමුදලක් විදියට අපි යම් කිසි වැඩ පිළිවෙලක් සකස් කරමු. අපේ නිලධාරීන්ට ඒ අවශ්‍ය ශක්තිය සේවකයින්ට ලබා දෙන්න සුදුසු ක්‍රමවේදයකින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි ඔබතුමාට සහ අපේ නිලධාරීන්ට සේවකයින්ට පිරි නමනවා. මෙම මුදල මීට වඩා වැඩි වුණත් ඒ සියලු දේට අපේ එකඟතාවය ලබා දෙමින් ඒ කීර්තිය අත්කරගත් සියලුදෙනාට ලේකම්තුමාට ඇතුළු නිලධාරී මණ්ඩලයට ඒ වගේම සහභාගී වූ සහභාගී නොවූ අපේ සේවකයින් සියලුම දෙනාට මගේ පුද්ගලික ස්තූතියත් පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, ඔබතුමා ගෙනාපු ඒ යෝජනාව අපි අගය කොට සලකනවා. ඇත්තටම සීතාවක ප්‍රාදේශීය සභාවට ඒ ගරුත්වය ලබා දීමට කටයුතු කළ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන්ට අපගේ ස්තූතිය ප්‍රණාමය පුදකරන අතර ඔවුන්ට ඒ දීමනාව ගෙවීමට අපගේ එකඟතාවය පුද කරන අතරම ඒ ක්‍රීඩාවල යෙදුණු සේවක මහත්ම මහත්මීන් අපේ ගම් ප්‍රදේශ වලත් ඉන්නවා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් ඒ ක්‍රීඩා තරඟවල යෙදිව්ව බව අපි දන්නවා. ඉතින් ඔවුන්ට ඒ දිරිගැන්වීම් ලබා දීමේ යෝජනාවට අපේ පූර්ණ සහයෝගය ලබා දෙන අතර ඒ සියලුම දෙනාට සීතාවක ප්‍රාදේශීය සභාවට මේ ගරුත්වය ලබා දීපු සියලුම කාර්ය මණ්ඩලයටත් අපේ ස්තූතිය පුද කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, මං හිතන්නේ ඔබතුමා ඉතා හොඳ යෝජනාවක් කරලා තියෙනවා. අපේ පූර්ණ සහයෝගය අපි ලබලා දෙනවා. විශේෂයෙන්ම මේ ලබා ගන්න ජයග්‍රහණය වෙනුවෙන් සේවකයෝ ඇගයීමක් කළ යුතුයි. ඒකෙ කිසිම ගැටළුවක් නැහැ. ඒ වෙනුවෙන් කැපවුන සියලුම සේවක සේවිකාවන්ට අපි කෘතඥතාවයත් පුද කරන අතර මට සැකයක් තියෙනවා මම දන්න විදියට මේ යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා මම හිතන්නේ වඩා හොඳයි සාකච්ඡාවකට ගිහිල්ලා මේ කටයුත්ත කළා නම් කියලා මම විශ්වාස කරනවා. මොකද වැටුප් වර්ධක දෙන්න බැහැ රාජ්‍ය සේවකයින්ට සභා යෝජනාවකින්. ආයතන සංග්‍රහයේ එහෙම සඳහන් කරලා නැහැ මා දන්නා තරමට. මම දන්නේ නැහැ මගේ දැනුමේ ප්‍රමාණවත්භාවයක් තියෙනවාද කියලා. යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැටුප් වර්ධක උපයා ගන්න ඕනෙ සේවකයෝ විසින්. ඒ නිසා මං හිතන්නේ මේක වඩා හොඳයි මේක කාරක සභාවක් කරලා කරන්න පුළුවන් දේ මොකක්ද කියලා මම දන්නේ නැහැ මම රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ක කථා කළා. සාමාන්‍යයෙන් වැටුප් වර්ධක සභා යෝජනාවකින් දෙන්න පුළුවන් ද කියලා. බැහැ. අතිරේක වැටුප් වර්ධක කියලා මේ ආයතන සංග්‍රහයේ නැහැ. VII පරිච්ඡේදය වැටුප් පරිච්ඡේදය 9.10 වගන්ති වල තමයි වැටුප් වර්ධක තියෙන්නේ. හැබැයි ඒකෙ අතිරේක වැටුප් වර්ධක කියලා දෙයක් සඳහන් වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ජ්‍යෙෂ්ඨ සේවකයෝ ඉන්නවා මෙතන මේක දාපු තැනම ලොප් වෙයිද දන්නේ නැහැ. උඩ

කැල්ල නැති වුණොත් යට කැල්ල දෙන්න පුළුවන්. හැබැයි එකම යෝජනාවක් තියෙන්නේ. එතකොට උඩ කැල්ල දෙන්න බැරි වුණොත් යට කැල්ලත් දෙන්න බැරි වෙනවා. ක්‍රීඩා කරපු අයටත්. මම දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්තුමියත් එක්කත් කථා කළා. එතුමියගේ අදහසත් මේක ක්‍රියාවට නගන්න බැහැ කියන අදහස. මම මේ සඳහා ලේකම්තුමාගේ උපදෙසක් ලබා ගැනීමට කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහා සභාව කාරක සභා අවස්ථාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුටි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ සාකච්ඡාව අනුව තවත් මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම හිතනවා අපි සන්තෝස වෙන්න ඕනෙ කාරණාවක් ඒ ලංකාව පුරා තිබ්විව ප්‍රාදේශීය සභා වලින් පළවෙනි ස්ථානයට ඇවිත් තියෙනවා ලංකාවෙන්ම. අපි විශේෂයෙන්ම අපේ ස්තුතිය පුද කරනවා විශේෂයෙන්ම පරිපාලනයේ ඉන්න සියලුම නිලධාරී මහත්ම මහත්මීන්, ඒ වගේම පෙර කාලයේ තමුන්නාන්සේ සභාපතිවරයා විදිහට ලබා දුන් නායකත්වය අපි අගය කරන්නට ඕනෙ. ඒ වගේම අපි අද කණගාටු වෙන කාරණයක් තියෙනවා මේ ජයග්‍රහණ ලබා දෙන්නට මේ සභාවට මහත් වෙහෙසක් දරපු දෙදෙනෙක් අප අතර නැහැ. එක්කෙනෙක් දිල්හාන් පිංකු මහතා, අනික් එක්කෙනා රෝහණ මහත්මයා. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ. මං හිතනවා ඒ දෙදෙනාටත් ගෞරවය ලැබෙන්න ඕනෙ. ඒ එක්කම මට සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රකාශ කළා අදහසක් වශයෙන් ඔවුන් ඉදිරිපත් කළා. මේ ඉදිරිපත් කරපු යෝජනාවේ තියෙනවා සියලු දෙනාටම රුපියල් 7000/- ගාණේ අපි දිරි දීමනාවක් ලබා දිය යුතුයි කියලා. ඒක ගැන සමහරක් අයගේ අදහසක් තියෙනවා මේ ක්‍රීඩා තරඟ වලදී වැඩිපුර දක්ෂතා දක්වපු වැඩිපුර මහන්සි වෙලා කැපවෙලා වැඩ කරපු අය ලොකු ජයග්‍රහණ ලබපු අයත් ඉන්නවා. අඩු මට්ටමක් ලැබුණු අයත් ඉන්නවා. ඒ නිසා සමහර අයගේ අදහසක් තිබුණා සමහර සේවක සේවිකාවන්ගේ මේ වැඩි ජයග්‍රහණ ගත්ත අයට පොඩ් වැඩි සැලකීමක් කළොත් ඊළඟට සියලුදෙනාම දිරිමත් වෙයි කියලා ජයග්‍රහණය කරා යන්නට සමසේ රු. 7000/- සීමා නොකර තව යම් විශේෂ ජයග්‍රහණ ගත්ත අයට ඊට වඩා වැඩි මුදලක් ලබා දෙන්න පුළුවන් නම් ඒ ජයග්‍රහණය කරා හඹා යන්නට ඊළඟ අවස්ථාවේදී උත්සාහ කරයි කියන කාරණයත් මතක් කරමින් මේ සම්බන්ධයෙන් අපේ පූර්ණ සහයෝගයත් ලබා දෙන බව මතක් කරමින් මේ සියලුම සේවක මහත්වරුන්ටත් නිලධාරී මහත්වරුන්ටත් දේශපාලන නායකත්වය ලබා දුන් තමුන්නාන්සේටත් ස්තූතිවන්ත වෙමිනි මම නිහඩ වෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන යෝජනාවට සහාය දැක්වීම සඳහා කෙටි අදහසක් ඉදිරිපත් කිරීම තමයි මගේ අරමුණ. සීතාවක ප්‍රාදේශීය සභාව මම හිතන්නේ මේ පළාත් සභාව තුළත් ඒ වගේම මේ රට

ඇතුළත් කතාබහට ලක්වෙන කාරණයක් පිළිබඳව ඔබතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ක්‍රීඩාවෙන් අපේ ප්‍රාදේශීය සභාව ලබපු ජයග්‍රහණයත් ඒ ජයග්‍රහණය සඳහා කැපවුණු සියලුමදෙනා අගය කරන්නට ඒ වගේම ඒ සඳහා යම් කිසි පරිත්‍යාගයක් කරන්න කරලා තියෙන යෝජනාවට අපේ පූර්ණ සහයෝගය ලබා දෙන ගමන් ඒ වෙනුවෙන් කැපවුණු සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු ඒ සියලුමදෙනාට අපගේ ගෞරවය මේ අවස්ථාවේ පුදකරන ගමන් ඒ වගේම මම හිතන්නේ මංජුල මන්ත්‍රීතුමා මතු කළා අවසානයේ අපිට ඉටු කරගන්න බැරි වුණොත් කියන කාරණය. ඒක මතු කිරීමත් ඉතාමත් වැදගත්. මේ කාරණය අපිට ඉෂ්ට කරගන්න බැරි වුණොත් මේක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනෙ කාරණයක් නිසා තමයි මංජුල මන්ත්‍රීතුමා මේක නැවතත් මතක් කළේ. ඒ කටයුත්තට අපිට යා ගන්න බැරි වුණොත් අපි මොකක්ද කරන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි අපේ අවධානය යොමු කරන ගමන් අපි උත්සාහ කරමු ආණ්ඩුකාරතුමාගේ කැමැත්ත මේ සඳහා ලැබිලා මේ කටයුත්ත සාර්ථක කරගන්න හැකියාව ධෛර්ය ලැබේවා කියා පාර්ථනා කරමින් මම නිහඬවෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, ජාතික ජනතා පක්ෂය විදියට මේ ලබා ගත්ත ජයග්‍රහණ සඳහා ස්තූති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම මං හිතන්නේ සීතාවක ප්‍රාදේශීය සභාවට නිලධාරී මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ගරුත්වයක් ලබා දුන්නා. ඒ අවස්ථාවට මටත් සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. මං දැක්කා ඒ අවස්ථාවේදී අපිට කොච්චර ගෞරවයක් තියෙනවාද කියන කාරණය. මං හිතනවා අපිට මෙතෙක්දී තව පොඩි අභියෝගයක් තියෙනවා මේ සමහර ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ 2015, 2016, 2017 වගේ කාල වකවානුවල. මේ සභාවේ සභාපතිතුමා යටතේ පාලනය වුණු කාලයෙන් පරිබාහිරව. ලේකම්තුමා කොමසාරිස්වරයා විදියට වැඩ කටයුතු කරන කාල සීමාවේදී. ඉතින් ඒකටත් අපි ස්තූතිවන්න වෙන්න ඕනෙ. අපි කාටත් අභියෝගයක් තියෙනවා මේක ඉදිරියට යාවත්කාලීන කර ගැනීම සම්බන්ධයෙන්. ලේකම්තුමා ගෙනාපු ජයග්‍රහණ මන්ත්‍රී මණ්ඩලය විදියට අපිට ඉදිරියට අරගෙන යන්න බැරි වුණොත් ඒක අපිට යම් අභියෝගයක් වෙනවා. මම සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා සභාවක් විදියට අපි ඇතුළේදී වාද විවාද අපි ඕනෙ දෙයක් කරමු. හැබැයි එළියේදී සභාවක් විදියට අපි සභාවේ ගරුත්වය හා සභාවේ ජයග්‍රහණ වෙනුවෙන් පක්ෂ විපක්ෂ හේදයකින් තොරව එකට වැඩ කරමු කියන කාරණාව. මොකද අපි ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ ජයග්‍රහණ තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වුණොත්. එතකොට අපි ඉන්නවාට වඩා හොඳයි ලේකම්තුමායි නිලධාරී මණ්ඩලයයි හිටියා නම් කියලා හිතෙනවානේ. ඒක නිසා අභියෝගයක් තියෙනවා මං හිතනවා ඒ අභියෝගය අපි භාරගත යුතුයි. විශේෂයෙන්ම මංජුල මන්ත්‍රීතුමා වැදගත් කාරණයක් මතු කළා. අපිට ඒ ගැන නිසි අවබෝධයක් තිබුණේ නැහැ නීති සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මං හිතනවා සමහර කාරණා වලදී අපේ මංජුල මන්ත්‍රීතුමා කියන කාරණාවලට ඇහුම්කන් දෙන්න ඕනෙ. මොකද නීති තර්කය අපිත් දැනගෙන හිටියේ නැහැ. ඒ තැන්වලදී අපි නිකන් සට්ටනයක් ඇති කර ගත යුතු නැහැ. ඒ කියන කාරණා අපිට සංවේදී සහ අවබෝධයක් නැති නිසා අපි ගැටෙන්න පුළුවන්. ඒවා ගැනත් පොඩි අවබෝධයක් ලබා ගෙන එතනදී මං හිතන්නේ එක කාරණාවක් කියන්න කැමතියි අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ සඳහා සූදානමක් වෙන්න ඕනෙ. ගාන්ධිතුමා කියලා තියෙනවා “යහපත් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් වැඩ කරන්න ඕනෙ. අයහපත් ප්‍රතිඵල වලට සූදානම් වෙන්න ඕනෙ.” කියලා. ඒ ගැනත් අවධානය යොමු කරමින් මේ සියලුදෙනාට සීතාවක ප්‍රාදේශීය සභාවට යම් ගරුත්වයක් ලබා දීම සම්බන්ධයෙන් ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයා විදියට නැවත වරක් ස්තූතිවන්න වෙමින් සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න ජයන්ත රෝහණ සභාපතිතුමා ජයග්‍රහණය කරවන්න නෙමෙයි සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරුත්වය රැකගෙන ඉදිරියට යන්න සහයෝගය දෙයි කියලා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ යෝජනාව සම්බන්ධයෙන් අපේ ප්‍රසාදය පල කරමින් සිතාවක ප්‍රාදේශීය සභාවේ සේවක මණ්ඩලයට අපේ ගෞරවය හා ස්තූතිය පුදකරනවා මේ සිතාවක ප්‍රාදේශීය සභාව බස්නාහිර පළාතේ මෙන්ම මේ රටේ ඉහළ ස්ථානයට රැගෙන යාමට කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම පාදුක්ක අපේ උප කාර්යාලයේ සේවය කරපු ක්‍රීඩා අංශයේ විශේෂ දක්ෂතා දක්වපු දිල්හාන් සහෝදරයා වගේම රෝහණ සහෝදරයාටත් අපේ

ගෞරවය පුද කරනවා අද ජීවතුන් අතර නැති වුණත්. සේවා කාලයේ සේවය කරපු ආකාරය සහ ඒ ක්‍රීඩාවට දක්වපු විශේෂ දක්ෂතා වෙනුවෙන්. ඒ වගේම ගෞරවයෙන් මතක් කරනවා මේ සභාවේ මේ ජයග්‍රහණ ඉදිරියට අරගෙන යන්න විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට අපේ ප්‍රාදේශීය සභාව සතු වෙලා තියෙන පාදුක්ක ක්‍රීඩාංගනය ඒ වගේම පාදුක්ක වොලිබෝල් ක්‍රීඩාංගනය, ඒවා හැකි ඉක්මණින් ප්‍රතිසංවිධාන කටයුතු කරලා ක්‍රීඩා පුහුණුවීම් කටයුතු වලට යොදාගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ කටයුත්ත ගැන මේ සභාවේ අවධානය යොමු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සභාවට විශාල ආදායම් මාර්ග ඉපයිය හැකි ක්‍රීඩාංගනයක්. ඒ නිසා ඒ කටයුතු ඉක්මන් කරලා ඒ වගේම සභාවේ විශේෂ අවධානයක් යොමු කරලා හැකි ඉක්මනින් සේවකයින්ට පුහුණුවීම් කරන්න ක්‍රීඩාංගනයේ ඉඩ සලසා ගන්න කියන ඉල්ලීමත් කරනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ වෙලාවේදී මතක් කරන්නේ පැහැදිලිවම ජයග්‍රහණ ගණනාවක් ගෙනාපු ගරු ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවකයෙකු හැටියටත් මම මේ වෙලාවේදී මතක් කරන්නේ ගරු මංජුල මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාවට මමත් එකඟතාවය පල කරනවා. වැටුප් වර්ධක අපි උපයාගත යුතුයි. හැබැයි මේ යෝජනාවත් එක්ක බැලුවාම මේ සියලුදෙනාගේම එකඟතාවයත් එක්ක පේන්නේ මේ අවුරුදු ගාණ තුළ ඇත්තටම වැටුප් වර්ධක උපයා ගැනීමක් වක්‍රව සිද්ධවෙලා තියෙනවා එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඒ දක්ෂතා කුසලතා අනුව. යම්කිසි ආකාරයකින් අග්‍ර ආණ්ඩුකාරතුමා දෙන්නට තීරණය කරනවා නම් ඒ වැටුප් වර්ධක දෙක සැබවින්ම ඒ සඳහා සම්පූර්ණ සුදුසුකම මේ කාර්ය මණ්ඩලයට තිබුණයි කියන කාරණය තමයි අපිට මේකේ සමස්තයක් විදියට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ලේකම්තුමා ඇතුළු කාර්යමණ්ඩලයට මමත් මේ වෙලාවේදී මේ යෝජනාව සම්බන්ධයෙන් මගේ එකඟතාවය පළ කරන අතර ඇත්තටම එය සාර්ථක වෙන්න කියන කාරණාවත් එකතු කරමින් ස්තූතිවන්ත වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, ක්‍රීඩකයෙක් විදියට ඇත්තටම මම මගේ සුඛ පැතුම් එක් කරන්න කැමතියි. ඒ වගේම මගේ කොට්ඨාසයේ නැගණියක් තමයි ප්‍රථම ස්ථාන 03 ක්ම ලබාගෙන තියෙන්නේ. ඉතින් ඇයට විශේෂ ඇගයීමක් කරන්න කියලාත් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම ලේකම්තුමා දැන්නුවා අපේ මන්ත්‍රීවරුන්ටත් එන අවුරුද්දේ ක්‍රීඩාවලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපේ තරුණ මන්ත්‍රී කණ්ඩායමට ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න කියලා. සියලුදෙනාටම මගේ සුඛ පැතුම් මේ අවස්ථාවේදී පුද කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමා ඇතුළු සහෝදර මන්ත්‍රී මණ්ඩලයෙන් අවසරයි. මම පොඩ් මනුසායෙක් අභිංසක මනුස්සයෙක් මේ වෙලාවේ මතක් කරන්න ඕන. පසුගිය වර්ෂයේ ක්‍රීඩා තරඟ වලට සහභාගී වුණා රංජීත් මාකවිට මහත්මා. එතුමා මගෙන් එක්කත් ගිහිල්ලා ක්‍රීඩා තරඟ වලට බුද්ධදාස ක්‍රීඩාංගනයට ගිහිල්ලා ආපසු නිවස බලා යද්දි හදිසි අනතුරකට ලක් වෙලා එතුමා අප අතරින් විශේෂ වුණා. හැබැයි එතුමා පසුගිය වසරේ අපේ ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් කැපවෙලා

දිරිගන්වනු පුද්ගලයෙක්. ඒත් එක්කම ලේකම්තුමාට සහ කාර්ය මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ලේකම්තුමා එක් අවස්ථාවකදී අපේ සභාවෙන් වෙනත් ප්‍රාදේශීය සභාවකට ස්ථාන මාරුවක් ලැබූ අවස්ථාවේදී අපිට යම් සම්බන්ධතා මත එතුමා නැවතත් ප්‍රාදේශීය සභාවේ නැවතත් ස්ථාපිත කරගන්න හැකි වූණේ එතුමා මෙවැනි දක්ෂතා සභාව වෙනුවෙන් ඉටු කළ බව පෙන්වූ නිසා බව ප්‍රකාශ කරමින් මම ඔබ සියළුදෙනාට ස්තූතිවන්ත වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, සභාවෙන් අවසරයි. යෝජනාව සම්බන්ධයෙන් මූලික අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා. මේ වෙනකොට සීතාවක අත්පත් කරගෙන තිබිවිට විවිධ ඓතිහාසික උරුමයන් වටිනාකම් විවිධ ගැටලු මත අර්බුදයන් වලට ලක්වෙලා තියෙන වෙලාවක සීතාවක ප්‍රාදේශීය සභාවේ දැන් වසර ගණනාවක් තිස්සේ ලේකම්තුමාත් එතුමාගේ කාර්ය මණ්ඩලයත් සියලුම සේවක මහත්ම මහත්මීන් තමන්ගේ රාජකාරියත් ඉටු කරමින්, බාහිර ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළු එවැනි විෂයන් සම්බන්ධයෙනුත් ඇප කැප වෙමින් සීතාවක පිළිබඳව විවිධ වෙනත් මාතෘකා සමාජගත වෙන මොහොතක සීතාවක ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය ලෙසත් සභාවේ අන්‍යන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ඒකට වටිනාකමක් උරුම කර දෙමින් දිස්ත්‍රික්කය තුළත් පළාත තුළත් සමස්ත පළාත් පාලන ආයතන තුළත් ඊට අදාල කරන ගෞරවයක් හිමිකර දීම පිළිබඳව අපි ඒ පිළිබඳව අගය කළ යුතුයි. ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒකට අවශ්‍ය කරන නිසි ගෞරවය වටිනාකම තැබිය යුතුයි කිසිදු ලෝබකමින් තොරව. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ඉදිරිපත් වෙව්ව යෝජනාව අදහස හොඳයි ඉහළයි. ඒ වගේම මෙම යෝජනාවේදී විවිධ අදහස් දැක්වීම් විවිධ මත ඉදිරිපත් වුණා. සාමාන්‍යයෙන් පැය 08 කාර්යයට අමතරව තමයි මේ ක්‍රීඩා සම්බන්ධයෙන් යෙදිලා මේ සභාවට අපේ බල ප්‍රදේශයට ජනතාවට අදාල කීර්තිනාමයන් වටිනාකම් ලබා දෙන්න ඒ කැපවෙව්ව සියළුම සේවක මහත්ම මහත්මීන් කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අදාල කරන අපේ සභාව ප්‍රාදේශීය සභා සීමාව තුළ ඒ අවශ්‍ය දිරිගන්වීම වටිනාකම් ලබා දීම පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අපේ පූර්ණ සහයෝගය හා කැමැත්ත පළ කරනවා. විශේෂයෙන්ම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ වගකීමක් දරන කෙනෙක් විදියට මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මේ සභාව නියෝජනය කරන ගරු මංජුල ධම්මික චීරරත්න මන්ත්‍රීතුමා රාජ්‍ය සේවකයෙක් විදියටත් ඉදිරිපත් කරපු ඒ කාරණාව අපි සැලකිල්ලට ගත යුතුව තියෙනවා. විශේෂයෙන්ම වැටුප් වැඩි කරගන්නට, වැටුප් වර්ධක වැඩිකර ගන්නට රාජ්‍ය සේවක අයිතිවාසිකම් දිනා ගන්න සටන් කරන වෘත්තීය සමිතියක වගකීමක් දරන පුද්ගලයෙක් විදියට මමත් ඉතා පැහැදිලිව දන්නවා එවැනි ආකාරයේ වැටුප් වර්ධක ඵලලන්න හරි එකතු කරන්න හරි දැනට තියෙන 3/2016 කියන වැටුප් වක්‍ර ලේඛනයට පිටින් පළාත් රාජ්‍ය සේවයටවත් මධ්‍යම රජයටවත් ආයතන මට්ටමින් වැටුප් වර්ධක තීරණය කිරීමේ හැකියාවක් නැහැ නමුත් අපි ඉතාම ඉහළින් අපේක්ෂා කරනවා මේ වැටුප් වර්ධක දෙකටත් වඩා ඊටත් වඩා එහාට ගිහිල්ලා වැටුප් වැඩිවීමක් හා වැටුප් වර්ධක වැඩිවීමක් පොදුවේ රාජ්‍ය සේවකයන්ට ලැබිය යුතු මොහොතක සීතාවක ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයට ඒ කරන සේවාව සම්බන්ධයෙන් වන ඇගයීම කරන එක පිළිබඳව කිසි ගැටළුවක් නැහැ. මන්ත්‍රීතුමන්ලා අදහස් පල කල ආකාරයට මෙහි නෛතික තත්වයන් පිළිබඳව පැහැදිලියි. ඒ නිසා මෙය අපට සාර්ථක කරගන්න පුළුවන් ආකාරයට පළාත් මහ ඇමතිතුමාගෙන් ඒ වගේම ආණ්ඩුකාරතුමාගෙන් ඒ අදාල විෂයභාර නිලධාරීන්ගෙන් වඩා විධිමත් සාකච්ඡාවකින් හා එකඟතාවයකින් මේක සාර්ථක කරගැනීම සඳහා අවධානය යොමු කරන්න ඊට අවශ්‍ය කරන සහාය අපිටත් පළ කරන්න පුළුවන්. ඒ අදහස් අත්දැකීම් තොරතුරු අපිටත් කතාබහ කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ ඇගයීම වඩාත් ඵලදායී අන්දමින් අංග සම්පූර්ණ එකක් කර ගැනීම සඳහා මෙම ගරු සභාවේ අවධානය යොමු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, විශේෂයෙන් මෙම ක්‍රීඩා තරඟය සඳහා මේ ඇගයීමට ලක් කිරීම අපි ඉතාමත් අගය කරනවා. නමුත් මේ යෝජනාව තුළ ඔබතුමා විසින් ඉදිරිපත් කරලා තියෙනවා දීර්ඝකාලීනව තවත් එක එක අංශ වලින් ලබා ගත්ත ජයග්‍රහණයන්. ඒ ජයග්‍රහණයන් තුළ සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු අතරින් සීමාවක ප්‍රාදේශීය සභාව පස්වන ස්ථානය, ජාතික ඵලදායීතා සම්මාන උළෙල ආදායම් අයකර ගැනීමේ ප්‍රශස්ත මට්ටම, මේ වගේ සෞඛ්‍ය රෝග නිවාරණ මේ වගේ සභාව විසින් මහජනතාවට කරන සේවාවන් වල ඇගයීමට ලක් වෙව්ව අවස්ථාවන් ගොඩක් තියෙනවා. ක්‍රීඩාවට ඒ අගය කිරීම වඩාත් හොඳයි දිරි ගැන්වීමක් වශයෙන්. ඒත් එක්කම මං හිතනවා මේ වැඩසටහන තව ටිකක් ඵලදායී වෙයි මගේ යෝජනාවක් විදියට කියන්නන් සියලුම ක්ෂේත්‍ර නියෝජනය වෙන්න ඒ සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන, අපි දැක්කා අපේ දිල්හාන් සහෝදරයා ඉන්නකොට අපි දුරකතන ඇමතුමක් දුන්නත් එතුමා එතුමාගේ ගෙදර වැඩක් වගේ තමයි ඒ කාර්යය කළේ. අන්න ඒ වගේ සේවකයෝ ඉන්නවා ඒ වගේ සේවකයෝ තෝරාගෙන මේ සම්මාන ලබා ගැනීම වලදී මූලිකව කටයුතු කරපු නිලධාරීන් සේවකයෝ සියලු දෙනාම තෝරාගෙන යම්කිසි ඇගයීමකට ලක්කිරීමේ වැඩසටහනක් විදියට මේ ක්‍රීඩා සඳහා යොමු වෙව්ව ජයග්‍රහණ ලබාගත්ත අය ඇගයීමට ලක් කරනවා වගේම වාර්ෂිකව හෝ පවත්වන යම් උත්සවයක් විදියට ලැස්ති කරලා මේ තවත් සේවකයෝ තෝරා ගෙන සියලුදෙනාම මේ අභිප්‍රේරණ කාර්යයට යොමු කළොත් මේ සභාව මගින් මහජනතාවට සපයන සේවාවන් සඳහා වැඩි ඵලදායී සේවාවක් ලබා දීමට සේවකයෝ යොමු වෙයි කියන හැඟීම මට තියෙනවා. ඒ නිසා මේ යෝජනාව හොඳයි. මංපුල මන්ත්‍රීතුමා කියපු එකත් තියෙනවා. වැටුප් වර්ධක කියන එක දිගින් දිගට වැඩි කරන්න පුළුවන් දෙකුත් නෙමෙයි. නමුත් ඉදිරියේදී ලබාගන්න ජයග්‍රහණ වලින් ඉදිරියේදී යම් වැඩසටහනක් කරන්න ගියොත් මේක යම්කිසි ව්‍යාකූල තත්වයක් ඇතිවෙයි. විධිමත්ව වාර්ෂිකව පවත්වන වැඩසටහනක් විදියට සියලුදෙනාම ඇගයීමේ ක්‍රම පටිපාටියක් විදියට වැඩ කරන සේවකයෝ සියලුම දෙනා ඇගයීමට ලක් කරමු කියන එකත් මතක් කරමින් මම මේ යෝජනාවට එකඟතාවය පළ කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගණිණි ශ්‍රීමාලී හෙට්ටිආරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, අපි මේ ලබාගත්ත ජයග්‍රහණ සම්බන්ධයෙන් බොහෝම ආඩම්බර වෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ජයග්‍රහණ තුළ කාන්තාවන් විශාල ප්‍රමාණයකුත් ඉන්න නිසා කාන්තා මන්ත්‍රීතුමියක් විදියට මම බොහෝම ආඩම්බර වෙනවා. හැබැයි මම දන්නා කාරණය පරිණත මන්ත්‍රීවරියක් නොවුණට මම පරිණත රාජ්‍ය සේවකයෙක්. ඒ නිසා මම දන්නා කාරණයක් විදියට මංපුල මන්ත්‍රීතුමා මතු කරපු කාරණාව හරි. ඒකෙදි ඔබතුමා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි ඔබතුමාට සහාය දක්වනවා. මොකද සීමාවක ප්‍රාදේශීය සභාව අනෙක් ප්‍රාදේශීය සභා වලට වඩා ඉහළින් තියෙනවා ගොඩාක් කටයුතු වලදී. ඉතින් ඒ නිසා මේ සේවකයින් ලබා ගන්නා ජයග්‍රහණ මන්ත්‍රී මණ්ඩලය විදියට අපිටත් ලොකු ආඩම්බරයක්. ඒ වගේම අපි කාර්ය මණ්ඩලයට වගේම ලේකම්තුමාට ඉතාමත් ස්තූතිවන්ත වෙනවා මේ ජයග්‍රහණ මෙතෙක්ට ගේන්න ඔවුන් දක්වන්නා වූ සහයෝගයට. ඒ වගේම හදිසියේ අභාවප්‍රාප්ත වූ නිලධාරීන් දෙදෙනා අහිමි වීම සභාවක් විදියට අපිට ලොකු පාඩුවක්. බොහෝම දක්ෂ ක්‍රීඩකයෙක් තමයි අහිමි වූණේ. මමත් පාසල් යන කාලේ ඉදන් ක්‍රීඩා කරපු කෙනෙක් විදියට සහ කාන්තාවන් ලබා ගෙන තියෙන ජයග්‍රහණ ගැන මම සන්තෝෂ වෙනවා. අපි ඔබතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ජයග්‍රහණ වලට ලබා දෙන්නා වූ වැටුප් වර්ධක හෝ වෙන දෙයක් හෝ සම්මාන ලබා දෙන කාර්යයන් වලදී අපි එකතු වෙනවා. ඒ දේ ඔවුන්ට අනිවාර්යයෙන්ම ලැබිය යුතු දෙයක්. ඔවුන් අගය කළොත් තමයි අපිට ලබන අවුරුද්දේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මන්ත්‍රී මණ්ඩලය හිටියා හෝ නැත ඔවුන් සේවකයන් විදියට හා අළුතෙන් එන සේවකයන් මේ දේ ඉදිරියට පවත්වාගෙන යන්නේ අපි ඔවුන්ට අගය කිරීමට ලක් කළොත් විතරයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි ඔබතුමාත් එක්ක ඉන්නවයි කියන එක මතක් කරන්න ඕනෙ. අපි නැවතත් ස්තූතිවන්ත වෙනවා මේ සීමාවක ප්‍රාදේශීය සභාව ඔබවා තැබීම සම්බන්ධයෙන්. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒ යෝජනාව සම්බන්ධයෙන් මාගේ සම්පූර්ණ එකඟතාවය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින අතර මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමන්ලා ගෙනාපු මේ අදහසුත් සැලකිල්ලට අරගෙන මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට තමුන්නාන්සේලාගේ උපරිම සහාය දෙයි කියලා. ඒ එක්කම තමුන්නාන්සේලාගේ යෝජනාවේ සඳහන් වෙනවා කාර්ය සාධනය, මූල්‍ය පාලනය සම්බන්ධයෙන් 95.5% ක යහපත් ප්‍රවණතාවයක් අපිට තියෙන බව ඒ ගැන සන්තෝෂ වෙන අතර ඒ තත්වය 100% ක් දක්වා වර්ධනය කරගන්නට යම් අඩුපාඩුවක් තියෙනවායි කියන එකයි මගේ අදහස. මොකද අපි පාදුක්ක ගැන කල්පනා කරලා බැලුවොත් පාදුක්ක ප්‍රදේශයේ තමුන්නාන්සේලා දන්නවා, ඔබතුමා දන්නවා විශාල වශයෙන් සභාවට අදායම් ලබන ප්‍රදේශයක්. ගරු ලේකම්තුමා ඒක Auto matically ඒක Disconnect වෙනවා. අපි බලන්නට ඕනෙ විශාල භූමි ප්‍රමාණයක් වරිපනම් ලැබෙන ප්‍රදේශයක්. විශාල වශයෙන් ආදායම් ලැබෙන ප්‍රදේශයක්. මෙතෙක්දී මම දකිනවා පොඩ් අඩුපාඩුවක් තියෙනවා ගරු සභාපතිතුමනි, අපේ කාර්මික නිලධාරීතුමියට මේ තියෙන බර හුඟක් වැඩියි. එතුමිය දක්ෂ නිලධාරිනියක්. නමුත් මම දන්නවා නිවාඩු දිනවල පවා එතුමිය හුඟක් මහන්සිවෙලා ඒ අවශ්‍ය වාර්තා ලබා දීමට කටයුතු කරනවා. නමුත් එතුමියට තියෙන යම් යම් අධික රාජකාරි කොටස් වැඩි නිසා ටිකක් අපිට කලට වෙලාවට ඒ අවශ්‍ය තොරතුරු ඒ අවශ්‍ය ඇස්තමේන්තු ලබා ගන්නට ප්‍රමාදයක් සිද්ධ වෙනවා. එතුමියගේ වරදක් නෙමෙයි. එතුමියට තියෙන ඒ අධික වැඩ කොටස දරා ගන්න බැරි තරම් ෆයිල් ගොඩාක් එතුමියට තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා කරුණාකරලා ඒ සඳහා පිළියමක් යෙදුවොත් 95.5%, 100% දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ එක්කම මම සන්තෝෂයෙන් කියන්න ඕන අද අපේ නිලධාරි මහන්සි මහන්සින් ලබා ගෙන තියෙන ප්‍රගතිය අපි ඉතාමත් අගය කරනවා. මම විශ්වාස කරනවා මේ ක්‍රීඩාව තමයි ජීවිතයක් හැඩගස්වන්න තියෙන මූලිකවම ප්‍රයෝජනවත් වෙන්නේ. මේ ක්‍රීඩාවේ දක්ෂතාවය නිසාම ඒ කාර්ය සාධනයත් මේ තරම් උඩට ඇවිත් තියෙන්නේ කියලා. මේ දෙකම එකට ගමන් කරන කාරණාවක් විදියට තමයි මම දකින්නේ. ඒ වගේම අපේ ගරු අයෝම මන්ත්‍රීතුමා අදහසක් ඉදිරිපත් කලා පාදුක්කේ තියෙන ක්‍රීඩාපිටිය. අපි දන්නවා ඒ ක්‍රීඩා පිටිය සඳහා අපි ඉඩම් පවරා ගත්තේ අපේ ඉන්දික ගුණවර්ධන අමාත්‍යතුමා ඉන්න කාලේ එතුමා නාගරික සංවර්ධන අමාත්‍යතුමා හැටියට ඒ ඉඩම් පවරා ගැනීමට කටයුතු කලා අක්කර 6 1/2 ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා අත්පත් කරගෙන. ගරු මන්ත්‍රීතුමන්ලාගේ ඉඩකඩම් තමයි තිබුණේ. ඔවුන්ගේ සහයෝගයත් ඇතුළු අපිට පුළුවන් වුණා ඒ ඉඩම් ටික අත්පත් කරගෙන එක කොටසක් අපේ වෙළඳපලටත් ඒ එක්කම ඉතිරි කොටස ඒ ක්‍රීඩා පිට්ටනිය සඳහා අපි පහුගිය කාලයේ දැක්කා යම් ප්‍රමාණයකට අපේ ක්‍රීඩා පිට්ටනිය යම් මට්ටමකට ඒක සංවර්ධනය වෙගෙන ඇවිත් දැන් අවුරුදු ගණනාවකින් ඒක ක්‍රියාත්මක වෙන්නෙ නැති තත්වයක් තියෙනවා. ඒ නිසා අපිට ගරු අයෝම මන්ත්‍රීතුමා කිව්වා වගේ එක පැත්තකින් අපිට ආදායම් උපයා ගන්න මාර්ගයක් වෙන්න පුළුවන් ඒ එක්කම මේක අපිට මම දන්නේ නැහැ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තියෙනවද කියලා එහෙමනම් මේක අපිට ලබා ගත යුතුයි. අපේ සභාව සතු කරගෙන එය වැඩි දියුණු කරගෙන අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීලා ඒ ප්‍රදේශයේ ක්‍රීඩාව දියුණු කර ගැනීමටත් ඒ මන්ත්‍රීවරුන්ගේ ක්‍රීඩා දියුණු කරගැනීමටත් ඒ ප්‍රයෝජනය ලබා ගන්නා තත්වයට පත්කර ගැනීමටත් අපි සභාවක් හැටියට කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. සියළුදෙනාටම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමා සීතාවක ඓතිහාසික පුරවරයේ රජවරුන් ජ්‍යෙෂ්ඨ නායකයන් බිහිවෙව්ව යුගයක සීතාවක ප්‍රාදේශීය සභාව විදියට ගරු ලේකම්තුමා ප්‍රමුඛ සියලු නිලධාරීන් ගත්ත ඒ උත්සාහයක ප්‍රතිඵලය අපි සීතාවක පුරවරයේ මන්ත්‍රීවරු විදියට ඒ සතුට භුක්ති විදින වෙලාවේ ඇත්තටම ඒ වැටුප් වර්ධකය අපි කොහොමද ඉදිරියේදී ඒක ඒ අය දිරිගැන්වීමක් විදියට සිදු කළ යුත්තේ කියන කාරණය ප්‍රශ්නයක් විදියට මතු වෙනවා. ගරු මංජුල වීරරත්න මැතිතුමා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කලා. නමුත් අපගේ යුතුකමක් තියෙනවා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු විදියට අපේ සභාව තුළ සභාවේ ගෞරවය ආරක්ෂා කරන්නට ඇප කැප වෙලා කටයුතු කරපු නිලධාරීන් වෙනුවෙන් අපේ ක්‍රීඩක

ක්‍රීඩිකාවන් වෙනුවෙන් යමක් කරන්නට මන්ත්‍රී මණ්ඩලය විදියට අපිත් ඒ යුතුකම ඉෂ්ට කරන්නට සහයෝගය ලබා දීම පිළිබඳව අපෙන් යුතුකමක් තියෙනවා කියන එක සිහිපත් කරමින් මා නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, සභෝදර මන්ත්‍රීවරුනි, මම හිතන්නේ සිතාවක ප්‍රාදේශීය සභාව හැටියට විශාල ජයග්‍රහණ රැසක් පසුගිය කාලේ ලබා ගත්තා. ඒ වගේම 2011 සිට 2016, 2017 වර්ෂ දක්වා මේ ජයග්‍රහණ ආයතනික මට්ටමින් හා ක්‍රීඩා මට්ටමින් ලබා ගෙන තියෙනවා. ආයතනික මට්ටමින් ලබා ගත් ජයග්‍රහණ වලට එවකට පාලක පක්ෂය හැටියට හිටපු ඔබතුමා ඇතුළු ඒ මන්ත්‍රීතුමන්ලාටත් එවකට සිටි වර්තමාන ලේකම්තුමාටත් නිලධාරී මණ්ඩලයටත් අපේ විශේෂ ස්තූතිය පුද කරනවා. මම හිතන්නේ ක්‍රීඩා අංශයේ ජයග්‍රහණ ලබා ගන්න අපේ ලේකම් වන්දන පද්මසිරි මැතිතුමා විශාල උත්සාහයක් ගත්තා දායකත්වයක් ලබා දුන්නා. මං හිතන්නේ එතුමා දිවා රැ නොබලා ක්‍රීඩකයෝ පුහුණුවෙන තැන්වලට ගිහින් ඒ ක්‍රීඩකයින්ගේ අඩුපාඩු හොයා බලා තරඟවලට යොමු කළා. අපි සභාවක් විදියට ක්‍රීඩකයෝ සියලුදෙනාට අපේ ගෞරවය හා ස්තූතිය පුදකරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මතක් කරන්න ඕන සිතාවක ප්‍රාදේශීය සභාවට විශාල සේවාවක් කරපු ක්‍රීඩාවට විශාල සම්බන්ධ වෙලා කටයුතු කරපු රංජිත් මාකවිට සභෝදරයා, දිල්හාන් පිංකු සභෝදරයා, රෝහණ සභෝදරයා ඇතුළු සභෝදරයන්ගේ වියෝව අපි සියලු දෙනාටම පාඩුවක් වෙනවා. ඒ අයට අපේ ආගම අනුව නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ ශෝකයත් පුද කරනවා. මම හිතන්නේ ගරු සභාපතිතුමනි, අපේ සේවකයෝ ක්‍රීඩාවට දක්ෂ වගේම ඒ වගේම කාර්ය සාධනයට, ආදායම් උත්පාදනය කරගන්න සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මං හිතන්නේ සභාව ඉදිරියට ගෙන යන්නත් මේ දීමනා ලබා දෙන්නත් අපේ සභාව ආදායම් එකතු කරන්න ඕනෙ. ඒ කටයුත්තෙදී එතුමාලා විශාල කැපකිරීමක් කරලා තියෙනවා. ඔවුන්වත් අපි මේ වෙලාවේ අගය කරනවා. අගය කරමින් ඔවුන්ගේ පහසුකම් ඔවුන්ට ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරන්න සභාව හැටියට මැදිහත් වෙලා ඒ අපේ තියෙන ක්‍රීඩා පිටිය වන්දසිරි මන්ත්‍රීතුමා කිව්වා වගේ ක්‍රීඩා පිටි නවීකරණය කරන්න ඕනෙ. නවීකරණය කරලා ක්‍රීඩාවට උචිත මට්ටමට පත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි දන්නවා කොස්ගම ක්‍රීඩාංගනයෙන් වොලිබෝල් ක්‍රීඩා පිටියක් තිබුණා. අද වොලිබෝල් ක්‍රීඩාපිටිය එතනින් අයින්වෙලා තියෙනවා. ඒවගේම ක්‍රීඩා පිටිය අද ක්‍රීඩාවට ගන්න බැරි වෙලා තියෙනවා. ඒ ක්‍රීඩා පිටි සංවර්ධනය කරන්න ඕනෙ. අපි දන්නවා පාදුක්ක ක්‍රීඩාපිටිය ඉතා දීර්ඝ කාලයක් මම හිතන්නේ අවුරුදු ගණනක් විශාල කාලයක සිට සංවර්ධනය කිරීමට පත්වෙලා තියෙනවා. ඒක විශාල අඩුපාඩුවක් ඒක ඉක්මණින් නවීකරණය කරලා පාදුක්ක ප්‍රදේශයේ ඒ අවශ්‍ය කරන ක්‍රීඩා පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔබතුමාගේ මැදිහත්වීම ලබා දීලා ඒ කටයුත්ත ඉක්මන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ජයග්‍රහණ ලබා ගත් අපේ සියලුම සේවකයින්ට සිතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා හැටියට අපි සියලුදෙනාම එක්ව ප්‍රණාමය පුද කරනවා. ඒවගේම ක්‍රීඩාවට සම්බන්ධ වූ ඒ සියළුදෙනාටත් අපේ ප්‍රණාමය පුද කරනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමා ගෙනාපු යෝජනාව සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කථා කිරීමටයි මම නැගිටිටි. අපේ මේ සභාවේ ඉන්න සේවකයෝ මේ ජයග්‍රහණ ලබා ගත්තේ බොහොම කැප කිරීමෙන් බොහොම උනන්දුවෙන් මීට කලින් කියවුණා. මම ඇත්තටම පෞද්ගලිකවම දැක්කා ඒ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන ආකාරය බොස්කෝ ක්‍රීඩාංගනය ඇතුළු ඒ ක්‍රීඩාංගන වලදී. ඒගොල්ලො බොහොම කැප කිරීමෙන් තමයි ඒ දේ කලේ. ඒ වගේම අපිට මීට පෙර කථා වලදී කියවුණා අපි අතරින් වියෝවුණු හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ දෙන්නෙක්. දිල්හාන් පිංකු මහත්මයා සහ රෝහණ මහත්මයා. ඔවුන්ටත් මේ වැටුප් වර්ධක සහ දීමනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ සම්බන්ධවත් අපි යම් දෙයක් ඉදිරියේදී කරමු. මොකද ගයාන් මන්ත්‍රීතුමා කියපු ආකාරයට ඉදිරියේදීත් ඒ වගේ අවස්ථා මතු වුණොත් ඒ සඳහා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විදියට අපි යම් කිසි අරමුදලක් ඇති කරමු කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් මේ සමඟ යෝජනාවක් ඉදිරිපත් කරනවා ප්‍රාදේශීය සභාවේ අපේ සේවක සේවිකාවන්ට අමතරව පුළුවන් නම් අපි

අවුරුද්දකට සැරයක් අපේ ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියන්ලා එකතු කරගෙන 43 දෙනෙක් ඉන්නවා ඒ අයත් එකතු කරගෙන ඒ සේවක සේවිකාවනුත් එක්කාසු කරගෙන අවුරුද්දකට සැරයක්වත් අපි ක්‍රීඩා උළෙලක් හෝ මොකක් හරි දෙයක් කරමු යැයි යෝජනා කරමින් අපේ මන්ත්‍රීවරුන්ගෙන් ඔය තියෙන ඇඟ බහින්න යම් කිසි ශාරීරික සුවතාවයට මුල් තැන දෙන්න ඒ ක්‍රීඩා උත්සවයකුත් පවත්වමුයි කියලා යෝජනා කරමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, අපි මේ ආයතනයේ වැඩ කරන සේවක මහත්ම මහත්මීන් නිලධාරීන් සියළුදෙනා මේ ආයතනය හොඳ තැනකට ගෙනත් තියෙනවා. ක්‍රීඩාවෙන් විතරක් නෙමෙයි අනික් කටයුතු වලින් ඒ සියල්ලෙන්ම. ඉතින් අපිට වගකීමක් තියෙනවා ඒ අයට ස්තූතිය ගෞරවය පුදකරන එක. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමා ගෙනාපු මේ යෝජනාවට අපේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. නීත්‍යානුකූල පැත්තෙන් අපේ මංජුල මන්ත්‍රීතුමා මතක් කළා වගේ යම් කිසි බාධාවක් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න හැකියාවක් තියෙනවා නම් මං හිතන්නේ ඒකත් යහපත් කියන එක ප්‍රාර්ථනාවයි. මීට වඩා දීර්ඝව කථා කරන්න යන්නේ නැහැ. මොකද මට හිතුනා පොඩ්ඩක් කථා කළොත් හොඳයි කියලා. බොහොම ස්තූතියි.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි, ඔබ සියලුදෙනාටම බොහොම ස්තූතියි. මේ යෝජනාව සම්බන්ධයෙන් වටිනා අදහස් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදීත් කාරක සභා අවස්ථා වලට යොමු කරලා ඒ සම්බන්ධව තීන්දු තීරණ අරගෙන වඩා හොඳ කටයුත්තක් වෙනුවෙන් අපි ගමන් කරමුයි කියන කාරණය මම මතක් කරනවා. විශේෂයෙන්ම අපි 2011 වර්ෂයේ සිට ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබා ගැනීම ආරම්භ කළා. ඒ කාල සීමාවේ අපි විවිධ අභියෝගයන්ට විවිධ බාධකයන්ට ලක් වෙමින් අපි වසර 06 ක් තිස්සේ ලබා ගත්ත ජයග්‍රහණයන් ආරක්ෂා කරගන්නට අපි සභාවේ නොහිටි කාල සීමාවෙන් ලේකම්තුමා ප්‍රමුඛ මේ නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට සේවක මණ්ඩලයට පුළුවන් වුණා මම හිතනවා අපි සභාවක් විදියට සීතාවක විදියට ලබපු අති විශිෂ්ට ජයග්‍රහණයක් කියලායි මම විශ්වාස කරන්නේ. ඔවුන් සීතාවක ගැන හිතලා ඒ තමන් සේවය කරන තැන ගැන හිතලා ඒ අභිමානය ගෞරවය එකතු කළ යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා කිසි වෙනසක් නැතුව 2011 ඉඳලා අපි ලබා ගත්ත ඒ ජයග්‍රහණයන් 2018 වෙනකොට අපේ රටේම පිළි ගත්ත ජයග්‍රහණ බවට පත් කරලා 2011 අපි පළමු වතාවට ගත්ත සම්මානය මම හිතනවා තුන්වෙනි ස්ථානයේ සම්මානයක් අපි අර ගත්තේ 2011 කොළඹ දිස්ත්‍රික්කයේ. හැබැයි අද වෙනකොට ලංකාවේම ජයග්‍රහණ බවට ඒ ජයග්‍රහණ ෫෧෭ 2011 න් ආරම්භ කරලා 2018 වෙනකොට විශාල ජයග්‍රහණ බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා ඒ සඳහා කැපවෙව්ව සියලුදෙනාට ප්‍රාදේශීය සභාවක් විදියට සීතාවක ජනතාව විදියට ඒ ගෞරවයත් ස්තූතියත් ඒ කාර්ය මණ්ඩලයට සේවක මණ්ඩලයට අපි පල කළ යුතුයි කියන කාරණය අපි මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනෙ. කාර්ය මණ්ඩලයේ ඒ සුවිශේෂී ජයග්‍රහණ වගේම 2016 සිට ක්‍රීඩා තරඟ වලින් අපි විශේෂ ජයග්‍රහණ ලබා ගත්තා. බස්නාහිර පළාතෙන් ඒ වසර 03 දී 1 වන ස්ථානයට පත් වන්නට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කළා. ඒ නිසා ඒ අයට විශේෂ ස්තූතියකුත් අපි පුද කරන්න ඕනෙ. සභාවේ සේවය කරන අතරතුර ඔවුන් ගිහිල්ලා ඔවුන්ගේ විවේක කාලය ගෙදර ඉන්න තියෙන කාලය පෞද්ගලික කාර්යයන් ඒ පහුගිය කාල සීමාවේ මග ඇරලා අපේ ජයග්‍රහණයන් වෙනුවෙන් සීතාවක අභිමානය වෙනුවෙන් ඔවුන් එලෙස කටයුතු කිරීම පිළිබඳව අපි ඇත්තටම අද සතුටු වෙනවා ස්තූතීවන්ත වෙනවා ඔවුන් ඒ කරපු කැප කිරීම විශේෂයෙන් මතක් කරනවා. මම මේ වෙලාවේ මතක් කරනවා අපේ උපුල් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ විදියට අපේ වන්දිම මහත්මා මේ සම්බන්ධයෙන් විශාල කැප කිරීමක් කළා. ඔහු විශාල ශක්තියක් එකතු කලා අනිත් සියලුදෙනා එකතු කරගෙන. ඔහුට තනියම කරන්න බැහැ අනික් අයගේ සහයෝගය ලැබුනේ නැත්නම්. හැමෝම ඒ සහයෝගය ලබා දීලා හැමෝම කණ්ඩායමක් විදියට සීතාවක ගැන හිතලා ඔවුන් කටයුතු කිරීම වෙනුවෙන් සාමූහික කැපවීමෙන් තමයි ඒ උදාර ප්‍රතිඵලයක් විදිහට ඒ ජයග්‍රහණයන් අපිට ලබා ගන්න පුළුවන් වුණේ කියන කාරණය මතක් කරනවා. පහුගිය තරඟාවලිය අපි ජයග්‍රහණය

කළේ ලකුණු 107 ක් අපි ලබා ගන්නා සීමාවක ප්‍රාදේශීය සභාව ජයග්‍රාහී කණ්ඩායම විදියට. මීගමුව මහා නගර සභාව ලකුණු 50 ක් සහ හොරණ නගර සභාව සභාව ලකුණු 50 ක් ඒ නිසා මේ දෙක එකතු කළත් අපේ ලකුණු සංඛ්‍යාව අභිබවා යන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ කියන කාරණය මතක් කරන්නට ඕනෙ. පුංචි ප්‍රාදේශීය සභාවක් විදිහට අනෙකුත් ප්‍රාදේශීය සභා නගර සභා මහා නගර සභා පරාජය කරලා තමයි ඒ ජයග්‍රහණය ලබාගත්තේ කියන කාරණය අපිට ගෞරවයක් ආඩම්බරයක් කියන කාරණය මතක් කරනවා. ඒ නිසා මේ සම්බන්ධව උපහාරයන් සහ ප්‍රසාද දීමනා ලබා දීම පිළිබඳව පොඩ් පොඩ් ප්‍රශ්න මංජුල මන්ත්‍රීතුමා හා අනෙක් මන්ත්‍රීතුමන්ලා මතු කලා. ඒ දේවල් විසඳගන්න අපි කටයුතු කරනවා. ඒ නිසා තව සැකයක් පහළ වුණා පහළ කොටස ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ වලටත් බලපායි ද කියලා. නමුත් මම වගකීමෙන් කියනවා ඒකට බලපෑමක් ඇති වුණත් ඒ බලපෑම අපි අභියෝගයක් ලෙස භාර අරගෙන ඒ ක්‍රීඩකයාට දෙන්න තියෙන ප්‍රසාද දීමනා කෙසේ හෝ ලබා දෙනවා මම සභාපතිවරයා විදියට මුදල් කොහෙන් හරි සොයලා ඒ කාර්යය ඉටු කරන බවත් මතක් කරනවා. ඒ ලැබිය යුතු දේවල් සියල්ලන්ට ලබා දෙන්න අපි නිරන්තරයෙන් කැප වෙනවා කියන කාරණය මතක් කරනවා. ඒ සඳහා මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය ලැබේවි. ඒ සේවකයින්ට ලබා දිය යුතු දේවල් සියල්ල ලබා දීලා ඉදිරියටත් එතනින් එතනට ගිය ජයග්‍රහණ වලට අපිට ගමන් කරන්නට සේවකයන් දිරිමත් කිරීම ධෛර්යමත් කිරීම අපි කළ යුතුයි. මම හිතනවා ඒක අපේ යුතුකම හා වගකීම කියලා. ඒ නිසා ඒ කටයුත්ත එලෙසින් ඉෂ්ට කරන බව ප්‍රකාශ කරමින් මේ යෝජනාවට සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිය පුද කරමින් ජයග්‍රහණ ලබා ගත් සියලුදෙනාට නැවත නැවතත් අපේ ස්තූතියත් ගෞරවයත් පුදකරමින් මේ යෝජනාව ඒකමතිකව සහා සම්මත යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සහා සම්මත විය.

- ප.ව. 12.15 ට තේ පානය සඳහා සභාවේ වැඩ කටයුතු අත්හිටුවන ලදී.
- ප.ව. 12.30 ට නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

05 – (03) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීමාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උපලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	මුදල රු.
1.	වැලිකන්න ජපමාල මාවත පල්ලිය ඉදිරිපිට ආරම්භයේ සිට තාර දමා සංවර්ධනය කිරීම.	සුඛිත පුරවර	සභාපති, ලහිරුගම ග්‍රාම සංවර්ධන සමිතිය, 442/ඩී, ලහිරුගම.	508,111.33
2.	ලහිරුගම ප්‍රධාන මාර්ගයේ ක්‍රීඩා පිටියට හැරෙන තුංඹං හංදියේ සිට ඉදිරියට තාර දමා සංවර්ධනය කිරීම.	සුඛිත පුරවර	සභාපති, ලහිරුගම ග්‍රාම සංවර්ධන සමිතිය, 442/ඩී, ලහිරුගම	508,406.96
3.	අකරවිට ලෙනවර රජමහා විහාරය ආශ්‍රිතව සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, සමාධි වැඩිහිටි සංවිධානය, අකරවිට,කොස්ගම	498,712.79

4.	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ රජයේ ඉඩමේ පිහිටි කොස්ගම දාතුරුගොඩ ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන (විශේෂ)	සභාපති, අමාත්‍යව චැඞ්ඞ්ටි සංවිධානය, අංක 427/බී, පහළ කොස්ගම බටහිර.	249,089.80
5.	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් හංවැල්ල පොදු වැසිකිලිය අළුත්වැඩියා කිරීම.	පළාත් නිශ්චිත	සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය.	805,000.00
6.	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් අරුක්වත්ත ගනේගොඩ පොදු පාර සංවර්ධනය කිරීම.	පළාත් නිශ්චිත	සභාපති, ගොඩවෙල අමුණ ගොවි සංවිධානය.	574,331.44
7.	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් නිමල්සිරි මාවත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් නිශ්චිත	සභාපති, පැරකුම් ගොවි සංවිධානය, උඩුමුල්ල.	1,148,754.09
8.	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පින්තවල කන්දෙවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් නිශ්චිත	සභාපති, පින්තවල උතුර ග්‍රාම සංවර්ධන සමිතිය.	573,911.74
9.	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ 431/ඒ වේරගොල්ල උතුර ග්‍රා.නි. වසමේ අවිස්සාවේල්ල වත්ත ඉදිරිපිට පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, වේරගොල්ල ප්‍රජාසේවා කේන්ද්‍රය.	343,304.19
10.	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ පහත්ගම බදුවත්ත ලුකස්කන්ද පොදු මාර්ගය සංවර්ධනය කිරීම	උපමාන පාදක	සභාපති, පහත්ගම ග්‍රාම සංවර්ධන සමිතිය, 443/ඒ, පහත්ගම.	344,722.50
11.	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අංගමුව ජයන්ති මාවත පිටුපුහේනවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම	උපමාන පාදක	සභාපති, ග්‍රාම සංවර්ධන සමිතිය, 460, අරුක්වත්ත උතුර.	337,234.27
12.	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ නෙළුවත්තුවු ව කොළන්කන්ද පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම	පළාත් සංවර්ධන ප්‍රදාන (විශේෂ)	සභාපති, කහහේන සමගි ගොවි සංවිධානය, කහහේන.	459,076.02
13.	නෙළුවත්තුවු ව, දිද්දෙණිය ප්‍රධාන මාර්ගයේ වෙන්දේසි වත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	සුඛිත පුරවර	සභාපති, ග්‍රාම සංවර්ධන සමිතිය, කහහේන, වග.	585,450.23
14.	ලබුගම පාරේ සිට කහහේන වටරවුම පාර සංවර්ධනය කිරීම.	සුඛිත පුරවර	සභාපති, ග්‍රාම සංවර්ධන සමිතිය, කහහේන, වග.	586,040.23
15.	සුදුවැල්ල ආදාහනාගාරයේ විමිතිය අළුත්වැඩියා කිරීම.	සභා අරමුදල්	එම්.එන්.ඒ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම, 920/2, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ.	787,750.00
16.	පාදුක්ක ප්‍රජා ශාලාව ඉදිරිපිට සංවර්ධන කටයුතු සිදු කිරීම.	සභා අරමුදල්	සභාපති, 461/1, පාදුක්ක ගොවි සංවිධානය.	80,000.00
17.	හංවැල්ල රාජසිංහ විද්‍යාල මාවත 11 සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, පහත්ගම ග්‍රාම සංවර්ධන සමිතිය, 443/ඒ, පහත්ගම.	62,313.71

18	හංවැල්ල වැලිකල මාවත 1 වන වංගුව අසල සිට ළදරු පාසල දක්වා කොටස ප්‍රතිසංස්කරණය කිරීම.	සභා අරමුදල්	සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය.	456,411.22
19	දිද්දෙණිය කම්මල්වත්ත පාර පාලම අසල ජලය රැස්වන කොටස කොන්ක්‍රීට් කිරීම.	සභා අරමුදල්	සභාපති, දිද්දෙණිය දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය.	433,450.00
20	සේනානායක පෙදෙස අතුරු පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, 461, පාදුක්ක ගොවි සංවිධානය.	284,684.92
21	බ්‍රැන්ඩ්ගම්පල ප්‍රජා ශාලාව සහ බහුකාර්ය ගොඩනැගිල්ලේ සිවිලිමේ ඉතිරි කොටස සහ ඉතිරි වැඩ නිම කිරීම.	සභා අරමුදල්	සභාපති, බ්‍රැන්ඩ්ගම්පල වැඩිහිටි සමිතිය, 248, ලබුගම පාර, නිරිපොල, හංවැල්ල.	109,321.30
22	බොල්ලතාව වඩු මඩුව පාර තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, 433, බොල්ලතාව, ජනජය ග්‍රම සංවර්ධන සමිතිය.	268,228.99

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පීරිස් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි, මම මෙහි එක සංශෝධනයක් ඉදිරිපත් කරනවා. අංක 03 අකරව්ට ලෙනවර රජමහා විහාරය ආශ්‍රිතව සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ සඳහන් වෙලා තියෙන ගාණ 214,515.69 යි. එය 498,712.79 ක් ලෙස සංශෝධනය වෙන්න ඕන.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයන් දුමින්ද මැතිතුමා.

ගරු සභාපතිතුමනි, හංවැල්ල, වැලිකල මාවත, 1 වන වංගුව අසල සිට ළදරු පාසල දක්වා කොටස ප්‍රතිසංස්කරණය කිරීම එතන රු. 456,000/- ක් තියෙනවා. මේක තාර ද? කියන එකයි ප්‍රශ්නේ. මේක කොන්ක්‍රීට් කරනවා නම් එව්වර මුදලක් යන්න පුළුවන්. හැබැයි තාර කරනවා නම් එව්වර මුදලක් යන්න විදියක් නැහැ.

ගරු සභාපතිතුමා

අපි බලලා කියන්නම් ගරු මන්ත්‍රීතුමා තාරද කොන්ක්‍රීට්ද කියලා. එහෙනම් සංශෝධනයක් කරන්න වෙයි. අපි ඒක බලමු.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය විසින් යෝජනා කරයි.

සාලාව අත්කම් නිවාසයේ ප්‍රාදේශීය සභාව සතු නාන ළිදට අපද්‍රව්‍යය බැහැර කිරීම හේතුවෙන් අවට ජනතාව පීඩා විදින අතර පරිසරයටද හානි සිදුවේ. තවද ඩෙංගු මදුරුවන්ට මෙය කදිම තෝතැන්නක් බවටද අවකාශය සැලසී ඇත. මෙම භූමි භාගයේ මායිම් වෙනස් වී ඇති බවටද පැමිණිලි ලැබී ඇත. මෙම ළිද මීට වසර කීපයකට පෙර ජනතාව පාවිච්චි කරන ලද දිය උල්පතක් වේ. මේ වනවිට කාගේ හෝ උවමනාවක් නිසාදෝ කියා හිතෙන තරමටම මෙම ස්වාභාවික දිය උල්පත සහිත ළිද විනාශ කරමින් පවතී. මෙය මැනුම් කර ජනතාවට හානි දිය යුතුව ඇත. තවද භායානක ඩෙංගු රෝගයේ තීව්‍රගතය වීම වළක්වා අවට ජනතාවට ඇතිව තිබෙන මරණ භය ඉවත් කළ යුතු වේ. මේ

සම්බන්ධව 2016.08.27 වන දින ගරු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න මැතිතුමා මගින්ද සීතාවක ප්‍රාදේශීය සභාව දැනුවත් කොට ඇත. දිගින් දිගටම දැනුවත් කර ඇති පිටපත් මා සතුවද ඇත. මා විසින් මෙම පිටපත් සමග ඉල්ලීමක් සහිතව ලිපියක්ද මීට මාස එකභාමාරකට පමණ පෙර ගරු සභාපතිතුමාට ලබා දුනිමි.

ඒ පිළිබඳව කිසිම ප්‍රතිචාරයක් නොමැති වීම ගැන කණගාටුවට පත් වෙමි. එබැවින් නැවතත් මෙම ලිපිය මගින් කඩිනමින් මේ පිළිබඳව සැලකිලිමත් වී විසඳුමක් ලබා දෙන ලෙස මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනි වන්දුලතා මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මේ ළිද මහජනතාවට ප්‍රදානය කල පොදු සම්පතක්. දිර්ඝ කාලයක් තිස්සේ මේ ළිද පරිහරණය කල බවට මෙම කොට්ඨාසයේ ජීවත් වන මන්ත්‍රීවරිය වශයෙන් මම හොදාකාරවම දන්නවා. මේවන විට මේ ස්ථානයට ජනතාව අපද්‍රව්‍ය බැහැර කිරීමට පටන් අරගෙන අවුරුදු 03 ක් 04 ක් වන බවට මා ළග තොරතුරු තියෙනවා. ඒ ගැන පැමිණිලි නොයෙක් විට ප්‍රාදේශීය සභාවටත් යොමු කරලා තියෙනවා. අද වන විට සභා යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. ගරු සභාපතිතුමනි, මේ සඳහා ඉක්මන් පිළිතුරක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ළිද තුළට නිවෙස් වල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නයට මේ සමගම විසඳුමක් අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ස්ථානයක් මේවන විට ඔවුන්ට නැහැ. සාලාව කොට්ඨාසයේ මන්ත්‍රීවරු විදිහට දිගින් දිගටම මේ ජනතාවට අපද්‍රව්‍ය බැහැර කිරීමට තැනක් අවශ්‍ය බව දන්වලා තියෙනවා. ඒවගේම කුණු එකතු කරන්න ට්‍රැක්ටරය සාලාව වසම තුළට ආ යුතු බවත් අපි දිගින් දිගටම දන්වලා තියෙනවා. මේ වනතුරු එය ක්‍රියාවට නංවාලීමට බැරි වීම ගැන කණගාටු වෙනවා. ළිද යථා තත්වයට පත් කළත් කැලි කසල ප්‍රශ්නයට ක්‍රමවේදයක් සකස් නොකළහොත් නැවත ළිද කසල වලක් වෙන එක නවත්වන්න බැරි වෙනවා. ඒවගේම ළිදට අයත් භූමි ප්‍රමාණය වෙන් කර ගත යුතුයි. මන්ද සෑම සභාවක්ම සතු සම්පත් රාශියක් නිදහස් පරිහරණය සඳහා ක්ෂේත්‍රයේ පවතිනවා. ඉඩම්, ගොඩනැගිලි, මාර්ග, කාණු පද්ධති, ජලස්තම්භ, පුස්තකාල, සුසාන භූමි, ක්‍රීඩාංගන, පොදු ළිං, නාන ස්ථාන, වැසිකිලි, වටරවුම්, පොළවල්, කඩකාමර ආදී සම්පතක් රාශියක් කිසි කෙනෙක්ගේ අවධානයක් හෝ රැකවරණයක් නොමැතිව පවතිනවා. ඒ සම්පත් නිසි ලෙස රැක ගැනීම සඳහා පියවර ගැනීමට හොදම භාරකාරයා වන්නේ අදාල කොට්ඨාසයේ මන්ත්‍රීවරයා. ඒ නිසා සභාවේ පැවැත්ම සඳහාත් ඉතාමත්ම වටිනා මෙහෙයක් වෙනවා. මෙම සම්පත් රැක ගැනීමට සහිකයෙක් වශයෙන් ඉදිරියේදීත් කැප වන බව පවසමින් මෙම යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මමත් මේ කොට්ඨාසයේ මන්ත්‍රීවරියක්. මේක අයිති වෙලා තියෙන්නේ සාලාව අත්කම් නිවාස යෝජනා ක්‍රමයට නෙමෙයි. මේක අපේ සභාවට අයත් ඉඩමක්. මොකද මේක සාලාව විසි නිවාස යෝජනා ක්‍රමයට අයත් ඉඩමක්. කලින් හිටපු අපේ ගරු උප සභාපති ආනන්ද රූපසිංහ මැතිතුමාත් ඒවගේම ගරු මහේෂ් අල්මේදා මැතිතුමාත් ඒ කාලයේ රු.75,000 ක මුදලක් යොදවලා තමයි මේ ළිද හදලා තියෙන්නේ. ඒ කාලයේ ප්‍රදේශයේ සියළුම ජනතාවගේ අවශ්‍යතා මේ ළිදෙන් සපුරාගෙන තියෙනවා. පහුකාලිනව අපේ දිවංගත ගරු ඉන්දික ගුණවර්ධන මැතිතුමා ජල සම්පාදන ඇමතිවරයා වශයෙන් ඉන්න කාලයේ ඒ පැත්තට ජලය ලබලා දීලා තියෙනවා. ඊට පස්සේ තමයි ළිදේ පරිභෝජනය අඩු වෙලා තියෙන්නේ. මේ ළිද පහුගිය කාලේ මන්ත්‍රීවරුන් නොහිටිය කාලයේ කිසියම් පුද්ගලයින් විසින් එතන යම් ඉදිකිරීමක් ගොඩ නගන්න හදලා තියෙනවා කියලා මම ඒක බලන්න ගිය වෙලාවේදී දැක්කා. ඒ සම්බන්ධව ඒ වෙලාවේ අපේ ලේකම්තුමාත් කොස්ගම තාක්ෂණ නිලධාරීතුමියත් එකතු වෙලා තහනම් නියෝග ගෙනලේලා ඒක නවත්වලා තියෙනවා. ඒ දෙපලට පින් සිද්ධ වෙන්න තමයි අද අපිට මේ ළිද ප්‍රතිසංස්කරණය

කරලා හරි දෙන්න කියලා කියන්න අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ ඒ නිලධාරීන් දෙපල නිසා. මම මේ මේ වෙලාවේ විශේෂ ස්තූතියක් කරනවා එම දෙපලට. ඒවගේම තමයි ඇත්තටම ළිඳ තියෙන තැන බඩංගු මදුරුවන් පාරාදීසියක් වෙලා තියෙනවා. ඒනිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා මම ඉල්ලා සිටිනවා ඉන්ද්‍රානි මන්ත්‍රිතුමිය ගෙන ආ යෝජනාව කඩිනමින් අපිට ඉෂ්ට කරලා දෙන්න කියලා. මෙම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් මම මගේ ස්තූතියත් පුද කර සිටිනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව පොඩි අදහසක් තියෙනවා. මේ සම්බන්ධයෙන්ම නෙමෙයි. මෙතනදී එකත් තමයි කියවුණා කිසියම් පිරිසක් විසින් මේක අත්පත් කරගන්න උත්සාහයක් දරනවා කියන කාරණය. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් අපේ දැඩි අවධානය යොමු කරන්න ඕන. මොකද මේවා ප්‍රාදේශීය සභාවේ අප සතු ඉඩම් සහ භූමි. ඒක එක එක්කෙනාගේ පෞද්ගලික දේපල නොවිය යුතුයි. වෝදනාවක් තියෙනවා ගරු සභාපතිතුමා දැන් මේකෙදී කාරණාව දිගින් දිගටම සභාවට ඉදිරිපත් වුණා කියලා කිව්වා. මොකද අපි පරිසර කමිටු වලට නිල වශයෙන් නැති වුණත් යම් යම් අවස්ථා වලදී සහභාගි වුණා. ඒ කිසිම කමිටුවකට මේ කාරණාව යොමු වුණේ නැහැ. මහජනතාවගේ පැත්තෙනුත් අපිට සමහර අවස්ථා වලදී පැමිණිලි ලැබිලා තියෙනවා ඔබතුමා පොහොට්ටුවේවත් එක්සත් ජාතික පක්ෂයේවත් ජාතික ජනතා පක්ෂයේවත් සභාපති නෙමෙයි ඔබතුමා සමස්ත මේ ප්‍රදේශයේ සභාපතිතුමා සීතාවක ප්‍රාදේශීය සභාවේ. මේ යම් පොදු ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ මේ ප්‍රදේශවල ඉන්න සමස්ත මහ ජනතාව. ඔබතුමාගේ පාලනය යටතේ ඉන්න ඔබතුමාගෙන් පිහිට පතන අසරණ ජනතාව. ඔවුන් පොහොට්ටුවේ වෙන්න පුළුවන්. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ වෙන්න පුළුවන්. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් ස්වාධීන මතවාද දරණ පුද්ගල වර්ත විය හැකියි. එතනදී සභාවට මන්ත්‍රීවරුන් හරහා නැතිව කිසියම් පුද්ගලයින් ඉදිරිපත් කරන යම් ලිපි සම්බන්ධයෙන් අවධානයන් යොමු වෙන්නේ නැහැ. සමහර කමිටු වලටවත් ඒ ලිපි නොලැබෙන තත්වයක් තියෙනවා කියලා අපිට ජනතාව කියනවා. මොකද සමහර කාරණා සම්බන්ධයෙන් අපි කමිටු වලට එනවා ඒ කාරණාව කමිටු වලට එයි කියලා නමුත් ඒ කාරණාව කමිටුවට එන්නේ නැහැ. මම කාර්මික සේවා කමිටුවට වන්දන ලියනගේ මන්ත්‍රිතුමාගේ කමිටුවට මමත් ගොඩක් වෙලාවට සහභාගි වෙනවා. නමුත් කාර්මික සේවා කමිටුවට අදාලව කිසියම් පුද්ගලයෙකු අපිට කථා කරලා කියනවා මම මෙහෙම ලියුමක් දැම්මා මන්ත්‍රිතුමා සභාපතිතුමාට යොමු කරලා කියලා අපි බලනවා ඒ කමිටුවට ඒ ලියුම එන්නේ නැහැ. එහෙම වෙන්න බැහැ. ඔබතුමා පොහොට්ටුවේ සභාපතිවරයා නෙමෙයි. ඔබතුමා මේ සමස්ත සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා. එතකොට සමහර කාරණා සම්බන්ධ ලියුමක් ආවම අදාල කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට යොමු කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදියි. අපි දැඩි ලෙස ඒ කාරණාව හෙලා දකිනවා. එහෙම වෙන්න බැහැ. ඒ එවන පුද්ගලයින් එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔවුන් යන්නේ නැහැ එතකොට අදාල කොට්ඨාසයේ මන්ත්‍රීවරයා හම්බ වෙන්න. ඔබතුමාගේ පිහිට පතලා සමස්ත සභාවේ කාර්යයක් විදිහට තමයි එවන්නේ. නැවත විශේෂයෙන්ම ඒ එවන ලිපි වලට වග කියන වැඩපිලිවෙලක් සකස් කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. මම පෞද්ගලිකව යම් කාරණාවක් කරනවා නම් අදාල කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට මම පෞද්ගලික දැනුවත් කිරීමක් කරනවා. මම ඔය ජේ.සී.බී එක අරන් ගිහින් පහත්ගම පාසලේ කාණු පද්ධතිය සකස් කරන වෙලාවේදීත් මම අදාල මන්ත්‍රිතුමියට කථා කරලා කිව්වා මම මෙහෙම වැඩ පිලිවෙලක් කරනවා. ඔබතුමියත් පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියලා. නමුත් මිනිසුන්ව එතනට යොමු කරන්න එපා. මිනිසුන්ට ස්වාධීනව තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න වැඩපිලිවෙලක් තිබිය යුතුයි. මේ කාරණාවක් කිහිපවිටක් සභාවට ඇවිත් තියෙනවා. එහෙම වෙන්න බැහැ. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒ මිනිසුන්ට ස්වාධීනව විසඳා ගන්න අවස්ථාවක් තියෙන්න ඕන. මම හිතනවා ඔබතුමා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි කියලා. මම නැවතත් කියනවා ඔබතුමා පොහොට්ටුවේ සභාපති නෙමෙයි. ඔබතුමා සමස්ත සීතාවක ප්‍රාදේශීය සභාවේම සභාපතිතුමා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට ඒ ලිපි නම් සාමාන්‍යයෙන් අපේ කමිටු වලට ඇවිත් තිබුණේ නැහැ. නමුත් මම මේ කරුණ ගැන කථා කරන්නේ මේ මන්ත්‍රීතුමිය ගෙනාපු යෝජනාව අපිට මීට පෙරත් ගිය ප්‍රාදේශීය සභා වාරයේදීත් දිගින් දිගටම මේ ගැටළුව තිබුණා. අපිටත් ඒ කාල සීමාවේදී නිම කරන්න බැරි වුණා. මොකද අපේ පොදු ඉඩම් කොටසක් දිගටම තියෙනවා. ඉදිරිපිටත් අපේ නිදහස් භූමියක් තියෙනවා සභාව සතුව. රවින්ද්‍ර ජයසිංහ සභාපතිතුමා ඉන්න කාලයේ අපි නිත්‍යානුකූලව පවරලා ඒ කිහිපදෙනෙක්ට ඒ අපේ ඉඩම් කොටසක්. ඔබතුමාත් දන්නවා ඇති ඒ කාලයේ. ඒක නිත්‍යානුකූලව කරගත්තා ඒ පදිංචිකරුවන්. ගරු සභාපතිතුමනි, මේ ලීද ගැන ප්‍රශ්නය තියෙන්නේ සභාවෙන්වත් නවීකරණය කරලා දෙන්න බැහැ ඒ දෙන්න බැරි හේතුවක් තියෙනවා පිටිපස්සේ ඉඩමට වෙලේ ඉස්සර තිබුණු ජල බස්නා කාණුව දැන් ගොඩ වෙලා. එහා පැත්තේ පෞද්ගලික ආයතනයක පාරක් ගොඩ කරපු එකකුත් තියෙනවා. ඒවගේම හාඩ්වෙයාර් එකක ඉඩම් කොටසක්. වතුර බහින තැනට බාධා වන ආකාරයෙන් තමා තියෙන්නේ. නමුත් මේක වහන්න ගියාම වහන්න ගියා කියන්නකෝ ඒත් ඒ ජනතාවගෙන්ම අනෙක් අතට එයි සභාව සතු ඉඩමේ ලීද වැහුවා කියලා. මම හිතනවා මන්ත්‍රීතුමිය සහ සාලාව කොට්ඨාසයේ මන්ත්‍රීවරු 05 ක් විතර ඉන්න නිසා මම කථා කළේ මම ඉස්සර මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා හිටපු නිසා. එතුමියට මම කියනවා ඒ ජනතාවගෙන්ම අහලා ලිඛිතව ලබා දුන්නට පස්සේ මමයි කෝකිල මන්ත්‍රීතුමායි පහුගිය දවසක ගිහින් ඇහුවා. සමහර අය කැමතියි වහන්න. සමහර අය අකමැත්තකුත් තියෙනවා. ළග අහළ පහළ අය නම් කියන්නේ වහන්න කැමතියි කියලා. නමුත් ඒ වැසීමේ කටයුතු හරි සිදු කරනවා නම් එතැන ලොකු බාධාවක් එතුමිය කිව්වා වෙගේ මෙතන ඩෙංගු මදුරුවන් ඉන්නවා. කැලි කසල විශාල ප්‍රමාණයක් ඒ ලීද තුළ තියෙනවා. ඒක වහනවා නම් ඒවගේ ඒ අයගෙන්ම ලිඛිත අවසරයක් අරගෙන පුළුවන් නම් ඒ කටයුතු කරන්න. නැත්නම් අපිට ලොකු දෝෂාරෝපනයක් එයි ඊළගට සභාව සතු පොදු ලීද වැහුවා කියලා. ඒ කටයුත්ත මේ විදිහට කරන්න කියන ඉල්ලීම කරමින් මම නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඉඤ්ජානි මන්ත්‍රීතුමිය යොමු කල යෝජනාව මම ඉතාමත් අගය කරනවා. මොකද පොදු ලීදක් කියන්නේ අද මේ වතාවරණය උඩ මිනිසුන්ට ගොඩක් උවමනා වෙනවා. වතුර බිල් ලයිට බිල් වැඩි වෙලා තියෙන වෙලාවක ලීදට ගිහින් නාගන්න බාල්දිය විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු කරනකොට ඒ අවට තියෙන සියළුම දේවල් සලකා බලන්න ඕන. මොකද එහා පැත්තේ තිබුණු කුඹුර වතුර බැස යන මාර්ගය අදවන විට වැහිලා තියෙනවා. අවුරුදු ගාණනාවක් තුළ භාවිතයට අරගෙන නැහැ. සත්තු මැරුණාම දානවා. මල මුත්‍ර ඉදුල් ඔය හැම දෙයක්ම දාලා තියෙනවා. මම ගිහින් බැලුවා ජායාරූප තියෙනවා. ඒ නිසා ලීද ප්‍රතිසංස්කරණය කරනවා නම් විශාල මුදලක් වැය වෙනවා. එක පාරක් ඉහලා මදි. දහ දොළොස් වතාවක් මට හිතෙන විදිහට ඉහන්න වෙනවා. ඒකම ඉහ ඉහා ඉන්න වෙන්නේ. ඒ නිසා මිනිසුන්ගේ තව දෙයක් තියෙනවා දැන් අවුරුදු 10 ක් 15 ක් තිස්සේ ඕක පාවිච්චියට නොගෙන දැන් මොකද්ද තියෙන හේතුව කියලා මේ හදන්න. හැදුවත් ලීදේ වතුර ටික බස්සන්න තැනක් නැහැ. සාමාන්‍යයෙන් වැහි වතුර ටිකවත් මිනිස්සු මිදුලට එන්න දෙන්නේ නැති කාලේ මෙහි සබත් වතුර ඒ අපද්‍රව්‍ය ටික තමන්ගේ ඉඩමට ගන්න කැමතියි කියලා නම් මම හිතන්නේ නැහැ. එය කොහොම වෙතත් සාධාරණ විදිහට මිනිසුන්ගේ අවශ්‍යතාවයන් විදිහට මෙය ඉටු කරනවා නම් වඩාත් හොදයි. වන්දන මන්ත්‍රීතුමා කිව්වා වගේ මිනිසුන්ගෙන් ඉල්ලීමක් අරගෙන අත්සන් පත්‍රයක් දාලා යුළුවන් පේවිපි ශ්‍රීලංකා කියලා බෙදීමක් නැතිව අප සභාවේ මුදල් නාස්ති නොකර මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙනවා නම් වඩාත් සුදුසුයි කියලා මම කියනවා. ඒවගේම ඒ ලීදේ මායිමට තමයි කියපු ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ ඉදිකිරීම නවත්වලා තියෙන්නේ. සභාවට අයිති ඉඩමක් මේ. ඒ ඉදිකිරීමත් නැවතිලා තියෙන නිසා එක්කෝ ලීද වහන්න හෝ ප්‍රතිසංස්කරණය කරන්න හෝ යොදා ගන්නවා නම් බොහොමත්ම හොදයි. මන්ත්‍රීතුමිය කිව්වා රු.75,000.00 ක මුදලක් වැය කරලා කලින් නඩත්තු කරලා තියෙනවා. ඒ හොද කාලේ. දැන් මේක නඩත්තු කරනවා නම් රු.ලක්ෂ 200,000.00 ක් වත් ඕන ඔය කියන

විදිහට. මේ ලීද යට බිම් ප්‍රමාණයේ යට බැවුමක තමයි තියෙන්නේ. උඩට එහෙම නම් පොම්ප කරන්න ඕන. නාන වතුර ටික බැහැගෙන යන කාණු පද්ධතිය තියෙන්නේ ඉහළින්. ලීදේ නාන එක තියෙන්නේ පහළින්. ලීද බැම්ම තව උඩට දාලා උස්සන්න ඕන නැත්නම් කොච්චර ප්‍රතිසංස්කරණය කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද තව බලන්න ඕන එහා පැත්තේ ඉඩම අයිතිකාර කෙනාගෙන් ලියුමක් ගන්න වෙනවා මේක කරනවා නම්. මොකද ඔහුගේ ඉඩමට වතුර ටික බස්සන්න ඕන. වෙලේ වතුර පිරෙන දවසට ලීදට වතුර ටික එනවා. දැන් බැම්මක් දාලා තියෙන්නේ. ඒ වුණත් කිසිසේත්ම ඒ වතුර පාර නවත්වන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. බැම්ම නිසා දැනට රැදි තියෙනවා. වෙල ගොඩ කරපු නිසා දැන් ඒ වතුර ටිකක් ලීදටම තමයි එන්නේ. එක්කෝ මේ ලීද වහන්න ඕන. වහන එක තමයි සුදුසුයි කියලා මම හිතන්නේ. ඒ අවසරය ගම්වැසියන්ගෙන් අරගෙන ඒ සඳහා සභාව යොමු වෙලා ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගන්න කියන ඉල්ලීම කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඉන්ද්‍රානි සෙනෙහෙලතා මැතිතුමිය ගෙනාපු යෝජනාව මම අගය කරනවා. මොකද පෙර කාල වලදී අපේ ගමේ තිබුණු වැදගත්ම දේ තමයි ඔය නාන ලීද. ඉස්සර තිබුණානේ ලීද ළග සංගමය කියලා. ගම එකතු කරන ස්ථානයක් තමයි නාන ලීද. අද අපි පත් වෙලා තියෙන වර්තමාන සංස්කෘතියත් එක්ක එතනට ගිහින් නාන්න කාලය අපිට මදි. එම නිසා ගෙවල් වලට වතුර අරගෙන ටැප් කරලා නාන කලාවක් තියෙන්නේ. අපිත් මේ සුන්දරත්වය වින්දා. ළිං වල පුංචි කාලේ නාලා අපේ දෙමව්පියෝ එක්ක ගිහින් ඒ සෞඛ්‍ය තත්වය අදත් අප නිරෝගිව ඉන්නවා. මම හිතන්නේ මේ ළිං වලින් නාලා ඒ පරසරයත් එකක් අපි ඉන්නේ නැති නිස තමයි අද අපේ ග්‍රාමීය මට්ටමේ සෞඛ්‍ය තත්වය පිරිහෙලා තියෙන්නේ. අපේ ගමෙන් තියෙනවා මේවගේ වැහිවිච ප්‍රතිසංස්කරණය නොකල ළිං. සමහර ඒවා ප්‍රාදේශීය සභාව අයත් ළිං තියෙනවා. මම ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දැන් අපේ වැඩිහිටි අය අපෙන් ඉල්ලා සිටිනවා අනේ පුනේ මේ ලීද සභාවෙන් හරි ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. තාමත් ඒ මිනිස්සු පනිට්ටුව උස්සාගෙන ඒ ලීද ළගට ඇවිත් ඉන්නවා. මම හිතනවා එතුමිය කිව්වා වගේ අපි එක ගමකට එක ලීදක් ව්‍යාපෘතියක් ඇති කරලා අළුතින් හදන්න නෙමෙයි අපේ තියෙන ප්‍රාදේශීය සභාව එක්ක ලීදක්වත් ප්‍රතිසංස්කරණය කරලා දැනට ඒ ප්‍රදේශ වල ඉන්න වැඩිහිටි අයට හරි මේ කර්තව්‍යය කරගන්න අවස්ථාව සලසා දෙමු. මන්ත්‍රීවරුන්ටත් සිත් සිද්ධ වෙනවා. අපි එකතු කරලා හරි මේක කරන්න ඔබතුමාගේ සහයෝගය ලබලා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඉන්ද්‍රානි මන්ත්‍රීතුමියගේ යෝජනාවත් එක්ක මටත් අදහස් දැක්වීමට අවශ්‍යයි. පාදුක්ක ප්‍රදේශයේ සේනානායක පෙදෙස මොරගහතැන්න ශ්‍රී මහා විහාරය ස්වාමීන් වහන්සේලා භාවිත කරන ඒ ලීද හා ඊට එහා පැත්තේ තියෙන ගම්වාසීන් භාවිතා කරන ලීද පිළිබදව ඔබතුමාට ලිපියක් ලබලා දීලා තියෙනවා ගම්වාසීන්ගේ අත්සන් ඇතිව. ඒ පිළිබදවත් හැකි ඉක්මනින් අවශ්‍ය කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, යෝජනාවට අදහස් දැක්වූ සියළුදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, මමත් පොඩි කාලේ ඇලේ වෙලේ දුවලා පැනලා නියරේ දුවලා පැනලා ඇලේ නාලා ලීදේ නාලා හොඳ සෞඛ්‍ය සම්පන්නව හැදුණු කාන්තාවක්. වතුර බාල්දි 100 ක් නාවනවා නම් සිය සැරයක් නැවෙනවා. එතකොට මේ ඉදිරියට නෙරාගෙන එන බඩවල් එතකොට ආවේ නැහැ. නිරායාසයෙන්ම ව්‍යායාමක් ලැබුණා. මම මන්ත්‍රීතුමාගේ යෝජනාවට ඉතාමත් එකඟ වෙනවා. මොකද අපේ සෞඛ්‍යය අපි ආරක්ෂා කර ගන්න ඕන. අනෙක් එක අපේ ගැමි ජීවිතය. කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරේම තියෙන කොට්ඨාසයේ ආසනයේ අපි ගැමියෝ. අපේ ගැමි දිස්ත්‍රික්කයේ ගැමි කොට්ඨාසයේ ගැමියෝ කැමතියි මේ පනිට්ටුව අරගෙන ගිහින් නාලා ටිකක් කපා බහා කරලා එන්න. ඒ නිසා මම යෝජනා කරනවා

සභාව සතු දේවල් වහන්ත නෙමෙයි සභාව සතු දේවල් නැති කරන්න නෙමෙයි මේ ලස්සන පරිසරය හදලා දෙන්න ළිඳ හදලා දෙන්න මේකට බෝක්කුව දාන්න අර හාඩ්වෙයාර් එක අසල තියෙනවා. එතනින් තමයි බෝක්කුවේ වතුර යන්න එතුමා කැමතියි කිව්වාලු මෙතුමියත් සාගරිකා රූපසිංහ මන්ත්‍රිතුමියත් ගිහින් නිරික්ෂණය කරලා තියෙනවා. එතුමියට කිව්වාලු කැමතියි දෙන්න කියලා. මීට වැඩිය ලොකු බෝක්කු කටක් දාලා මේ වතුර පාර යන්න අපි හදලා දෙන්න කැමතියි ළිඳ හදනවා නම් කියලා. මේකේ වතුර පාර අද යන්න විදිහක් නැහැ කියන්නේ ඇයි මීට කලින් ජනතාව නාලා වතුර පාර මෙතනින් එහාට ගියානේ. එහෙනම් මෙතන මොකක් හරි වෙලා තියෙනවා. ඒ වෙලාවේ තියෙන දේ අපි බලලා නිරික්ෂණය කරලා හදලා මේ සභාව සතු සම්පත් නැති කර කරන්න එපා ගරු සභාපතිතුමනි, මේවා සභාව සතු සම්පත්. වහනවාද නැද්ද කියලා ව්‍යවස්ථාවේ නීති රෙගුලාසි අනුව වගන්ති කියවලා අපි ඒක නිරාකරණය කර ගනිමු. ඒ ළිං හදලා දෙන්න. කොට්ඨාසයේ සමහර අය වහන්න කියන යෝජනාව මම ඇත්තටම අකමැතියි. මේවා වහන්න නෙමෙයි රැක ගන්න. ළිඳක් අපි හදා ගමු ගමට ලස්සනයි. මිනිස්සු නායි. මට මතකයි ඔය ළිඳෙන් සංචාරයේ යන ගමන් අය නැවතිලා නැවා. මේ ළිං රැක ගන්න ගරු සභාපතිතුමනි. ළිඳ ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. ළිඳට අයිති සීමාව මැනුම් කරලා අපි ලස්සන ගම්මානයක් අපි ලස්සන අවිස්සාවේල්ල ආසනයේ තියෙන සුන්දරම සීතාවක ප්‍රාදේශීය සභා කොට්ඨාසය කියන තැනට එමු එතකොට සභාපති දුරය වැඩ කරන ඔබතුමාටත් ඒක ගෞරවයක්. ආඩම්බරයක්. ස්තූතියි.

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතියි. මේ යෝජනාව ඉදිරිපත් කළේ එතුමියගේ ගම් ප්‍රදේශයේ යෝජනාවක් සම්බන්ධව. මේ ගැන විවිධ අදහස් පල වුණා. ළිං ප්‍රතිසංස්කරණය කරන්න. මන්ත්‍රිතුමන්ලා එකග නම් කැමති නම් ඒක අතවශ්‍යයයි කියලා ගමේ යෝජනාවක් නම් අපේ භූමියක් නම් අපිට ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරලා කැමැත්ත අනුව ඒ කටයුත්ත කරන්න පුළුවන්. හැබැයි භාවිතා වෙන්න ඕන. අපේ පහුගිය යෝජනාවේදී අයෝම මන්ත්‍රිතුමා යෝජනා කල ක්‍රීඩා පිටි ගැන වොලිබෝල් ක්‍රීඩා පිටි ගණනාවක් අපේ ප්‍රාදේශීය සභාවේ හැදුණා. අද පාවිච්චි වෙන්නේ කීයද කියලා මම දන්නේ නැහැ. විනාශ වුණු ප්‍රමාණය හැදූව ප්‍රමාණයට වඩා විශාලයි. ඒ නිසා අද සමහර ක්‍රීඩා පිටි රු. ලක්ෂ ගණන් වියදම් කරලා පහුගිය කාලේ හතු පිපෙන්නා වාගේ දිවා රාත්‍රි වොලිබෝල් ක්‍රීඩාංගන අපේ රටේ හැදුණු කාලයක් තිබුණා මේ ප්‍රදේශයේ. නමුත් අද ඒවා කිහිපයයි පාවිච්චි වෙන්නේ. ඒවගේ පාවිච්චි වෙන්න නැතිව මේ සඳහා වැය කරන මුදල් ජනතාවගේ මුදල් ඒවායින් ප්‍රයෝජනයක් ගන්නවා නම් අපේ ස්ථානයක් නම් අපිට මේ කටයුත්ත කරන්න සංවර්ධනය කරන්න ඉඩකඩ සලසා දෙන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ ගමේ කොට්ඨාසයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ අවශ්‍යතාවය අනුව මේ කටයුත්ත කරන්න පුළුවන්. මේ යෝජනාව සම්බන්ධව මම හිතනවා සංවර්ධනය කරන්න ඕන ළිඳ හදන්න ඕන කියන එකෙහි සභාව ඇතියි කියලා. බෙදීමක් තියෙනවා නම් ඉල්ලන්න. නැත්නම් මේ යෝජනාව සම්මත කරනවා. මන්ත්‍රිවරුන් කාගේවත් බෙදීමක් තියෙනවාද. කෝකිල සම්පත් මන්ත්‍රිතුමා බෙදීමක් ඉල්ලා සිටිනවා.

ඉහත යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් පැවති බැවින් ඡන්ද විමසීමක් සිදු කරන ලදී.

01. ගරු සභාපති ජී .ජයන්ත රෝහණ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ. විමල් ප්‍රසන්න මැතිතුමා ඒ අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාග්‍රට මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ආර් .ගයාන් දුමින්ද මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පී යසරු රාජපක්ෂ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ . මංජුල වීරරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ .ප්‍රේමරත්න මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී .කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ . සුසන්ත මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණ දිලිප් කුමාර මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී .චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ් .අසෝක වැලිකල මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.වන්දුකුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදිණ ජයවර්ධන මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජී.ඩී.ඉන්ද්‍රානි පද්මසිරි මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී .මාලනී වන්දුලතා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ.ඩී.සාගරිකා රූපසිංහ මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් .වන්දන සූරියආරච්චි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
40. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
41. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	24
යෝජනාවට වික්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	01
යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි ගරු මන්ත්‍රීවරු	15
එම අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි ගරු මන්ත්‍රීවරු	01

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමියගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දුලතා මැතිතුමියගේ ස්ථීරත්වයෙන් බහුතර ඡන්ද 07 කින් සභා සම්මත විය.

නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ කටයුතු සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් විවිධ ගොඩනැගිලි හා ඉඩම් කලක සිට බදු හා විවිධ පදනම් යටතේ ලබා දී තිබේ. සමුපකාර සමිතියේ මේ වන විට හට ගෙන ඇති තත්වයන් මත ඉදිරියේදී ඇති විය හැකි ගැටළු සීතාවක ප්‍රාදේශීය සභාවටද බලපෑ හැකිය. එබැවින් සමුපකාරයට ලබා දී ඇති ඉඩම් ගොඩනැගිලි වැනි දේපල වල ගිවිසුම් ඒක පාර්ශවීයව අවසන් කර සියලු දේපල ආපසු ලබා ගත යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ යෝජනාව සම්බන්ධයෙන් සංශෝධන යෝජනාවක් ලබා දුන්නා. එම සංශෝධන යෝජනාව ඉදිරිපත් කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

2018.07.10 දින නියමිත මහා සභාවේ 5 – (05) යෝජනාවට සංශෝධන යෝජනාව

ඉහත අංක සහිත ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පහත පරිදි සංශෝධන යෝජනාවක් ලෙස ඉදිරිපත් කරමි.

ඉහත අංක සහිත යෝජනාවේ ක්‍රියාත්මක කරන ලෙස කරන යෝජනාව එසේ ක්‍රියාත්මක වුවහොත් යෝජනාවේ සඳහන් සමුපකාර සමිතිය තව දුරටත් කඩා වැටීම වේගවත් විය හැකි බැවින් හෝ කඩා වැටෙනවා නම් කඩා වැටටවීම අපගේ වගකීමක් නොවන බැවින් "සමුපකාරයට ලබා දී ඇති ඉඩම්, ගොඩනැගිලි වැනි දේපල සඳහා සභාවට ලබා දිය යුතු බදු මුදල් හෝ කුලී, වරිපනම් මුදල් ගෙවීම් පැහැර හැර ඇත්නම් එම ගෙවීම් නතර කළ දින සිට ගණන් බලා මුදල් අයකර ගැනීමටත් සභාව මගින් ගිවිස ගෙන ලබා ගෙන ඇති ඉඩම්, ගොඩනැගිලි හෝ වෙනත් දේපොලක් සම්බන්ධයෙන් තව දුරටත් සමුපකාරයට අවශ්‍යද යන්න සැලකිල්ලට ගෙන අදාල බදු ගිවිසුම් සම්බන්ධයෙන් සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියේ පාලන අධිකාරිය සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි."

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

යෝජනා 02 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ යෝජනා දෙකම ස්ථිර වෙලා තියෙනවා. මංජුල වීරරත්න මන්ත්‍රීතුමා සංශෝධන යෝජනාව පිළිගන්නවාද.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමා මට මගේ යෝජනාවට අදහස් දක්වන්න දෙන්න ඕන. ඊට පස්සේ තමයි සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන්.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමා, මේ යෝජනා දෙකෙන් කොයි යෝජනාවද විවාදයට ගන්නේ කියලා තෝරා ගන්න ඕන. පළමු යෝජනාව ඉදිරිපත් කල මන්ත්‍රීතුමා මේ යෝජනාව පිළි ගන්නවා නම් අපිට එහෙම කරන්න හැකියි. නැත්නම් මේ යෝජනා දෙකෙන් එකක් විවාද කරන්න තෝරා ගත යුතු වෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

මගේ යෝජනාවට අදහස් දක්වන්න අවස්ථාව දිලා තමයි සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන්න ඕන. ඒක මුලින්ම කළ යුතු දෙයක්.

ගරු සභාපතිතුමා

නැහැ ගරු මන්ත්‍රීතුමා රිකි වල එහෙම නැහැ. තව සංශෝධන ගේන්න පුළුවන් මෙයින් එකක් තෝරා ගන්නට පස්සේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ඔබතුමා කැමති තීරණයක් ගන්න.

ගරු සභාපතිතුමා

මගේ තීරණය නෙමෙයි. සභාවේ තීරණය ගන්න ඕන. ඔබතුමා සංශෝධන යෝජනාව පිළි ගන්නේ නැත්නම් වැඩි කැමැත්ත විමසන්න වෙනවා කොයි යෝජනාවද විවාද කරන්නේ කියලා අපිට ඡන්ද විමසීමකට යන්න වෙනවා. අපි වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා විසින් ගෙනා ආ සංශෝධන යෝජනාවට පක්ෂද විපක්ෂද කියලා තමයි ඡන්දය විමසන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් සංශෝධන යෝජනාව පිළි නොගත් නිසා විවාදය සඳහා වන යෝජනාව තෝරා ගැනීම පිණිස සංශෝධන යෝජනාවට පක්ෂ හා විපක්ෂ වශයෙන් ඡන්ද විමසීමක් සිදු කළ අතර, යෝජනාව සඳහා පහත පරිදි ගරු මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කරන ලදී.

- 01. ගරු සභාපති ජී .ජයන්ත රෝහණ මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ. විමලේ ප්‍රසන්න මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාග්‍රට මැතිතුමිය සංශෝධන යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ආර්. ගයාන් දුමින්ද මැතිතුමා සංශෝධන යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පී.යසරු රාජපක්ෂ මැතිතුමා සංශෝධන යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ .මංජුල වීරරත්න මැතිතුමා සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ .ප්‍රේමරත්න මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී .කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ගීතාමති ස්වර්ණලතා මැතිතුමිය සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ .සුසන්ත මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණ දිලිප් කුමාර මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී .චිත්තක දේවිනේද සමරවීර මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ් .අසෝක වැලිකල මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.වන්දුකුමාර් මැතිතුමා සංශෝධන යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදිණි ජයවර්ධන මැතිතුමිය සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශෂිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජී.ඩී.ඉන්ද්‍රානි පද්මසිරි මැතිතුමිය සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී .මාලනී වන්දුලතා මැතිතුමිය සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ.ඩී.සාගරිකා රූපසිංහ මැතිතුමිය සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් .වන්දන සූරියආරච්චි මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
40. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
41. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	26
සංශෝධන යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	11
සංශෝධන යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි ගරු මන්ත්‍රීවරු	04

ඒ අනුව ඉහත සංශෝධන යෝජනාව බහුතර ඡන්ද 11 කින් ජයග්‍රහණය කරන ලදී.

ඒ අනුව බහුතර ඡන්ද 11 කින් වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා විසින් ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව ජයග්‍රහණය කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, තවත් සංශෝධන යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්ද.

ගරු සභාපතිතුමා

පුළුවන් ගරු මන්ත්‍රිතුමා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගණරත්න මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.07.10 දින මහා සභාවේ 05- (05) යෝජනාවට වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා විසින් අද දින ඉදිරිපත් කරන ලද යෝජනාව සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරමි.

ඉහත අංක දරණ යෝජනාවේ දක්වා ඇති කරුණු ක්‍රියාත්මක වුවහොත් සමුපාකාර සමිතිය බිඳවැටීමට හා විනාශ මුඛයට ගෙන ඒමට එය පිටුවහලක් වන බැවින් සමුපාකාරයට ලබා දී ඇති අප සතු දේපල වලට ලබා දිය යුතු බදු මුදල්, කුලිය, වරිපනම් ආදිය ගෙවීම් කර නොමැති නම් නතර කළ දිනය කිනම් දිනයක් දැයි බලා මුදල් අයකර ගැනීම මගින් පොරොන්දු පරිදි ලබා ගෙන ඇති ඉඩකඩම් ආදී දේපල සම්බන්ධයෙන් ගැටළු පවතී නම් සමුපාකාර සමිතියේ පාලන අධිකාරිය සමග සාකච්ඡාවක් කර තීරණයකට එළඹිය යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනා දෙකෙන් අපේ මන්ත්‍රිතුමන්ලා එක යෝජනාවක් ඉල්ලා අස් කර ගන්නවා නම් අපිට එක යෝජනාවකට ගමන් කරන්න පුළුවන්.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයන් දුමින්ද මැතිතුමා.

ගරු සභාපතිතුමනි, මේ යෝජනා දෙකේම එකම කරුණු තියෙන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහා සභාව කාරක සභා අවස්ථාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

කණ්ඩායම් නායකයින්ගේ ඉල්ලීමක් ඇති නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා මහා සභාව විනාඩි 10 කට කල් තියෙනවා.

ප.ව. 01.15 ට මහා සභාවේ වැඩ කටයුතු කණ්ඩායම් නායක සාකච්ඡාවක් සඳහා අත්හිටුවන ලදී.

ප.ව. 01.25 ට නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ කාරණාත් මම විසින් ඉදිරිපත් කළ කාරණාත් බොහෝ දුරට සමානකම් වලින් සමන්විත නිසාත් අපේ අරමුණ එකම අරමුණක් වී ඇති බැවින් සමුපකාරය බිඳවැටටවීමටත් පොදු මහජනතාවගේ පාරිභෝගික මුදල් අපතේ යා නොදීම යන කාරණා දෙකම ගැබ් වෙලා තියෙන නිසාත් මම මගේ යෝජනාව ඉල්ලා අස් කර ගන්නවා.

ගරු සභාපතිතුමා

බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඒ අනුව අපි විවාදයට ගන්නේ වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාගේ යෝජනාව. ඒ සඳහා මන්ත්‍රීතුමාට මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබලා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි, ගරු මංජුල චීරරත්න මන්ත්‍රීතුමා විසින් අද දින මේ සභාවට ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් මූලික වශයෙන්ම සංශෝධන යෝජනාවක් එකතු කළ යුතුයි යැයි මා කල්පනා කළේ විශේෂයෙන්ම වර්තමානයේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය මුහුණ පා තියෙන තත්වය පිළිබඳව මාත් එතුමාත් මේ සභාවේ සියළු ගරු මන්ත්‍රීවරුන් යම් යම් මට්ටම් වලින් මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා කියන එක මා විශ්වාස කරනවා. එතකොට මම මේ මොහොතේ දන්නවා පැහැදිලිවම නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකුවට අදාළ තැන්පත් මුදල් සම්බන්ධයෙන් බරපතල මූල්‍යමය අක්‍රමිකතාවයක් සිදු වෙලා ඒ පිළිබඳව අපිටත් වඩා වර්තමානයේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් සමාජයට තැන්පත්කරුවන්ට කරුණු කියමින් ඉන්න මොහොතක්. වංචාවක් සිදු වී තියෙනවා. ඒ පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ. ඒ වංචාව සම්බන්ධයෙන් මේ වනවිට සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය හා තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය ලෙස එහි සභාපතිවරයා විදිහට මමත් තැන්පත්කරුවන් කිහිපදෙනෙකුත් මේවන විටත් අපි අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අදාළ පැමිණිලි ගොනු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු ක්‍රියාත්මක වන බැවින් මේ සම්බන්ධයෙන් තියෙන ඇතැම් නීතිමය කාරණා කපා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ යෝජනාව ගේතකොට මම මේ සිතාවකට අදාළව මේ සිතාවක උරුමයක් වෙලා තිබුණු ඔබ අපි කවුරුත් දන්නවා 1972 අංක 05 යටතේ ලියාපදිංචි සමිතියක් මේ අපේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතිය. මේ සමිතිය ආරම්භ වෙන්නේ අපේ නැගෙනහිර හේවාගම් කෝරළයේ 1977 මාර්තු මාසේ 01 වෙනිදා. එතැන් සිට මේ සමිතිය අපි දන්නවා මේ සමිති මීට කලින් සමුපකාර සමිති වෙන්න කලින් කඩ සමිති විදිහට තිබ්ලා ඒ කඩ සමිති නිර්මාණය වුණෙත් අපේ ප්‍රදේශයේ විවිධ පරිත්‍යාගශීලීන් ඒවගේම විවිධ දානපතියන් තමන් සතුව තියෙන වත්කම් ගොඩනැගිලි මේ කඩ සමිති සඳහා දීලා මහජන සේවාවක් පවත්වාගෙන ගිය එක තමයි රටේ නීතියක් බවට පත් වෙලා නැවත මේක පනත් මගින් රටේ නෛතික ආයතනික පද්ධතියක් බවට පත් වෙලා තියෙන්නේ. එවැනි නෛතික ආයතනයක් තුළ සිදු වී තියෙන වංචා දූෂණ සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා මේ ගරු සභාවම එකග නොවෙනවා ඇති. ඒ පදනමේ සිට නමුත් මා විශ්වාස කරනවා මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මේ සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඒවගේම අවිස්සාවේල්ල නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන පොදුවේ අවිස්සාවේල්ල ආසනයේ මැතිවරණ බල ප්‍රදේශයේ ජීවත් වන තැන්පත්කරුවන් 60,000 කට ආසන්න ප්‍රමාණයකට

මුහුණ පාන්න සිදු වෙලා තියෙන ප්‍රශ්නයක් මෙනත තියෙනවා. ඒ පිළිබඳ වග විභාග අපි හෙමිනිට කර ගත යුතුව තියෙනවා. නමුත් මා විශ්වාස කරනවා නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය එහි බලයේ ඉන්නේ කවුද. ඊළඟට බලය ලබා ගන්නේ කවුද. ඒ පිළිබඳව අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටළුවක් හරි වෙන මොනවා හරි ප්‍රශ්නයක් නැහැ. අපිට මෙනත තියෙන ප්‍රශ්නය තමයි වර්තමානයේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය විසඳා ගත යුතුව තියෙනවා. ඒක පැහැදිලියි. ඒ වංචාව දුෂණ අක්‍රමිකතා වෙලා තියෙනවා නම් ඊට වග කිව යුතු සියළු පාර්ශවයන් දේශපාලන අධිකාරිය වෙවා රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ නිලධාරීන් වෙවා වෙනත් තැරැවිකාර ආයතන හා පුද්ගලයින් හෝ වෙවා ඒ කුමන පාර්ශවයකට වුවද නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත යුතු බව මේ සභාවේ සියළුම මන්ත්‍රීවරු එකඟ වෙනවා ඇතැයි මා විශ්වාස කරනවා හෘද සාක්ෂියට අනුව. නමුත් ප්‍රශ්නය විසඳා ගනිද්දී අවසාන ප්‍රතිඵලය තිබිය යුත්තේ මේ වංචා දුෂණයට හෝ අක්‍රමිකතාවයට අදාළ නීතිමය පියවර ගන්නවා වගේම අවසානයේ මේ ප්‍රශ්නය විසඳනකොට සීමාවක ජනතාවට පහසුකම් සපයන බහුකාර්ය මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යන මේ ආයතන පද්ධතිය අවසානයේදී සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය ලෙස රැකුණොත් තමයි අද ඉන්න අයට හෝ වෙනත් කණ්ඩායමකට හෝ හෙට දවසේ බලය ලබා ගෙන මේ සමිති පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. බලය ලබා ගැනීම හරි මේ පිළිබඳව වන දේශපාලන කෝණයකින් මම ප්‍රශ්නය දිහා බැලුවා නොවේ. ඉතාම පැහැදිලියි අපි මේ ප්‍රශ්නය විසඳනකොට සමුපකාර සමිතිය මේ දේපල වත්කම් මේ සේවාව පවත්වගෙන යා යුතුව තියෙනවා. මේ 05 - (05) යෝජනාවට අදාළ සංශෝධන යෝජනාවක් ගෙනාවේ මේ යෝජනාවට කලින් යෝජනාව ගෙනාපු මන්ත්‍රීවරයාත් සංශෝධන යෝජනාව ගෙනාපු මමත් සභාවේ සෙසු ගරු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් යන සියළුදෙනාම මේ තත්වය එකඟව භාර ගන්නවා ඇතැයි මම විශ්වාස කරනවා. කෙසේ නමුත් අවසානයේ මම මේ කාරණාවේදී මතු කරගන්න ඕනකම තිබුණේ මෙවැනි සංශෝධන යෝජනාවක් එකතු කළේ මේ යෝජනාවේ ඉතා පැහැදිලිව කියනවා දැනට අපේ සීමාවක ප්‍රාදේශීය සභාව සතු වත්කම් දේපල ගොඩනැගිලි මේ නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය පාවිච්චි කරනවා කියලා පැහැදිලි වෙනවා. එතකොට මේ යෝජනාවේ ඉතා පැහැදිලිව කියනවා ගිවිසුම් ඒකපාර්ශ්වීයව අවසන් කර මා විශ්වාස කරනවා මා මුදල් හා ප්‍රතිපත්ති කමිටුව නියෝජනය කරන මේ සභාවේ සභිකයෙක් විදිහට එක වෙලාවක අපි දිර්ඝව සාකච්ඡා කළා පාදුක්ක නගරයේ මස් කඩයට අදාළ කරන ගිවිසුමකට ආපු මස්කඩ හිමිකරුවා තමන්ට තමනගේ ගිවිසුම අහෝසි කරන එක සම්බන්ධයෙන් වන කාරණාවේදී මේ සභාවේ නීති රීති අනුව ගිවිසුම් පාර්ශවය මා මෙනතදී නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය නිවැරදියි කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. නීතියක් තියෙනවා ක්‍රමයක් තියෙනවා අවසානයේ විසඳේදී ඒ සේවාව පවත්වාගෙන යන්න ඕන. ඒක බිඳවට්ටලා නතර කරලා ඒක සම්පූර්ණයෙන් බිමට සමතලා වුණොත් ඔබතුමන්ලාත් අපිවත් කවුරුත්වත් බලාපොරොත්තු වන කාරණාව මේ ආයතන පද්ධතියෙන් කරගන්න බැරුව යනවා. ඒ පදනම මත තමයි ඒකපාර්ශ්වීයව අවසන් කර තර්ක 02 යි මූලික වශයෙන් තිබුණේ. සභාව සතු ඉඩම්, ගොඩනැගිලි, දේපල සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය බදු ගිවිසුම් යටතේ පාවිච්චි කරනවා නම් යම් මොහොතක ඒ අදාළ නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය මේ සභාවට ලැබිය යුතු බදු මුදල් හෝ වරිපනම් මුදල් ගෙවීම් නතර කරපු තැනත් තියෙනවා නම් එතැන් සිට අදාළ පරික්ෂණ කරලා ලැබිය යුතු මුදල් ලබා ගන්නත් අදාළ බදු ගිවිසුම් සම්බන්ධයෙන් අදාළ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය හෝ පාලන අධිකාරිය සමග සාකච්ඡා කර තවදුරටත් සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය මේ සභාව මගින් ලබා ගෙන තියෙන වරිපනම් බදු ගිවිසුම් මත හෝ කුලී පදනම මත ලබා ගෙන තියෙන ගොඩනැගිලි හෝ ඉඩම් තවදුරටත් අවශ්‍ය නොවන්නේ නම් ඒ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියට හැකියාව තියෙනවා ඉතාම පැහැදිලිව ඔවුන්ගේ පාර්ශවයෙන් ඒ ගිවිසුම් වලින් ඉවත් වෙන්න ඒ නිසා මේ සංශෝධන යෝජනාව සභාව හමුවේ ඉදිරිපත් කරමින් මේ යෝජනාවට අදාළ අමතර කරුණු දැක්වීමක් ලෙස මෙය ඉදිරිපත් කළේ පැහැදිලිවම මේ පළවෙනි යෝජනා දෙකේ තිබුණු කාරණා දෙක සංශෝධනය විය යුතුයි කියන කාරණාවේ ඉදගෙන බදු හෝ වරිපනම් ගෙවා නොමැති නම් ඒ සඳහා අවශ්‍ය කරන අයකර ගැනීමේ ක්‍රියාවලියකුත් මොකද අද මේ

නින්දුවෙන් පස්සේ ඒකපාර්ශ්වීයව අවසන් කළහොත් සමහර විට සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියේ අවමංග්‍ය සේවා පවත්වාගෙන යන උදාහරණයක් විදිහට ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභාවේ නම් ඒක පාර්ශ්වීයව අවසන් කරපු ගමන් ඒ සේවාව අවසන් වෙනවා නතර වෙනවා වෙන සේවාවක් පවත්වාගෙන යන ආයතනයක් නම් සම්පූර්ණයෙන්ම ඒක අවසන් වෙනවා එතකොට මේ සභාවේ මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීවරියක් විදිහට කියන්න පුළුවන්කමක් නැහැ අපි නිසා තමයි මේ සේවාව මෙතනින් අවසන් වුණේ කියලා ඒ නිසා අපි උත්සාහ කළ යුතුව තියෙන්නේ වංචාවට දූෂණයට නාස්තියට අක්‍රමිකතාවයට අවශ්‍ය කරන යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරියට තබමින් සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය සම්බන්ධයෙන් ගිවිසුම්ගත ක්‍රියාවලියේ ඇති වි තියෙන අක්‍රමිකතා ගැටළු ඇත්නම් එය සීතාවක ප්‍රාදේශීය සභාවේ පාලන අධිකාරිය විසින් අදාල ගිවිසුම් පරීක්ෂා කර අක්‍රමිකතාවයන් නිවැරදි කර තවදුරටත් අවශ්‍ය නොවේ නම් සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියට ප්‍රාදේශීය සභාව සතු ඉඩම් හෝ දේපල ගොඩනැගිලි අන්ත එතනදී පුළුවන් දෙපාර්ශ්වය සමග සාකච්ඡා කරලා අවසන් කිරීමට එළඹෙන්න. අන්ත ඒ පැහැදිලි අරමුණ සහිතවම තමයි මම මේ සංශෝධන යෝජනාව ඉදිරිපත් කළේ. සංශෝධන යෝජනාවේ එකම අරමුණ මේ වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී වග විභාග වීමට යටත්ව ඒ තුළත් අවසානයේ වංචාවට දූෂණය නාස්තියට සම්බන්ධ අයට දඬුවම් දුන්නත් අවසානයේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය සීතාවක බල ප්‍රදේශයේ සේවාවන් සපයන අපේ ආයතනයක් ලෙස රැකෙන්න ඕන . ඉතුරු වෙන්න ඕන කියන පදනමෙන් තමයි මේ සංශෝධන යෝජනාව එක්කළේ. මම විශ්වාස කරනවා ඒ යෝජනාව පිළිබඳව කිසිදු ආකාරයක තම තමන්ගේ පාර්ශ්ව වල දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බලනවා වෙනුවට ඒ යෝජනාවේ නිවුණු වචන වල භානිදායක තත්වය නිවැරදි කිරීම වෙනුවෙන් කරන ලද සංශෝධිත යෝජනාවක් සේ සලකමින් මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරමු කියන අදහස පළ කරමින් නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, කලින් අපේ මංජුල වීරරත්න මැතිතුමා යෝජනාවක් ගෙනාවා. ඇත්තටම එතුමා මේ යෝජනාව සභාවට මම හිතනවා වෙන ක්‍රමයකින් ගේන්න හොද නැහැ. මේ අදහස වෙන ක්‍රමයකින් ගෙනාවා නම් යෝජනාවක් විදිහට ඇතුළත් කර ගන්න බැහැ. මටත් ඔය වගේ දේකට මුහුණ දෙන්න වුණා පහුගිය මහා සභාවේදී. සභාවේ යම් කිසි දෙයකට ගැලපෙන්නේ නැති නම් යම්කිසි භානියක් හෝ යම් කිසි දීමනාවක් හෝ ඒ කරුණු වල අන්තර්ගත වෙන්නේ නැතිනම් සභාවෙන් ප්‍රතික්ෂේපිත යෝජනාවක් විදිහට පරිවර්තනය වෙනවා. ඒ නිසා තමයි ගොඩක් දුරට මංජුල මන්ත්‍රීතුමා සභාවේ දේපල සම්බන්ධව කටා කරන්න ඒ මාතෘකාවට ඇතුළත් කරලා මේ ප්‍රදේශයේ ජනතාවට වුණු අසාධාරණයක් මුල් කරගෙන ඒ ගැන කටා කරන්න අවස්ථාවක් ගන්න තමයි මේ යෝජනාව මේ විදිහට සකසන්න ඇත්තේ කියලා තමයි මට නම් හැගෙන්නේ. ගරු සභාපතිතුමනි, එන්ට්‍රස්ට පී.එල්.සී සමාගම මේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මම දන්න විදිහට ආයතන 350 ක් රජයේ ආයතන බිලියන 12 ක විතර මුදලකට යම්කිසි වැරද්දක් වංචාවක් මුල්‍ය අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා. ඒක පැහැදිලියි. ඒක ඔවුන්ව FCID එක හරහා බන්ධනාගාර ගත කර මාස කිහිපයකින් පසු ඇප මත මුදා හැරලා තියෙනවා. නඩුව යනවා. ඒ ආයතන සියල්ලගේම නඩුව යනවා. මේ වසර ගණනාවක ඉදන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මේ ප්‍රශ්නය තිබුණා. ක්‍රම ක්‍රමයෙන් මේක වැඩි දියුණු වෙන්න පටන් ගත්තා මේ අවුරුද්ද ආරම්භය වෙනකොට. මේ ප්‍රදේශයේ ඉතාමත්ම අහිංසක මිනිස්සු තමයි ග්‍රාමීය බැංකුවත් එක්ක ගොඩක් ගනුදෙනු කරන්නේ. මේ ගනුදෙනු කරන පිරිස් ඉතාමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. හදිසියේ මළ ගෙයක් වුණාම මගුල් ගෙයක් වුණාම ඒවගේ අවස්ථා වලදී ගන්න තමන්ට හම්බ වෙන මුදලින් බොහොම අමාරුවෙන් කියක් හරි ඉතුරු කරගෙන මේ ග්‍රාමීය බැංකුවට දාලා ගමේම තියෙන අසල තියෙන බැංකුව ලොකු විශ්වාසයක් ග්‍රාමීය බැංකුව ගැන තිබුණා. කෙසේ හෝ ඔවුන්ගේ විශ්වාසය අද වන විට බිදිලා මේ මුදල තැන්පත් කළේ මම හිතන්නේ සඳහා වශයෙන් ලොකු ආදායමක් පොලියක් ලබා ගෙන ජනතාවට සේවය කරන්න කියන එක තමයි ඒ කාලයේ මම සභාපතිවරයා එහෙම ඇසුරු කළා. ඒ කාලයේ මම හිතන විදිහට ඒ අයගේ අරමුණ වුණේ

වැඩිපුර මුදලක් සමිතිය සතු කරගන්න තමයි උත්සාහ දැරුවේ. නමුත් හිටපු කොමසාරිස් රාමනාදන් මහත්තයලා ඒවගේ කිහිපදෙනෙක් ඒකට අනුමැතිය දීලා ඒ අවශ්‍ය නිර්නායක එක්ක තමයි මේ මුදල් තැන්පත් කරන්න යෙදුණේ. අපි දන්නවා ඒ හිටපු සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩලය දෙගොල්ලක් හිටියා මේ එන්ට්‍රස්ට් පී.එල්.සී එකක් මහා බැංකුවේ සම්බන්ධ එකක්. අනෙක් එක වෙනම මූල්‍ය ආයතනයක්. ඔවුන් ඔවුන් අතර එකම අධ්‍යක්ෂක මණ්ඩලය හිටිය නිසා ඔවුන්ට පුළුවන් වුණා තීන්දු තීරණ අරගෙන මුදල් එහා මෙහා කරන්න හැකියාව තිබුණා. ඒ නිසා යම් කිසි විදිහකට අපේ ප්‍රදේශයේ නෙමෙයි සභාපතිවරු, සමුපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලයත් නෙමෙයි මේකේ මුදල් ගත්තේ වෙන අය. ඒ නඩු පැවැත්වෙනවා. මේවගේ ලොකු වංචාවක් සිද්ධ වුණා. එහෙම කියලා අපේ මේ ප්‍රදේශයේ තියෙන සභාව සතු යම් කිසි දේපලක් අපි එක පාරට ගන්න ගියොත් ගරු සභාපතිතුමනි, අපේ ගමේ තිබුණු ග්‍රාමීය බැංකුව ගෙනිහින් තියෙනවා. මෙහෙම වුණාම ගම් වල ප්‍රශ්නයක් ඇති වෙනවා. මිනිසුන්ට තිබුණු යම් කිසි සේවාව අපේ මහජනතාවට මේක තවත් අක්‍රීය වෙනවා. කඩාකප්පල් වෙනවා. අපි දේශපාලනය කරන්න ඕන. දේශපාලන ඇහෙන්න යම් කිසි දේවල් බලන්නත් ඕන. ඒවගේම අපේ ජනතාවට අගතියක් වෙනවා නම් ඒ සම්බන්ධවත් අපේ ලොකු වගකීමක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට විශේෂයෙන්ම ජනතා නියෝජිතයෙකුට තියෙනවා. අපි ඒ අය ගැන බලනවා නම් අපි මේ දේපල ඔවුන්ට එපා කියනවා නම් ඔවුන් අපේ මුදල් ගෙවා නැතිව මග හරිමින් යනවා නම් අපිට යම්කිසි සහන කාලයක් දීලා බලන්න පුළුවන්. ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒක යථා තත්වයට පත් වෙන්නේ නැත්නම් දිනෙන් දින පරිහානියට යනවා නම් අපිට තීන්දු තීරණ ගන්න වෙනවා. මොකද අපේ පොදු දේපලක් සභාවේ දේපල ආරක්ෂා කරන්න. ආදායම් ලබා ගන්න පුළුවන් ගොඩනැගිලි නම් ඒ සම්බන්ධව අපි සබාවක් විදිහට එකතු වෙලා යම් කිසි තීන්දු තීරණ අරගෙන ක්‍රියා කරන්න පුළුවන් අවස්ථාවකට යන්න පුළුවන්. නමුත් එක පාරටම යම් කිසි තැනක ක්‍රියාත්මක වන ස්ථානයක් අපි අවලංගු කරලා ගත්තොත් ඒ ජනතාවට තවත් බරක් මිසක් ඒකෙන් සුගතියක් නම් ලැබෙන්නේ නැහැයි කියන එක මම කියනවා. ගරු සභාපතිතුමනි, සංශෝධන යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමාගේ යෝජනාවට මම පක්ෂව තමයි ඉන්නේ. මට මංජුල වීරරත්න මන්ත්‍රීතුමා යෝජනාවක් ගෙනාපුවාම මට එතුමාගේ යෝජනාවට විරුද්ධ වෙන්න බැහැ. ඒ නිසා තමයි මම පක්ෂවත් නැතිව විපක්ෂවත් නැතිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී හිටියේ. නමුත් ඇත්තටම ඒක තමයි විය යුත්තේ. හරි දේ හරි විදිහට දකිනවා නම් සංශෝධන යෝජනාව ජයගත යුතුයි. එය ක්‍රියාත්මක විය යුතුයි කියන තැන මම ඉන්නවා. අපේ ප්‍රදේශයේ ජනතාවගේ මුදල් වලට වගකීමක් තියෙනවා. දැන් අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාම කිව්වා ඒ අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරනවා කියලා. එතුමාලාගේ ජනතා නියෝජිතයෝ ඉන්නවා. මම හිතන්නේ මංජුල මන්ත්‍රීතුමාත් මරික්කාර් ඇමතිතුමාගේ PRO කෙනෙක් විදිහට මම දන්න විදිහට කටයුතු කරනවා. මේ හරහා පුළුවන් මේක පාර්ලිමේන්තුවෙන් විසදන්න ඕන ගැටළුවක්. මේක ප්‍රාදේශීය සභාවට විසදන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි. එතනට අවශ්‍ය නිර්නායක යවලා එතනින් මේ ප්‍රදේශයේ ජනතාවගේ මුදල් ලබා දීමට කටයුතු කරන්න. ඒ අයට අපේ ශක්තියත් සහයෝගයත් ලබලා දෙනවා අවශ්‍ය දෙයක් තියෙනවා නම්. ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, අපේ ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවේ වුණු මේ මූල්‍යම අක්‍රමිකතාවය ගැන ඉතාමත්ම කණගාටු වෙනවා. ඒවගේම බැඳුම්කරය ගැනත් මම කණගාටු වෙනවා. ඒ දෙකම මේ රටට හානිදායී දෙයක්. ඒ දෙකටම විරුද්ධව විවේචනය කරන කෙනෙක් තමයි මම. ඒ දෙක සාධාරණීයකරණය කරන්නේ නැහැ. මේ පාර්ශව සියල්ලම ජනතා හිතවාදී තීන්දු ගන්නවා වගේම අර කිරි කළයට ගොම බින්දුවක් දානවා වගේම එක පාරටම මේ වගේ අක්‍රමිකතා පෙර පාසල් ළමයි කරනවා වගේ එක පාර වැඩ කරන්න යනවා. ඒ නිසා තමයි මේ ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න තිබුණු ප්‍රාදේශීය සභාවක්. ගිය මැතිවරණයේ ජනතාව පාවමක් උගන්වලා ආසන දෙක තුනකට බැහැලා ජයග්‍රහණය අනෙක් පැත්තට ගියොත් මේ වෙච්ච හේතු සාධක මුල් කරගෙන. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඒ සියළු දෙයට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. කෙසේ හෝ ප්‍රදේශයේ ජනතාවට යම් කිසි සහනයක් කරන්න කුමක් හෝ කරන්න පුළුවන් නම් ඒ සියළු දේට අපගේ සහයෝගය දෙනවා වගේම කපා කරන්න තවත් මාතෘකාවේ ගොඩක් කරුණු තියෙනවා. නමුත් අනෙක් අයටත් අවස්ථාවක් දෙන්න ඕන හින්දා මම මගේ කථාව අවසන් කරනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම භිතන්නේ මේ සංශෝධිත යෝජනාව යම් තරමක් දුරට අපිට එකඟතාවයකට එන්න පුළුවන් යෝජනාවක් නිසා යම් අදහසක් ප්‍රකාශ කිරීමක් කරන්න ඕන. මේ සමුපකාර ක්ෂේත්‍රය තුළ ග්‍රාමීය බැංකුව විශේෂයෙන්ම මීට දශක 02 කට පමණ පෙර අපේ ජීවිත වලටත් ගොඩක් ළං වෙව්ව බැංකු ක්‍රමයක්. දියුණුව තිබුණු බැංකු ක්‍රමයක්. ඒ තුළ ආයෝජනය කළේ අපේ ගම් වල සිටින ගොවිතැන් කරන නැත්නම් රබර් කිරි කපන ඒ කියක් හරි ගන්න අය. තේ දළ විකුණලා කියක් හරි ගන්න අය. ඒ අයගේ දහසක් බලාපොරොත්තු වලට ඉතුරු කර ගන්න මුදල් ගොඩක් වෙලාවට මේ ග්‍රාමීය බැංකු වල තැන්පත් කළා. ඒ එක්කම ගම් වල තියෙන මරණාධාර සමිතිය, ප්‍රජා සංවර්ධන සමිතිය වැනි සමිති වල ගිණුම් මෙම ග්‍රාමීය බැංකු තුළ තැන්පත් කළා. අද වන විට විශාල මුදල් ප්‍රමාණයක් මේ ග්‍රාමීය බැංකු වල තැන්පත් වෙලා තියෙනවා. අර්බුදය තියෙන්නේ එතන. විවිධ සේවා සමුපකාර සමිතිය කියන්නේ අපේ දේශපාලන පක්ෂයකටවත් කාටවත් අයිති දෙයක් නෙමෙයි. අපේ මිනිසුන්ගේ සමිතියක් සහ අපේ සාමාජිකයින්ගේ සමිතියක්. ඒ තුළ දේශපාලන පක්ෂයකින් පාටකින් බලනවාට වඩා මේ සමිතිය අපිට නැති වුණොත් මොකද්ද වෙන්නේ මෙය ආරක්ෂා කර ගත යුතුයි කියන තැන ඉදන් තමයි මගේ අදහස් ප්‍රකාශ කිරීම කරන්නේ. ඊට හේතුව තමයි විශේෂයෙන්ම මේ වන විට ඒ නීතිමය ක්‍රියාමාර්ග ඒ සමිතියේ වෙලා තියෙන ඒ බැඳුම්කර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මම විශ්වාස කරන්නේ නැහැ ඒ විවිධ සේවා සමුපකාර සමිතිය තුළ තියෙන තොරතුරු අපි මෙතන කලා කරලා ඒකේ තේරුමක් තියෙයිද කියන එක මේ සභාවේ කාලය අපතේ යාමක් විදිහට තමයි මම දකින්නේ. මේ අර්බුදය විවිධ සේවා සමුපකාර සමිතිය විසින් නිම කර ගන්න ඕන. ඒ අය ඒ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවලා නැවත පෙර තිබූ තත්වයට පත් වෙන ආයතනයක් බවට පත් වෙන එක ඒ කළමනාකාරිත්වයේ වැඩක්. නමුත් මේ යෝජනාව අපේ ප්‍රාදේශීය සභාව සතු දේපල මේ තුළ යම් අවභාවිතයක් හරි අපිට ඒක ගිලිහි යන තත්වයක් තියෙනවා නම් ඒක ආරක්ෂා කරගැනීමට ඒ ගැන අපි ගිවිසුම් ගත වෙලා තමයි අපේ දේපලක් පරිහරණය කරන්න දෙන්නේ. ඒ නිසා ඒ දේපල පිළිබඳව තියෙන ඒ ගිවිසුම් කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන එක පිළිබඳව නීති උපදෙස් ගැනීම මේ වෙලාවේ ප්‍රමාණවත්. ගහන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අපි මේ අපේ දේපල කලින් අදහස් ප්‍රකාශ කරනකොට කිව්වා වගේ අවමංගල්‍ය සේවයට ලබා දී ඇති එවැනි දෙයක් වුණොත් අපේ මිනිසුන්ට තමයි මේ ප්‍රහාරය විදින්නේ. මොකද අපේ ගම්වල දුප්පත් මිනිසුන්ට සේවාවක් සපයා ගන්න තියෙන අපි සපයන සේවාව වගේම මිනිස්සු ගනුදෙනු කරන විශ්වාස කරපු ආයතන ණය අරගෙන මිනිස්සු ජීවිත සවි කර ගත් ආයතනයක්. ඒ නිසා ඒ ආයතනය අද යම් කිසි අර්බුදයකට ලක් වෙලා තියෙන වෙලාවේ අපි ඒකේ තියෙන දේවල් උදුරගෙන ඒවා කඩා වැටෙන තත්වයට පත් කරනවා නම් ඒක මහා අපරාධයක් විදිහටයි අපි මහජන නියෝජිතයෝ හැටියට මම විශ්වාස කරන්නේ. මේ වෙලාවේ අපිට තියෙන යුතුකම ගරු සභාපතිතුමනි, අපිට පුළුවන් නම් යම් විදිහට මේ තැන්පත්කරුවන් හරි ඒ ආයතන වලට යම් සහයෝගයක් දෙන්න මේක ගොඩ නගා ගන්න එතන ඉදලායි අපි ප්‍රාදේශීය සභාවක් විදිහට කටයුතු කරන්න ඕන. නැතුව අපේ තියෙන දේපල උදුරගෙන අපි තවත් මේක අසරණභාවයට පත් කරන එක නෙමෙයි මේ ආයතනය නැති කරන එක නෙමෙයි කළ යුත්තේ. අපි දන්නවා වත්මන් යම් යම් ප්‍රතිපත්ති තුළ මේ ගමේ බැංකු වලට මොකද්ද කරන්න යන්නේ කියලා. අපිටත් අවිශ්වාසයක් තියෙනවා මේ හරහා වෙනත් කුමන්ත්‍රණයක් තියෙනවාද කියලා. ඒ නිසා ග්‍රාමීය බැංකු ආරක්ෂා කරනවා වගේම විවිධ සේවා සමුපකාර සමිතියත් ඒ ලබා දුන් සේවාවන් එලෙසම ඉදිරියට පවත්වාගෙන යන්න අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕන කියන කරුණ තමයි මම මතක් කරන්නේ. එහෙම නැතිව අපි මේ වෙලාවේ ඒ සමිතිය අපහසුතාවයට පත් වෙන වැඩසටහනක් කරන්න ගියොත් ඒකට ජනතාව එරෙහි වෙයි කියන එකයි මගේ මතය. මම ඒ ජනතාවත් එක්ක ඒ ජනතාවට තියෙන ගැටළුව එක්කයි හිටගන්නේ මේ ප්‍රශ්නයේදී. එයයි මගේ අදහස කියන එක මම මේ සභාවට ප්‍රකාශ කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ පුදිප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ යෝජනාව සම්බන්ධයෙන් පසුව කලා කරන්න හිටියත් මම හිතුවා පවතින තත්වයත් එකක් මුලින් අදහස් දැක්වීමක් කළා නම් හොඳයි කියලා. මේ කාරණාව සම්බන්ධයෙන් මම ලොකුවට සොයා බැලීමක්

කළේ නැහැ. මම හිතුවා මේ සම්බන්ධයෙන් සභාව තුළදී යම් දැනුවත් කිරීමක් හොඳට ලැබෙයි කියලා. මගේ නියෝගයන් වෙනමම අදහසක්. පහදිලිව කියන්න ඕන මෙතනදී යම් අක්‍රමිකතාවයක් සාමාන්‍ය මහා ජනතාවට යම් ගැටළු සහගත තත්වයක් ඇති වෙලා තියෙනවා. මම දකින්නේ මේක සමස්ත අර්බුදයක් විදිහට මේ රටේ පවතිනා. මොකද කාරණා 03 ක් ගැන මම අවධාරණය කරනවා. එකක් තමයි රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳව නැත්නම් බිඳවැටීම නීතිය මිනිස්සු ගණන් නොගැනීම. අනෙක් කාරණාව තමයි සාමාන්‍ය ජනතාව මුහුණ දෙන පොදු බේදවාක්‍යය. සාමාන්‍ය ජනතාව කිව්වාම මෙතනත් ඉන්නවා රාජ්‍ය සේවක මහත්ම මහත්මීන්. ඔවුන් හිතනවා අපි මේකට අයත් නැහැ කියලා . නමුත් ඔබ තමුන්තාන්සේලාත් මේ ප්‍රාදේශීය සභාවෙන් එළියට ගියාට පස්සේ වෙනත් ආයතනයක් තුළදී ඔබ තමුන්තාන්සේලාත් සාමාන්‍ය මහජනතාව. සාමාන්‍ය මහජනතාව විදිහට අපි මුහුණ දෙන ගැටළුව සහ අනෙක් කාරණාව මම මුලදීත් මේ සභාව පටන් ගන්න දවසේ මම කිව්වා කමිටු පත් කරන අවස්ථා වලදී සුදුසු පුද්ගලයෝ සුදුසු තැන් වලට දාගනිමු ආණ්ඩු පක්ෂයෙන් කොච්චරක්ද විපක්ෂයෙන් කොච්චරක්ද කියන කාරණාව බලන්නේ නැතිව කියන කාරණාව. මේ අර්බුද මතු වෙලා තියෙන්නේ නුසුදුසු හා ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති වරින් ඒ ඒ ආයතන වලට පත් කිරීමේ ඵල විපාක මම දිකින විදිහට. බැඳුම්කර සම්බන්ධයෙන් හෝ භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් මෙලෝ හසරක අවබෝධයක් නැති පිරිස් ඒ සම්බන්ධයෙන් තිත් දු කිරණ අරගන්න ගිහින් තමයි මෙවැනි ගැටළු ඇති වෙලා තියෙන්නේ. මම දේශපාලන කෝණ වලට මෙම ප්‍රශ්නය ගෙනියන්න බලාපොරොත්තුවකුත් නැහැ. අනෙක් මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් දේශපාලන කෝණවලට යන්නේ නැතිව මේ ජනතාවට සහ අපිට කරන්න පුළුවන් කාරණා මොනවාද කියන එක සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වයි කියලා. අපිටත් ලැබෙන තොරතුරු අනුව මේ අධ්‍යක්ෂක මණ්ඩලය කිසියම් දේශපාලන පක්ෂයකට උදව් කරපු දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක්. මම මුලින් කිව්වා වගේ නුසුදුසු පුද්ගලයින් නුසුදුසු තැන් වලට සහ ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති තැන් වලට පත් කිරීමේ ඵල විපාක වලට තමයි මේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි දකිනවා අද සමාජය තුළ විශාල අපරාධ රැල්ලක් හොරකම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ වැනි විවිධ අපරාධ රැල්ලක් අපි දකිනවා. මෙවැනි අක්‍රමිකතා බය නැතිව එළිපිට කරන්නේත් මේ රටේ නීතියක් හරියට ක්‍රියාත්මක නොවීම නිසා. මගේ මංගල කථාවේදීත් මම කිව්වා මේ රටේ මේ සියළු ප්‍රශ්න විසඳන්න පුළුවන් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා රට තුළ හරියට නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් කියලා. මෙතන කෝටි 54 ක පමණ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වංචාවට සම්බන්ධ වෙච්ච පිරිස් පැහැදිලිව දන්නවා ඔවුන් මැරෙනකම් විසදුමක් හම්බ වෙන්නේ නැහැ කියලා. මේවා විසඳෙන්නේ නැහැ. නඩු තීන්දු යනකොට මැරුණු තැන් වල පස්. ඒ ගැන බොහොම අවබෝධයක් තියෙනවා. පැහැදිලිව මේ රටේ නීතියට දූෂණයට අක්‍රමිකතාවයට වංචාවට පැහැදිලිව නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් මම හිතන්නේ නැහැ මෙවැනි දේවල් මෙවැනි අසාධාරණකම් වලට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. අපිත් මේ කළු පටි බැඳගෙන ඉන්නේ. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය කරපු ප්‍රකාශය සම්බන්ධයෙන්. නමුත් ඒ ප්‍රකාශය තුළ මම යම් ඇත්තකුත් දකිනවා. මම ඒක ඒ වෙලාවේ කිව්වේ නැහැ. මොකද එතුමිය ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් අපිටත් විවේචනයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිටත් විරෝධතාවයක් තියෙනවා. නමුත් එතුමිය යම් සමාජ යථාර්ථයක් පැහැදිලි කළා. එතුමිය කිව්ව කාරණාව තමයි ත්‍රස්තවාදි සංවිධානයක් වුණත් ඒ දවස් වල නීතියක් තිබුණා දැන් නීතියක් නැහැ කියලා. අපි මේ එල්ටීටී එකට සුදු හුණු ගාන්න යනවාත් එල්ටීටී එක හරි කියනවා වත් නෙමෙයි. එතනට අද රට පත් වෙලා තියෙනවා. මහා දවල් පොලිසියේ නිලධාරීන් වෙඩි තියලා මරනවා. පහුවදා බැංකුවකුත් මංකොල්ලා කනවා. අනුරාධපුරේ DIG මහත්තයාට ගිහින් පැමිණිලි කළාට පස්සේ පහුවදා මරනවා. මේ රටේ නීතියකට මිනිස්සු ගරු කරනවා නම් මේ රටේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි දේවල් සිදු වෙන්නේ නැහැ මෙවැනි වංචා. අපි දකින්නේ එතනයි අර්බුදය. නැතුව මේ නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රශ්නය කොච්චර කථා කළත් වැඩක් නැහැ. මේකේ මුල අග පිළිබඳව අපිට අවබෝධයක් නැත්නම්.

ගරු මන්ත්‍රිතුමා එල්ටීටී සංවිධානයේ ක්‍රියාත්මක වුණු හැම නීතියක්ම අපේ රටේ ආණ්ඩු ක්‍රමයට අපේ රටේ පැවැත්මට හානිදායකයි. ඒ නිසා ඔබතුමා මන්ත්‍රිතුමිය මොන අදහසකින් ඒ ප්‍රකාශය කළත් ඒක අපේ රටේ පවතින නීතියට විරුද්ධයි. එල්ටීටී සංවිධානය කරන දේ සාධාරණීයකරණය කරලා එහි යම් හරි හරයක් තියෙනවා කියලා ඔබතුමා කියනවා නම් ඒකත් බරපතල කාරණයක් වෙනවා. ඒ නිසා එල්ටීටී සංවිධානය ගැන කථා කරන්න එපා. ඒ සංවිධානය මොනම විදිහකින් වත් සාදාහර හෝ නීති සම්පන්න නීතිගරුක නැහැ. කොයි විදිහකින්වත් සාධාරණීයකරණය කරන්න එපා. අපේ රට පැත්තෙන්. ඒක ඔබට අපිට ලෝකයට හැම විදිහටම හානිදායකයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා

මම ඒක සාධාරණීයකරණය කරනවා නෙමෙයි ගරු සභාපතිතුමා. ජනතාවට සහ මේ මහජන නියෝජිතයින්ටත් එහෙම කියන්න වෙලා තියෙන්නේ මේ රට තුළ නීතියක් ක්‍රියාත්මක නොවීම.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රිතුමා, අපේ රටේ නීතිය බිඳ වැටීමක් තියෙනවා. ඒක එල්ටීටී සංවිධානය කාලයේ හොදයි කියලා කියන්න බැහැ. එහෙම කියන්න එපා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ තියෙන බරපතල කඩා වැටීම තමයි මේ පෙන්වලා දෙන්නේ. නැතුව එල්ටීටී එක හොදයි කියන කාරණාව නෙමෙයි. අනෙක් කාරණාව තමයි මම දකින්නේ මෙතනදී සාමාන්‍ය ජනතාව විදිහට අපි ඉන්නේ කොතනද කියන කාරණාව. මම මුලදීත් කිව්වා රාජ්‍ය සේවකයෝ ඉන්නවා. විවිධ සංස්ථා වල වැඩ කරන අපේ මන්ත්‍රිතුමන්ලා මන්ත්‍රිතුමියන්ලා ඉන්නවා. අපි හිතනවා අපි සුරක්ෂිතයි කියලා. නමුත් සාමාන්‍ය ජනතාව විදිහට අද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න මම හිතන්නේ නැහැ කවුරුත් ඉන්නවා කියලා. විවිධ දේශපාලන පක්ෂ ඒ ආයතන වෛද්‍යවරු ගත්තොත් වෛද්‍යවරු වෙනුවෙන් පෙනී ඉන්න ඕන තරම් සංවිධාන තියෙනවා. එක්සත් ජාතික පක්ෂය හෝ නිදහස් පක්ෂය හෝ වෙනත් පක්ෂ හා සියළු පක්ෂ ඉන්නවා ඒ ඒ වෘත්තීන් ආරක්ෂා කරන්න. ඒ වෘත්තීන්ගේ අයිතිවාසිකම් රැකදෙන්න. නමුත් සාමාන්‍ය මහජනතාවට වන අපහසුතා වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් කරන්න එවැනි ආයතන බිහි වෙලා නැහැ. ඇත්තම කථාව ගත්තොත් මෙතන අපි මේ ප්‍රශ්නය කථා කරලා දේශපාලන වාසියක් කුමන හෝ කණ්ඩායමකට අයත් කරගන්න මිසක් සැබෑවටම මේ ප්‍රශ්නය විසදන්න නැත්නම් මේ ජනතාවට යමක් ලබා දෙන්නද කියලා පැහැදිලි සැකයක් අපිට තියෙනවා. මොකද මේක කථා කරලා ඔබතුමන්ලාට හෝ යුළුන්ට එකට හෝ යම් මඩක් ගහලා තමුනගේ ජන්ද ගොඩ වැඩි කරගෙන එහෙම යන ගමනක්ද කියලා අපිට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. අද බස් එකේ යනකොට බස් මගියාට වන අසාධාරණකම් වෙනුවෙන් කථා කරන්න කිසිදු දේශපාලන පක්ෂයක සංවිධානයක් නැහැ. රෝහලට ගිහිල්ලා රෝහලේ යම්කිසි අඩුපාඩුවක් වුණායින් පස්සේ රෝගියෙකුට ඒ රෝගියා එතනදී යම් මැදිහත්වීමක් කළොත් ඔහු වෙනුවෙන් පෙනී ඉන්න කිසිදු සංවිධානයක් නැහැ. හැබැයි රෝගියා වෛද්‍යවරයෙකුට දොස් කිව්වොත් වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී ඉන්න ඕන තරම් සංවිධාන තියෙනවා. සාමාන්‍ය මහ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කවුරුවත් නැහැ. මේ බේදවාචකයත් ඇති වෙන්න හේතුව මේක තමයි. මේ සමස්ත මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කවුරුවත් නැහැ. විශේෂයෙන්ම ඒ ගැනත් මන්ත්‍රිවරු විදිහට අපි මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අවධාරණය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම මම පෙර කිව්වා වගේ අපේ රටේ නීතිය විශාල කඩා වැටීමක් තියෙනවා. ඒක මේ යහපාලන ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි. අවුරුදු 70 ක් තිස්සේ කඩා වැටීමක් තියෙන්නේ. මේවා කියන්නත් කණගාටුයි. අපේ පළාත් පාලන මැතිවරණය සමයේ සිංගප්පූරුවේ හිටපු ජනාධිපතිතුමා ලී ක්වාන්සු මහත්තයා ආවා දැන් පුතා ඉන්නේ මම හිතන්නේ දැන් පාර්ලිමේන්තුවේ ආරාධිත දේශනය කළේ. ඒ ආපු වෙලාවේ කියපු කාරණාවක් තිබුණා මාධ්‍යයෙනුත් ලොකු පුවාරයක් ලබලා දුන්නා. කිව්ව කාරණාව තමයි කිසියම් එක්දහස් පනස් ගණන් වල අපි අහලා තියෙනවා කිව්වේ

මොකද්ද සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරනවා කියලා. දැන් අවුරුදු 50 කට ආසන්න කාලයකදී එතුමා කියනවා කිසියම් රාජ්‍යයක් පාලනය නොකළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කරන්න නම් ශ්‍රී ලංකාව දෙස බලන්න කියලා. එතකොට අපේ රට ඇවිල්ලා තියෙන හරිය හොඳම පැහැදිලියිනේ ඒකෙන්ම. මම කියන්නේ මේවා ගැන අපි කතා කරන්න ඕන. මේ ජනතාවට මොකද්ද ලබා දෙන්න පුළුවන් සහනය කියලා අපි කථා කරන්න ඕන. පැහැදිලිව මේ රටේ නීතිය මීට වඩා සක්‍රියව වැඩ කරන ක්‍රමයක් නීතිය ක්ෂණිකව ක්‍රියාත්මක වන ක්‍රමයක් රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරියෙකුට විරුද්ධව යම් කිසි වෝදනාවක් ආවොත් ඔහු විශ්‍රාමත් ගිහිල්ලා ඔහු මිය යනකම් ඒ වෝදනාව විභාග වෙන්නේ නැහැ. ඉතින් ඒ වෝදනාව දාපු මනුෂ්‍යයා තමයි වැරදිකාරයා බවට පත් වෙන්නේ. නැත්නම් අපහසුතාවයට පත් වෙන්නේ. බය නැතිව මේ වංචා වලට පෙළ ගැහෙන්නේ පැහැදිලිව දන්වා අපේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙන කොට අපේ කාලය පැනලා කියලා. අපි වල පල්ලට ගිහිල්ලා කියලා. මෙනෙදි මේ සංශෝධන යෝජනාවටත් අපි පක්ෂ වෙන්න හේතු වුණේ අර මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම කිව්වා මම ඒ ගැන වැඩිදුරටත් අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගහෙන් වැටුණු මීනිහාට ගොනා ඇත්තා වගේ වැඩ කරන්න නරකයි. අපි හෙට මේ සභාව සතු දේපල පවරා ගන්නා කියලා එක මනුෂ්‍යයෙකුටවත් එක රුපියලක්වත් හම්බ වෙන්නේ නැහැ. අපි සියල්ල පවරා ගන්නවා අපිත් එකඟ වෙනවා හෙට දවසේ මේ ගනුදෙනුකරුවන්ට එක රුපියලක්වත් දෙන්න පුළුවන්නම්. ඒකෙන් වෙන්නේ එක රුපියලක් හරි දෙන්න පුළුවන් හැකියාව අඩුවීම මිසක් එක රුපියලක් වත් දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. කුලියට හිටිය මනුෂ්‍යාට බැහැ ගෙවල් විකුණන්න. එහෙම කරන්න බැහැ. එහෙම කරන්න අයිතියක් නැහැ. එහෙම කරන්නත් බැහැ. ඒ නිසා සභාවේ දේපල සමුපකාරයට විකුණන්න බැහැ. ඒ බොරු වලට අපි රැඳෙන්නේ නැහැ. මෙනෙදි විශේෂයෙන්ම පක්ෂ හේදයෙන් තොරව මේ ජනතාවට වුණු අසාධාරණය සම්බන්ධයෙන් අපි දැඩි විරෝධය පළ කරනවා. ඒවගේම මේ වැරදිකරුවන්ට කුමන හෝ පක්ෂයක පොහොට්ටුව හෝ වේවා යුළුන්පි හෝ වේවා වෙනත් පක්ෂයක හෝ වේවා ඔවුන්ට නිසි දඩුවම් ලබාදෙන ක්‍රමවේදයක් සඳහා අපිට පුළුවන් කැපවීමක් අපි කරන්න සුදානම් කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ප.ව. 2.05 ට දිවා විවේකය සඳහා සභාවේ කටයුතු අත්හිටුවන ලදී.

ප.ව. 2.35 ට නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්න රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, අපි අද දවසේ මේ කථා කරමින් ඉන්න යෝජනාව සම්බන්ධ කාරණයේදී මට මතක් වෙනවා එක්තරා මොහොතකදී මේ සමුපකාර සමිතියේ ඉතාම ලොකු උත්සාහයක් දරපු සභාපතිවරයෙක් හිටියා නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පියසේන මහත්මා හමු වෙලා මම එක අවස්ථාවකදී කියනවා 2008 හෝ 2009 දී එක සමුපකාර මැතිවරණයකදී ඔබතුමා ආයින් මේකට එන්න උදව් කරන්න වැඩ කරන්න කියලා. එදා මට ඔහු කිව්වා මම ආයි කවදාවත් සමුපකාරය දිහා බලන්නේ වත් නැහැ කියලා. එදා සමුපකාරයේ හිටපු ඉතාම ගෞරවනීය සභාපතිවරයෙක් වශයෙන් ඉතිහාසගත වන පියසේන මහත්මාව එදා අපි දැක්ක ප්‍රථම වතාවට දේශපාලන වශයෙන් තමයි එළියට දාන්නේ සමුපකාර ව්‍යාපාරයෙන්. අද මෙනත නොයෙක් ආකාරයෙන් කියවුණා සමුපකාර ව්‍යාපාරයට දේශපාලනයක් තිබුණේ නැහැයි කියලා. නමුත් මම පුරා වසර 15 ක් වගේ කාල පරිච්ඡේදයක් සමුපකාර නිලවරණයේදී එහි මහා සභා නියෝජිතයෙක් වශයෙන් වැලිකන්න ප්‍රදේශය නියෝජනය කරමින් කටයුතු කරන්නට යෙදුණා. මගේ මේ අත්දැකීම තුළ මම දැක්කේ මේ මුළු සමුපකාරයම දේශපාලනීකරණය වෙමින් තිබුණා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මට මතක හැටියට 2006 සිතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදිහට රචිත්ද ජයසිංහ සභාපතිවරයාත් සමග අපි උත්සාහ කරනු ලැබුවා කහහේන නගරයේ තිබුණු පරණ සමුපකාර ගොඩනැගිල්ල කඩලා ඉවත් කරලා එතැන අපේ සභාවෙන් සාප්පු සංකීර්ණයක් ගොඩනගන්නට. ඒකට ගිය වෙලාවක එතකොට සභාපතිවරයා වශයෙන් හිටියේ අපේ අයෝම මහත්තයාගේ පියා ඩී.ඩී. නිමල්සිරි මහත්මා. ඒ සභාපතිතුමාත් රචිත්ද ජයසිංහ සභාපතිතුමාත් එකතු වෙලා මම මැදිහත් වුණා සාකච්ඡා කිහිපයකටම. අපි විශාල උත්සාහයක් දැරුවා එදා ඒ

නිවුණු කඩා වැටුණු සමුපකාරය ඉවත් කරලා සභාවෙන් මේ ගොඩනැගිල්ල හදා ගන්න. අවුරුද්දකට අධික කාලයක් ගියා. ඒ සාකච්ඡා ඇදී ඇදී ගියා. නිරන්තරයෙන්ම අතරමැදියෝ උත්සහ කළා එදා මේ සභා ගොඩනැගිල්ල හදන එක තනර කර ගන්නත්. නමුත් එතුමාට පුළුවන්කම ලැබුණා. නිමල්සිරි මහත්මාගෙන් රවින්ද්‍ර ජයසිංහ මහත්මාගෙන් නිවුණු සම්බන්ධය උඩ සභාවට පුළුවන් වුණා යම් එකගතාවයන් තුළදී මේ ගොඩනැගිල්ල සාදා නිම කරගන්න. අවසන් ටික සිදු වුණේ ජයන්ත රෝහණ සභාපතිතුමාගේ කාලයේ. ඊට කලින් මට මතකයි කඩ කාමරය හදන්න ගියාම කිහිපවතාවක් නොයෙක් ආකාරයේ බාධා කිරීම් පැවතුණා මොකද මේ කොන්ත්‍රාත් සම්බන්ධ ගැටළුත් නිවුණා. මේ සමුපකාර ව්‍යාපාරයම විනාශ වෙන්න මූලික කාරණා වුණේ දේශපාලනීකරණය වීම. මේ සමුපකාරයට තේරී පත් වෙන්නේ මහා සභා නියෝජිතයින් සියදෙනා තෝරා ගන්නේ ගම්වල තමන්ගේ ගිණුම නිවුණු තමන්ගේ සල්ලි ගිහින් දාපු ඒ සාමාජිකයන්ගේ රුපියලේ, රුපියල් 10, රුපියල් 100 කොටස් වලින් ගොඩ නැගුණු සමුපකාර ව්‍යාපාරය අවසානයේදී අපි දැක්කා මහා සභා නියෝජිතයින් තෝරා ගන්නා එකේදීත් දේශපාලන තරගයක් තමයි තිබුණේ. ඒ සියදෙනා තෝරන්නේ කියන තිත්දුව ආවාට පස්සේ මේ සියදෙනාට තමයි ලොකුම මිල තිත්දු වෙන්නේ. අපි දැක්කා ඒ කාලයේ දේශපාලනඥයෝ මේ සියදෙනාගේ ගෙවල් වලට ඒ මාසයක කාලයේ නිරන්තරයෙන් ගෙවල් වලට ගිහිල්ලා අරක්කු බෝතල්ද මස් මාළුද මේ සියල්ල තමයි සාකච්ඡා මේස වල තිබුණේ. කවුරු හරි කියනවා නම් එහෙම නෙමෙයි කියලා ඒවා සියළු සාධක ඇතිව අපිට පුළුවන් ඔප්පු කරන්න. මේ එක පක්ෂයක කාරණාවක් වශයෙන් නෙමෙයි. මේ අධ්‍යක්ෂ මණ්ඩලයට එදා එක්සත් ජාතික පක්ෂයෙන් කෙනෙක් පත් වුණා නම් ඔහුත් මේ ගේම් එකේම තමයි නතර වෙන්නේ. ඒක නැහැයි කියන්න කාටවත් බැහැ. මේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කරගන්න මොහොතේ ඉදන් තෝරා පත් කර ගන්නට පස්සේ ඒ මහා සභා නියෝජිතයින්ගේ කාර්යභාරය අවසන් වෙනවා. මම හිතනවා 2012 න් පස්සේ මහා සභාවක් කැඳවලා නැහැ. කිසිකෙනෙක් කියන දෙයක් අහන්නේ නැතිව පළාත් සභාවේ සමුපකාර ඇමතිවරයාට ඕන විදිහට අත්තනෝමතිකව තමයි මේ පාලනය අරන් ගියේ. සමහර රාජ්‍ය සේවකයෝ පත් කළා. ඔවුන් ගත්ත තීන්දු මහජනතාවට හිතකර වුණේ නැහැ. මම මේ කියන්න උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනි, මෙහි ප්‍රතිඵලය භුක්ති විදින්නේ අද අපේ ප්‍රාදේශීය සභාවත් යම් ආකාරයකට භුක්ති විදිමින් ඉන්නවා. ඊට අමතරව මේ ප්‍රදේශයේ ජීවත් වෙන ඉතාම දරිද්‍රතාවයට ලක් වුණු ගගේ වැලි ගොඩ දැමීම, වත්තේ රබර් කිරි කැපුව අහිංසක මිනිසුන්ගේ සල්ලි කෝටි 93 ක් තමයි මේ බැංකුවේ තැන්පත් වෙලා තියෙන්නේ. මේ කෝටි 93 අවසානයට ගෙවා ගන්න බැරිව යම් තැනකට මෙය ගොනු වෙනවා. මේ පහුගිය අවුරුදු මාසේ මිනිස්සු ගිහින් සමුපකාරයෙන් සල්ලි ඉල්ලුවාම සල්ලි දී ගන්න බැරි වුණාම මිනිස්සු කලබල වෙනවා. ඇවිත් අපිට කියනවා. අපිත් ලොකුවට හොයන්නේ නැතිව හිටියා. නමුත් ගිහින් ඇහුවාම සල්ලි ගන්න විදිහක් නැහැ. අපි කණගාටු වෙන කාරණය ගරු සභාපතිතුමනි, මේ සල්ලි දුප්පත් මිනිසුන්ට අපේ පාරිභෝගිකයින්ට ගන්න බැරි වුණාට මේ සමුපකාරය ඇතුළේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළුව ඉහළ නිලතල වල සම්බන්ධකම් තිබුණු උදවියේ සල්ලි ඒ ගිණුම් වලින් ඉතා ඉක්මනින්ම අතුරුදහන් වෙලා තියෙනවා. කාටවත් කිව්වේ නැහැ අයින් කරගන්න කියලා. නමුත් ඔවුන් ඔවුන්ගේ පවුල් වල සහ ඔවුන්ගේ හිතවතුන්ගේ සල්ලි තමන්ගේ ගිණුම් වලින් අයින් කරගත් බවට සාධක ඕන තරම් තියෙනවා. මේ විදිහට ප්‍රධාන රාජ්‍ය නිලධාරියාගේ දරුවන්ගේ නෝනගේ සල්ලි බොහොම ලස්සනට අයින් කරගෙන තියෙනවා. හැබැයි අපේ ගම් වල අහිංසක මිනිස්සු දැනගෙන හිටියේ නැහැ මේ බැංකුව කඩා වැටෙනවා කියලා. මේ අම්මලා දැනගෙන හිටියේ නැහැ සල්ලි ගන්න බැහැයි කියලා. මේ අහිංසක මිනිස්සු සල්ලි දැමීමේ තමන්ගේ බැරි කාලයේ කියක් හරි හොයා ගන්න ක්‍රමයක් හදා ගන්න. මේ ප්‍රතිඵලය අපි අද භුක්ති විදිමින් ඉන්නවා. මම අද උදේ බලන්න ගියා මේ සමුපකාර ගොඩනැගිල්ල හැදුවේ කවුද කියලා හොයා ගන්න. කිහිපදෙනෙක් කිව්වා මේක පිලිප් ගුණවර්ධන මැතිතුමා කර්මාන්ත ඇමතිවරයා වශයෙන් ඉන්න කාලයේ ගොඩ නැගුව ගොඩනැගිල්ලක් කියලා. නමුත් එතුමාගේ නමත් ගමක්වත් මම දැක්කේ නැහැ. මම ඉස්සරහට ගියාම අඩි 08 ක විතර විශාල ගලක් කොටලා තියෙනවා දැක්කා. ඒකේ ඉන්නවා 25 ක් 30 ක් විතර විවිධ අයගේ නම් තියෙනවා. මොකද්ද මේ විවෘත කරලා තියෙන්නේ සමුපකාර හෝටලය. සමුපකාර හෝටලය ඉදිකරපු ගල තමයි තියෙන්නේ. මේ ගල් හයි කරලා ආසනේ වටේ 100 ක් විතර තියෙනවා. යන්තම් හෝටලයක් විවෘත කළා නම් සමුපකාරයක් විවෘත කළා නම් මේ ගොල්ලේ කළේ මේවායේ ගල්

ගහලා නම් ගහා ගත්ත එක. මේ කඩා වැටීම ආරම්භ වන්නේ මේවාත් එක්ක. මේ නැති වෙන්නේ අපේ සල්ලි. මේ නිසා මේ කාරණාවේදී ඉතාම ඉව්වාබංගත්වයට පත් වෙලා විනාශ වුණු මිනිසුන්ගේ ජීවිත වලට යම් එළියක් දෙන්න නම් මම හිතනවා අප සභාවට බැරි වෙයි මේ සඳහා මැදිහත් වන්නට. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේ යෝජනා සම්මත කිරීම තුළින් හරි අද කපා කිරීම තුළින් හරි මේ තත්වයන් විශේෂයෙන්ම පළාත් සභාවට මේ පළාත් සභා විෂයක්. පළාත් සභාවේ මැති ඇමතිවරුන්ට කපා කරන්න පුළුවන් විෂයයක්. අඩුම වශයෙන් පළාත් සභාව මෙයට මැදිහත් වෙලා මේ කෝට්ටි 54 ක මුදලක් තමයි අස්ථානගත වෙලා තියෙන්නේ. සල්ලි දාලා තියෙන්නේ. කෝට්ටි 93ක් ගෙවන්න තියෙනවා. සමහරු සන්තෝෂයෙන් ඉන්නවා මේක කඩා වැටුණා නම් හොඳයි කියලා. දන්නේ නැහැ ඔවුන්ට ණය නොගෙවා බේරෙන්න බැහැ කියලා. කෝට්ටි 93 ක ජනතාව බලන් ඉන්නවා මුදල් ලබා ගන්න. ඒනිසා අපි විශ්වාස කරනවා මේ සඳහා පළාත් සභාවත්, රජයත් මැදිහත් වෙලා මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඕන කියලා. කලින් කපා වල කියවුණා වගේ මහ බැංකුව හොරකම් කළත් ග්‍රාමීය බැංකුව හොරකම් කළත් මේ හොරකම් කරලා තියෙන්නේ රටේ මිනිසුන්ගේ සල්ලි. අර මන්ත්‍රීවරු කිව්වා නීතිය වල් වැදීලා කියලා කියද්දී අපිට කියන්න තියෙන්නේ අපි හැමදාම නීතිය වල් වැදීලා කිය කියා ඉන්නේ නැතිව අඩුම ගාණේ මොන දේශපාලන පක්ෂයකින් හරි ඉන්න ඒ හොරුන්ට දඩුවම් කළොත් මේ සමුපකාරයේ ඉන්න කවුරුන්හරි දඩුවම් කළොත් මේ සල්ලි ඔවුන්ගේ යම් වංචාවකට සම්බන්ධ උදවියගේ ඔවුන්ගේ පවුල් වල තියෙන සල්ලි හරි අරගෙන මුදල් ගෙවන්න කටයුතු නොකළොත් හෙට දවසේ මේ ඉන්න නිලධාරීන් හා අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කරන්න සුදානම් වෙන්නේ වෙනත් ආකාරයකට. මටත් එක්තරා පාපයක් මේකේ කොනක් මටත් ගැවිලා තියෙනවා. ඒක උපුල් මන්ත්‍රීතුමා නම් හොඳටම දන්නවා. අපි මේ වර්තමාන සභාපතිවරයා ගේන්න පැය 2 1/2 ක් මහා සභාවේ කපා කරලා වෙනත් දේශපාලන කණ්ඩායමක් දාපු අපේක්ෂකයා පරද්දලා මමත් උපුල් රූපසිංහ මන්ත්‍රීතුමා තව කිහිපදෙනෙක් අපි ලොකු සටනක් දීලා ජයග්‍රහණය කරලා යැව්වා. ආයතනයේ වංචාවල් එළි කරයි කියලා බලාපොරොත්තුවෙන්. මම වගකීමෙන් කියන්නේ. එතුමා හොයලා දුන්නා ඉස්සෙල්ලාම එතුමා සොයා ගත්තා පිටි විකුණලා වු වංචාවක්. එතුමා ගිහින් ඒ වංචාව අල්ලලා ලොකු සටනක් දීලා වැඩේ කරයි කියලා. අවසානයේදී අපි දැනගත්ත විදිහට පිටි එක හොරෙන් ගත්ත පිටි එකෙන් ලාභ ගත්ත උදවියට ලාභය ආපහු ගෙවන්න කියලා වැඩේ ඡේප් කරලා දැම්මා. මෙහෙම තමයි මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළුමදෙනා හැසිරිලා තියෙන්නේ. හෙට දවසේ එක්සත් ජාතික පක්ෂය එතැන හිටියත් කරන්න හැකියාවක් නැහැ කියන විශ්වාසය මට තියෙන්නේ. දේශපාලන කාරණාවක් නෙමෙයි මම මැතදී ඇහුවා ඒ අපේ හිතවත් දන්න කියන අධ්‍යක්ෂක මණ්ඩලයේ කිහිපදෙනෙක්ගේ ඇයි ඔබතුමාලා අත්සන් කළේ මේ එකගතාවයට කියලා. ඔහු මට කිව්වා මම ඉස්සෙල්ලා විරුද්ධ වුණා. අපිටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. අපිත් අත්සන් කරලා දැම්මා කියලා. මේ වගකීම කොච්චරත්ද ඔවුන්ට තිබුණු. ඔවුන් පත් කරලා යැව්වේ ගරු සභාපතිතුමනි, මේ යන්තම් අත්සන් කරලා එන්න නෙමෙයි. කෝට්ටි ගාණක මිනිසුන්ගේ මුදල් මේ. එහෙම නාස්ති කරන්න දෙන්න බැහැ. මේ සල්ලි මහජනයාගේ මුදලින් ආයෝජනය කරලා හදපු මේ ගොඩනැගිලි මේවා. අපි එදා පහත්ගම ගබඩාවට ගිහින් සාකච්ඡා කරන්න ගිය වෙලාවේදී සභාපතිතුමා කිව්ව වචනය මොකද්ද අපි මේ බිල්ඩින් විකුණලා හරි සල්ලි ගෙවනවා කියලා. එහෙම ප්‍රකාශයක් කරන්නේ කොහොමද. නමුත් එහෙම පොරොන්දු වුණාට මේ බැංකුව විකුණන්නේ කොහොමද. කාගේවත් බුදලක් නෙමෙයි මේ දේපල. මේ දේපල සතෙන් සතේ එකතු කරලා මේ සමුපකාරයේ හිටපු සාමාජිකයින්ගෙන් ගොඩ නගපු දේවල්. මේවා ඇවර නොකර විකුණන්න බැහැ. ඒනිසා කවුරු හරි ප්‍රකාශ කරනවා නම් මේවා විකුණලා ගෙවනවා කියලා වැරදිලා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ දුෂිත ගනුදෙනු තුළ කටයුතු කිරීමේ ප්‍රතිඵල ඉදිරි කාලයේදී කී දෙනෙක් වහ බොයිද සමුපකාරය ඉස්සරහට ගිහින්. කීදෙනෙක් පිහියෙන් අනිද ඔය ඉන්න අහිංසක කළමනාකරුවන්ට සල්ලි දෙන්න කියලා. මෙහෙම තත්වයක් උදා වෙමින් පවතිනවා. පළාත් සභාවටත්, මධ්‍යම රජයටත් වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වන්නට. ඒවගේම අපෙන් දේපල තියෙනවා මම දන්න විදිහට කහහේන එහෙම ස්ථාන කිහිපයක අපේ දේපල තියෙනවා. තමුන්නාන්සේ මේවා නිවැරදි ලෙස හොයලා බලන්න. මේ බදු මුදල් ගෙවලා තියෙනවාද. ගෙවමින් පවතිනවාද. මේ ගැන සොයා නොබැලුවොත් අපි අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. මට එක සිද්ධියක් මතකයි අධ්‍යක්ෂක මණ්ඩලය එක්තරා අවස්ථාවකදී

හංවැල්ලේ දානවා ලොකු සුපර් මාකට් එකකුත් ග්‍රාමීය බැංකුවකුත්. මම මහා සභාවේදී නැගිටලා ඇහුවා කවුද මේවාට කුලී ගෙවන්නේ. ලාභද මේ සුපර් මාකට් එක කියලා. එතකොට හිටපු සභාපතිතුමා කියනවා ලාභයි පාවුඩක් නැහැ කියලා. කොහොමද ඒ කුලී ගෙවුවේ කුලී ගෙවුවේ ග්‍රාමීය බැංකුවේ සල්ලි වලින් තමයි කුලී ගෙවුවේ. 3/4 ක් තිබුණේ හුට් සිටි එක. හුට් සිටිය එක අවුරුද්දක් යද්දී වැහුවා. මේ මිනිසුන්ගේ සල්ලි නාස්ති කළේ. විනාශ කළේ. හිතුවක්කාර විදිහට ඒ අය කටයුතු කළා. මට මතකයි එක වෙලාවකදී 2013 පළාත් සභා මැතිවරණය එතකොට මේ මැතිවරණයේදී තමයි එහෙම කැත විදිහට සමුපකාරය භාවිතා කළේ. සමුපකාර සේවකයින්ට නිල් පාට සාරියක් දීලා අන්දලා එව්වා කළුගෙඩිලා එක රැස්වීමකට එව්වා නාමල් රාජපක්ෂ මැතිතුමා එතකොට. අනෙක් රැස්වීමට යැව්වා පාදුක්කට. හැබැයි හංවැල්ලට එවුවේ නැහැ. මම හංවැල්ලේ රැස්වීමේ හිටියා. මේවා තෝරා බේරා ගත්ත උදවිය. මේ නාස්ති කළේ මේ වියදම් කළේ කැම උයලා රැස්වීම් වලට යැවුවේ නාස්ති කළේ මේ සමුපකාරයේ සල්ලි. මේවා තමයි මේ විනාශ වෙලා ගියේ. මම කියන්න උත්සාහ කරන්නේ එක පක්ෂයකට නෙමෙයි මුළු සමුපකාර ව්‍යාපාරයම දේශපාලනීකරණය වීම නිසා ඇති වුණු මේ කාරණාවේදී මේ රටේ මිනිසුන්ගේ ප්‍රදේශයේ මිනිසුන්ගේ මහා විශාල ධනයක් නැති වෙලා තියෙනවා. මෙතන ඉන්න සමහර මන්ත්‍රීවරුන්ගේ සල්ලි නැති වෙන්න පුළුවන්. සමහර අයගේ තියෙනවා. අපේත් තිබුණා. රු. පන්සිය ගාණක් මගෙන් තියෙනවා. ඒ පන්සිය ගාණ ගැන මම ඊයේ අහන්න ගියා. රු.500.00 ගන්න පුළුවන්ද කියලා. මට කිව්ව උත්තරේ තමයි කවුරුහරි ණය ගෙනත් දැම්මොත් ඒකෙන් දෙන්නම් මන්ත්‍රීතුමා රු.500.00 කියලා. හිතලා බලන්න රු.500.00 ක් ගන්න බැරි වුණාම සමුපකාරයට ගිහිල්ලා රු. ලක්ෂයක් විතර තමන්ගේ ස්ථාවර තැන්පතුව දාගත්ත ආවිච්චි අම්මාට, අම්මාට මොකද්ද ඇතිවෙන තත්වය . මිනිස්සු මෙතන්ට ගිහිල්ලා වහ නොබිඳු එක තමයි මම කල්පනා කරන්නේ. ඉතාම බරපතල බේදවාදකයකට අපි ගිහින් තියෙනවා. මේ තුළදී අපි හැමෝගේම යුතුකමක් හා වගකීමක් තියෙනවා තමන්ට පුළුවන් හැම පැත්තකින්ම මේකට බලපෑම් කරලා මේ මිනිසුන්ගේ සල්ලි ටික අරගෙන දෙන ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ සඳහා තමයි අපි පෙළගැසෙමින් ඉන්නේ. මේ මූල්‍යම වංචාවට සම්බන්ධ සියළුමදෙනා අධිකරණයට ගෙනත් දඬුවම් නොකළොත් අර පෙර මන්ත්‍රීවරයා කිව්ව විදිහටම හෙට දවසේ තවත් කොටසක් හොරකම් කරනවා. අද සිතාවක ප්‍රාදේශීය සභාව සම්මාන ලබනවා. ලංකාවේ පළවෙනි ප්‍රාදේශීය සභාව විදිහට මූල්‍ය කළමනාකරණයෙන්. ඇයි සිතාවක ප්‍රාදේශීය සභාවට පුළුවන් නම් ඇයි මූල්‍ය කළමනාකරණය කරලා පළවෙනියා වෙන්න. අල්ලපු වැටේ තියෙන සමුපකාරය කාබාසිතියා වෙන්නේ කෙහොමද. මේ ඉන්නෙත් සිතාවක මිනිස්සු. මේ ඉන්නෙත් සිතාවක මිනිස්සු. මොකද්ද මෙතන තියෙන වෙනස කියලා තමයි හොයන්න තියෙන්නේ. මේ සමුපකාර ව්‍යාපාරය මට මතකයි එක කොමසාරිස්වරයෙක් ඇවිත් මහා සභාවක් ඉවර වෙලා කියනවා සභාපතිතුමා හා අධ්‍යක්ෂක මණ්ඩලය ළඟට ගිහින් මමත් හිටියා සභාපතිතුමා මට කොස් ගහක් හොයා ගන්න ඕන කියලා ගෙට. මම ඇත්ත කියන්නේ. සාක්ෂි දෙන්න ඕන වෙලාවක ලැස්තියි. සභාපතිතුමා හා අධ්‍යක්ෂක මණ්ඩලය බය වෙන්න එපා අපි එවන්නම් කියලා. ඒ අපේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙක්. මේ ඇත්ත කථාව. මේ යථාර්ථයට අපි මුහුණ දෙමින් සිටිනවා අපි අත්දැක්කා කොච්චර අමාරුද මේ මැතිවරණය දිනන්න. ප්‍රාදේශීය සභාවක පළාත් සභාවක දිනන්න ලේසියි. ජනාධිපතිවරණයකදී දිනන්න ලේසියි. හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න ලේසි නැහැ. මොකද මම දන්නවා අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න උත්සාහ කරපු හැමෝම ගෙයක් ගාණේ ගිහින් පැය ගණන් කථා කරලා කන්න බොන්න දීලා මිනිස්සු ගාල් කරලා හරක් වගේ අර හෝටලයට ටික දෙනයි. මේ හෝටලට ටික දෙනයි කියලා ගාඩ් එක දාලා වගේ තමයි අරන් යන්නේ ජන්දය දෙන දවසට. එහෙම තමයි මේවා පාලනය කළේ. ඇති කළේ. එම නිසා මේ තත්වය නැති කරන්න දෙයක් නැහැ. නැති වෙලා අවසානයයි. මේ සමුපකාරය අපි කොච්චර කිව්වත් ආයින් ගොඩ නගන්න පුළුවන්ද කියලා බැංකු පද්ධතියේ තියෙන විශ්වාසය මත අද හෙට කෝට්ටි 93 ක් දීලා මිනිස්සුන්ගේ සල්ලි ගෙවුවොත් මිනිස්සු ආයි සල්ලා දායිද. මිනිසුන්ට ග්‍රාමීය බැංකුව ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කළා. එදා පියසේන මහත්තයලා වගේ උදවිය ඒ විශ්වාසය ඇති කළා. එදා නිමල්සිරි මහත්තයලා මේක ගොඩනගන්න එදා ගත්ත උත්සාහය පසුකාලීනව මේ සියල්ල නැති වෙලා ගියා. මට මතකයි අපි 1998 ඉන්දික ගුණවර්ධන මැතිතුමා සාකච්ඡා කරලා එදා නිමල්සිරි මැතිතුමාව මේ අධ්‍යක්ෂක මණ්ඩලය ගෙනත් සභාපති කරන්න. එක මාස 03 ක් අපි දිව්වා. අපි කිහිපදෙනෙක් මුළු ආසනය පුරාම දිව්වා. අපිට එදා බැරි

වුණා සභාපති කරන්න එදා. අධ්‍යක්ෂක මණ්ඩලයට විතරයි ගියේ. වෙන කණ්ඩායමක් තමුන් නාන්සේලාගේ පක්ෂයේ කණ්ඩායමක් සභාපති වුණා. මේක දේශපාලනයේ තිබුණා. අදත් තියෙනවා. අද මේ සභාපතිතුමා හා අධ්‍යක්ෂක මණ්ඩලය ආරක්ෂා කරන්න පළාත් සභාව හරහා. මේක හරියට හිල් වෙලා තියෙන ටැංකියක් වහන්න උත්සාහ කරනවා වගේ වැඩක් හතර වටින්ම දෝර ගලන්න වුණාට පස්සේ මේක පිපිරුවාට පස්සේ කොහෙන් කොහේ නතර වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ප්‍රථමයෙන් ඉතා ඉක්මනින් අඩුම ගාණේ 50 % ක්වත් මේ මිනිසුන්ගේ මුදල් ගෙවන්න පුළුවන් ක්‍රමයක් සකස් කරන්න. ඒ එක්කම මේ වැරදි වැඩේ කරපු මිනිස්සුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළහොත් කටයුතු කළහොත් අඩුම ගාණේ මිනිසුන්ගේ හිත්වල සැනසීමක් වෙයි. නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා මේ වගකීම පළාත් සභාවටත් මධ්‍යම රජයටත් තියෙනවා කියන එක මතක් කරමින් නිරන්තරයෙන් සමහරු කියයි දේශපාලන වාසියක් ගන්න කියලා. දේශපාලන වාසියකටත් වඩා මෙහි අපේ ඥාතීන්ගේ අපේ හිතවතුන්ගේ අපේ මිත්‍රයින්ගේ සල්ලි තියෙනවා. ඔවුන් අපිට ඇවිත් කිව්වාම අපිට සල්ලි නැහැ ඔවුනට බෙදන්න. අපි ඒ මිනිසුන්ගේ සල්ලි වෙනුවෙන් පෙනී ඉන්න ඕන. හැබැයි සමුපකාරේ හිටපු ප්‍රධානීන් තම තමන්ගේ සල්ලි විශේෂයෙන්ම අයිත් කර ගන්න කොට යුතුකමක් තිබුණා පහුගිය අවත් අවුරුදු සමයේ මේ සල්ලි භාරනොගෙන ඉන්න තිබුණා අඩුම ගාණේ. තැන්පත් භාර නොගෙන ඉන්න තිබුණා. ඒ දැම්ම සල්ලි ආපහු ලැබුණේ නැහැ. මේ වගකීම ගන්න ඒ දැම්ම සල්ලි ආපහු ලැබුණේ නැහැ. මේ අන්තිම මාසේ කාන්තාවක් පොලිසියේදී කියනවා මහත්තයෝ මම රු.75,000.00 ක් ගෙනත් දැම්මා බැංකුවට. ලක්ෂයක් ණය හම්බ වෙනවා කියලා. 75,000.00 ත් නැහැ 100,000.00 ත් නැහැ කිව්වා. 750000.00 අරගෙන කාටහරි දුන්නා. මේ නින්දිත ක්‍රියාව කරපු සියළුමදෙනා නීතිය හමුවට පත් කළ යුතුයි. කවුරුත් වේවා මොන පක්ෂයක වේවා අපිට අදාල නැහැ මේක ඉතා හොඳින් මිනිස්සුගේ පැත්තෙන් විසඳන්නට ශක්තිය ධෛර්යය හා සියල්ල අපි ලබා දෙනවා කියමින් මේ මහා අපරාධයට අපේ විරෝධය පළකරමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මුලින්ම කියන්න ඕන මට පොඩි ආඩම්බරයක් තියෙනවා මගේ යෝජනාව පරාජය කළත් මේ සභාවේ මන්ත්‍රීවරුන්ට මේ සභාවේ නැගිටලා මේ මයිකලෝනයෙන් සමුපකාරය ගැන කථා කරන්න මම අවස්ථාව සලසලා දුන්නා කියලා මට පොඩි සතුටකුත් තියෙනවා. නැත්නම් විනාඩි 40 ක 50 ක සීමාවකට ගිහින් මේ යෝජනාව ගැන කථා කරන්න තිබේව අවස්ථාවක් තමයි අද මේ බය නැතිව කථා කරන්න පුළුවන් අවස්ථාව සලසලා තියෙන්නේ. මම කියන්න කලින් මම දැන් face book එකේ ඉන්න කොට මම දැක්කා මේක කියලා තියෙන්නේ ගැලිලියෝ ගැලරි. සත්‍යය නොදැන එය අසත්‍යයයි කියන්නා මෝඩයකි. සත්‍යයය දැන දැන එය අසත්‍යයයි කියන්නා අපරාධකාරයෙකි. මම දන්නේ නැහැ මේ කියන අය කොයි ගොඩට වැටෙනවාද කියලා. සමහර වේලාවට මාවත් ඔය ගොඩකට වැටෙයි. කොයි ගොඩට වැටුණත් කමක් නැහැ. වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා එතුමා මේ යෝජනාව සංශෝධනය කරපු එකට ගැටළුවක් නැහැ. කොහොම හරි මගේ යෝජනාවේ මගේ තිබුණේ මට කාරණා කිහිපයක් තමයි කියන්න උවමනාව තිබුණේ. මට තිබුණා සභාවේ දේපල ගැන කථා කරන්න. සමුපකාරයට වෙලා තියෙන දේ ගැන කථා කරන්න. මොනවද අපි මේ ගැන මන්ත්‍රීවරු හැටියට කරන්නේ කියලා කථා කරන්න. මට අවශ්‍ය වෙලා තිබුණා එදා පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවේදී අපි කථා කළහම මේ පිළිබඳව සමහරු විවිධ විවිධ දේවල් කියනවා. හැබැයි ඒවා කෙහෙවත් ලියවෙන්නේ නැහැ. ඒවා නිකම් සුළඟට යනවා. හැබැයි අද කියන දේවල් ඔක්කොම ලියවෙනවා. ඒ නිසා වචනයක් නැර මේ කියන දේවල් ලියන්න ඕන. සමහර මන්ත්‍රීවරු කියයි එදත් මම දැක්කා අපේ උපුල් රුපසිංහ මන්ත්‍රීතුමා නැහැ නැහැ නැහැ භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. අපි සල්ලි දෙනවා එහෙම කිව්වා. වන්දන කළපහන මන්ත්‍රීතුමා නැහැ නැහැ ඔය කියන්නේ බොරු කියලා කිව්වා. එතකොට සීතාවක සම්බන්ධීකරණ කමිටුවේදී අපේ පළාත් සභා මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. හැබැයි මේවා කෙහෙවත් ලියවුණේ නැහැ. තව මාස ගණනකින් මේ සමුපකාරය ඔය දෙනවා කිව්ව ඒවා කොහොමද දෙන්නේ. කොහොමද ඒවා අයකර ගන්නේ. මිනිසුන්ට මොනවාද වෙන්නේ කියන ඒවා කොහේ හරි ලියලා තියෙනවා නම් මිනිසුන්ට ඒවා අරගෙන කියවන්න පුළුවන්. වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා මේක සංශෝධනය කළාට කිසි ගැටළුවක් නැහැ. එතුමාලත්

සංවිධානයක් පිහිටුවා ගෙන මම දැක්කා එතුමාලා අපරාධ විමර්ශන කොට්ඨාසයටද කොහෙද පැමිණිල්ලක් කරලා තිබුණා. ඒක හොදයි. කවුරු කළත් මේ සමුපකාරය වෙනුවෙන් පෙනී සිටිනවා නම් හොදයි. ඒකේ කිසි ගැටළුවක් නැහැ. මන්ත්‍රිතුමාට මගේ යෝජනාව පිළිබඳ අවබෝධය කොහොමද කියලා මට පොඩි සැකයක් තියෙනවා. කවුරුත් මේ වෙනකන් කපා කළේ නැහැ සභාවේ තියෙන දේපල මොනවාද කියලා. අපි සමුපකාරයට දීපු දේපල තියෙනවානේ. බදු ගිවිසුම් හා වෙනත් ගිවිසුම් මගින්. විශේෂයෙන් හංවැල්ල සුපර් මාකට් එකේ කඩයක් තියෙනවා. කහහේන සුපර් මාකට් එකේ ලොකු කඩයක් තියෙනවා. මීපේ හන්දියේ බැංකු ගොඩනැගිල්ල සහිත ලොකු වටිනා ඉඩම තියෙනවා. ගෙවල් ගණනාවකුත් එක්ක. මේවායේ තියෙන බදු ගිවිසුම් වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා දන්නත් නැහැ. මට පෙනිවිව විදිහට එහෙම අධ්‍යයනයක් කරලා මෙතන ප්‍රකාශ කළෙත් නැහැ. කහහේන කඩයට සමහර වෙලාවට බදු ගිවිසුමක් ඇති. මෑතකදී ඉදි කරපු දෙයක් නිසා. හංවැල්ල කඩටත් බදු ගිවිසුමක් ඇති. හැබැයි මීපේ කඩට මොන ගිවිසුමක්වත් නැහැ මම දන්න විදිහට. ඒක සීමාවක ප්‍රාදේශීය සභාවේදෝ කියලා කාටවත් කෙලින් කියන්නත් බැහැ. වටිනාකම කොච්චරක්ද කියලා අපි දන්නත් නැහැ. හැබැයි අද වනවිට සමුපකාරය පත් වෙලා තියෙන තත්වයක් එක්ක වර්තමානයේ වගකීමෙන් මම කියන්නේ වචනයක් නැර ලියන්න. අද වනවිට සමුපකාරය සාකච්ඡාවකට යනවා කොළඹ දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයත් එක්ක මේ සමුපකාරේ තියෙන සියළු දේපල කොළඹ දිස්ත්‍රික් සංගමයට උගසට හෝ එහෙම නැත්නම් සින්නක්කර පවරලා අවශ්‍ය මුදල් සපයාගෙන මිනිසුන්ගේ තැන්පත් මුදල් ගෙවන්න. සමහරෙක්ට කියන්න පුළුවන් කොහොමද එහෙම යන්නේ කියලා. කාටද එහෙම තීරණය කරන්න පුළුවන් කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් අවසානයේ පාලක මණ්ඩලයක් දාලා අධ්‍යක්ෂක මණ්ඩලය අයින් කරලා සමුපකාර කොමසාරිස්ට යම් බලයක් ලැබෙනවා එවැනි තීරණයක් වුණත් ගන්න. ඒක වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා දන්නේ නැහැ මම දන්න විදිහට. එහෙම ගියොත් මීපේ නගරයේ තියෙන අපේ සමුපකාර දේපලට සීමාවක ප්‍රාදේශීය සභාව හැටියට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද. මම දන්න විදිහට බදු ගිවිසුමක් නැහැ. මෙන්න මේ තත්වය හමුවේ අපේ සභාවේ මන්ත්‍රිවරු හැටියට අපි මේ සභාවේ දේපල ආරක්ෂා කරලා පළවෙනි කාරණාව දේපල ආරක්ෂා කර ගත යුතු වෙනවා. ඒ නිසා මම කිව්වා ඒක පාර්ශ්වීයව මේ ගිවිසුම් අයින් කරලා සභාවේ දේපල රකින්න කියලා. ඒක යම් යම් කෙනාට ජේන පැති තියෙනවා. වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා දැකපු පැත්ත වරදක් නැහැ. එහි යම් සාධාරණ කරුණු තියෙනවා. කහහේන දේපල සම්බන්ධයෙන්. ගැටළුවක් නැහැ. අපින් ප්‍රකාශ කරන්නේ නැහැ සමුපකාරය වහන්ත කියලා. අපි පිහිටුවාගෙන තියෙන්නේ සමුපකාරයේ ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය. මට සැකයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවාගෙන තියෙන්නේ ග්‍රාමීය බැංකු හා සමුපකාරය ආරක්ෂා කිරීමේ සංවිධානයක්ද කියලා. අපි තැන්පතුකරුවන් වෙනුවෙන් ඉන්නේ. අපි තැන්පතුකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නකොට මෙහි තියෙන වැරදිකරු කවුද කරලා තියෙන වරද මොකද්ද. වරදට දඩුවම් දෙන්නේ කොහොමද. ඇයි දඩුවම් දෙන්නේ නැත්තේ. අපි අපේ ප්‍රාදේශීය සභාවේ දේපල සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැන අපි තීරණය කරන්න ඕන අපි ක්ෂණිකව සීමාවක ප්‍රාදේශීය සභාව හැටියට අපි අපේ දේපල ලබාගෙන අපි කියන්නේ නැහැ බැංකු වහන්ත කියලා. අපි කියන්නේ නැහැ සමුපකාරයත් වහන්ත කියලා. හැබැයි අපි නිරවුල් කරගෙන නැති දේපල සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ඉතා කඩිනමින් ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන් ඔබතුමා පහුගිය සභාපති කාලයේ ඔබතුමා මෙතන ගෙනත් පෙන්නුවා මීපේ නගරයේ හදන්නේ මෙන්න මේ වගේ ගොඩනැගිල්ලක් කියලා ආකෘතියක් පෙන්නුවා. මේකේ හිටපු මන්ත්‍රිවරු ඉන්නවා. හැබැයි අද වන විටත් සමුපකාරයේ ඉඩම සම්බන්ධයෙන් වන ගැටළුවත් නිරාකරණය කරගෙන නැහැ අපි දන්න විදිහට. මම වැරදි නම් ඔබතුමාට පුළුවන් නිවැරදි කරන්න. එහි වටිනාකම කොච්චරද ඒක කොච්චර වටිනාවද කියලා අපේ ප්‍රාදේශීය සභාව දන්නත් නැහැ. ඒ නිසා මේ යෝජනාව ඉතාම කඩිනමින් මේ යෝජනාව කොයි විදිහට සංශෝධනය කළත් හානියක් වන්නේ නැහැ. මට අනෙක් අවශ්‍යතාවය තමයි මම මුලින් කිව්වා වගේ මේ සභාව තුළ මේ කපාව කියලා මේක කොහේ හරි ලියලා තියෙනවා නම් මිනිසුන්ට අනාගතයේදී ඉතිහාසය කියන කොටවත් මේ සමුපකාරයට වෙච්ච දේ හොයා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අන්න ඒ නිසා තමයි දෙවැනි අරමුණ මගේ තිබුණු. ඒ නිසා ගරු සභාපතිතුමනි, සභාවේ දේපල ආරක්ෂා කිරීම, සමුපකාරය ගැන අනාගතය ගැන ඉතිහාසය

කරා කරනකොට කියවා බලන්න හා මේ සමහර මන්ත්‍රීවරු අද මොනවාද කියන්නේ කියලා අද අපිට ලියලා කියවාගන්න පුළුවන් වෙනවා හෙටින් පස්සේ. අන්න ඒ සම්බන්ධයෙන් තමයි මම මේ යෝජනාව ඉදිරිපත් කළේ. මොනවා කළත් ගැටළුවක් නැහැ. මම මගේ කථාව ඒ විදිහට කරනවා. කිසි ගැටළුවක් නැහැ. ඒක අහගෙන ඉන්න පුළුවන්. මම කියන කථාවලේ කවුරුහරි නැහැයි කියලා කියනවා නම් ඕන කෙනෙකුට මාත් එක්ක තර්ක කරන්න පුළුවන්. විවාද කරන්න පුළුවන්. නීතිය හමුවට යන්න අවස්ථාව තියෙනවා. මම පැහැදිලිව කියනවා එදා පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවේදී උපුල් රූපසිංහ මන්ත්‍රීතුමා එදා කිව්වා කිසිම දෙයක් සමුපකාරයට වෙලා නැහැ. භාණ්ඩාගාර බිල්පත් තියෙනවා කියලා. මම වගකීමෙන් කියනවා මේ අද වනවිට මේ සමුපකාරයේ එකම භාණ්ඩාගාර බිල්පතක්වත් කිසිම බැඳුම්කරයක් වත් මහ බැංකුවේ නැහැ. ඒක හරියටම ලියලා තියන්න. මට සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන්. කිසිම සැකයක් බයක් තියාගන්න ඕන නැහැ. මා ළග ඔප්පු කරන්න සාධක තියෙනවා. මම කියපු කථාව මම කෙටියෙන් කියන්නම්. මේ තියෙන්නේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතිය මේකේ දිනය තියෙන්නේ මේක ගිහින් ඔයාලාගේ සභාපතිතුමාට කියන්න. සභාපතිතුමා ආරක්ෂා කරන පිරිසක් ඉන්නවානේ නිමල් කළුපහන මන්ත්‍රීතුමාලා වගේ. 2016.08.25 මේ තියෙන්නේ නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ මේ ලියුමට අත්සන් කරලා තියෙන්නේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ආර්.එස්. කාන්තිලතා යවනවා එන්ට්‍රස්ට් සිකියුරිටි පුද්ගලික සමාගමට ඒ අය තමයි ප්‍රාථමික වෙළඳපල නියෝජිතයා. එන්ට්‍රස්ට් සිකියුරිටි පුද්ගලික සමාගම කියන්නේ මහා බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් හරි බොත්ස් හරි ගන්නකොට අපිට ගිහින් සෘජුව ගන්න බැහැ. ඒක ප්‍රාථමික ගැණුම්කරුවෙක් අවශ්‍යයි. මේ සමුපකාරයේ 2003 ඉදන් භාණ්ඩාගාර බිල්පත්, බොත්ස් අරන් තියෙනවා. අරගෙන තියෙන්නේ සෙලින්කෝ ශ්‍රීරාමි ප්‍රස්ට් කැපිටල් එන්ට්‍රස්ට් සිකියුරිටි කියන සමාගම හරහා. අවසානයේ අරන් තියෙන්නේ එන්ට්‍රස්ට් සිකියුරිටි කියන සමාගමෙන්. මේ සමාගමට 2016.08.25 ලියුමේ තියෙනවා වැඩ බලන සාමාන්‍යාධිකාරී කාන්තිලතා මහත්මිය භාණ්ඩාගාර බිල්පත් සඳහා ශේෂ සහතික ලබා ගැනීමයි. උපුටා ගැනීම. එහෙමමම ලියන්න. ඔබ ආයතනයේ අප සමිතිය නමින් ආයෝජනය කර ඇති භාණ්ඩාගාර බිල්පත් වලට අදාළ 2014.04.30, 2015.04.30, 2016.04.30 දිනට සහතික කරන ලද ශේෂ සහතික හා මීට පෙර එවා ඇති පරිදි මහ බැංකුවෙන් ලබා දෙන ශේෂ සහතික ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද ආයෝජනය කළ සියළුම භාණ්ඩාගාර බිල්පත් මේ වනවිට වසරක් ඉකුත් වී කල් පිරි ඇත. ඒවාට අදාළ නව කුවිතාන්සි සහතිකද හැකි ඉක්මනින් අප වෙත ලබා දෙන ලෙස මෙයින් දන්වමි. මේ සමුපකාරය යවපු ලිපිය. මේක තියෙනවා අර සභාපතිතුමාගේ අරගෙන යන ආයිල් එකේ. එන්ට්‍රස්ට් සිකියුරිටි එකෙන් එවන ලියුම මේ. එන්ට්‍රස්ට් සිකියුරිටි පී.එල්.සී. සමාගම. මේ සමාගම වහලා 2016.08.25 වන විට මේ සමාගම හොරකමට අහුවෙලා වහලා. මේ සමාගම දැනට පාලනය කරන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන්. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පත් කරලා ඉන්නවා මේ සම්බන්ධයෙන් කළමනාකරුවෙක්. ඒ කළමනාකාරිත්වය යටතේ සමාගම පාලනය වෙන්නේ. එන්ට්‍රස්ට් සිකියුරිටි කියන්නේ මහා බැංකුවේ අනුමත සමාගමක්. ඒ සමාගමේ කළමනාකාරිත්වය උත්තර ලියනවා. 2016.08.30. සාමාන්‍යාධිකාරී වැඩ බලන සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතිය - හංවැල්ල. භාණ්ඩාගාර බිල්පත් සඳහා ශේෂ සහතික ලබා ගැනීම. ඉහත කරුණ සම්බන්ධයෙන් 2016.08.25 දිනැති ලිපිය හා බැඳේ. එන්ට්‍රස්ට් සිකියුරිටි පී එල් සී ආයතනය සතුව ඔබ සමිතිය නමින් කිසිදු ආයෝජනයක් නොමැති බව මෙයින් දන්වා සිටිමි. මීට වඩා මුකුත් මේ සමුපකාරය ගැන කියන්න ඕන නැහැ. එහෙනම් මේ සමුපකාරය කොහොමද සල්ලි දෙන්නේ. මිලියන 54 ක් දෙන්නේ කොහොමද. දෙන්න විදිහක් නැහැ. අපි දැනගෙන කිව්වේ. කරුණු ඇතිව කිව්වේ. ලක්ෂ 5400 ක්. කෝටි 53.8 ක්. ලක්ෂ 5380 ක් දෙන්න විදිහක් නැහැ. මේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඒ ශාඛාවේ කියන ලිපිය. මේක බොරු නම් මහා බැංකුවෙන් අහලා බලන්න පුළුවන්. නැත්නම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් අහන්න පුළුවන්. තවත් මේ සභාපතිතුමාලා මිනිස්සු ඉස්සරහ කියනවා නම් අපේ භාණ්ඩාගාර බිල්පත් තියෙනවා කියලා ඒ කියන්නේ බොරු. මම කිව්වානේ සත්‍යය නොදැන එය අසත්‍යයයි කියන්නා මෝඩයකි. සත්‍යයය දැන දැන එය අසත්‍යයයි කියන්නා අපරාධකාරයෙක් කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි, තව ඕන්නම් නම් තියෙනවා කියන්නම්. මහා බැංකුව නිකුත් කරන වාර්ෂික ප්‍රකාශ. මේ තියෙන්නේ අවසාන බිල් පහ. මේ තියෙන්නේ වාර්ෂික

ප්‍රකාශ. මේ සියල්ල මා සතුව තියෙනවා. මේවා හරි දිග කපා. දැන් ඕන කෙනෙකුට කපා කරලා අහන්න පුළුවන් තම මහා බැංකුව වහලා නැහැ. මේකේ තියෙනවා ලංකා සිකියුරිටි කියලා මේවා කියන්න බැහැ සභාවේ. පැය ගණක් යනවා. මේ කාලයේ මම ඔබතුමාට දැන ගන්න කියන්නම් කපා කරනකොට තොරතුරුත් එකක් කපා කරන්න. මාත් එක්ක තර්ක කරන්න තොරතුරු ඇතිව. මම කියනවා අවසාන කාලයේ මේක ඇවිල්ලා 2015 දෙසැම්බර් 31 සාමාන්‍යයෙන් මහා බැංකුවෙන් ප්‍රාථමික වෙළඳපල හරහා සිකියුරිටි ලබා ගන්න සිකියුරිටි කියන්නේ සාමාන්‍යයෙන් බැඳුම්කර හා ටෙසරි බිල්පත් වලට. **Bones and Tesary Bills** බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්. මේවාට තමයි සිකියුරිටි කියන්නේ. මේ භාණ්ඩාගාර බිල්පත් ලබා ගත්තායින් පස්සේ මහා බැංකුවෙන් මාස 06 න් 6 ට එවනවා **statement** එකක්. මේ තියෙන්නේ **Customer Accounts Statement** එක. මේක ඕන නම් **Statement** එකක් විදිහටත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකා සිකියු **Net Facility** එක සමුපකාරයේ ගන්නා නම් **Direct Internet** හරහා දවසින් දවස බලන්න පුළුවන්. ලංකා සිකියු කියන්නේ මහා බැංකුවේ රාජ්‍ය ණය අංශයේ තියෙන එකක්. පැය 24 ම වැඩ. ටෙලිෆෝන් නම්බරය දෙන්නම් කපා කරලා අහන්න. මේ දීපු අවසාන වාර්තාව 2015 දෙසැම්බර් 31 දිනට. 2014 එකත් මා ළග තියෙනවා. 2014 මේකේ තිබ්ලා තියෙනවා එකින්තෙක කියන්න පුළුවන්. මොනවාද වෙලා තියෙන්නේ කියලා. බොන්ස් **LKB** කියන්නේ ලංකා රුපියල් බොන්ස් කියන එක. බොන්ස් තිබ්ලා තියෙනවා 03 ක්. ඒ බොන්ස් වල ඕන්නම් අංක ලියා ගන්න. **Customer Code** එක තමයි සමුපකාරයේ මේකේ ගහලා තියෙනවා නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ **Customer Code** එක **Z108771000** බොන්ස් 03 ක් තිබ්ලා තියෙනවා. ඒ බොන්ස් 03 කල් පිරිලා 2017 දෙසැම්බර් 12. ඊට පස්සේ ටෙසරි බිල් 05 ක් තිබ්ලා තියෙනවා. ඒ ටෙසරි බිල් 05 න් නැහැ. මේ ටෙසරි බිල්පත් වල අවසාන ගණ මිලියන 49 යි. මේවාත් නැහැ. එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගමට දාපු සල්ලි ඒ හරහා මේ සම්බන්ධව මහා ලොකු කපාවල් තියෙනවා. මේ සභාවේ ඒවා කියන්න බැහැ. මේවාට කවුද වග කියන්න ඕන කියලා. මේකට මොකද්ද වෙලා තියෙන්නේ. මේ එන්ට්‍රස්ට් සිකියුරිටි එක අරන් දාලා තියෙන සල්ලි භාණ්ඩාගාර බිල්පත් අරන් තියෙනවා. 2003 ඉදන් නියම විදිහට සමුපකාරයේ භාණ්ඩාගාර බිල්පත් බොන්ස් අරන් තියෙනවා. කිසි වරදක් නැහැ. ඕන වෙලාවක මහා බැංකුවේ අනුමත ආයතනයක සල්ලි දාන්න මේ අයට අවසරය දීලා තියෙනවා. ඒ අවසරය දීලා තියෙන්නේ මෙන්න මේ පනතෙන්. මේ තියෙන්නේ සමුපකාර ප්‍රඥප්තිය 1998 අංක 03. මේකේ පොඩ් වරදක් තිබ්ලා ඒක 2011 සංශෝධනය කරලා තියෙනවා. ඒ සංශෝධනය කරන්න හේතුවත් වරදක්. ඒක අපේ පැත්තේම වරදක්. සමුපකාරයේ හිටපු කොමසාරිස්තුමා වරදක් කළා 2010 සමුපකාර වල තිබුණු සල්ලි ප්‍රමුඛ බැංකුවේ දැම්මා. ප්‍රමුඛ බැංකුව වහලා දැම්මා. වහලා දැම්මාට පස්සේ එවකට හිටපු සමුපකාර අමාත්‍යවරයා උපාලි කොඩිකාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රඥප්තිය සංශෝධනය කරනවා 2011 අංක 04. මේ සංශෝධනය ගියා ගැසට් පත්‍රයේ. 41 (1) වගන්තිය කියනවා සෑම මූලික සමිතියක්ම හා එවැනි සමිතියක තැන්පත් ලබා ගෙන ඇති සෑම මූලික නොවන සමිතියක්ම සිය අරමුදල් 41 (1) වගන්තියේ විධි විධාන අනුව රාජ්‍ය බැංකුවක තැන්පත් කළ යුතුයි. එසේ වුවද රෙජිස්ට්‍රාර්වරයා කියන්නේ කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබාගෙන ශ්‍රී ලංකා මහා බැංකුව පිළිගත් බැංකුවක හෝ සමුපකාර සංගමයක හෝ සමුපකාර සමිතියක හෝ සමුපකාරයට අනුබද්ධ මූල්‍ය ආයතනයක තැන්පත් කළ හැකියි. මම වගකීමෙන් කියනවා මේ වගන්තිය කඩලා තියෙන්නේ. මේ වගන්තිය උල්ලංඝනය කරලා මේ එන්ට්‍රස්ට් සිකියුරිටි එකේ ප්‍රශ්නයක් නැහැ. එහි තිබුණු සල්ලි එන්ට්‍රස්ට් ලිමිටඩ් කියන මේ සිකියුරිටි ආයතනයේම තව සමාගමක දාලා තියෙනවා. ඒ එන්ට්‍රස්ට් සිකියුරිටි කියන ආයතනය ඒ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයත් මේ අධ්‍යක්ෂක මණ්ඩලයම තමයි. ඒකේ අයිතිකාරයා ආසිරි දසනායක හා වානුක රත්වත්තේලා. මහා බැංකුවට කපා කරලා අහන්න. මේගොල්ලෝ සිකියුරිටි එකේ තිබුණු බිල් බොන්ස් කල් පිරෙනකොට මේ අයගේ අවසරය ඇතිව එහෙම අවසරයක් නැතිව දාන්න බැහැ. කල් පිරෙන බොන්ස් වල සල්ලි අර එන්ට්‍රස්ට් ලිමිටඩ් කියන ආයතනයේ තැන්පත් කරලා තියෙනවා. මේ මන්ත්‍රීවරු දෙන්නා දැන් මට කියයි. බිල් තියෙනවා. ලියුම් එවලා තියෙනවා. වාර්තා තියෙනවා කියලා කියයි. හොඳට බලන්න. අර එකම අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්න කොට අර ආයතනයේම. මේ බිල් බැලුවාම තේරෙනවා. මම එක බිලක හේතු සාධක කියන්නම්. 2014.03.27 වෙනිදා සවස තුනයි පනස් හතරට එක බිල් එකක්

Deposit කරනවා. මහා බැංකුවේ. Deposit කරලා තත්පර 09 කින් ආපසු ගන්නවා. මහා බැංකුවේ ලොකු ප්‍රශ්නයක් තිබ්ලා තියෙනවා පහුගිය කාලයේ. තත්පර 09 කින් ඒ බිල ආපසු ගන්නවා. භාණ්ඩාගාර බිල්පත් වල වර්ග තියෙනවා. මම ඒකයි කිව්වේ ලොකු කටාවක් කියලා. භාණ්ඩාගාර බිල්පත් වල බිල් වර්ග තුන හතරක් තියෙනවා. ඒ බිල් තමයි Tradable Bill තියෙනවා. තව Tradable Purchasing Bill තියෙනවා. තව එකක් තියෙනවා Non Resident. Resident Customer. Account Resident Customer. මේ රටේ මිනිසුන්ට විතරක් ගන්න. මේ Tradable Bill අරගෙන ඕන කෙනෙකුට විකුණන්න පුළුවන්. සමහර බිල් Tradable. CSL කියන්නේ Tradable බිල්. CRP බිල් කියන්නේ Tradable නොවන බිල්. මේවා අරගෙන තත්පර ගාණෙන් ආපසු විකුණලා. මේ සඳහා මේ අධ්‍යක්ෂක මණ්ඩලය හා හිටපු සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය අවසරයක් දීලා තියෙනවා. අපි දන්නවා සමුපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වෙලා තීරණ ගන්නවා. තීරණ ගන්න කොට ලියනවා මාණ්ඩලික පත්‍රයක් කියලා. සමුපකාරයේ හිටපු අය දන්නවා. මාණ්ඩලික පත්‍රයක තමයි ලියන්නේ. ඒ මාණ්ඩලික පත්‍රය ලියන්නේ මුදල් තැන්පත් කරලා ලියන්නේ කොහොමද ආයෝජනය කර කළමනාකරණය කිරීම සඳහා එන්ට්‍රස්ට් ලිමිටඩ් ආයතනයේ තැන්පත් කරනවා කියලා. මුලින් මුලින් ලියනවා භාණ්ඩාගාර බිල්පත් ගන්න කියලා. පස්සේ ලියනවා ආයෝජනය කර කළමනාකරණය කිරීම සඳහා මේ මුදල් එන්ට්‍රස්ට් ලිමිටඩ් එකේ තැන්පත් කරනවා කියලා. එන්ට්‍රස්ට් ලිමිටඩ් එකේ දාපු සල්ලි ඒ සමාගම මහා බැංකුවේ අනුමත සමාගමක් නෙමෙයි. මෙතන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ගයාන් දුමින්ද මන්ත්‍රිතුමා කිව්වා වගේ මේ රටේ ආයතන 35 ක සල්ලි එන්ට්‍රස්ට් ලිමිටඩ් එක හරහා එන්ට්‍රස්ට් සිකියුරිටි ආයතනය හරහා මහා බැංකුවට යනවා කියලා අරගෙන බිලියන 19 ක් මේ රටේ සල්ලි භොරකම් කරලා තියෙනවා ඒ සමාගම. බිලියන 19 ක්. බිලියනයක් කියන්නේ මිලියන 1000 ක්. ඒවගේ 19 ක් භොරකම් කරලා තියෙනවා ඒ සමාගම. ඒ සමාගම FCID එකට අරන් ගිහින් ආසීර් දසනායකලා වානුක රත්වත්තේලා රිමන්ඩ් කරලා දැන් මේ රටේ නිදහසේ ඉන්නවා. මේ රටේ මූල්‍ය පද්ධතිය නීති පද්ධතියේ සමහර නීති තාම ප්‍රතිසංස්කරණය වෙලා නැහැ. සංශෝධනය වෙලා නැහැ. මේ නීති වලට අදාලව කටයුතු කරන්න. මේකේ සමහර අය කියයි උඹට ගිණුමක්වත් නැහැ ඇගේ අමාරුව මොකදේද කියලා. එහෙම කියනවා මංජුලට ගිණුමකවත් නැහැ අපි හෙව්වා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කියලාත්. මට ගැටළුවක් නැහැ. මම ග්‍රාමීය බැංකුවේ සල්ලි දාලා නැහැ. ඒක ඇත්ත. නමුත් මම ග්‍රාමීය බැංකුවේ සාමාජිකයෙක්. මගේ සාමාජික අංකය 42/1355. ඒ නිසා මට අයිතියක් තියෙනවා මම වගකීමෙන් මේ තොරතුරු කියන්නේ තමුන්තාන්සේලාට. මම මීට වඩා දර්ශව කටා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරු යෝජනා සංශෝධනය කළත් කවුරු කටා කළත් මට අවශ්‍ය වුණේ කාරණා 03 යි. එකක් තමයි මේ කරුණු ටික පොතේ ලියන්න. අනෙක් අය කියන කාරණා වලට වගකීමෙන් මේ කාරණා සභාව තුළ ප්‍රකාශ කරවා ගන්න. ඒවගේම සභාවේ දේපල ආරක්ෂා කරගන්න සහ මේ සභාවේ මන්ත්‍රිවරු දැනුවත් කරන්න. අපි ඉල්ලා සිටින්නේ සුසන්ත මන්ත්‍රිතුමා කිව්වා වගේ ආසන්න වශයෙන් බිලියනයකට ආසන්න මුදලක් මේ ග්‍රාමීය බැංකු 24 තැන්පත් තියෙනවා. බිලියනකට ආසන්න ප්‍රමාණයක තැන්පත් තියෙනවා. කෝට් 99 ක් වෙනවා කියනවා. තාම සමුපකාරය ගණන් බලලා නැහැ. මේ මුදල් ගෙවන්නේ කොහොමද. සභාපතිතුමා කියනවා කෝට් 54 ක් අපි මහා බැංකුවේ ආයෝජනය කරලා තියෙනවා ඒක ලැබෙනවා කියලා. ඉතුරු 35 කෝ කියලා ඇහුවාම ඒක ණයට දීලා තියෙනවා කියලා කියනවා. අද මිනිස්සු තැන් තැන් වල අසරණ තත්වයට පත් වෙලා. මේ ග්‍රාමීය බැංකුවේ සල්ලි දාලා තියෙන්නේ සුපිරි මිනිස්සු නෙමෙයි. වග ග්‍රාමීය බැංකුව මහා ලොකු බැංකුවක්. ඒකේ තැන්පත්කරුවන් 3500 ක් විතර ඉන්නවා මම දන්න විදහට. මේ මිනිස්සු වත්තේ කිරි කපලා අවුරුදු 60 ක් 70 ක් පිරුණාට පස්සේ ඒ ලැබුණු EPF එක ETF එකෙන් ලක්ෂ 02 ක් 03 ක් පොතේ දාගෙන ඒකෙන් මාසයට රු. 1000 ක් 2000 ක් අරගෙන කොලෙස්ට්‍රෝල් වලට බේත් අරන් ඇවිත් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සුන්ගේ සල්ලි තමයි මේ මිනිස්සු නැති කරලා තියෙන්නේ. වග උතුර මරණාධාර සමිතියේ සල්ලි තියෙනවා. මරණ 03 කට දැන් සල්ලි ගෙවලා නැහැ. වග ගොවි සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතියේ සල්ලි තියෙනවා. හැමෝගේම ඔය ප්‍රශ්න තියෙනවා. අද මේ සභාවට ප්‍රශ්නයක් තියෙනවා. සමහර ගිවිසුම් අත්සන් කරන්න ආවාම අත්සන් කරන්න බැහැ. ග්‍රාම සංවර්ධන සමිති වල, ගොවි සංවිධාන වල ගිණුම් තියෙන්නේ ග්‍රාමීය බැංකුවේ. ප්‍රාදේශීය ලේකම්ට වෙනම තීරණ ගන්න වෙලා තියෙනවා.

10 % වෙක් එක මේ සභාවට ලියා ගන්න බැරුව ඉන්නවා. මේ සියල්ල අවුල් වෙලා. අවිස්සාවේල්ල ආසනයේ 50,000 ක් 60,000 ක් නෙමෙයි හරියට බැලුවොත් මේ ග්‍රාමීය බැංකු 24 ඉන්නවා මුළු අවිස්සාවේල්ල ආසනයේම සියලු මිනිස්සු. පොඩි ළමයින්ගේ ගිණුම් තියෙනවා උපන් දවසේ ඉදන් දාලා. 18 පිරුණාම සල්ලි ගන්න. මහා විශාල ගිණුම් ගණනාවක් තියෙනවා පොඩි ළමයින්ගේ. සිහිති ළමා ගිණුම් හරි මොනවා හරි කියලා. මේ සල්ලි වලට මොකද කරන්නේ. මේ වැඩිහිටියන්ගේ සල්ලි වලට මොකද කරන්නේ. අද උදේ වෙනකොට සමුපකාරයේ තත්වය මේකයි. වන්දන මන්ත්‍රිතුමාටත් මම කියන්න ඕන අද උදෑසන මට සමුපකාරයේ සේවකයෙක් කපා කළා. මන්ත්‍රිතුමා මට සමුපකාරයේ අත්සන් කරන්න දෙන්නේ නැහැ. මේක ගිහින් කියන්න. මම ඕන්නම් නමක් කියන්නම්. තුන්තාන ග්‍රාමීය බැංකුවේ කළමනාකාරකමේ සමුපකාරයේ අත්සන් කරන්න දෙන්නේ නැහැ. අද මිනිස්සු දඩයම් කරනවා මේ සමුපකාරයේ. වගකීමෙන් කියන්නේ. ඒ මනුෂ්‍යයා අඩනවා මාත් එක්ක කපා කරලා. තුන්තාන ග්‍රාමීය බැංකුවට ඇය ගියාම තුන්තාන ගනුදෙනුකරුවෙක් ඉන්නවා ලක්ෂ 15 ක චිතර මුදල් දාපු කෙනෙක්. ඒ ගනුදෙනුකරුවා බැංකුවට ඇවිත් කියලා එන්න එපා ඇසිඬි ගහනවා. මගේ සල්ලි මම උඹට දුන්නේ උඹ මට සල්ලි දියන්. මේ සාමාන්‍ය දෙයක්. මට අධ්‍යක්ෂක මණ්ඩලය වැඩක් නැහැ මම සල්ලි දුන්නේ උඹේ අතට කියලා කියනවා. ඒ ගැණු කෙනාට දෙන්න විදිහක් නැහැ. ඇසිඬි ගහනවා කිව්වාම ඒ ගැණු කෙනා වැඩට යන්නේ නැහැ 11 වෙනිදා ඉදන් තුන්තානේ බැංකුවට. අධ්‍යක්ෂක මණ්ඩලය දින කිහිපයක් මෙහේ අත්සන් කරන්න කියලා ඊයේ ඉදන් කියනවා ආයි තුන්තානේ බැංකුවට යන්න කියලා. අර ගැණු කෙනාට බැංකුවට යන්න පුළුවන්ද. මේවගේ තත්වයක් සමුපකාරේ තියෙන්නේ. මම මේ වගකීමෙන් කියන්නේ. අදත් මට කපා කරලා තියෙනවා මුළු කාර්ය මණ්ඩලයටම එකතු වෙලා අධ්‍යක්ෂක මණ්ඩලයම එකතු වෙලා අද කියනවාලු තුන්තාන බැංකුවට යන්න නැත්නම් වැඩ තහනම් කරනවා කියලා. මෙවැනි තත්වයක් බැංකුවේ තියෙන්නේ. අපි බැංකුවද හදන්න ඕන. අපි පරිස්සම් වෙලා තැන්පත්කරුවන්ද පරිස්සම් කරන්න ඕන කියලා ප්‍රශ්නයක්. ඒකයි මෙහි තත්වය. අද වන විට සමුපකාරය ආයි ආරක්ෂා කරන්න මම දන්න විදිහට ඉතිරි වෙලා නැහැ. මේ සභාපතිතුමා මේ අධ්‍යක්ෂක මණ්ඩලය මේවනවිට සාකච්ඡා කරනවා විශේෂයෙන්ම දේශපාලන අධිකාරියේ රැකවරණය අරගෙන . මේ ඔබලාගේ ආණ්ඩුවනේ. මොකක් හරි කරනවා. ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. 1972 අංක 05 කියන පනතින් සමුපකාර ඇති කළත් 1988 ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සමුපකාර විෂය පළාත් සභාවට අයිති විෂයයක්. දැනට සමුපකාරය පාලනය වන්නේ ප්‍රඥප්තියෙන්. මහා ආණ්ඩුවට මේකේ වගකීමක් නැහැ. වගකීම තියෙන්නේ පළාත් සමුපකාර ආමාත්‍යවරයාට. මේ පළාත පාලනය කරන පළාත් සභාවේ අමාත්‍යවරුන්ට. පළාත් සභා මන්ත්‍රිවරුන්ට. පළාත් සභා මන්ත්‍රිවරු තුන්දෙනෙක් මේ ආසනයේ ඉන්නවා. මේ තුන්දෙනාට මේකේ වගකීමක් තියෙනවා. මොන පක්ෂයේද කියලා ප්‍රශ්නයක් නැහැ. පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන්ට ඊට වඩා වගකීමක් තියෙනවා. අපි මන්ත්‍රිවරු 43 දෙනා ඇතුළුව අපි බල කරන්නට ඕන මේ සමුපකාරයේ සල්ලි ඉක්මනට දෙන්න කියලා. එහෙම නැති වුණොත් මේක දේශපාලනයද. අරක කළාද මේක කළාද කියලා නෙමෙයි. කෝට්ටි 93 ක් නැත්නම් කෝට්ටි 99 ක් බිලියනයක් හරි මේ බල ප්‍රදේශයේ මිනිසුන්ගේ සල්ලි. මිනිසුන්ට මේ සල්ලි දුන්නේ නැත්නම් තාමත් මිනිස්සු විශ්වාසයෙන් ඉන්නවා මාස 03 න් පස්සේ සල්ලි දෙයි කියලා. ලබන මාසේ 08 වෙනිදාට මාස 03 ඉවර වෙනවා. මේ මාස 03 අවසානයේ සල්ලි දෙන්න. මම දන්න විදිහට මම දන්නේ නැහැ මේ මන්ත්‍රිවරු වෙන දෙයක් දන්නවාද කියලා දැනට මේ සංගමයේ අවසාන සාකච්ඡාවක් හෝ අවසන් ප්‍රතිඵලයක් නැහැ. පහුගිය දවස් වල සාකච්ඡා කළා කොළඹ දිස්ත්‍රික් සංගමයත් එක්ක මම එකේ සාමාන්‍යාධිකාරි සනත් ලියනගේ මහත්තයාත් එක්ක මම කපා කරලා ඇහුවා මොකද්ද තත්වය කියලා. මුලින් ගන්න කැමැත්තෙන් හිටියා. මේ වගකීමෙන් කියන්නේ. එතුමාට කපා කරලා අහන්න. මම එදත් කිව්වානේ ඒකේ සභාපති ඉන්නේ අපේ ධර්මික මහත්මා. අපේ කෙනෙක් නෙමෙයි. සාමාන්‍යාධිකාරි ඉන්නේ සනත් ලියනගේ මහත්මා. මුලින් මේ සමුපකාර දේපල යම් සන්තකයේ තියාගෙන තිකම් මේ සංගමයක් කෝට්ටි ගණන් සල්ලි දෙන්නේ නැහැ. සමුපකාරය කෝට්ටි 25 ක් 30 ක් දාලා මේක පවත්වාගෙන යන්න එකගතාවයක් දෙන්න සුදානම්ව හිටියා. දැන් ඒ අය එහෙම එකගතාවයකින් නැහැ. දැන් බලෙන් කරේ ගහන්න වගේ තමයි සුදානමක් තියෙන්නේ. ඒ අය කියනවා මේ සියළු දේපල අපිට ලිව්වොත් අපි යම් දෙයක් කරන්නම්. මේ සියළු දේපල ලියන්න අධ්‍යක්ෂක

මණ්ඩලයට අයිතියක් නැහැ. සමුපකාර කොමසාරිස්තුමා මොකද්ද කරන වරද. මෙවච්ච වරදක් කරපු අධ්‍යක්ෂක මණ්ඩලය තාමත් මේකේ තියාගෙන ඉන්නවා. කොමසාරිස්තුමා මොකද්ද මුලින්ම කරන්න ඕන. මම කොමසාරිස්තුමාට දවස් තුන හතරක් කපා කරලා මම ඇහුවා ඇයි ඔබතුමා තාමත් මේක තියාගෙන ඉන්නේ කියලා. එතුමාට කපා කරන්න දෙයක් නැහැ. මේ 41 වගන්තිය කැඩුවා නම් ඉස්සෙල්ලාම ක්‍රියාමාර්ග ගන්න ඕන අපි නෙමෙයි සමුපකාර කොමසාරිස්තුමා. එතුමා තමයි මේ ප්‍රඥප්තිය ආරක්ෂා කරන පළවෙනි නිලධාරියා. එතුමා තාම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඇයි මේ දේශපාලනය. මේ දේශපාලනය මේ ඔක්කෝටම හරස් වෙලා. ඒ නිසා අපි වගකීමෙන් කියනවා කොයි වෙලාවේ හරි මම හිතන්නේ නීතිය ඉස්සරහට ජනතා විමුක්ති පෙරමුණ යයි නීතිය හමුවට නොවුණත් ඔවුන් පරීක්ෂණයක් කරන මට්ටමට ගිහින් තියෙනවා. මේ අවිස්සාවේල්ල ආසනයේ තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය අපි හැඳුවේ මුලින්ම. ඔය ජනතා විමුක්ති පෙරමුණ හදන්න කලින් . එහි ලේකම් මම. එහි අනුශාසකවරු සුසන්න රූපසිංහ හා ජයන්ත රණවක මැතිතුමන්ලා. ඒකේ භාණ්ඩාගාරික අපේ යසරු රාජපක්ෂ මන්ත්‍රිතුමාගේ අම්මා. එතුමියගේ ලක්ෂ 10 ක් මිනේ බැංකුවේ තියෙනවා. එතුමාට තියෙනවා වගකීමක් එතුමිය තමයි එහි භාණ්ඩාගාරික. අපි දේශපාලනයක් බැලුවේ නැහැ. සියලු දේශපාලන පක්ෂ එකතු කරලා මේ සුරැකීමේ සංවිධානය හැඳුවා. එවැනි සංවිධාන 50 ක් හරි හදලා කමක් නැහැ මේ සල්ලි ටික සුරැකලා දෙන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. අපි ගැන මිනිස්සු විශ්වාසය තියෙනවා. ඔබලා 43 දෙනාම සභාපතිතුමා ප්‍රධාන මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා යම් දෙයක් හරි කරයි කියලා. ඒ විශ්වාසය කරන්න තමුන්නාන්සේලා දැනුවත් කිරීම තමයි වගකීම වුණේ. ඒ වගකීම මම ඉෂ්ට කළා කියලා විශ්වාසයක් තියෙනවා. කාටහරි අවශ්‍ය නම් මේ ඕනෑම දෙයක් බලන්න මට දෙන්න පුළුවන්. බලලා මාත් එක්ක තර්ක කරන්න පුළුවන්. මීට වඩා අවශ්‍ය තොරතුරු මම සමුපකාරයෙන් ඉල්ලුවා අපේ කළමනාකාරකමයගෙන්. මට සමුපකාරයේ අර මාණ්ඩලික පත්‍රය දෙන්න කියලා. එතුමිය මට ලියුමක් එව්වාලු මම ඊයේ කපා කළාම ඒක දෙන්න විදිහක් නැහැ කියලා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒවා දෙන්න ඕන. ඒවා දෙන්නෙත් නැහැ. අද සමුපකාරය පත් වෙලා තියෙන තත්වය ලැජ්ජා හිතෙනවා කියන දේවල්. අපි ඒවා කියන්න යන්නෙ නැහැ. අදත් උදේ සේවකයෙක් කපා කරලා කියනවා විලි ලැජ්ජ නැති වැඩක් අදත් සමුපකාරයේ වෙලා තියෙනවා කියලා සේවකයෝ තුන්දෙනෙක් සභාපතිතුමා කොහෙද අරන් ගියා කියලා. මම නම් ටිකක් ලියා ගත්තා. මම ඕන නම් ඒවා කියන්න පුළුවන්. නම් ටික තියෙනවා. මම කියන්නේ නැහැ. මේ සේවකයෝ තුන්දෙනා උදේ කොහෙද එකක් ගියේ කියලා සභාපතිතුමාගෙන් අහන්න වන්දන කළපහන මන්ත්‍රිතුමා. එතුමාට ජන්දය කාලයේ උදව් කළේ එතුමානේ. මේක දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්න යන්න එපා. මේක මහා ලොකු බෙදුණක තත්වක්. අවිස්සාවේල්ල ආසනයේ බිලියනයක් කියන්නේ මහා විශාල මුදලක්. මිලියන 1000 ක්. මිලියන 1000 ක් අභිංසක මිනිසුන්ගේ සල්ලි. තැන්පතු ආ ගිය අතක් නැතිව තියෙනවා. මේ සල්ලි ගෙවා ගන්න බැරුව තියෙනවා. වන්දන මන්ත්‍රිතුමා කිව්වා වගේ මේ යෝජනාවෙන් කියවෙන පරිදි මෙතන්ට ගෙනත් දේපල සම්බන්ධයෙන් විතරක් නෙමෙයි මේ මුදල් වලට කරන්නේ මොකද්ද කියලා සාකච්ඡාවක් කැඳවලා අපි මහජන නියෝජිතයෝ. කොහොම හරි අපි ජන්දෙන් ආපු හරි පත් කරපු හරි මහජන නියෝජිතයෝනේ. දිනපු අය කරන්නේ නැතිනම් පත් කරපු අය කරන්න එපැයි. අපිට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. අපි ඒ වගකීම ඉටු කරන්නයි සුදානම් වෙන්නේ. අර සාකච්ඡාව මේ සභාවේ කරන්න වන්දන මන්ත්‍රිතුමා කිව්වා වගේ. අපේ දේපල ගන්න ඕන් නැත්තම් දේපල ටික තියා ගන්න. අනේ සල්ලි ටික ගෙවන්න කියලා කියන තත්වයට එන්න හරි මේ සභාව එන්න කියන ඉල්ලීම කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය අපි දැකලා තියෙනවා. ඒවා කියන්නේ නැහැ මේ සභාව ඇතුළේ ජේ.වී.පී මන්ත්‍රිවරු කරපු දේවල් අපි දන්නවා. අවසාන මොහොත වෙනකම් ඉදන් මේ සියල්ල පාවා දුන් මන්ත්‍රිවරුන් ඉදලා තියෙනවා. අපි ඔක්කොම දන්නවා. අපි දැකපු දේවල් කියන්නේ. ඒක ආයි කපා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපයත් දන්නවා කියන එකත් ප්‍රකාශ කරමින් කවුරු මොනවා කිව්වත් මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන දේවල් අපි කරනවා අපි ඒ වෙනුවෙන් කැප වෙනවා කියමින් මම නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළපහන මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම අද අපිට කථා කරන්න වෙලා තියෙන්නේ පළාත් සභා විෂයක් ගැන. ඒ වුණත් අපේ පළාතේ අපේ ජනතාවගේ සිතූම් පැතුම් තේරුම් ගත්ත සමුපකාරය හදුනා ගත්ත කණ්ඩායමක් හැටියට ඔබතුමාලා වගේම අපිත් ඒ ජනතාවත් එක්ක කටයුතු කරමින් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න දඟලන මොහොතක තමයි තමුන්නාන්සේලා මම දවසක් උදේ එනකොට මගේ කඩේ වටේ පෝස්ටර් ගහලා තියෙනවා පොහොට්ටුවේ කෝට්ටි 54 ක් විනාශ කරලා කියලා. මට බැලුවා මට හෙරෙන් මගේ මන්ත්‍රීවරු ගහලාද කියලා. හැම තැනම වෙන්තේ මහා ආණ්ඩුව ගත්තාම මිලියන ගණන් ගහනවා. මම බැලුවා මට හෙරෙන් අපේ කට්ටියත් ගහලාද කියලා. මම ඔය සමුපකාරයට ගිහින් තියෙන්නේ දවස් 02 යි. ඔබතුමා කීවවා වගේ මෙතන දේශපාලන පලි ගැනීමක් තියෙනවා. මෙතන පොහොට්ටුවේ කණ්ඩායම් මම හිතන්නේ නැහැ පොහොට්ටුවේ කණ්ඩායමක් මෙතන ඉන්නවා කියලා. මොකද ලංකාවේම පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඉන්නවා නම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විතරයි. පළාත් සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු නැහැ. පාර්ලිමේන්තුවේ නැහැ. එහෙනම් විනාශකාරී කටයුතු වලට අපි සම්බන්ධ වෙලාද. මම හොයලා බැලුවා එහෙම අපේ සම්බන්ධයක් නැහැ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලා තමයි කොළ පාට අකුරින් ගහලා තියෙන්නේ පොහොට්ටුව පනස් හතර කෝටියක් විනාශ කලා කියලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ගරු හිතවත් මිත්‍ර සභාපතිතුමා තමයි ඇත්ත වශයෙන්ම ඔබ කියනවා වගේ මගේ හිතවත් මිත්‍රයා කවදාවත් අපි කියලා තියෙනවාද කාගේවත් මුදල් ලබා ගන්න කියලා. මම කවදාවත් මගේ දේශපාලන ජීවිතයේදී මම සහ පහක්වත් කාගෙන්වත් අරගෙන දේශපාලනය කරපු මිනිහෙක් නෙමෙයි. මට මහා ලොකු සල්ලියක් ගියෙන් නැහැ. මහා ලොකුවට වැඩ කළේත් නැහැ. ජනතාව විසින් තමයි මාව පත් කරලා එව්වේ. ඒ කොහොම වෙතත් මට හිතූණා මේ සම්බන්ධව ගරු සභාපතිතුමාත් එක්ක කථා කරලා මේ බැංකුවට ග්‍රාමීය බැංකු පද්ධතියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. ඔබතුමාට වගේ බැරෑරුම් විදිහට ලිපි ලේඛන නොලැබුණත් අපි ඔවුන් සමඟ කථා කරලා ඒ පිටපත් බලලා යම් සහතිකයක් අපේ ඔච්චට ගත්තා මෙතන කුමක් හෝ සිදු වෙලා තියෙනවා කියලා. එහෙම නම් ඒ සිදු වෙලා තියෙන අය දැන් අරන් ගිහිල්ලා FCID එකෙන් අරන් ගිහින් කට උත්තර අරගෙන රිමන්ඩ් කරලා මම එකින්තෙක පහදන්නම්. දැන් ඇප පිට ඉන්නවා. මුලින්ම 1998, 1999 වගේ තමයි රාමනාදන් කියන කොමසාරිස්වරයා අර මහජන බැංකුවේ දැමීමට තියෙන මුදල් එන්ටා ලිමිටඩ් කියන ආයතනයට දාන්න සලස්වන්නේ. දාන්න හේතුව තමයි දැන් මේ ග්‍රාමීය බැංකු පද්ධතිය තුළ ලැබෙන මුදල් ඒවා ලැබීමෙන් පවතින විට යම් කෙනෙක් ඒ මුදල් නැවත නොගන්නා නම් ණය හෝ කුමන ආකාරයට හරි මුදල් ලබා නොගැනීම තුළින් අපේ ග්‍රාමීය බැංකු පද්ධතියට මේ සල්ලි විකුණලා මුදල් කරන්න ඕන. ජනතාවට නැවත විකිණීමක් කරන්න ඕන. ඒ නිසා ඔවුන් සමහර ප්‍රදේශ වල තියෙන බැංකු පද්ධති තුළින් ලී බඩු වැනි භාණ්ඩ වගේ දේවල් අලෙවි කිරීම, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වගේ දේවල් අලෙවි කිරීම, ෆෝන් වගේ දේවල් අලෙවි කිරීම මගින් ඒ මුදල් නැවත පොලියක් ලබා ගැනීම සඳහා පොළඹවනවා. නැති මුදල් අතිරික්තයක් වශයෙන් ආවාට පස්සේ ඒ මුදල් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කරලා ඒ පොලියෙන් මේ කටයුතු කරගෙන යන්න. ඒක තමයි System එක. මේ බැඳුම්කර සම්බන්ධව අවස්ථා 05 කදී සුරැකුම්පත් නියමිත ක්‍රමවේදයට මහා බැංකුවේ නිල මද්‍රාව පිට ලිපි ලේඛන තියෙනවා මේ පස් වෙනි වතාවත් ලබා දීම සම්බන්ධයෙන්. ඒවගේම මේ පොලි අනුපාතයට මුදල් තැන්පත් කරනකොට අධ්‍යක්ෂ මහණ්ඩලය විතරක් නෙමෙයි ඒ නියෝජිතයෝ ඒවගේම ඒ සමුපකාර මණ්ඩල වල ඉන්න ඒ නිලධාරීන් හොයලා බලනවා මේ අයෝජනය කරන්න පුළුවන් සමාගමක්ද කියලා. එවැනි ආයෝජනය කරන්න පුළුවන් සමාගම් 14 ක් මේ මහා බැංකුව විසින් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට ගන්න පුළුවන් හොද පොලි අනුපාතිකයක් තියෙන බැංකුව තමයි ඒ කළමනාකරණය විසින් යෝජනා කරලා ඒ මහා සභාවට අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කරනවා. අධ්‍යක්ෂක මණ්ඩලය පමණක් නෙමෙයි ඒ කොමසාරිස්තුමාගේ නියෝජිතයෙක් සමඟ තමයි මහා බැංකුවට ඒ සමාගම හරහා යවන්නේ. 2005 අන්තිමට ලැබිලා තියෙනවා 2005 වනතෙක් රු. එක්කෝටි තිස් හය ලක්ෂයක් පමණ මුදලක් ලැබිලා තියෙනවා. ඉන් පසු මේක නවත්වලා තියෙනවා. වර්තමාන ගරු සභාපතිතුමා විසින් නැවත නැවත බැංකුවට ලිපි ලේඛන යවමින් තමන්ගේ මුදල් ලබා ගන්න කටයුතු කරනවා. ඒවගේම අන්තිමට 2010.10.20 කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් යොමු කරනවා. සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ මුදල් ලැබී නැති නිසා

එන්තර වාසි යවනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමේ ලිපි යවනවා. අපි ළග ඒ ලිපි තියෙනවා. FCID ආයතනය මගින් පරික්ෂණයක් පවත්වනවා. 2016 ජනවාරි මාසේ 12 වගේ දිනක. හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්දන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාවේ බැංකුවෙන් රු. බිලියන 12 ක් වංචා කරලා තියෙනවා කියලා. මේ වංචාවට ආයතන 350 ක් සම්බන්ධ කරගෙන තියෙනවා. මෙහි ප්‍රධාන ආයතන ලංකා විදුලි බල මණ්ඩලයෙන් රු. කෝටි 258 ක්, මහා බැංකුවේ උප ආයතන වලින් කෝටි 198 ක්, හැටන් නැෂනල් බැංකුව, , ඇන්තනී කම්පැනිය, ඇතන්ස් ලයින් වගේ ආයතන වලින් මහා පරිමාණයෙන් කෝටි ගණන් එන්ට්‍රාස් ආයතනය ලබා ගෙන ඒවා සාවද්‍ය පරිහරණය කිරීම තුළින් FCID එක පරික්ෂණ කරලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා එන්ට්‍රාස් සිකියුරිටි අධ්‍යක්ෂක මණ්ඩලය ඇප මත මුදා හැරලා තියෙනවා. ඒ ලිපියත් මා ළග තියෙනවා FCID එක සිදු කරපු පරික්ෂණ වල වාර්තාවන්. මේ බැංකුව ඊළගට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අර ඔබතුමා කිවවා වගේ එන්ට්‍රාස් ආයතනය පවරලා මහ බැංකුවෙන්. බැංකුවට පැවරීමට ප්‍රථම කේ.පී.එන්.පී ලංකාවේ තියෙන ඉහළම විගණන ව්‍යාපාර ආයතනය නාගලිංගම් යන අයගෙන් සම්බන්ධ විගණනයක් කරලා පරික්ෂණයක් කරලා බිල්පත් 05 ක් යටතේ රු. කෝටි 5,450,836.80 ක් තියෙන බවට විගණන වාර්තාවක් එවලා තියෙනවා. ඒ වාර්තාව අපි ළග තියෙනවා. මෙන්ම මේ විදිහට තමයි මේ කටයුතු සිදු කරලා තියෙන්නේ. ජනතාවගේ මුදල් ලබා ගැනීම සඳහා ප්‍රශ්න ඇති වෙනවා. ඒ අවස්ථාවේදී 2017 ඔක්තෝම්බර් මාසේ අනතුරුට ලක් වුණු ගනුදෙනුකරුවන් මහා බැංකුව විසින් කැඳවනවා. සාකච්ඡාවක් පවත්වලා මහා බැංකුවේ අනුග්‍රහය ඇතිව ආයතන 04 ක් විදුලි බල මණ්ඩලය ඇතුළුව ආයතන 350 ක් කැඳවලා යම් වරදක් සිදු වෙලා තියෙනවා මේ තත්වයට ගියොත් මේ වාර්තාවන් නැවත බැඳුම්කර සම්බන්ධව ජනතාව මහා විශාල අවිශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබා ගන්නවා. මේ 50% ක් මේ නැති වුණු මුදලක් ලබා දෙන්න. 2018 ලිපියක් එවනවා මහ බැංකුව විසින් නෛතිකව සැලසුම් කරලා තියෙනවා ගෙවීම් සැලසුම් සඳහා අදාල ආයතන වලට යොමු කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට දැන් ඒ අවසර පත්‍රය යොමු කරලා තියෙනවා. ඒ ලිපිය තියෙනවා. ඔබතුමා හිතාවෙන්නේ මම බොරු කියනවා නෙමෙයි. අපි ළග ඒවා තියෙනවා. කොළඹ දිස්ත්‍රික් බැංකු සංගමයට ගරු සභාපතිතුමා සහ අධ්‍යක්ෂක මණ්ඩලය ගිහින් ඒකාබද්ධ වෙලා බැංකු 24 ම පවරලා කෝටි 98 ටම ඒ සුරැකුම්පත් කෝටි 98 ම නැවත ලබා දීලා මේ ප්‍රශ්නය නිරාකරණය කර ගනිමින් සාකච්ඡා පවත්වමින් හිටියා. සමුපකාරයේ යම් දෙයක් ලබා දෙන්න නම් සමුපකාර යම් දේපලක් පවරා ගන්න ඕනේ ණයක් දෙන්න නැතිව නිකන් මේ සේරම ගන්න බැහැනේ. ණයක් දෙන්න දේපලක් පවරා ගන්න ඉන්නකොට ඔබතුමා කියනවා ඔබතුමා ඉන්න යන්න එපා. ඔබතුමා නෙමෙයි සභාපතිතුමාට කියන්නේ වන්දන කළ පහතට කිව්ව නිසා කියන්නේ. මම එහෙම ගත්තා නෙමෙයි. ඔබතුමා තමයි මේකේ වගකිවයුත්තා ඔබතුමා කියනවා මේක ගන්න එපා අර කිව්වනේ දෙන්නෙක් ඉන්නවා කිව්වා යහළුවෝ. මේක ගන්න එපා බරපතල මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය වග කියන්න ඕන. දිස්ත්‍රික් බැංකු සංගමයට ගත්තොත් ඔබලාත් වරදට අහු වෙයි කියලා මෙතුමා ලිපියක් ලියනවා දැන් හරිනේ වැඩේ. පෙත්සමක්. මේ ජනතාව වෙනුවෙන් අනේ ජනතාවට මේ සල්ලි ටික අරගෙන දෙන්න කියපු මිනිස්සු පෙත්සමක් ගහනවා දෙන්න එපා කියලා. හිර කළා. බළලා මල්ලලෙන් පනිනවා. දැන් අධ්‍යක්ෂක මණ්ඩලය හිරවුණානේ. දැන් මේක නවත්වලා තියෙන්නේ මෙතුමා. මෙතුමාලාගේ සංවිධානයෙන්. ගෙයක් හරි මොකක් හරි විකුණලා සල්ලි දෙන්න ඕන. දැන් ඒ අය මේක නවත්වලා තියෙනවා ඇත්තක්ද කියලා භොයන්න. දැන් විගණනය කරගෙන යනවා. ඒක අපි පසුවට ගනිමු. ඊළගට තුන්වෙනි එක තියෙනවා. එන්ට්‍රාස් සිකියුරිටි සමාගම කියන එක සමාගම 10 ක් ඇතුළේ හදාගෙන තියෙනවා. බිලියන 12 කට එහා පැත්ත ගහපු රනිල් මහත්තයලා ගහපු මහා බැංකු එක. ඒකෙන් තියෙන්නේ කොටස් කරලා අරගෙන ඒ සමාගම් වලට ඇදපු එක තමයි. ඒවගේම රිකෝ කියන ක්‍රමය අනුමත කරලා භාණ්ඩාගාර බිල්පත් වල තියෙන සමාගමට කෝටි 1000 ක් තැන්පත් කරලා තියෙනවාලු. 3000 ක් ගන්න පුළුවන් ණය. ඒ ක්‍රමය යටතේ සමාගමට ඇදලා තියෙනවා 10 ක් රෙජිස්ටර් කරලා ඒකට තමයි මහින්ද මහත්තයා ජන්දය කාලේ ගත්තායි කියලා මේ අය ගහගෙන යන්නේ. ඒවා අපිට අදාල නැහැ. මෙහි අධ්‍යක්ෂක මණ්ඩලයවත් සභාපතිතුමාවත් අපිට රැකීමට අවශ්‍ය නැහැ. ඔවුන් මේකෙන් කොමිස් ගහලා තියෙනවා නම් මොනවා හරි කරලා තියෙනවා නම් භොරකම් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න.

හැබැයි මේකේ වැරදි කරපු අය දැන් අල්ලගෙන ඒගොල්ලෝ දැන් රිමන්ඩ් කරලා කට උත්තර අරන් තියෙනවා. මේක සමුපකාරය නොදැනුවත්ව කළා නම් විදුලි බල මණ්ඩලය කෝට් 258 ක් අහු වෙන්නේ නැහැනේ. මහා බැංකුවේ උප ආයතන මම හිතන්නේ ලංකා බැංකුව කෝට් 198 කට අහු වෙන්නේ නැහැනේ. මේක මේ රටේ තියෙන බැංකු පද්ධතියක්. අපි සල්ලි දාන කොට තමයි ඒවායින් අපිට ලැබෙන්නේ. කොතන හරි සිදුවීමක් සිදු වෙලා තියෙනවා. වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලය දඟලනවා ජනතාවට මේ සල්ලි අරගෙන දෙන්න. මෙතුමා ඊළඟට සිවිල් නඩුවක් දානවා. මූල්‍ය ප්‍රශ්නයක් නිසා කොළඹ වාණිජ අධිකරණයේ නඩුවක් දානවා. එන්ට්‍රාස් සිකියුරිටි සමාගමට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව පවත්වාගෙන යන්නේ. ඒ දෙකටම දාලා තියෙනවා. මහා බැංකුවට දැමීමේ නැහැ 50 % ක් ලබා දෙනවා කියලා නීතිමය රාමුව සකසලා තියෙන නිසා. ඒ ගැන බලාගෙන ඉන්නවා. අපිට සුභවාදී පැත්තක් ජේනවා ලැබෙයි කියන එක. මිනිස්සු අවුස්සලා පොලිසි ගිහින් නඩු දානවා වෙනුවට අපි බලන්නේ සභාපතිතුමා හා අධ්‍යක්ෂක මණ්ඩලය එක්ක එකතු වෙලා ඒ මරණාධාර සමිති, මංගල අවස්ථා වලදී ඒ අය කටයුතු කරගෙන කොහොම හරි මුදල් ටික දීලා මේ සමුපකාරය නගා සිටුවීම සඳහා සහයෝගය ලබා දීම නැතුව ඒකේ ඉඩ කඩම් ටික අරගෙන ඒ මිනිස්සු තවත් වට්ටලා විනාශ කරන්න නෙමෙයි. කොයි අයියා ගත්තත් ඔය ටික තමයි. මේ දේශපාලනිකරණය කරන්න එපා. මම දවස් 02 යි ගිහින් තියෙන්නේ. මම සම්බන්ධ වෙලා ඉන්නේ මිනිස්සු නිසා මිසක් සල්ලි මත මම සම්බන්ධ වෙලා නැහැ. ඔබතුමා කියනවා නම් කෝට් 98 ක් දෙන්න තියෙනවා කියලා. මිනිස්සු කෝට් 38 යි මම හිතන්නේ මිනිස්සු ඉල්ලන්නේ. 50% ලැබුණොත් අපිට මේක නිරාකරණය කරගෙන ගමනක් යන්න පුළුවන්. මේවා වට්ටන්න පුළුවන් ආයතන නෙමෙයි. වට්ටන්නේ නැතිව අපි රැක ගනිමු අපි සියළුදෙනාම එකතු වෙලා මේක ගොඩ නගිමු කියන පරමාර්ථය ඇතිව මම නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එක්තරා යුගයක ස්වර්ණමය ව්‍යාපාරයක් හැටියට මේ රටේ ආරම්භ වෙලා සමුපකාර ව්‍යාපාරය කටයුතු කල අවධියේ මේ ප්‍රදේශයේ ජනතාවට වග කියන විවිධ සේවා සමුපකාර සමිතිය හැටියට නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතිය තුළ වර්තමානයේ මේ ඇති වෙලා තියෙන තත්වයත් එක්ක අද මේ සභාවට ආපු යෝජනාව හමුවේ යම් කිසි වචන කිහිපයක් එකතු කල යුතුයි කියන හැගීමෙන් යුතුවයි නැගී හිටියේ. අපි මුලින්ම කල්පනා කරලා බලන්න ඕන මේ සමුපකාර සමිතියේ සාමාජිකයින් හැටියට ඉන්නේ කඩුද කියන එක. මොකද අපි මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඒවගේම සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවම තමයි මේ සමුපකාර ව්‍යාපාරයේ සාමාජිකයින් හැටියට අද වන විට 62158 ක සාමාජිකයින් සංඛ්‍යාවක් සමුපකාරය තුළ සාමාජිකයින් හැටියට කටයුතු කරනවා. ඒ තුළ සාමාජික ගිණුම් 16510 ක් තියෙන කොට මේ ප්‍රදේශය තුළ තියෙන ග්‍රාම සේවා වසම් 90 තුළ පිහිටලා තියෙන ස්වේච්ඡා සංවිධාන 18749 ක ගිණුම් මේ ග්‍රාමීය බැංකු ව්‍යාපාරය තුළ ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා සාමාජික ඉතිරිකිරීමේ තැන්පත් කෝට් 136 ක් මේ තුළ තියෙන කොට මේ ප්‍රදේශයේ තියෙන ස්වේච්ඡා සංවිධාන වල මුදල් තිස් හතර කෝට් තිස් හය ලක්ෂ පනස් නම දහස් තුන්සිය පනස් අටක මුදලක් මේ සමිතියේ තියෙනවා. ඒ නිසා මම කලින් කියපු ගාණත් නිවැරදි විය යුතුයි දහතුන් කෝට් හැට හත් ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය අසූවක සාමාජික තැන්පත් තමයි තියෙන්නේ. මේ සියළු මුදල් අපි කපා කරනකොට සාමාජිකයින්ගේ මුදල්වලට වගේම මේ ප්‍රදේශයේ ඉන්න අනෙකුත් ජනතාවත් මේ සමුපකාර ව්‍යාපාරය ග්‍රාමීය බැංකුව හරහා මේ ස්වේච්ඡා සංවිධාන හරහා මේ ගොඩට වැටිලා තියෙනවා. ඒ නිසා අපි සියළුදෙනාටම වගකීමක් තියෙනවා මේ ව්‍යාපාරය වට්ටන්නේ නැතිව මේ ව්‍යාපාරය ආරක්ෂා කරලා මේ ගමන මෙතනින් ඇවර කරන්නේ නැතිව මේ ව්‍යාපාරය රැකගෙන කෙසේද මේ ජනතාව සුරක්ෂිත කරන ගමනට අපි එකතු වෙන්නේ කියලා. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි, මේ සංශෝධන යෝජනාව ගේන්නට කලින් අපේ මංජුල මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවේ අන්තර්ගත වුණු කරුණුත් එක්ක ඒ යෝජනාවේ අන්තර්ගත වෙලා තිබුණේ අපේ කොටස ගලවාගෙන මේකෙන් ප්‍රාදේශීය සභාව ඉවත් කරගෙන සමුපකාරයට ඕන දෙයක් වෙච්චදෙන් කියනවා වගේ අදහසක්. ගරු මංජුල චීරත්ත මන්ත්‍රීතුමනි, අපි විරුද්ධ වෙන්නේ අපි කොතනකවත් මේ ව්‍යාපාරය තුළ යම් කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් මෙය පාලනය කරපු වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලය තුළ යම් වරදක් වෙලා

නියෝජන නම් අපි ඒක නිවැරදි කරන්නට යන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා වරදක් කරලා නියෝජන නම් ඔවුන්ට දඩුවම් දිය යුතුයි කියන මකනයේ පැහැදිලිව ඉන්නවා. නමුත් මේ තුළ අපි අපේ කොටස බේරගෙන මේ අපේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ බඩට ගහන්න ඕන නැහැ කියන යෝජනාවක් එකක් අපි තමුන්තානසේ ගෙනාපු යෝජනාවට විරුද්ධ වෙලා ඒ සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ. මේවනවිට මෙම කාරණය සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 29016 යටතේ නඩුවක් විභාග වෙනවා. ඒ තුළ දැන් යම් කිසි අදියරකට පැමිණිලා නියෝජන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව. ඒ පිළිබඳවත් විමසිලිමත්ව කටයුතු කරන්න අවශ්‍යයයි කියලා අපි කියනවා. 1956 රජයේ ආහාර හා සමුපකාර අමාත්‍යවරයා හැටියට පිලිප් ගුණවර්ධන මැතිතුමා එදා මහජන බැංකු පනත ගෙනත් මහජන බැංකුව ස්ථාපිත කරනකොට විවිධ සේවා සමුපකාර පනත ඇති කරලා විවිධ සේවා සමුපකාර සමිති හරහා මේ ග්‍රාමීය බැංකු ඇති කළේ මහජන බැංකුවේ ප්‍රාථමික ගිණුම් ආරම්භ කරන්න. නමුත් 1977 න් පස්සේ මේ රටේ විවෘත ආර්ථිකයත් එක්ක ග්‍රාමීය බැංකු වලට ඒ තිබුණු බැඳීම ඉවත් කරලා ග්‍රාමීය බැංකුව අධිකෂණය කරන මට්ටම පහළට ඇදලා දාලා මේ ව්‍යාපාරය ගමන් මග පිළිබඳව නිසි ඇගයීමක් කළේ නැහැ. එතනින් පස්සේ පත්වුණු කුමන රජයක් වුණත් ඒ සම්බන්ධව අවශ්‍ය නිසි පියවර ගත්තේ නැහැ කියන එක අපි කියනවා. අද සියළුදෙනාගේම වගකීම වෙලා නියෝජනේ එදා ඒ ආරම්භ කරපු ව්‍යාපාරය අදටත් අපේ ගම් වල ජනතාව විශාල වශයෙන් විශ්වාසය තබලා කටයුතු කරපු ග්‍රාමීය බැංකුව ආරක්ෂා කරලා ඔවුනුත් ආරක්ෂා කරලා සමිතියත් අරක්ෂා කරලා ඉදිරියට යන ගමනකට එන්න. මේ ප්‍රශ්න ගත ගනුදෙනුව සම්බන්ධව අපි විමසා බැලීමේදී අපිට දැන ගන්නට ලැබුණේ මේ සමාගම 2009 මාර්තු 26 වෙනිදාට පෙර පැවතිලා නියෝජනේ සෙලින්කෝ සෙයිලාන් කියන ආයතනය යටතේ. නමුත් සෙලින්කෝ ආයතනය මේ රටේ පුළුල් නමක් දිනාගෙන ඉන්න අතරේ එහි කඩා වැටීමත් එක්ක ඔවුන් මේ ආයතනයේ නම වෙනස් කරනවා 2009 මාර්තු 26 වෙනිදා එන්ට්‍රිස් සිකියුරිටිස් පී.එල්.සී පුද්ගලික සමාගම කියලා. එදා මේ සමාගම පළවෙනි වරට නෙමෙයි කඩා වැටිලා නියෝජනේ. මේ දෙවැනි වරට කඩා වැටීමකට ලක් වෙලා නියෝජනේ. එදා මේ ආයතනය සෙලින්කෝ ආයතනය හරහා නියෝජන කොට තමයි පලවෙනි කඩා වැටීම ආරම්භ වුණේ. ඉන් පස්සේ තමයි 2009 න් පස්සේ අපේ රාජ්‍ය නිලධාරියෙකු සමුපකාරයේ සභාපතිවරයා හැටියට පත් කරලා නියෝජන වෙලාවේ මේ සමාගම හරහා අපි ගනුදෙනු කරන්නට පටන් අරගෙන එය දිගින් දිගටම ඇවිල්ලා අවසානයේ මේ වන විට ඇවිල්ලා අද මේ තැනට පත් වෙලා නියෝජනවා. හැබැයි අපිට කාටවත් කියන්නට බැහැ එදා පටන් ගත්ත ගනුදෙනුව පස්සේ අධිකෂණය කළේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව අපිට කවුරුත් නිදහස් කරන්නට බැහැ. ඔවුන්ට වගකීමක් නියෝජන සමිතියේ සාමාජිකයින් හැටියට ඔවුන්ව අපි පත් කරලා අධ්‍යක්ෂක මණ්ඩලය විදිහට අපි යැව්වා නම් ඔවුන්ට වගකීමෙන් මේ ගනුදෙනු පිළිබඳව සොයා බලලා මේ ගනුදෙනු පිළිබඳව සාමාජිකයින් දැනුවත් කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. එතැන් පටන් මේ වෙනකම් ඒ කටයුත්ත වෙලා නැහැ කියන එක අපි පිළි ගන්නට සිදු වෙනවා. මේ පිළිබඳව පසුගිය ජූලි මාසේ 07 වෙනිදා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ගෙනාපු ප්‍රශ්නයේදී තමුන්තාන්සේලාගේ රජයේ එරාන් වික්‍රමරත්න ගරු ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා අවිස්සාවේල්ල නැගෙනහිර හේවාගම් කෝරලයේ විවිධ සේවා සමුපකාරයේ නියෝජන ග්‍රාමීය බැංකුවේ සිදු වෙලා නියෝජන මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙනුත් මේ ETI සමාගමට අනුබද්ධිතව නියෝජන එන්ට්‍රාස් සිකියුරිටි පී එල් සී පුද්ගලික සමාගම හරහා යම්කිසි මූල්‍යම අක්‍රමිකතාවයකට පත් වෙලා අද ඒ සමාජිකයින් මේකට පත් වෙලා ඉන්නවා කියලා. ඔහු එහිදී සඳහන් කරනවා මේ වන විට මෙම ETI සමූහ සමාගම ඇතුළේ අතුරු සමාගම් රාශියක් එක්ක මේ ව්‍යාපාරය මිලදි ගන්න බලු සමිත් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය ලංසු ඉදිරිපත් කරලා නියෝජනවා කියලා. ඔහු කියන්නේ එම ලංසු පිළි ගැනීමෙන් අනතුරුව මෙම මුදල් ගෙවන්නට ඔවුන් එකග වෙලා නියෝජනවා කියලා. බලු සමිත් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය සිංගප්පූරුවේ ලියාපදිංචි කම්පැනියක් කියලා. මේ ආයතනය සිංගප්පූරුවේ ලියාපදිංචි වෙලා නියෝජනේ එහි වැගත්කම තමයි ගරු සභාපතිතුමනි, සිංගප්පූරු රජයත් එක්ක අපේ යහපාලන රජයේ දැඩි සම්බන්ධයක් පවතිනවා. එදා සිංගප්පූරුවත් එක්ක එකතු වෙලා තමයි

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

මොකද්ද මේ ETI එකක් ගැන කථා කරන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

මේ මූල්‍ය ආයතන නියෝගේ ETI එක යටතේ. ඔබතුමාලාගේ ඵරාන් වික්‍රමරත්න මහත්තයා මේ කියන්නේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ. සිංගප්පූරුවත් මේ තියෙන සම්බන්ධයත් එක්ක එදා ඔවුන් පළමුව මහා බැංකුවට ප්‍රභාරය එල්ල කරලා මහා බැංකුව කඩා වට්ටපු වෙලාවේදී මුදල් සිංගප්පූරුවට ඇදලා සිංගප්පූරුව හරහා හරි ඒ ආයතන මිලදී අරගෙන නැවත සිංගප්පූරුවට මේ රට විකුණලා හරි මේ කටයුතු බේරන්නට අද උත්සාහ කරන බව තේරෙනවා. ගැටළුවක් නැහැ. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන මෙවැනි ආයතන කඩා වැටෙන වෙලාවේදී අපිට මතකයි පුමුබ බැංකුව කඩා වැටෙනකොට සෙලාන් බැංකුව සෙලින්කෝ ආයතනය කඩා වැටෙන කොට මහා බැංකුවට ශක්තියක් තිබුණා ඒ සඳහා මැදිහත් වෙන්නට. ඔවුන් සතුව තිබුණ ද්‍රවශීල අරමුදල යොදවලා මේ ආයතන රැකගෙන යම්කිසි සහනයක් 100 % ක්ම බැරි වුණත් මේ ගනුදෙනුකරුවන්ට ලබලා දෙන්න. නමුත් අද වන විට සිංගප්පූරුවත් එකක් සම්බන්ධ වෙලා සිංගප්පූරුවේ අධිපතිවරයෙක් ගෙනත් මහා බැංකුවට දාලා මහා බැංකුවට කරපු ඒ විනාශයත් එක්ක අද මහා බැංකුවට බැරි වෙලා තියෙනවා ඒ මූල්‍ය ආයතනයත් කඩා වැටුණොත් ඒ නිසා තමයි ලොකුම අර්බුදය වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, අපි කාට කාට වෝදනා කළත් අවසානයේ සියළු තැන් වල වගකීම් තියෙනවා. සියළුදෙනාගේ අතින් වැරදි වෙලා තියෙනවා. වැරදි සිදු වුණු දේවල් නිවැරදි කරලා මේ ග්‍රාමීය බැංකුව රැක ගැනීමේ වගකීම අපි සතුයි කියලා අපි විශ්වාස කරනවා. නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ තියෙන ග්‍රාමීය බැංකු සංගමය ග්‍රාමීය බැංකු 24 ක් තුළ ග්‍රාමීය බැංකු සේවක සංඛ්‍යාව 79 ක් තුළ සමිතියේ මුළු සාමාජික සංඛ්‍යාව 62158.00 ක් තුළ ඔවුන්ගේ රැකියාවන්, ඔවුන්ගේ ගිණුම්, මුදල් මේ සියල්ල ආරක්ෂා විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි අපේ කොටස පමණක් බෙදා ගන්නේ නැතිව අපේ ජන්ද දායකයින් ප්‍රාදේශීය සභාවේ ජනතාව අපේ ප්‍රදේශයේ ඉන්න සියළුදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ නිසා අද වන විට අපිට දැන ගන්නට ලැබිලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාලන අධිකාරිය යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ සඳහා මැදිහත් වෙලා යම්කිසි කොටසක් හෝ මේ මුදල් ඒ ආයතන වලට නිදහස් හැරලා ඒ තුළින් මේ අර්බුදකාරී තත්වයෙන් මුදවා ගන්නට අවශ්‍ය කටයුතු කරන්න ඕන කියලා. ඒ නිසා තමුන්නාන්සේලාගේ රජය දැන් තියෙන්නේ. තමුන්නාන්සේලාගේ ඇමතිවරු දැන් ඉන්නේ. තමුන්නාන්සේලාට දැන් පුළුවන් තමුන්නාන්සේලාගේ ඇමතිවරු හරහා දැනුවත් කරලා යම් කිසි සහනයක් මේ ප්‍රදේශයේ ජනතාවට දෙන්න ඕන කියන හැගීම තමුන්නාන්සේලාට තියෙනවා නම්

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ඇමතිවරුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේක පළාත් සභාවට අයිති.

ගරු සභාපතිතුමා

ගරු මංජුල මන්ත්‍රීතුමා ඔබතුමා කේන්ති ගන්න එපා. ඔබතුමා කථා කරනකොට කවුරුත් බාධා කළේ නැහැ. ඔබතුමා මොනවා කිව්වත් සැමදෙනාම කථාව සාවද්‍යතාව අසා සිටියා. ඔබතුමා බොරු කිව්වාද ඇත්ත කිව්වාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැනේ. ඔබතුමාත් සාවද්‍යතාව අහා ගෙන ඉන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

තමුන් නාන්සේලාගේ ඇමතිවරු හරහා තව සති කිහිපයකින් සිදුවන කැබනට පත්‍රිකාව හරහා විමසා දැන ගන්න පුළුවන්. තමුන් නාන්සේ කියන විදිහට තමුන් නාන්සේ දකින විදිහට බොහොම සම්බන්ධකම් තියෙන මන්ත්‍රීවරයෙක්. ඒ නිසා තමුන් නාන්සේට මේ කැබනට පත්‍රිකාව ගැන සොයා ගන්නට හැකියාවක් නොලැබීම පිළිබඳවත් මේ සීතාවක ජනතාවගේ නියෝජිතයෙක් හැටියට අපි කණගාටු වෙනවා තමුන් නාන්සේ මේ කරන දේශපාලන ව්‍යාපාරය තුළ මේ කොටසවත් සොයා ගන්න බැරි වෙච්ච එක ගැන. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි කෙසේ හෝ බල කළයුත්තේ අපි කෙසේ හෝ ගොඩ ගත යුතුයි නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාරය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමේ වගකීම මේ සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සියළු සභිකයින් හැටියට අපි සියළුදෙනාගේම වගකීමක්. ඒ සඳහා අපි අපේ කොටස බේර ගන්නේ නැතිව අපි සමුපකාර සංගමය බේර ගන්න වැඩපිළිවෙලකට ගමන් කරමු කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ යෝජනාව මංජුල වීරරත්න මන්ත්‍රීතුමා ගෙනාපුවාම අපි මේ සමුපකාරය ගැන බොහොම ළඟිනුත් ඇසුරු කළා. මොකද අපේ සාමාජිකයෝ අපේ අභිසක මිනිසුන්ගේ මුදල් මෙහි තැන්පත් කරපු නිසා අපිත් මේ සියළු තොරතුරු හොයා ගන්නා මෙම යෝජනාවත් එක්ක. මෙතුමාගේ යෝජනාව වෙනත් අතකට යොමු වුණා අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාගේ සංශෝධිත යෝජනාවත් එක්ක. මංජුල මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනලො මොකද අපි ඊයේ වෙනකොට දැක්කා Face book එකේ අද සීතාවක ප්‍රාදේශීය සභාවේ ගැලරියට උදේ 11.00 වෙනකොට තැන්පත්කරුවන්ගේ මුදල් ලබා ගැනීමට විරුද්ධව ඉන්න කට්ටිය එන්න. බලා ගන්න එන්න මන්ත්‍රීවරු කියලා. අපි දැන ගන්නා මේ යෝජනාව එතුමන්ලා ගෙනාපු ආකාරය පිළිබඳව අපිට බොහොම සැකයකුත් තිබුණා. එම නිසා අපි මේ සියළු තොරතුරු හොයාගෙන අද මේ සභාවට ආවේ මොකද මෙම සමුපකාර සමිතිය මේ මුදල් තැන්පත් කරනකොටත් එදා ඉදන් මේ අය නිසි නීති ක්‍රමවේදය අනුගමනය කරමින් තමයි කරලා තියෙන්නේ. අපි ඒවා දන්නවා. මෙතුමන්ලාගේ මුදල් වන්දන කළපහන මන්ත්‍රීතුමාත් සමන්ත උදය කුමාර මන්ත්‍රීතුමාත් බොහොම පැහැදිලිව කිව්වා මොකද දිගින් දිගටම කරුණු එකින්තෙක කියන්න ඕන නැහැ. මොකද මේ බැංකු වල මුදල් මේ අය තවත් තැනක ආයෝජනය කරලා යම් ලාභයක් ලබන්න ඕන. උදාහරණයක් හැටියට මෙතෙක් ඇස්වත්ත බැංකුවේ කිසිම ලාභයක් නැතිව මහා පරිමාණ මුදල් ප්‍රමාණයක් තැන්පත් හැටියට තියෙනවා. විශාලම ගිණුමක් තියෙන්නේ ඒ බැංකුවේ. නමුත් ආයෝජනය කරන්න කිසි විදිහක් නැහැ. ආයෝජනය කරලා නැහැ. ඒවගේ මුදල් ලැබීමේ ලාභ ලැබීමේ පැති වලට ගෙනියන්න ඕන. ගරු සභාපතිතුමනි, අපි මේ පිළිබඳව විමසනකොට එතුමා මුලින් දැක්කේ ප්‍රාදේශීය සභාව සතු අපේ තියෙන ගොඩනැගිලි නැවත ලබා ගන්න කියලා. මොකද මේ බැංකු ක්ෂේත්‍රය කඩා වැටෙයි කියලා වැහුවොත් අපේ ඒවාත් යයි කියන බයට වෙන්න ඇති. අපේ පැත්තෙන් අපි හිතුවාම වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඇත්තටම හොද යෝජනාවක්. මොකද මේ තියෙන ගොඩනැගිලි වහලා අදටත් මේ ගනුදෙනුකරුවෝ ඇවිල්ලා බැනලා හරි යන්න මේවා තියෙන්න ඕන. නුදුරු අනාගතයේදී මේ මුදල් ලබා ගැනීමේ ශක්තිය තියෙනවා සමුපකාර ව්‍යාපාරයට. සමුපකාරය රාජ්‍ය ආයතනයක්. පුමුබ බැංකුව ඒවා වැහුණා වගේ නොමෙයි. ඒවායෙන් දැන් මුදල් ටික ටික ගෙවනවා. මොකද මේ සමුපකාර ව්‍යාපාරයට ක්‍රමවේද ගොඩක් තියෙනවා මුදල් ලබා ගන්න. අපේ ආයතන 04 අපි දන්නවා සභාව සතු ගොඩනැගිලි හතරේ ගිය මාසෙයි මේ මාසෙයි විතරයි ගෙවන්න තියෙන්නේ. ජුනි හා ජූලි විතරයි. හැම මාසේම ඒ මුදල් සභාවට ගෙවනවා ඒ ගොඩනැගිලි 04 ම කිසිම හිඟයක් නැතිව. ගරු සභාපතිතුමනි, අපි කියන්නේ මහා බැංකුවේ බැංකුවක් වැටුණාම අදාල දෙපාර්තමේන්තුවක් තියෙනවා ඒකට මොකද කරන්නේ කියලා. එය ගොඩ නගන්න නැවත උදව් කරන්න ඒ දෙපාර්තමේන්තුව දැනුවත් කළාම මොකද මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂයේ අය හිටියත් මේ ටිකට මුහුණ දෙන්න වෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ 07 දෙනාගේම තියෙන සම්පත් එක්කත් මේ මුදල් ටික ගන්න බැහැ. අපි ඒක දන්නවා. මොකද පොලියත් එක්ක කෝටි 60 ක් විතර තියෙනවා. අපේ තැන්පත්කරුවන්ගේ කෝටි 95 ක් විතර සාමාජික මුදලුත් එක්ක

තියෙනවා. නමුත් සමුපකාරයේ තියෙනවා වත්කම් කෝටි 250 ත් පන්තලා. කෝටි 200 පන්තලා තියෙනවා වත්කම්. ඒ වත්කම් උපයාගෙන තියෙන්නේ අපේ සාමාජිකයින්ගේ මුදල් වලින් ලාභ ලබලා ණය මුදල් දීලා තමයි මේ සම්පත් උපයාගෙන තියෙන්නේ. අද තියෙන සමුපකාර දේපල මේ 50% ක මුදලක් බැංකුවට දෙන්න පොරොන්දු වුණාට පස්සේ ඒ මුදල ගත්තොත් ඉතුරු මුදල් ටික හොයා ගන්න අපේ සම්පත් තියෙනවා විකුණන්න. ඒ විකුණන්න පුළුවන් සමුපකාර කොමසාරිස්තුමා හරහා එතුමාට බලය තියෙනවා ඒ දෙය කරලා පළාත් සභා අනුමැතිය අරගෙන අපේ ජනතාවගේ මේ පීඩාකාරී තත්වය මග හරින්න. මේ ආණ්ඩුවත් අපේ මංජුල වීරරත්න මන්ත්‍රීතුමාලා අපේ රජයක් නෙමෙයි තියෙන්නේ මේ සම්බන්ධතා හරහා මේ ඉදිරි සති කිහිපයේදී යන කැබිනට් පත්‍රය අනුමත කර ගැනීමේ ක්‍රමවේදයක් එතුමන්ලාගේ ශක්ති ප්‍රමාණය මේකට යොදවන්න. එතකොට මේ 50 % ක් ලැබුණත් අපිට ඉතිරි ටික කොමසාරිස්තුමා හරහා මේ අභිසක ජනතාවගේ මුදල් ටික මුදා හැරීමේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. සමුපකාරය තවදුරටත් වැටුණේ මේ සංවිධාන හදලා මේ මිනිස්සු කලප්පු කරලා හැමදාම අන්න උඹලා ගිහින් සල්ල ගනිල්ලා නැත්නම් ඉවරයි. මේක විකුණන්න හදන්නේ. ඒ මිනිසුන්ගේ සල්ලි වලට ඒ මිනිස්සු එනවා තමයි. නමුත් ඒ මිනිසුන්ට මේක හරියාකාරව ගන්න ක්‍රමයක් නැහැ. ආවා කියලා අධ්‍යක්ෂක මණ්ඩලයේ බෙල්ලෙන් අල්ල ගන්න, සභාපතිතුමා ගෙදර අරන් ගියා කියලා මේ එක මුදලක්වත් ගන්න බැහැ. කළමනාකරුවන්ට තර්ජනය කරලාවත් ගන්න බැහැ . අපි එතනට එන්නේ නැතිව මේ මිනිස්සුන්ගේ මුදල් මුදවා ගැනීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයට අපි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කොමසාරිස්තුමා දැනුවත් කරලා එතුමාලා දැනටමත් දන්නවා ඒ අයට බලපෑම් කරලා හැකි ඉක්මනින් මහා බැංකුවේ මූල්‍ය ආයතන වැටුණාම මුදල් කරන අන්න ඒ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ගියාම ඒක අනුමත කිරීමේ ශක්තියක් අපි දාමු මෙතුමන්ලාට විශාල වගකීමක් තියෙනවා රජයේ මන්ත්‍රීවරු හැටියට මෙතුමන්ලා ඒක පැහැර හරින එකක් නැහැ. නමුත් ඒක ආවේ නැතිනම් මෙතුමන්ලා කියන ආකාරයට ඒකත් හිර කළොත් අපිට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ සඳහා උපරිම ශක්තියක් තමුත්තාන්සේලා දාලා අපිට ඒ අවස්ථාව උදා කරලා දෙන්න මේ අභිසක මිනිසුන්ගේ මුදල් වෙනුවෙන් කියලා ඉල්ලමින් තමුත්තාන්සේලා දැනුවත් වුණා මේ සියළු කරුණු කාරණා එක්ක. වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඉතාම හොඳින් අපි අධ්‍යයනය කරපු නිසා මේ කටයුත්ත ඉතා සාර්ථක වුණා. සියළුදනාටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ යෝජනාව සම්බන්ධයෙන් මමත් යමක් කපා කිරීම අවශ්‍ය වෙනවා. මොකද සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරලා ඒ සංශෝධන යෝජනාව ඉල්ලා අස් කර ගත්තේ සාධාරණ කරුණු කාරණා මත. ඒ පිළිබඳව එපමණයි මතක් කරන්නේ. අපි දන්නවා අර සංඛ්‍යා ලේඛන විශාල ප්‍රමාණයක් අපේ මංජුල වීරරත්න මන්ත්‍රීතුමා විසින් ඒවගේම වන්දන මන්ත්‍රීතුමන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. අපිට කපා කරනවානේ හැමවෙලාවේම නවක මන්ත්‍රීවරු කියලා. මේ යෝජනාව ගෙන ඒමෙන් ලොකු යහපතක් වුණා කියලා මම පළමුවෙන්ම මතක් කරන්න ඕන. ඒ මන්දයත් පැහැදිලිවම කරුණු කාරණා බොහෝ දෙයක් නිරාවරණය කරගන්නට කාට කාටත් හැකියාව ලැබුණා. ඇතැම් වෙලාවට මංජුල මන්ත්‍රීතුමන් බලාපොරොත්තු වු කාරණාව ස්ථිර කරගන්නට වත් බලාපොරොත්තු වු කාරණාව සනාථ කරගන්නටත් බැරි වෙන්න ඇති අර Face book එකේ තිබුණු කාරණාව නම්. හැබැයි එතුමාගේ අදහසකුත් වන්දන මන්ත්‍රීතුමාගේ අදහසකුත් තිබුණා අපේ අදහසත් එක්ක එකතුව යන ගමන් මගේදී මා දුටුවා මේ පාරිභෝගිකයින් වෙනුවෙන් මේ යථාර්ථය ඉදිරිපත් කරන්නට ඕන කියන කාරණාව. පාරිභෝගිකයින්ගේ කෝටි 54 ක් පමණ වන මුදල දැනට පොලියත් සමග කෝටි 95 ක් පමණ වන මුදල ආවරණය කර ගත යුතුයි කියන කාරණාවේ සියළුදෙනාම මන්ත්‍රීවරු හිටියා. මම මේ වෙලාවේදී මතක් කරන්නේ පුවක්පිටිය ග්‍රාමීය බැංකුවේ මගේ ගිණුම් 05 ක් තියෙනවා. ඒ ගිණුම් පහ මොනවාද පළවෙනි ගිණුම මගේ නමින් ආරම්භ කරපු සමුපකාර ගිණුම. දෙවැනි ගිණුම මගේ බිරිදගේ නමින් ආරම්භ කරපු අනෙක් සමුපකාර ගිණුම. මගේ පුතාලා දෙන්නාගේ නමින් ආරම්භ කරපු සමුපකාර ගිණුම් දෙක. අවාසනාවක මඟක ඒ ගිණුම 04 න් මට මුදල් ගන්න බැරි එක මට ඉවසන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න වෙරගොල්ල කොට්ඨාසයේ වෙරගොල්ල ගමේ මිණිමුතු ළමා සමිතියේ මුදල් ටික තැන්පත් කරලා තියෙන්නේ 2000 වර්ෂයේ ඉදන් ළමයින්ගේ රුපියල දෙක එකතු කරපු ඒ

සියල්ලම තැන්පත් කරලා තියෙන්නේ පුවක්පිටිය තියෙන සමුපකාර ග්‍රාමීය බැංකුවේ. මංජුල මන්ත්‍රිතුමා නම් කිව්වා තමන් සාමාජිකත්වය ලබනවා අංකයත් සඳහන් කළා. ඒ අංක 04 ක අංකයක්. අංකයත් සඳහන් කළා එක මුදලක්වත් තැන්පත් කරලා නැහැ කියලා. මා දන්නා විදිහට එහෙම නම් සමුපකාර ග්‍රාමීය බැංකු බිදවැටෙන්න ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා. රුපියලක්වත් නැතිව මේ ලංකාවේ සාමාජිකත්වය ලබන්න පුළුවන් බැංකුවක් තියෙනවා නම් ඒ ග්‍රාමීය බැංකු හෝ සමුපකාර සමිතිය කියන එක අපිට පැහැදිලි වෙනවා එතුමාගේ කාරණාවෙන්ම. මට මගේ ගිණුම් 04 මුදල් ටික අමතක කළාට අර මිණිමුතු ළමා සමාජයේ දරුවන්ගේ පුංචි ළමයින්ගේ අද සමහර අය තාත්තලා වෙලා 2000 ඉඳලා මේ දක්වා ගත කරපු කාලය තුළ මිණිමුතු ළමා සමාජය වේරගොල්ලේ තියෙන පැරණිම ළමා සමිතිය ඒකේ ගිණුම පරික්ෂා කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මම ගියා පහුගිය දවසක බැංකුවට මම ආපහු මුලින් පටන් ගන්නවා නෙමෙයි මම සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කළේ මේ කරුණු කාරණ කපා කරන්න හිතාගෙන. නමුත් සමාන යෝජනා දෙකක් ආවාම සඳහා වයෙන් ඒ කාරණාව මත තමයි මම යෝජනාව ඉවත් කර ගත්තේ. මගේ කරුණු ටික මතක් කිරීමට අවකාශ දෙනු ඇතැයි තවදුරටත් බලාපොරොත්තු වෙමින් තවත් විනාඩි කිහිපයක් ගත කරන්න කැමතියි. ඊට පස්සේ මිණිමුතු ළමා සමිතියේ මුදල් ගන්න විදිහක් නැහැ. අර ගිණුම් සියල්ලම 50 % ක් ලබා දෙන්නම් කිව්වා කවුරු හරි කෙනෙක් බැංකුවට ණයක් ගෙනත් දැම්මාම මම ඒ කෙනා එක්කරගෙන ඇවිත් මට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙන බව තමයි එහිදී ප්‍රකාශ වුණේ. මේ අනුව අපිට පැහැදිලි වන කාරණාව තමයි මේ පුංචි ළමයි පුංචි මිනිස්සු මේවගේ දුකට පත් වෙලා තියෙනවා නම් හැබැවටම මෙතන මුදල් වංචාවක් වෙලා තියෙනවා. සමහර අය හිතා වෙන්න උත්සාහ කරනවා. ඔය හිතාව හැමදාම තියෙනවා. ඔය හිතාවට අපි කැමතියි. ඔය කපාවට අපි කැමතියි. හැබැයි ඒ වුණාට අපි මහජන නියෝජිතයෝ හැටියට අපි මතක තබා ගත යුතු එකම කාරණාව තමයි කෙනෙක්ට හිතා වෙනකොට තමන් මතක තබා ගන්න ඕන ගැලිරියෝද කොහෙද කියලා කාරණාවක් කිව්වා සත්‍යය දැනගෙන එය අසත්‍යයයි ප්‍රකාශ කරන්නා අපරාධකාරයෙක්ලු. ඒනිසා මම විශ්වාස කරනවා තමන්ට අපරාධකාරයෙක් නොවී ඒ සත්‍යයතාවය එළි දක්වලා ඒ සත්‍යයය ඉදිරියට ගෙනිහිල්ලා මේ අසරණ පාරිභෝගිකයින්ගේ මා ඇතුළු මගේ මිණිමුතු ළමා සමිතියේ දරුවන්ගේ අසරණ පාරිභෝගිකයින්ගේ මේ රටේ ජීවත් වන නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියේ අසරණ ජනතාවගේ ඒ මුදල් ටික ලබා දෙන්නට අඩක් හෝ ලබා දෙන්නට මංජුල වීරරත්න කියන මන්ත්‍රිතුමාට වගකීමක් තියෙනවා. එතුමා ඒ නිසා තමයි ඒ වගකීම කරට අරගෙන පොත් ටික කරපින්නාගෙන ලිපි ලේඛන ටික අතක් බරට ගෙනල්ලා මේ තර්ක සියල්ල ගෙන එන්නේ. මේ තර්ක කිසිවක් යොදන්නේ තැන්පත්කරුවන් සුරක්ෂිත කරන්නට නෙමෙයි. තැන්පත්කරුවන්ගේ මුදල් ටික සුරක්ෂිත කරන්න නෙමෙයි. අධ්‍යක්ෂක මණ්ඩලය සුරක්ෂිත කරන්න නෙමෙයි. සමුපකාරය කියන වමේ බල වේගය මේ මහා පොළවේ යථාර්ථයක් වු යුගය වැඩි ඇතක් නැහැ. ගහක් මුලින් කැපුවොතින් එය නැවත වතාවක් එල දරන්නේ නැහැ. ළගම ගහ මුලින් කැපුවා කපලා එල දරන්නේ නැති තැනට ගෙනාවා. මතක තියා ගන්න එය මේ මහා පොළවේ පිහිටුවුයේ කවුද කියන කාරණාව මෙතන ඉන්න කවුරුත් දන්නවා මංජුල වීරරත්න මන්ත්‍රිතුමාත් සමගම. ඊළඟ කාරණාව තමයි ගහක් මුලින් කපලා බිමට හෙලුවොත් කවදාවත් ඒකේ ආපහු ආසාවටවත් ගෙඩියක් හට ගන්නේ නැහැ. මංජුල වීරරත්න මන්ත්‍රිතුමාලා විශ්වාස කරනවා ගහ මුලින් කපලා බිම තිබ්බාම නැවත එල හට ගන්නවා කියලා. ඒ නිසානේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් 50% ක් දීලා අපේ නමින්ම පවත්වාගෙන යන්න අවකාශ ලබා දෙනකොට මේ පාරිභෝගිකයා බිල්ලට දෙන්න උත්සාහ කරන එවන් මන්ත්‍රිවරුන්ගේ අදහස තමයි ශත 05 ක් වත් දෙන්න එසා මගේ සනත් මගේ ධම්මික කියලා එතුමන්ලාගේ කට වචනයෙන් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන කාරණාව හොදින් සිහියේ තබා ගන්න කියන කාරණාව මතක් කරනවා. ධම්මිකටයි, සනත්තයි කියන්න අනේ ධම්මික අනේ සනත් උඹලා මොකක්ද හරි කරලා මම මේ සටනක් ගෙනියනවා සීතාවක ප්‍රාදේශීය සභාවේ මම බල මණ්ඩලයක් පිහිටුවාගෙන තියෙනවා මේ අභිංසක පාරිභෝගිකයින් වෙනුවෙන්. මේ තුන්නාන ඉන්න කළමනාකාරකුමියට වැඩ තහනම් වෙන්න යනවා එතුමියට පිහියෙන් අනින්න කෙනෙක් බලාගෙන ඉන්නවා අනේ දෙයියන්ගේ පිහිටෙන් ලේ හැලීමක් වෙන්න කලින් ඔය 50 % දීලා මේ තත්වය සමතයකට පත් කරන්න අවශ්‍ය කරන පණිවිඩය ලබා දෙන්න ඒක සඳහා වයේ කාරණාවක්. එතකොට මගේ වේරගොල්ල ගමේ තියෙන මිණිමුතු ළමා

සමාජයේ ඉන්න රඹුටන් ගෙඩිය විකුණලා දොඩම් ගෙඩිය විකුණලා පළා කොළ මිටිය විකුණලා සල්ලි හම්බ කරලා පූච්චි මුදල් ටික ගිණුමට දාපු මගේ අභිසක ළමයින්ටත් ඒ මුදලින් ප්‍රයෝජනයක් ලැබේවි. 50% ක් ලැබෙනකොට සාමාන්‍ය මුදලක් හරි ඒ ඇත්තන්ට ලැබෙනවා. මංජුල මන්ත්‍රිතුමාලාගේ අදහස මේක නෙමෙයි. බලාපොරොත්තුව Face book එකේ පැහැදිලිව තිබුණා. ඔබතුමා පුළුවන් නම් මට එළියට ගියාම දැන් ඔබතුමාගේ වාරය ඉවරයිනේ. ඔබතුමාට පින් සිද්ධ වෙනවා ඔහොම නිහඩව මෙහෙම විනය හදා ගත්තාට. ඔබතුමා එළියට ගියාම මට කියන්න ඔබතුමාගේ Face book එකට ඒ Comment එක දැමීමේ කවුද . ඒ Comment එකේ හැටියට මේ ගැලරිය පිරි ඉතිරි යන්නට ඕන. අවාසනාවක මඟක අපි ගෙනාපු එක්කෙනෙක් විතරයි ඉන්නේ. මේ පැත්තේ හිටපු මාධ්‍යවේදිනුත් යන්න ගිහිල්ලා මේකෙන් ඇති වැඩක් නැහැ කියලා කියන කාරණාවත් මතක් කරමින් ඒ නිසා මම මේ වෙලාවේදී අපේ සුරියආරච්චි මන්ත්‍රිතුමා ගෙනාපු යෝජනාව මම ඉතාමත් සතුටු වෙනවා එතුමන් ඒ කරුණු ඉදිරිපත් කරනවා. එතුමන්ටත් මඩ ගහන්න උත්සහ කරනවා. අපිත් එතුමන්ගේ පක්ෂයේ සමහර ප්‍රතිපත්ති වලට කැමති නැහැ. සමුපකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ වැරද්දක් තියෙනවා නම් දඩුවම දෙන එක ඔය පළාත් සභාවෙන් හරි ඔබතුමාලාගේ FCID එකෙන් හරි එහෙමත් නැත්නම් ඊටත් වඩා ඉහළ ආයතනයකින් හරි කරගන්න ඔබතුමාලාගේ ආණ්ඩුවක් තියෙන්නේ. හැබැයි අභිසක පාරිභෝගිකයා බිල්ලට දීලා කළමනාකරුට පිහියෙන් අනිත්ත කිව්වාම ඔබතුමාට සද්භාවයේ ගුණයක් තියෙනවා කපා කරලා කියන්න යන්න ඔය පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න පැමිණිල්ලක් දාලා ඔබතුමේ පොලිස් ආරක්ෂාව යටතේ සමුපකාරයට ගිහින් කළමනාකාර ධුරයේ වැඩ කරන්න කියලා කියන්න කොන්දක් නොමැති වීම පිළිබඳව අපි කණගාටු යෙනවා. ඔබතුමාලා එදත් අදත් කවදත් බලාපොරොත්තු වුණේ ලේ තමයි. ඒ නිසා පිහියෙන් අනිත යුගය අපි ආයින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ආපහු බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාවට සාධාරණය ඉටු කරලා මේ පාරිභෝගික ජනතාවට දෙන්න පුළුවන් උපරිම මුදලක් දීලා ගරු සභාපතිතුමනි, ඔබතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මීට කපාන්දරයක් යෙදුණා මිසේ අපේ සතු ඉඩමක් තියෙනවා නම් කරුණාකරලා ඒකට චෙතියාසිකම කියන්න පුළුවන් අවශ්‍ය කරන ලේඛන ටික සකස් කරගෙන ඒ අවශ්‍යතාවය පිරිමහන්න එතනින් එහා මම දැක්කේ නැහැ මෙතන ඉන්න මන්ත්‍රිවරුන් කාටවත් මේකෙන් මඩක් ගහන්න පුළුවන් වුණය කියන කාරණාව. ඒ කාරණාවත් නිවැරදි කරන්න. ගස් තියෙන්නේ එල දරන්න. ඒ නිසා ගහ මුලින් කපන්න එපා. සමුපකාරය කියන වමේ බලවේගය මේ රටේ නැවත අඩුවක් තියෙනවා නම් ස්ථාපිත වෙන්න ඕන. මහා බැංකුව මහා දවල් හොරා කැවේ නැත්නම් මේ ගහ නැවත මුලින් හිටුවන්න පුළුවන්කම තිබුණා. දුටුගිල මුදල් ටික තිබුණා නම් ණය දීලා මෙම බැංකුව ගොඩ ගන්න තිබුණා. නමුත් ඒවා කිසිවක් කරන්න ඉඩ නැහැ. බිලියන ගණනින් මංකොල්ලා කාලා පිටරට මිනිස්සු මේ දේශපාලන යාන්ත්‍රණය තුළ හිටවලා මහා බැංකුව මහා දවල් හොරා කාපු එකේ ප්‍රතිඵලය අදවනවිට අපි භුක්ති විදිමින් ඉන්නවා. ගරු සභාපතිතුමනි, මට මීට වඩා යමක් කියන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මගේ මිණිමුතු ළමා සමිතියේ ළමයින්ගේ සල්ලි ටික අරන් දෙන්න මංජුල මන්ත්‍රිතුමා මේ ගෙන යන සටන දිගින් දිගටම ගෙනියන්න මටත් කපා කරන්න මමත් ඔබතුමාත් එක්ක යන්න එනවා ධම්මික හම්බ වෙන්නයි සනත්ව හම්බ වෙන්නයි. වන්දන මන්ත්‍රිතුමනි ඔබතුමාත් එක්කත් මම එකගයි. ඔබතුමාගේ යෝජනාව ඉතාම සාර්ථකයි. සාර්ථක යෝජනාවක් මේ ප්‍රාදේශීය සභාව තුළ මා පැමිණි දින සිට මේ දක්වා සාර්ථකම සාකච්ඡාව සුභද සාකච්ඡාවක් කියලා මම මේකට කියන්නේ මොකද හේතුව නොදන්න කරුණු ගණනාවක් මා ළග තියෙනවා දැන්. ඒ නිසා තවත් යෝජනාවක් ඊළඟ සභා වාරයකදී ගේන්න. එදාට අපි ඔබට මීටත් වඩා උත්තර ලබා දෙනවායි කියන පණිවිඩය මතක් කරමින් පාරිභෝගික ජනතාවට සමුපකාරයට ජයවේවා කියලා ප්‍රාට්‍යා කරමින් නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම හිතන්නේ මේ සමුපකාරය ගැන අපිට මේ සභාවට යෝජනාවක් ගෙන ඒමේ අවශ්‍යතාවයත් එක්ක තමයි මංජුල වීරරත්න මන්ත්‍රිතුමා මේ කපා කරන්න වේදකාවක් හදන්න මේ යෝජනාව ගෙනාවේ. ඒ හින්දා මේ යෝජනාව දැමීමාම අපි දන්නවා මේ පාලක පක්ෂයේ තියෙන බලයත් එක්ක අපේ මේ යෝජනාව පරද්දන්න

සුඵවන්. ඒ නිසා අපි දැනගෙන හිටියා ඒ අවස්ථාව අපිට ලැබුණා. වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා සංශෝධනයක් ගෙනලො ඒක තව වෙනස් කළා. දිව්ගල්ල මන්ත්‍රීතුමා තව සංශෝධනයක් ගේන්න හැදුවා. ඒ හින්දා මේ සියලුදෙනා උත්සාහ කළේ මම එකක් කියනවා තමන්ගේ දේශපාලනය මේ ස්ථානයේ පෙන්නන්න තමයි සියලුදෙනාම මේ යෝජනාව වෙනස් කර කර අවස්ථාව ඉල්ලුවේ. එකක් තියෙනවා අපි මේක පටන් ගත්තේ දේශපාලන වශයෙන් නෙමෙයි. අපිට සමුපකාරය කියන ආයතනය 1986 මට මතකයි මම යටවතුර සමුපකාර කාරක සභාවට තරඟ කරලා එදා ඒ කාරක සභාවේ 9 දෙනා අතර ඉස්සරහින් හිටියා. ඊට පස්සේ අපි පහුගිය කාලේ අපේ අයෝම මන්ත්‍රීතුමාගේ පියා සමුපකාරයේ සභාපති කරන්න මේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය හිටපු සභාපති උදය මහත්තයා සභාපති කරන්න සෝමපාල මහත්තයා සභාපති කරන්න ජන්දය පාවිච්චි කරපු කෙනෙක් මම. ඒ හින්දා මේ කරපු වැරදිවල අර කවුද කිව්වා වගේ ජන්දය පාවිච්චි කිරීමේ පාපකර්මය අපිටත් තියෙනවා. ඒක මතක් කරන්න ඕනෙ. ඒ හින්දා විශේෂයෙන් කියන්න ඕනෙ මම එදා සමුපකාරයේ අපේ බොහොම හිතවතෙක් ඩී.ඩී. නිමල්සිරි මැතිතුමා පක්ෂ හේදයක් තිබුනේ නැහැ. එතුමා යමක් කරපු කෙනෙක්. සමුපකාරය තුළ ඒක මම සිහිපත් කරන්න ඕනෙ. එතුමා යමක් කරනකොට ආයතනයට වගේම තමන්ගේ ඒ ආයතනය ආරක්ෂා කරගෙන කරපු කෙනෙක්. ඒ උනත් එදා මට කිව්වා සභාපතිතුමනි දැන් මම සමුපකාරවල පින්තුර ටිකක් අරගෙන තිබ්බොත් හොඳයි අනාගතයේ ඉපදෙන දරුවන්ට බලා ගන්න කියලා. මේක කිව්වෙ අවුරුදු 12 කට විතර ඉස්සෙල්ලා මම හිතන්නේ. 10 කට විතර ඉස්සෙල්ලා. හැබැයි ඒ කිව්වා හා සමානයි. අද මේ ග්‍රාමීය බැංකුව දෙවෙනි කාරණය පළවෙනි කාරණය තමයි ගමේ තියෙන සමුපකාර කඩ ටික වැහිලා අවසානයයි. මම දන්නේ නැහැ මේ සමහර මන්ත්‍රීවරුන්ට මොනවාද මේ ජේන්නේ කියලා. සමහරුන්ට දන්නේ නැහැ සමුපකාරයේ තියෙන වටිනාකම. මේ සමුපකාරය ගොඩනැගුවේ කොහොමද කියලා දන්නෙ නැහැ. තමුන්නාන්සේලා අපේ දෙමව්පියෝ අමාරුවෙන් ගමේ තියෙන සමුපකාරය ගොඩනැගුවේ. මේ සමුපකාරය ගොඩනගලා ගමේ මිනිහාගේ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන ස්ථානයක් බවට පත්කර ගත්තා. මේකට දේශපාලනය ඇවිල්ලා විනාශ වුණා කියන එකයි මම දකින්නේ. අපි උනත් මට මතකයි සමුපකාරේ ජන්ද ඉල්ලනකොට ගෙයක් ගානේ යනවා අපේ නවදෙනෙක් දා ගන්නවා මේ නවදෙනාගෙන් සමහර අපේක්ෂකයෝ කවුද කියන්න දන්නේ නැහැ ජන්ද දෙන අය. අපි කියන නමයට ගහලා යටවතුරේ නමය දිනා ගන්නවා. එහෙම තමයි. ඒ වගේ කහහේනට ගියාම ඒ පැත්තේ අය දිනලා කඩුගොඩට ගියාම කාරියවසම් මහත්තයලා දිනා ගන්නවා. මේ මිනිස්සු එක එක්කෙනා කියන පැත්තට දිලා මහ සභාවට නියෝජිතයෝ පත් කරලා එවනවා. ඒ නිසා මෙතෙක්ට ආවට පස්සෙ අර අධ්‍යක්ෂක මණ්ඩලය සුසන්න මන්ත්‍රීතුමා කිව්වා වගේ පොර කනවා පත් වෙන්න. එක වෙලාවක මේ අධ්‍යක්ෂකවරු වෙනස් වෙන වෙලාවක මේ උපුල් මහත්තයා අධ්‍යක්ෂකකමට ඉල්ලුවා. මම ජන්දේ දුන්නේ නැහැ එතුමාට මම ඒක කියනවා ඒක බය නැතුව. හොඳ වෙලාවට මම අද ජන්දේ දිලා තිබුණා නම් මෙතුමාත් ඒකෙ කොටස්කාරයෙක් වෙනවා අධ්‍යක්ෂකවරයෙක් වෙලා. එහෙම වෙන්නේ නැහැ කිව්වාට වෙලා තියෙන්නේ ඔහොමයි. ඒ හින්දා මතක තියාගන්න මේ සමුපකාරේ මේ තත්වයට පත්වෙන්න අද කවුරු මොනවා කිව්වත් හයිසෙන් සද්දේ දාලා කපා කළාට හරියන්නේ නැහැ අමාරුව තියෙනවා ළමා ඉතුරුම් ගිණුමේ සල්ලි නැති වෙච්ච එකේ. ඒක පිටින් දාලා තමන්ගේ සල්ලි නැති වෙච්ච එකේ අමාරුවත් කිව්වා. නැත්නම් ගිණුම් 4 ක සල්ලි තිබුණා කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ තියෙනවා ග්‍රාමීය බැංකුවේ ඕන්නම් රුපියල් 1000 ක් විතර ඇති ඉස්සෙල්ලා ආරම්භ කරපු ගිණුමක් තියෙනවා. මටත් සාමාජිකත්වයක් තියෙනවා සාමාජික අංකය මට මතක විදියට 197 යටවතුර සමුපකාරයේ. ඒ හින්දා මම දකින්නේ මේ සල්ලි ගන්න උත්සාහ කරන ජනතාව වෙනුවෙන් කපා කරන මේ සංවිධානය ගොඩ නගන්න මහන්සි වෙච්ච මංජුල වීරරත්න මන්ත්‍රීතුමාගේවත් මගේවත් අර සුසන්න මන්ත්‍රීතුමාගේවත් මේකෙ මහා ලොකු ධනස්කන්දයක් නැහැ. හැබැයි මම එකක් කියන්න ඕනෙ මේකෙ මුදල් ඉතිරි කරලා තියෙන්නේ ගමේ අහිංසක මිනිස්සු තමයි ග්‍රාමීය බැංකුවේ මුදල් තැන්පත් කළේ. කිරි ගහ වටේ කැරකිලා ඒ වගේම ගමේ තේ දළ ටික කඩලා ඒ වගේම පැන්ෂන් එක ආවාම මේකෙන් කියක් හරි දාලා මේ වගේ බොහොම අහිංසක විදියට දවස ගාණේ කියක් හරි ඉතුරු කරපු මිනිස්සුන්ගේ මුදල් ටික තමයි මේකේ තියෙන්නේ. අද සමහරු අහනවා එගොල්ලන්ගෙහුත් අර ප්‍රසන්න මන්ත්‍රීතුමා කියනවා ඒගොල්ලන්ගේ සමීතියේ ලක්ෂ 12 ක් තියෙනවා කියලා.

මේකට මොකද වෙන්තේ කියලා අහනවා සභාවේ වෙන ඒවා කියයි ඇහුවොත්. මට වන්දන ලියනගේ මන්ත්‍රීතුමා කියනවා මේක මහා අපරාධයක් කියලා. සභාවේ කථා කරලා තව එකක් කියයි. මේ මට පුද්ගලිකව මේගොල්ලො කියන කථා. ඒ හින්දා මේ වගේ මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරු ගණනාවක් ගරු සභාපතිතුමනි, මගෙන් එක්ක කියලා තියෙනවා මහ අපරාධයක් කරලා තියෙන්නේ කියලා. කථානායක මන්ත්‍රීතුමාත් කිව්වා. ඒ හින්දා මේ සියලුදෙනා සභාවේදී කරුණු කාරණා කියන්න යනකොට විවිධ දේවල් කියලා සභාව අතින් පැත්තට නොමඟ යවන්න බලයි. ඒ හින්දා අපි දන්නවා මේ මුදල් රාමනායක මහත්තයා ඉන්න කාලේ ප්‍රාදේශීය ලේකම්වරයා හැටියට නිසි බලධාරියා හැටියට එදා First Capital කියන ආයතනය මේ මුදල් වලින් කොටසක් ගිහිල්ලා තැන්පත් කරනවා ඊට පස්සේ සෙලින්කෝ ශ්‍රී රාම් කියන එකට මේක මාරු වෙනවා. ඒ සෙලින්කෝ ශ්‍රී රාම් කියන එකෙන් ඊට පස්සේ යනවා එන්ට්‍රස්ට් සිකියුරිටි කියන කම්පැණියට. මේ එන්ට්‍රස්ට් සිකියුරිටි කියන කම්පැණියත් මේක හොඳට කරගෙන යනවා. හැබැයි 2012 අර එක දිගටම බස්නාහිර පළාත් සභාව සමුපකාර මැතිවරණය තියන්නේ නැතුව මේ සමුපකාර පාලනය ඒ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය හරහාම ක්‍රියාත්මක කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඕනෑම ආයතනයක ඕනෑවටත් වඩා කාලයක් ඉන්නකොට ඇයි රජයේ සේවකයෝ අවුරුදු 5 ක් යනකොට වෙනත් ආයතන වලට මාරු කරන්නේ, ඇයි බැංකුවල සේවය කරන සේවකයෝ මාරු කරන්නේ, ඒ ආයතනයට හුරු වුණාම නොයෙකුත් වංචා දූෂණ සිදුවෙන නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ අර පිහිටවූ මහා සභාව ඉබේ විසිරිලා ගියා කාරක සභාවල් එකක්වත් නැතුව ගියා. ගමේ තියෙන සමුපකාර සියල්ල වැහිලා ගියා. අද සමුපකාර එකක්වත් අපි දකින විදියට නැහැ. තියෙන්නේ සමහරක් වෙලාවට මේ අපේ හංවැල්ලේ ටවුන් ඒකේ තියෙනවා දවසට රුපියල් 360 යි කිව්වා බඩු විකිණෙන්නේ. ඊයේද පෙරේදා ද මම එතෙන්නට ගියාම කිව්වා. පඩි ගෙවා ගන්න බැහැ. ඒ නිසා මේ සමුපකාරය තුළ කියන එන්ට්‍රස්ට් ලිමිටඩ් කියන ආයතනයෙන් අර එන්ට්‍රස්ට් සිකියුරිටි ආයතනයේදී තිබිව්ව මුදල් ටික එන්ට්‍රස්ට් ලිමිටඩ් කියන ආයතනයට මාරු කරනවා. මේක 2012 කරන්නේ. මේක කරන්නේ ඇයි? මෙතෙන්දී අපිට වැඩක් නැහැ විදුලිබල මණ්ඩලයේ සල්ලි අපිට වැඩක් නැහැ මහ බැංකුවේ තව කොහෙද සුබ සාධක සංගමයේ සල්ලි වෙනත් ආයතනවල බිලියන ගාණක සල්ලි ගැන මෙතන කථා කරනවා. මේ හොරකම වහන්නයි ඒ කථා කරන්නේ. ඇයි ඒකට හේතුව දැන් මේක කිව්වා පොදුජන එක්සත් පෙරමුණේ කවුරුවත් මේකෙ නැහැ කියලා. අවිස්සාවේල්ල එක නාගරික මන්ත්‍රීවරයෙක් ඉන්නවා මේ අධ්‍යක්ෂකවරයෙක් අද නගර සභාවට පත්වෙලා අද ඔය කියන පොදුජන පෙරමුණේ. වන්දන කළපහන මන්ත්‍රීතුමාගේ දේශපාලනය මෙහෙයුවේ සමුපකාරේ සභාපතිතුමා. බෝපේ අධ්‍යක්ෂකතුමා උප සභාපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයුවේ. කඩුගොඩ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයුවේ කවුද කියලා වන්දන මුදුන්කොටුව මන්ත්‍රීතුමා දන්නවා. මේ අධ්‍යක්ෂකවරු කාගේ කවුද කියන්න මම දන්නවා. මේ නිසා මේ සියලු අධ්‍යක්ෂකවරු පහුගිය දේශපාලන කාලේ පොදුජන පෙරමුණ වෙනුවෙන් හොඳට කඩේ ගිය සමුපකාරයේ සමහර වෙලාවට දේපල පවා පාවිච්චි කරපු අය. ඒ හින්දා දැන් අහනවා අපි කියන්නේ නැහැ තමුන්නාන්සේලා මේකේ සාමාජිකයෝ ඔක්කොම ඉන්නේ. මොකද පොදුජන පෙරමුණේ අය නෙමෙයි මේ ආසනයේ 65,000 කට වැඩිය සාමාජිකයෝ ඉන්නවා. මේ 65,000 කට වැඩිය ඉන්න එකේ තමුන්නාන්සේලා ඔක්කෝටම මේ සමුපකාරය හරහා උදව් කළා. මේ සමුපකාරයේ ඡන්දය තියන්න දෙන්නේ නැතුව දීර්ඝ කාලයක් වළක්වාගෙන හිටියේ කවුද මේ ආසනයේ ඉන්න පළාත් සභා මන්ත්‍රීවරු දෙන්නා. සුමිත් මහත්තයායි මහේෂ් අල්මේදා මහත්තයායි එතුමාගේ ලේකම්තුමා මගේ පිටිපස්සේ ඉන්නේ. මේගොල්ලෝ තමයි මේ සමුපකාරේ අද මහ ඇමතිතුමාත් එක්ක එකතු වෙලා තාමත් මේ සමුපකාරේ ඡන්ද තියන්න දෙන්නේ නැහැ. දැන් අද ඡන්දයක් තියන්න බැහැ ගමේ සමුපකාරයක් නැ. ඒ හින්දා මේ සියල්ල වහගන්න හයිසෙන් කථා කරලා විවිධ දේවල් කියලා මේ සියල්ල වහගන්න හදනවා. ඒ නිසා මම කියනවා ඇයි එන්ට්‍රස්ට් එකට මාරු වුණේ. ඇයි එන්ට්‍රස්ට් ලිමිටඩ් එකට ගියේ. මේ එන්ට්‍රස්ට් ලිමිටඩ් එකට ගියහම මේ ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වෙව්ව එකක් නෙමෙයි. කැබිනට් ජේපර් එක දාලා සල්ලි දෙනවා නම් දෙන්න ඕනෙ පිනට දැන් එකයි තියෙන ප්‍රශ්නේ. අපි උත්සාහ කරන්නෙත් ජනතාව වෙනුවෙන් මේක දැනුවත් කරලා කවුද මේක හොරකම් කළේ කියලා දැනුවත් කරලා ඒ සල්ලි ටික රජය හරහා ලබා දෙන්න පුළුවන්නම් අන්න ඒ උත්සාහය තමයි මංජුල මන්ත්‍රීතුමා, අපි අරගෙන තියෙන්නේ කියන එක මම

විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. ඒ හින්දා තමුන්නාන්සේලා මේක අපි සල්ලි නොදෙන්න නෙමෙයි හදන්නේ, මේ සමුපකාර ව්‍යාපාරය වට්ටන්න නෙමෙයි හදන්නේ, හැබැයි අපි එකක් කියන්න ඕනෙ දීර්ඝ කාලීනව සමුපකාරය විනාශ කරපු කණ්ඩායම අද මේක ගෙනියන්න බැරි තත්වයට පත්කරලා තියෙන්නේ. මේක ආරක්ෂා කරන්න මම කියන්නේ. පහුගිය කාලේ මේගොල්ලො ආරක්ෂා කළේ, තමන් ඒගොල්ලො ආරක්ෂා කරනවා මේක. තවත් ටිකකින් කටාකරයි ඒගොල්ලන්ගේ නියෝජිතයෝ මටත් නොයෙකුත් දේවල් කියයි. තමන් සමුපකාරය ආරක්ෂා කරනවා. ඒවාට බයේ කටා කරනවා නෙමෙයි. ඇත්ත සත්‍ය කතාව මේක තමයි. ඒ හින්දා අපි කියනවා මේ ආයතනය හරහා මම කියනවා මගෙන් එක්ක පෙරේයිදා උදේ සමුපකාරයට ඇවිල්ලා තමන්ගේ ආදරණීය පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය තියනවා අංගමුවේ රිචඩ් මහත්මයාගේ. සමුපකාරයට සල්ලි ගන්න මංගල ආරධනා පත්‍රයත් අරගෙන එන්නේ. මේ සමුපකාරයට ඇවිල්ලා යන ගමන් මට කියනවා මංගල උත්සවය ගන්න බැහැ ලක්ෂ 30 ක් තියෙනවා බැංකුවේ. ලක්ෂ 05 ක් ඉල්ලුවාම සභාපතිතුමා කියනවා බලන්නම් කියලා. ඒ හින්දා අපි පහුගිය මැයි මාසේ 08 වෙනිදා සමුපකාරය පහත්ගම ලැස්තී කරලා තිබුණා ගනුදෙනුකාරයෝ දැනුවත් කරන එකක්. අපි බලහත්කාරයෙන් ගියා වන්දන සූරියආරච්චි මන්ත්‍රීතුමාත් එදා ඇවිල්ලා හිටියා මම කිව්වා යන් යන් උඩට යන් කියලා එතුමාව එදා උඩට අරගෙන ගිහිල්ලා එතෙත්දි එතුමා ඇත්තටම කරුණු පැහැදිලි කරලා කටා කළා එදා මාස තුනකින් සල්ලි දෙනවා කියලා සභාපතිතුමා පොරොන්දු වුණා. හැබැයි ගරු සභාපතිතුමනි, මාස තුනෙන් දෙකක් ඉවරයි තව මාසයයි තියෙන්නේ සල්ලි ගෙවන්න. ඒ කියන්නේ මැයි මාසේ 08 වෙනිදා පොරොන්දු වුණේ පාදුක්කට ගිහිල්ලත් මෙහෙම පොරොන්දු වුණා. ඒ හින්දා දැන් මේ සල්ලි දෙන්නේ කොහොමද? දැන් අපි කුලප්පු කරලාද සෙනහ ආවේ. අපිට දේශපාලන වාසියක් ගන්න තියෙනවා නම් අර ජන්දේ කාලේ අපිට තිබුණා ගිහිල්ලා සභාපතිතුමනි, සමුපකාරය ගැන මේ ටික කිය කිය ගිහිල්ලා තමුන්නාන්සේලාගේ ජන්ද ව්‍යාපාරය අඩපණ කරන්න අපිට ඒවට ගියේ නැහැ. ඒ හින්දා මේ කටයුත්තට අපි දායක වුණේ නැහැ. අද මංගල උත්සවය තියෙන මනුස්සයාට මංගල උත්සවය කරගන්න විදියක් නැහැ. අපේ කහවල පැත්තේ අශෝක වැලිකල මන්ත්‍රීතුමාගේ ගෙවල් පැත්තේ ඉන්නවා පියතිලක කියලා පුටි බයිසිකලේ ගිහිල්ලා වෙළඳාම් කරන මහත්මයෙක්. එතුමාගේ ඇහැ ඔපරේෂන් කරගන්න ග්‍රාමීය බැංකුවේ අමාරුවෙන් පුටි බයිසිකලේ ගිහිල්ලා වෙළඳාම් කරලා ඉතුරු කරගත්ත රුපියල් 50,000/- ත් ගන්න බැරුව ඒ මනුස්සයා මට කටා කරලා අහනවා කොහොමද සල්ලි ගන්නේ කියලා. දැන් සමහර වෙලාවට ඒ මනුස්සයා මගෙන් සල්ලි ඉල්ලන ගානට ඇවිල්ලා. මටත් සල්ලි තියෙනවාද ඔහොම දෙන්න. මේකයි ඇත්ත කටාව මට සල්ලි තියෙනවා නම් මම දෙනවා. උදවත් කරනවා. ඒ හින්දා ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කවුරුවත් හොරකම් කරපුවාට ඇයි අපි සල්ලි ගෙවන්නේ. මේ සෙලින්කෝ මේ ආයතනයට එන්ට්‍රස්ට් ලිමිටඩ් එකට මේ සල්ලි ටික මාරු කරපු එකේ වගකීම කවුද ගන්නේ. මේ අධ්‍යක්ෂක මණ්ඩලය ගන්න ඕනෙ. මේ අධ්‍යක්ෂකවරු 06 දෙනා ගන්න ඕනෙ. මේ වෙනකොට නිමල්සිරි මැතිතුමා එතුමා නැහැ ඊට පස්සෙ ආපු අධ්‍යක්ෂක මණ්ඩලය තමයි මේ හයදෙනා තමයි මේකට වග කියන්න ඕනෙ. ඒ නිසා එහෙම නම් අපේ පහුගිය කාලේ මෙතුමන්ලාගේ පක්ෂයෙන් තරහ කරපු සෝමපාල මහත්තයාත් හිටියා පොහොට්ටුව අධ්‍යක්ෂක මණ්ඩලයේ. දේශපාලනයත් මේකේ තියෙනවා. දේශපාලනය නැතුව මේක කරන්න බැහැ. මේවා කෙරෙන්න ඕන. නොකර බැහැ. එදා මේ සල්ලි ටික කොමිස් මුදල් ටික ගියේ කාටද කියලා තමුන්නාන්සේලා හොයන්න. අපි මේ සියල්ල හොයලා අපි අවශ්‍ය කටයුතු කරලා මහජනතාවගේ ඒ මුදල් ටික දෙන වැඩ පිළිවෙලකට තමයි අපි මේ ගමන් කරන්නේ. මේ මහා බැංකුවේ කටාවක් කිව්වා. මහා බැංකුවේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයක නෙමෙයි දිවිගල්ල මන්ත්‍රීතුමා මේ මුදල් තැන්පත් කරලා තියෙන්නේ. ඕන දෙයක් කියන්න පුළුවන්. මොකද පොඩ් කාලේ ඉදන් බණ කියලා පුරුදුයි. ඒ පුරුද්දට තමුන්නාන්සේ දිව හරව හරවා කියන්න පුළුවන්. ඒකයි වෙලා තියෙන්නේ. මේ කටයුත්ත මෙහෙම කරන්න එපා. ජනතාව නොමග යවන්න එපා. ඒ නිසා තමුන්නාන්සේලා සත්‍ය කටාව කරන්න ඕන. එහෙම කරලා තමුන්නාන්සේ උගත් බුද්ධිමත් ගුරුවරයෙක් හැටියට මීට වඩා හිතන්න. බණ කියලා හදන්න බැරි වෙච්ච කොට තමයි දැන් ඉස්කෝලට ගියේ. ඒක කියන්න ඕන. මම විශ්වයෙන්ම කියන්න ඕන මෙහෙම සභාවේ හයිසෙන් කැගහලා අනෙක් අයගේ කටවල් වහලා බය කරලා අඩපණ කරලා තමුන්නාන්සේලා කටයුතු කරන්න ලැස්තී වෙනවා නම් අපේ

කටවල් ඒ හයිටම නියෙන බවත් මතක් කර ගන්න. ගරු සභාපතිතුමනි, මම මීට වඩා දීර්ඝව කථා කරන්න යන්නේ නැහැ දැන් තව ප්‍රභාර එයි. මොන ප්‍රභාර ආවත් මට කියන්න අවශ්‍ය ටික මම කිව්වා. එකක් කියනවා රු. කෝටි 90 කට වැඩිය මේ තැන්පත්කරුවෝ මේ ග්‍රාමීය බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. කෝටි 250 ක වත්කම් තියෙනවා කිව්වා. මම දන්නේ නැහැ කොහේද මේ ටික තියෙන්නේ කියලා. සමහර වේලාවට පාදුක්ක ගබඩාවයි පහත්ගම ගබඩාවයි අර මල් ශාලාවයි චිකුණලා සල්ල ටික දෙන්න කථා කරනවා මන්ත්‍රීවරු. මෙහෙමද මේවා කරන්නේ. මේ ව්‍යාපාරයක්. ප්‍රාදේශීය සභාව වගේ නෙමෙයි මේක. ප්‍රාදේශීය සභාව කියන්නේ සේවා ස්ථානයක්. අරක ව්‍යාපාරයක් තිබුණේ. ව්‍යාපාරයක් ගැන මේලෝ දෙයක් දන්නේ නැති මිනිස්සු ටිකක් ගිහින් කියක් හරි හම්බ වෙනකොට අර මුදල් ටික අරගෙන එන්නට අපි දන්නවා මොකද කෝටි 54 ම මේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තේ නැහැ. ඔය පොඩි ගාණක් හම්බ වෙන්න ඇති. පව්. ඇත්තටම කියනවා නම් පව් අපිට කණගාටුයි. මොනවා හරි හම්බ වුණා නම්. ඒ අයවත් නොමග ඇරලා අර මහා පරිමාණ හොරු ටික තමයි මේ මුදල් ටික අරගෙන තියෙන්නේ. අවසාන වශයෙන් කියන්න ඕන ගමේ ඉන්නවා කසිප්පු මුදලාලි ළග කසිප්පු අහුචුණාම උසාවියට යවන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ මොකද කවදාවත් මුදලාලි මේකට යන්නේ නැහැ. ඒවගේ තමයි මේ ආයතනයත් වෙනත් පුද්ගලයෙක්ව කළමනාකාරකුමා හැටියට හිරේ යවනවා. මේක තමයි ඇත්ත කථාව. ඇප දෙන්නේ වෙන කාටවත්. ඒ අයට ඇප දීලා ලොක්කෝ එළියේ ඉන්නවා. අර මනුෂ්‍යයා රිමන්ඩ් එකේ ඉන්නවා. මේ කසිප්පු මුදලාලි කරන වැඩේ තමයි මේ මහා ලොකු හොර කොමිපෑණියත් කළේ කියන එකත් මතක් කරමින් මම නිහඩ වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ යෝජනාව ගැන කථා කරන්න බලාපොරොත්තු වුණෙත් නැහැ. හොඳ සංවාදයක් ඇති වුණු නිසා මම හිතුවා මට කථා කරන්න උවමනා වෙන එකක් නැහැ කියලා. කෙසේ වෙතත් අපේ හිටපු ගරු සභාපතිතුමා කථා කරපු නිසා මමත් යමක් කිව්වොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. කරුණු කිහිපයක්ම ඉදිරිපත් වුණා ප්‍රශ්න හැටියටත්. මම හිතන්නේ ඔබතුමා උත්තර දෙයි. මම දන්න හැටියට ඒ පිළිබඳව කියන්න අවශ්‍ය වුණා. ගරු මංජුල වීරරත්න මැතිතුමා මේ යෝජනාව ගෙනාවා. මම දන්නවා මේ යෝජනාව ගේන්න එකුමාගේ සැගවෙව්ව න්‍යායපත්‍රයක් තියෙනවා කියලා. එකුමාට ඕන වෙනවා මේ සමුපකාරය විනාශ කරන්න. එකුමා ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒක ඉතා පැහැදිලිව කියනවා. නැහැ කියන්න බැහැ. පෝස්ටර් ව්‍යාපාර එක එක පුද්ගල සංවිධාන කරමින් නොයෙකුත් ආකාරයට ඒ තුළින් එකුමාට ගමන් අහිමි වෙව්ව ජන ප්‍රසාදය ඒ තුළින් ලබාගෙන එකුමාගේ පොඩි සිහිනයක් තියෙනවා පළාත් සභා හරි තරග කරන්න ඕන කියලා. ඒ සඳහා වෙන්න ඇති මේක මේ කරට අරගෙන එකුමා මේ යෝජනාවක් ගෙනල්ලා අද ලොකු ප්‍රසිද්ධියක් දෙන්න බලාපොරොත්තු වුණා. ඒ ව්‍යායාමයත් අසාර්ථක වුණා එකුමා ගමේ ජන්දයෙන් පැරදුණා වගේ. ගරු සභාපතිතුමනි, අපි සන්තෝෂ වෙනවා මේ වේලාවේදී ගරු මංජුල මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවට සංශෝධන යෝජනාවක් ගෙනවා සුරියආරච්චි ගරු මන්ත්‍රීතුමා. අපේ සමුපකාරය ආරක්ෂා කර ගැනීම සඳහා වූ යම් යෝජනාවක් කරමින් එකුමා කටයුතු කිරීම පිළිබඳව අපේ ගෞරවයක් එකුමාට හිමි වෙනවා. ඒ නිසා අපේ සහයෝගයත් ඒ යෝජනාවට ලැබෙනවා. මේ බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ගැන කියන කොට ඇත්තටම ගරු මංජුල වීරරත්න මන්ත්‍රීතුමා මම හිතන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව එකුමාට උපාධියක් තියෙන නිසා දෝ වෙන්න ඇති එකුමා අපිට උගන්වන්න හදනවා. ගරු සභාපතිතුමනි, කියන්න ඕන අපේ ආච්චිත් දන්නවා මේ බැඳුම්කර කිව්වාම. මොකද ඒ තරම් ප්‍රසිද්ධයි. එහෙම කොහොමද ප්‍රසිද්ධ වුණේ. කොහොමද එහෙම ප්‍රසිද්ධ වුණේ ලොකුම බැංකු මංකොල්ලය මේ බැඳුම්කර හරහා මේ ලෝකයේ ආසියාවේ ලොකුම හොරකම සිද්ධ කළේ අර එක්සත් ජාතික පක්ෂයේ නායකයා විසින් මහා භාණ්ඩාගාරයට පත් කරපු අර්ජුන් මහේන්ද්‍රන් එකුමාගේ බැනණුවන් සමග එකතු වෙලා මේ කරපු හොරකම නිසා මේ රටේ මේ බැඳුම්කර පිළිබඳව විශාල කථා බහක් ඇති වුණා. මේ රටේ සියළුදෙනා දන්නවා මොකදද වුණේ කියලා. ඒ නිසා අපිට අළුතින් මේ භාණ්ඩාගාර ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, එක කාරණාවක් කියන්න ඕන දැන් අපේ

මංජුල වීරරත්න මැතිතුමා අපේ හිටපු සභාපතිතුමා ජයන්ත රණවක මැතිතුමා කිවවා මේ යහළුවන් පිළිබඳ කථා කරලා මේ යහළුකමට අපි උදව් කරනවා කියලා. මම එතුමාට කියන්න සුදානම් සමුපකාර සංගමයේ සභාපතිතුමා වන්දන කළපහන මැතිතුමාට පමණක් නෙමෙයි ඒ දේශපාලන කටයුතු වලදී ඒ පහුගිය මැතිවරණ කටයුතු වලදී එතුමා මටත් විශාල සහයෝගයක් දැක්වූ උදව් කරපු තැනැත්තෙක්. ඔහුගේ පැහැදිලි දේශපාලන දර්ශනයක් තියෙනවා. එතුමාට හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා මේ දේශපාලනය පිළිබඳව. රටේ අද තියෙන තත්වය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිසා අපිට උදව් කළා කියන කාරණය විතරක් මතක් කරන්න ඕන. වෙන කිසිම ප්‍රතිලාභයක් නැහැ. යම් කිසි විදියකින් මේ ඊතියා ආණ්ඩුව මේ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයකට තරග කරන්න ඉඩ දුන්නා නම් අද ගාමිණි පෙරේරා මැතිතුමාත් මේ සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නවා කියන කාරණය මතක් කරන්න ඕන. තමුන්නාන්සේලාගේ අගමැති තුමා මේ රටේ නායකයා වෙලා මේ රටේ ආර්ථිකය විනාශ කළා. ගරු සභාපතිතුමනි, මේ මුදල් අර්බුදය එන්නේ කොයි කාලයේද පහුගිය අප්‍රේල් මාසයේ තමයි සමුපකාරයේ ග්‍රාමීය බැංකුවේ මේ මුදල් අර්බුදයක් මතු වෙන්නේ. ප්‍රශ්නයක් තිබුණා. මේ බැඳුම්කර වල ආයෝජනය කරලා තිබුණා. බැඳුම්කර වල ආයෝජනය කිරීම ඉතාම නිවැරදි ආකාරයෙන් කෙරිලා තිබුණා. මේකට කොමසාරිස්තුමා ඒ සහතිකය එතුමාගෙන් ලැබිලා තියෙනවා. එතුමාගේ නියෝජිතයෙක් ඉන්න ඒ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වල තමයි මේ තීන්දු තීරණ ගන්නේ. ඒ නිසා මේ බැඳුම්කරයට මේ භාණ්ඩාගාර බිල්පත් ගන්නට ඒ සමුපකාරයේ මුදල් යෙදුවා කියන කාරණය ඉතාම නිවැරදි කාරණාවක් බව මම පැහැදිලි කරනවා. ඒක තමයි ඇත්ත.

සභාවේ සෝෂා. -----

අහගෙන ඉන්න. අහගෙන ඉන්න. ගරු සභාපතිතුමනි, පහුගිය අප්‍රේල් මාසය වන විට තමයි මේ ගැටළුව මතු වෙන්නේ. අසාමාන්‍ය විදිහට ඒ තැන්පත්කරුවන් බැංකුවට එනවා මුදල් ඉල්ලගෙන. ඇයි තමුන්නාන්සේලා දන්නවා ගරු මන්ත්‍රීවරුන් දන්නවා අප්‍රේල් මාසේ වියදම් ටිකක් වැඩි වෙනවා. අසාමාන්‍ය විදිහට මේ මුදල් ගන්න එන්නේ කාරණා 02 ක් තියෙනවා. එකක් අද මේ රටේ උද්ධමනය වැඩි වෙලා තමන්ට ජීවත් වෙන්න විදිහක් නැතිව ඉන්නකොට එදිනෙදා හම්බ කරන එකෙන් ජීවත් වෙන්න බැරුව ඉන්න කොට තමන්ගේ අනාගතය වෙනුවෙන් තැන්පත් කරපු මුදල් වලින් හරි අද ජීවිකාව ගෙතියන්න ඕන කියන කාරණය මත ඒ මුදල් ගන්න තැන්පත්කරුවන් එක පැත්තකින් පෙළඹුණා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව බදු ප්‍රතිපත්තියක් ගෙනාවා. මේ ආණ්ඩුව බදු ප්‍රතිපත්තියක් ගෙනත් තැන්පත් වලිනුත් බදු ගන්නට යෝජනා කළා. යමක් කමක් තේරේන අය ඇවිලා පුළුවන් තරම් ඉක්මනින් ඒ තැන්පත් වලින් මුදල් අරගෙන යන්න කටයුතු කළේ ඒ විදිහට අසාධාරණ විදිහට බදු ගන්නට මේ ආණ්ඩුව කටයුතු කරපු නිසා කියන කාරණාවත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ විදිහට තමයි ඒ අසාමාන්‍ය ඉල්ලුමක් ඇති වෙන්නේ. නැත්නම් ඉදිරිපත් වීමක් ඇති වෙන්නේ ඒ බැංකුවට. ඒක දරා ගන්නට බැරි වුණා. කාරණා කිහිපයක් තියෙනවා. එක පැත්තකින් කෝටි 340 ක පමණ ප්‍රමාණයක් ග්‍රාමීය බැංකුව තමන්ගේ තැන්පත්කරුවන්ට ණය දීලා තිබුණා. ඒක තමයි මේ කෝටි 54 ක් බැඳුම්කර වල ආයෝජනය කරලා තියෙන්නේ. ඇස්වත්තේ තත්වය ගැන සඳහන් වුණා අපේ වන්දන මැතිතුමා කිවවා ඇත්ත තමයි ඇස්වත්ත බැංකුවේ තමයි මේ සමුපකාර බැංකුව වැඩිම තැන්පතුවක් තියෙන්නේ. හැබැයි ඒ බැංකුවේ තැන්පත්කරුවන් මම හිතන්නේ සත පහක්වත් ණයක් අරගෙන නැහැ. විශාල මුදලක්. ගරු සභාපතිතුමනි, බැංකුවක මුදල් තැන්පත් කළාම ඒ තැන්පත්කරුවන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද. ආරක්ෂාව සමග වැඩි පොලියක් බලාපොරොත්තු වෙනවා. මම හිතන විදිහට අද ග්‍රාමීය බැංකුව 10% ක පමණ ආසන්න ප්‍රමාණයක් පොලි වගයෙන් ඒ තැන්පත්කරුවන්ට ගෙවන්න ඕන. කෝටි 94 ක තැන්පතුවක් තියෙන්න ඕන. කොහොමද අපි ඒ තැන්පතුවේ පොලි සඳහා මුදල් ගෙවන්නේ. එහෙම නම් ඒ මුදල් නැවත ආයෝජනය කරන්නට ඕන. අද ඒක තමයි සමුපකාර බැංකුව ග්‍රාමීය බැංකුව කරලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ එහේ මෙහේ තැන් වල නෙමෙයි. ලංකා විදුලිබල මණ්ඩලය, මහජන බැංකුව නොයෙකුත් ආයතන විසින් ආයෝජනය කරපු සමාගමක් හරහා මහා බැංකුව විසින් පිළිගත්ත සමාගමක් හරහා තමයි මේ ආයෝජනය කරලා තියෙන්නේ. කාටත් ඒක නැහැයි කියන්න බැහැ. ඒක පිළිගත්ත ආයතනයක්. ඒ ආයෝජනය කළ බවට

සහතික ඒ භාණ්ඩාගාරයෙන් ලැබීලා තියෙනවා. ඉතින් මේක බොරුවක් වෙන්නේ නැහැනේ. ඉතාම පැහැදිලිය. නමුත් මේ අර එක ක්‍රමවේදයක් අනුව ඒ ආයෝජනය කරන සමාගමට පුළුවන් වෙලා තියෙනවා ඒ බැංකුව පිළිගත්ත මහා භාණ්ඩාගාරය පිළි ගත්ත ක්‍රමයක් නැවත ඒ මුදල් ඒ හා සමානව තුන්ගුණයක හා ප්‍රමාණයක ඒ අයට මුදල් ලබා ගන්න. ඒක ඒ අයගේ ප්‍රශ්නයක්. ඒක භාණ්ඩාගාරය විසින් ඒ සමාගමට දීපු එකක්. ඒ නිසා මේ තැන්පතු ආරක්ෂාවට එතන කියලා තියෙනවා. ඒ හරහා තමයි ඒ ණය මුදල් ගන්නේ. ඒ ණය මුදල් පැහැර හැරීම නිසාම අද මේ සමුපකාර සංගමය ලැබෙන්න තියෙන ඒ පොලී අනුපාත කල් පිරුණු බැඳුම්කර සඳහා මුදල් අද ඒ ඇපය නිසා නොදී ඉන්නවා. ඒ නිසා අපේ සංගමයට බලවත් අසිරුතාවයක් එනවා. ගරු සභාපතිතුමනි, අද සමුපකාරය ටිකක් අමාරුවෙන් තමයි දුවන්නේ. මේ විවෘත ආර්ථිකය නිසා අද සමුපකාර කඩ එදා තත්වය දියුණු වෙමින් පවතින්නේ නැහැ. විශාල අපහසුතාවයන් මධ්‍යයේ. නමුත් මේ සමුපකාර ව්‍යාපාරය අපි රැක ගන්න ඕන. මේ සමුපකාර ව්‍යාපාරය තුළ තමයි යම්කිසි රටේ අසිරු තත්වයක් ඇති වෙනකොට ඒ සමුපකාරය මාර්ගයෙන් තමයි ඒ අසිරුවට පත්වෙන ජනතාවට උපකාර කරන්න පුළුවන් වෙන්නේ. අද තමුන්නාන්සේ සභාපතිත්වය දරණ සීතාවක ප්‍රාදේශීය සභාව මේ සමුපකාරය හරහා මේ ගංවතුර වගේ අවස්ථා වලදී කොයි තරම් ප්‍රයෝජන ලබාගෙන තියෙනවාද . අපේ කඩේ මුදලාලී මේක කරනවාද . මේවගේ ණයට බඩු දීලා අනෙකුත් සහන ලබලා දීලා සමුපකාරය අපිට ඒ විදිහට උදව් කරන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නැති කරන්න දෙන්න බැහැ. හැබැයි අපි කියනවා 2001 දී බලයට පත් වෙච්ච යුළුන්පී ආණ්ඩුව සමුපකාර තොග වෙළඳ සංස්ථාව හා බැදී පවතිනවා මේ සියළුම සමුපකාර. එදා සමුපකාර තොග වෙළඳ සංස්ථාව පිටරටින් බඩු ආනයනය කරලා ලාභ නිසා ගන්නේ නැතිව විශේෂයෙන්ම මේ සමුපකාර වලට බඩු බෙදා හැරියා. අද ඒ ආයතන විනාශ කරලා තියෙනවා රටේ කරුණායක මැතිතුමා එදා. ඒ ආයතනය භාර ඇමති වෙලා හිටියේ. ඒ ගොඩනැගිල්ල ඒ සතොස ගොඩනැගිල්ල විකුණුවා. අද මහා ලොකුවට මේ සමුපකාරය රැක ගන්න කියලා කපා කරනවා. සමුපකාර තොග වෙළඳ සංස්ථාව එදා විකුණුවා. ඒ ගොඩනැගිල්ල විකුණුවා. පස්සේ ලක් සතොස අරක මේක කියලා දාගෙන ඉන්නවා. අද ඒවායින් බඩු අරගෙන අපේ සමුපකාරය දුවන්න බැහැ. බොහොම තරගකාරී ආර්ථිකයක ඉන්න නිසා. අද ආර්ථිකය කඩා වැටිලා තියෙන අවස්ථාවක මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙන අවස්ථාවක තමයි අද මේවගේ අර්බුදයක් මේ ප්‍රදේශයේ ඇති වෙලා තියෙන්නෙත්. මම දීර්ඝ වශයෙන් කපා කරන්න යන්නේ නැහැ. මේ විනාශ කරපු අය සතොස විනාශ කරපු අය මේ සතොස ඇති කරනකොට අපි දන්නවා ටී.බී ඉලංගරත්න මැතිතුමා මේ සතොස හදනකොට ඒ එක්සත් ජාතික පක්ෂිකයන් මොනවාද කිව්වේ ඉලංගරත්න මැතිතුමාට කිව්වා කරවල කුමාරයා කියලා. නම් පට බැන්දා. ඒවා ඇති කරන්න කැමති වුණේ නැහැ. රාජ්‍ය අංශයක් දියුණු කරනවාට කවදාවත් එක්සත් ජාතික පක්ෂය කැමති වුණේ නැහැ. 2001 එක්සත් ජාතික පක්ෂ රිලිජන් ශ්‍රීලංකා වැඩසටහනේ තියෙනවා මේ රාජ්‍ය අංශයේ තියෙන දේවල් දිය කරලා හරින්න. තමුන්නාන්සේ දන්නවා මේ ඊයේ පෙරේයිදා අතිගරු ජනාධිපතිතුමා හෙලිදරව්වක් කලා මේ ලංකා බැංකුව හා මහජන බැංකුව විකුණන්න ඒ කැබිනට් ජේපර් එකක් අගමැතිතුමා දැම්මා මම තමයි ඒක වැළැක්කුවේ කියලා. මේවා ගැන කපා කරන්න මේ සමුපකාරය ගැන කපා කරන්නට මේ එක්සත් ජාතික පක්ෂිකයින්ට අයිතියක් තියෙනවාද .ඒ නිසා නොවෙයිද මේ සමුපකාරය වට්ටන විදිහට ඒ අය කොළ පාටින් ගැහුවේ ඒ පොහොට්ටුවේ අය මේ සමුපකාරය විනාශ කරනවා කියලා ඒක නොවෙයිද. පැහැදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි මේ රාජ්‍ය අංශය විනාශ කිරීම. ඒ ධනවාදීන්ට අවස්ථාව ලබලා දීලා මේ රට සුරා කෑමට ලක් කිරීමට අවස්ථාව ලබා දීම තමයි. ඒනිසා තමයි මංජුල මන්ත්‍රිතුමා මේ තැන්පත්කරුවන්ට සහන දෙන්නට දිස්ත්‍රික් සමුපකාර සංගමට කටයුතු කරනකොට අර නම් 02 ක් කියවුණා. එතුමාලාගේ මිත්‍රකම් පාවිච්චි කරලා එතුමන්ලාට විශ්ව විද්‍යාලයේ මිත්‍රකම්ද දන්නෙත් නැහැ. මම දන්නවා තියෙන මිත්‍රකම කෙහොමද කියලා. ඒ සම්බන්ධකම් පාවිච්චි කරලා එදා ඒ දෙන්න කිබුණු සහනය දෙන්න කිබුණු අවස්ථාව නැති කරන්න එතුමා කටයුතු කලා. අද වෙනකොට රජය විසින් යම් විසඳුමකට මොකද මේක රජයේ වගකීමක්. සෙලාන් බැංකුව කඩා වැටෙනකොට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මොකද්ද කළේ එතුමා මුදල් ඇමතිවරයා හැටියට. එතුමා මැදිහත් වුණා. මේ බැංකු ක්ෂේත්‍රය කඩා වැටෙන්න ගිය වෙලාවේ ඉතා ඥාණවත්ව කටයුතු කරලා ඒක ආරක්ෂා කරන්න වැඩපිලිවෙලක් හැදුවා. බැංකු

පද්ධතිය එහෙමම ආරක්ෂා වුණා. අද ඒකේ අනෙක් පැත්ත වෙන්නේ. ඒවගේ සිද්ධීන් වෙනකොට ආණ්ඩුව අහක බලා ගන්නවා. මේ රට කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. ඒකට තමයි මේ උත්සාහ කරන්නේ. මම දීර්ඝ වශයෙන් මේවා කියන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඔබතුමාලා සියළුදෙනාම මේවා හොඳින් දන්නා කාරණා.

සභාවේ සෝෂා

පරණ දේවල් නම් මම වගේ වයසක එක්කෙනෙකුට තමයි මේවා තේරුම් යන්නේ. තේරෙන්නේ. අපි මේ අත්දැකීමෙන් ලබලා තියෙන දේවල්. ඒ නිසා තරුණ මන්ත්‍රීවරියනි මේ දේවල් දැනගන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ න්‍යායපත්‍රය මොකද්ද කියල ආණ්ඩුවේ නායකයින් හැටියට අගමැතිතුමාලා ඒ කැබිනට්ටුව අපේ ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීවරු එකතු වෙලා ඒ සමුපකාරය විනාශ කරන්න වෙලා මේ පහළින්ම තියෙන මූල්‍ය ආයතන කඩා දාලා කටයුතු කරන එක ගැන අපි ඉතාමත්ම කණගාටු වෙනවා. එතුමා බලාපොරොත්තු වෙනවා මේ තුළින් හරි පොඩ් දේශපාලන වාසියක් ගන්න. එතුමා මේවගේ දේවල් වලට පෙනී සිටිනකොට එතුමාට එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභාවට තරග කරන්න ටිකට එක ලැබෙන්න පුළුවන්. අබ සරණයි. මේවායින් නම් මෙතුමාට ගොඩ එන්න බැහැ. මේවාට විසඳුමක් ලැබෙනවා. ඒ සඳහා කටයුතු කෙරෙමින් තියෙනවා. මගේ මිත්‍රයා සමුපකාර සංගමයේ සභාපතිවරයා ගාමිණි පෙරේරා මහත්තයා මගේ පෞද්ගලික මිත්‍රයෙක් නිසා මේ සිද්ධිය වනවිට මම එතුමාගෙන් සියළුම කාරණා දැන ගත්තා.මම පෞද්ගලිකව කටා කළා. අපිත් දන්නවා තැන්පත්කරුවන්ගේ දුක් ගැනවිල්ල ගැන. අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අපේ ජයන්ත රණවක මැතිතුමා හිටපු සභාපතිතුමා කිවවා වගේ එතුමා ළඟට විතරක් නෙමෙයි අපි ළඟටත් එනවා. අපි ඒ අයට කරුණු පැහැදිලි කරනවා. විශ්වාසයක් ඇති කරනවා මේ සමුපකාර ක්‍රමය ගැන. දැන් බැංකු ක්‍රමය ගැන අපි විශ්වාසයක් ඇති කරලා මේවා ආරක්ෂා කරගන්න කටයුතු කරලා තියෙනවා. තව නම් හුගක් දේවල් තියෙනවා කියන්න. එක්සත් ජාතික පක්ෂය උවමනාවෙන් මේවා විනාශ කරන්න හදන වැඩපිළිවෙලවල් පිළිබඳව ඕන තරම් උදාහරණ ඇතිව කටා කරන්න පුළුවන්. මම හිතනවා ඒකට උචිත කාලය නෙමෙයි. මීපේ ගොඩනැගිල්ල ගැන කියන්න ඕන. ගරු සභාපතිතුමනි, මේ ගොඩනැගිල්ල අපිට ලැබෙන්නේ ඉස්සපෙල්ලා ගම් සභාව තිබුණු එකෙන් අපිට හුවමාරු වෙච්ච ඉඩමක්. මේකේ අද සමුපකාරය තියෙන ගොඩනැගිල්ල පවුලක් දෙකක් පදිංචි වෙලාත් ඉන්නවා. ඒ ගොඩනැගිලි සහ තවත් ගෙවල් කිහිපයක් එක්ක තමයි අපිට පැවරෙන්නේ. මගේ සභාපතිත්වය තියෙන කාලයේ මේ ගෙවල් ටික අපි පදිංචිකරුවන්ට ලබලා දුන්නා. අපි ඔප්පුවක් ලබලා දුන්නා. පස්සේ ඉතුරු වෙන එක අපි සභාව සතු දේපලක්. ඒ ගොඩනැගිලිලේ අද මොන ක්‍රමයකින් හරි අද ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි 100% ක්ම විශ්වාස කරනවා මේවා රාජ්‍ය ආයතන. ඒ අයගේ පෞද්ගලික දේපල නෙමෙයි. කිසිම කෙනෙකුට එහෙම බලෙන් ඉන්න පුළුවන්කමකුත් නැහැ. මේ කඩ අපිට ලබා ගන්න ඒ විදිහට උත්සාහ කළා නම් මේ තුළ සමුපකාර සංගමයට විශාල අපකීර්තියක්. ගැටළුවක් ඇති වෙනවා. ඒ සඳහා අපි මැදිහත් වෙන්නට ඕන. මේ සමුපකාර ක්‍රමය ආරක්ෂා කරගන්නට ඕන. ගරු මංජුල වීරරත්න මැතිතුමා ගෙනාපු යෝජනාව අපි ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට සංශෝධන යෝජනාව ගෙනාපු සූරියආරච්චි මැතිතුමාගේ යෝජනාවට අපේ සහයෝගය ප්‍රකාශ කරමින් සමුපකාරය ආරක්ෂා වේවා කියලා පාර්ථනා කරමින් ඒකට මේ එක්සත් ජාතික පක්ෂිකයින්ට අකුල් හෙලන්න එපා තියන කාරණය ඒ අයට අද වුණත් මේ තොරතුරු අරගෙන ගිහින් කැබිනට්ටු එකෙන් ඒ අගේ සහවරයින්ට දීලා ඒ කැබිනට්ටු එක ගන්න තීන්දුව කැබිනට්ටු පේපර් එකක් සුදානම් වෙමින් තියෙනවා. මහේෂ් අල්මේදා මැතිතුමා ගැන කියවුණා. එතුමාලා මහත්සී වෙලා නෙයෙකුත් අවස්ථා වලදී ඒ සඳහා කටයුතු කරමින් මේ ජනතාවගේ තැන්පත්කරුවන්ගේ මුදල් අරන් දෙන්න එතුමා විසින් විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒ හරහා කැබිනට්ටු එකට පේපර් එකක් යනවා ඉදිරි සතියේ ඒක කැබිනට්ටු එකට ඉදිරිපත් වෙච්ච. ඒකට අකුල් හෙලන්න එපා කියලා මම මේ එක්සත් ජාතික පක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒකට සහයෝගය දෙන්නට මේ කාගේත් මුදල් තමයි. මුළු ජනතාවගේ මුදල් තමයි. නමුත් ඒ තැන්පත්කරුවන් ගැන අපිට සලකන්න වෙනවා. යම්කිසි විදිහකින් ඒක ප්‍රතික්ෂේප වුණොත් මේ ඉන්න එක්සත් ජාතික පක්ෂිකයින් සියළුදෙනාම වගකියන්නට ඕන. යෝජනාවක් සම්මත කරන්නට ඕන එක්සත්

ජාතික පක්ෂකයින් විසින් කැබිනට් එකට ගෙන ඒ යෝජනාව සම්මත කරලා දෙන්නය කියලා ඉල්ලීමක් කරන්න ඕන. අගමැති තමයි වගකිවයුත්තා. අගමැතිට කියන්න ඕන සිංගප්පූරුවේ ගිහින් මහේන්ද්‍රන් එක්ක සාකච්ඡා කරලා සභාවේ සෝෂා.....

තමුත්තාන්සේලා වග කියන්න ඕන තමුත්තාන්සේලා තමුත්තාන්සේලාගේ නායකත්වයන්ට කියලා මේ අපේ ප්‍රදේශයේ ජනතාව. ඒ අයට හිරිහැර කරන්න එපා. මේ රජය කියන්නේ අපේ බදු මුදල්. අපි කාගේත් බදු මුදල්. දැන් දේපල සභාවේ නැහැ. තමුත්තාන්සේලාට වගකීමක් තියෙනවා මේ කටයුතු කරන්න අවහිර කරන්න එපායි කියන එක විතරයි අපි කියන්නේ. සහයෝගය දෙන්න කටයුතු කරන්න යැයි කියලා ඉල්ලා සිටිනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

අපි ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට තේ එකක් ලැස්ති කරලා තියෙනවා. විටින් විට ගිහින් තේ බිලා එන්න. ඒවගේම සංයුක්ත සැලැස්ම ගැන තීරසාර සංවර්ධන අරමුණු අන්තර්ග්‍රහනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 13 වෙනි සිකුරාදා උදේ 10.00 ඉදන් සවස 4.00 වෙනකම් කමිටු ශාලාවේදී පැවැත්වෙනවා. ඒ සඳහා හැමදෙනාම පැමිණෙන්න. එය දවසක වැඩමුළුවක්. ඒ සඳහා සහභාගී වෙන්න. ඒවගේම කාර්යසාධන තරග වලින් ප්‍රථම ස්ථානය ලැබූ දෙහිවල ගල්කිස්ස පෙර පාසල නිරීක්ෂණය සඳහා යාම සඳහා ලබන 12 වෙනිදා බ්‍රහස්පතින්දා පෙ.ව.7.00 ට ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න කියලාත් නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා මන්ත්‍රී මණ්ඩලය දැනුවත් කරනවා. පුළුවන් හැමෝම එන්න ඒ සඳහා සහභාගී වෙන්න. ඒවගේම අපි පහුගිය සභා වාරයේදී මන්ත්‍රීවරුන්ට ලබලා දුන්නා සභාව සතු වත්කම් පිළිබඳ විස්තර නොපමාව අපිට ඉදිරිපත් කරන්න කියලා පෝර්මයක් ලබලා දුන්නා. ඒ පෝර්මයත් ඉතා ඉක්මණින්ම ලබා දෙන්න කියන ඉල්ලීමක් මේ අවස්ථාවේදී කරනවා. ගරු මන්ත්‍රීවරුන්ට නැවතත් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබලා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලානි වන්දනා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, වයසට යනකොට මේ සමහර වෙලාවට පිස්සු වගේ වෙනවා. මටත් එහෙම වෙයිද දන්නේ නැහැ. මටත් වයස 63 ක් වෙනවා. ඒ නිසා සමාවෙන්න මොනවා හරි කියවුණොත් එහෙම . දැන් මේ මංජුල මන්ත්‍රීතුමා කපා කලේ මංජුල මන්ත්‍රීතුමාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේක දේශපාලන වේදිකාවක් කර ගත්තා සමහරු වයසක් බැලුවෙත් නැහැ. ඉතින් අපිත් කපා කලාට කමක් නැහැනේ. මම කියන්න නැගිටටේ මම ඔබතුමාටත් කිව්වා මම මේ ගැන කපා කරන්නේ නැහැ කියලා. නමුත් කපා නොකර බැරි තැනට ආවා. ගරු සභාපතිතුමනි, භොරකම් කලා කියනකොට තමුත්ගේ පක්ෂයේ අය, පක්ෂයේ අයට හරි අමාරුවක් දැනෙනවා. බැදුම්කරය ගැන කොච්චර කිව්වත් අපිට අමාරුවක් නැහැ. භොරකම් කලා නම් භොරකම් කරපු අය ඒක විදවපුවාවේ. අපිට මෙතන ප්‍රශ්නයක් නැහැ. භොරකම් කලා නම් තනිකරම මේ අධ්‍යක්ෂක මණ්ඩලය භොරකම් කරලා තියෙන්නේ. මම ඒක බය නැතිව කියනවා. ඒක වහගන්න තමයි අද මෙතන දගලන්නේ.

සභාවේ සෝෂා

ඕගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. වයස හැටියට කපා කරන්න ඉගෙන ගන්න ඕන. මෙතන ඉඳලා ඉඳලා ගිහින් තැනක් නැති වෙන කොට ගරු සභාපතිතුමා අපි මේ කවුරුත් මනුෂ්‍යයෝ. අපි කාටවත් අවලාද කියන්නේ නැහැ. අපිට රිදෙන්නෙත් නැහැ කාටවත් අවලාද කිව්වාට. අපි කිසිම කෙනෙකුට කියන්න ඇගිල්ල දික් කරන්න කිසි දෙයක් කරලා නැහැ. නමුත් මෙතන දේශපාලන වේදිකාවක් කරගත්තා. ඒකත් කමක් නැහැ. නමුත් සමහර අහගෙන ඉන්න බැරි වචනක් කියන්න පටන් ගත්තා. අපි මේ සමුපකාර සිද්ධිය හොදටම දන්නවා. මමත් ඔය සභාවේ ඉඳලා තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයට විතරයි මට යන්න බැරි වුණේ. මම කාලයක්ම මහා සභාව නියෝජනය කරලා තියෙනවා. මේ කාලේ මම හිටියේ නැහැ. මේක අපි කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මහා ජනතාවගේ

ප්‍රශ්නයක්. අපිත් අපිට පුළුවන් හැටියට මිනිසුන්ට උදව් කරගෙන යනවා. මොකද අපි සියළුදෙනාම මේ සීතාවක ප්‍රාදේශීය සභාවේ පක්ෂයක් පාටක් නැතිව සාමාජිකයෝ මුදල් යොදවලා ඉන්නේ. අපි ඒ සියළුදෙනා ගැන බලන්න ඕන. ඔබතුමාලාටත් එහෙමයි. අපිටත් එහෙමයි. මේක දේශපාලන වේදිකාවක් කරගෙන ඒකට කැබිනට් එකේ ඉන්න අයට වග කියන්න ඕන කිව්වාට මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ට පුළුවන්කමක් නැහැ කැබිනට් එකේ වෙන දේවල් වලට වග කියන්න. ඒවගේ ප්‍රකාශ කරන්න හොද නැහැ. ඒකයි මට කියන්න ඕන වුණේ. මීට පස්සේ කථා කරනකොට වයස හැටියට ටිකක් කල්පනා කරලා කථා කරනවා නම් හොදයි කියලා කියනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලකා පද්මසිරි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මේ සමුපකාර ප්‍රශ්නය දේශපාලන හේදයෙන් තොරව හැමෝම මුහුණ පා තියෙන ගැටළුවක්. මේ ප්‍රශ්නයේදී අපේ ගරු මංජුල මන්ත්‍රීතුමා යෝජනාවක් ගෙනාවා. යෝජනාව සංශෝධනය වෙලා යෝජනාව අද මෙතන කථා කරන්න පුළුවන් තත්වයක් ඇති වුණා. බොහොම සුභවාදී නිමිත්තක්. නමුත් කෙනෙක්ගේ දැනුමට අපහාස කරනවා නම් කෙනෙක් දන්න දෙයට අපහාස කරනවා නම් ඒක ගරු මන්ත්‍රීවරයෙකුට සුදුසු නැහැ කියලා මම හිතනවා. විශේෂයෙන්ම අපි නවක මන්ත්‍රීවරු. අපි නවක මන්ත්‍රීවරු ආදර්ශය ගන්නේ ඉදිරි පෙලේ ඉන්න මේ හිටිය සභාපතිතුමා කියන කෙනාගෙන් නැත්නම් අනෙක් හිටපු සභාපතිවරු කියන අයගෙන්. හිටපු මන්ත්‍රීවරුන්ගෙන්. අපි තම ඒ අභාෂය ගන්නවා. කෙනෙක්ගේ දැනුමට ගරු මංජුල මන්ත්‍රීතුමා හෝ වේවා වන්දන සූරියආරච්චි මන්ත්‍රීතුමා හෝ වේවා දන්න දත්ත න්‍යායන් ඇවිල්ලා කියනකොට ඒකට අපහාස කරලා වැරද්ද වහා ගන්න හදනවා නම් ඒ පුද්ගලයා ඉතාම අසාර්ථක පුද්ගලයෙක්. කොච්චර වයස වුණත් කමක් නැහැ අන්තිම අසාර්ථක පුද්ගලයෙක්.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය යෝජනාව ගැන කථා කරන්න. දැන් ඒ වචනය ඉවරයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලකා පද්මසිරි මැතිතුමිය

උදේට පරිනතයි කියලා හවස් වෙනකොට අපි නවකයි කියනවා නම් අපි කාගෙන්ද ආදර්ශයක් ගන්නේ. අපි මේ පක්ෂ විපක්ෂ හේදයකින් තොරව අපි මේ බලාගෙන ඉන්නවා. මේ සභාව ගෙනියන්න ඕන. ගමක් වෙනුවෙන් යන්න ඕන. එතැන අපි ඉන්නවා. ඔබතුමාලාගෙන් තමයි අපි ආදර්ශයක් ගන්නේ. සමුපකාර ප්‍රශ්නයේදී පක්ෂ හේදයකින් තොරව අපි හැමෝම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක්. එක්සත් ජාතික පක්ෂයට කිසිම උවමනාවක් නැහැ මේ සමුපකාරය කඩා වට්ටන්න. මොකද සමුපකාරයේ සාමාජිකයින් කියන්නේ අපේ අභිසක දුප්පත් මිනිස්සු. පොල් අත්තක් වියලා දර කැල්ල හොයලා විකුණලා දාපු සල්ලි තියෙනවා මේකේ. ගම් මට්ටමින් අපි ඒ දේ දන්නවා. සද ලංකාවෙන් පටන් ගත්ත සමුපකාර ව්‍යාපාරය ටී.බී සුභසිංහ මැතිතුමාගේ සහෝදරයාගෙන්. මේක මේ ග්‍රාමීය බැංකු ක්ෂේත්‍රය. සද ලංකාවෙන් පටන් ගත්ත මේ සමුපකාර ක්ෂේත්‍රය නැගෙනහිර හේවාගම් කෝරළෙන් අවසන් වෙනවා නම් ඒක ඇත්තටම ඉතාම දුක්මුසු කාරණයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට කවදාවත් අවශ්‍යතාවයක් නැහැ මේ සමුපකාරය වට්ටන්න. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නයට විසදුමක් හොයමු කියන යෝජනාව ගෙන එමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමත් ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, දැන් කථා කළේ සමුපකාර වංචාව සම්බන්ධයෙන්. දැන් ඒ සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව විවිධාකාර මත ඉදිරිපත් වුණා. මංජුල මන්ත්‍රීතුමාගේ යෝජනාවට සංශෝධන යෝජනාවක් අපේ වන්දන මන්ත්‍රීතුමා ගෙනල්ලා ඒක විවාදයට භාජනය වුණා. නමුත් බොහෝ අවස්ථා වලදී මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් කථා කළේ මාතෘකාවෙන් පිට. දැන් කොහෙම කථා කළත් මහා බැංකු බැඳුම්කරය හෝ වේවා සමුපකාර වංචාව හෝ වේවා ඒ දෙකම විසඳන්න ඕන ප්‍රශ්න මිසක් දිගටම ඇදෙන්න ඕන ප්‍රශ්න නෙමෙයි කියලා අපි හිතන්නේ. තරුණ මන්ත්‍රීවරු

විදිහට අපි විශ්වාස කරනවා අපේ රටේ අනාගතය වෙනුවෙන් යම් දෙයක් අපි ඉතුරු කරන්න ඕන කියන දේ විනාශ කරනවාට වඩා කියලා. සමුපකාරයේ සල්ලි ඉතුරු කරලා තියෙන්නේ කැමපස් ගිහින් උපාධි ගත්ත ලොකු මිනිස්සු නෙමෙයි. සාමාන්‍යයෙන් ගමේ එදා වෙල හම්බ කරගෙන කන මිනිස්සු. ඒ මිනිස්සු එදා හම්බ කරන රු.2000 න් රු. 1000.00 ක් වගේ තමයි දාලා තියෙන්නේ. ඒ මිනිසුන් යම් කිසි වෝදනාවක් තියෙනවා තමන්ගේ දුටු පුතා විවාහ කරලා දෙන්න ගියාම තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම තමුන්ගේ සල්ලි ගන්නේ කෙහොමද කියලා. ඒකට අධ්‍යක්ෂක මණ්ඩලය ඔවුන්ට දෙන උත්තරය ඔවුනට සාධාරණයකරණය කරන්න බැහැ කොහෙත්ම. ඒකට හේතුව තමයි අපි අපේ සල්ලි ගන්න ගියාම ඒක දෙන්න බැහැ කියනවා නම් අපිට තරහක් ඇති වෙන්නේ බැංකුවේ වැඩ කරන මනුෂ්‍යයෝ එක්ක. ගමේ මනුෂ්‍යයා තේරුම් ගන්න කැමති වෙන්නේ නැහැ අධ්‍යක්ෂක මණ්ඩලය මොකද්ද කළේ. මේ සල්ලි කොහේද දැමීමේ භාණ්ඩාගාර බිල්පත් මෙහෙම වුණා. මිනිසුන්ට ඒවා තේරුම් කරන්න බැහැ. මොකද මේක සම්මන්ත්‍රණයක් නෙමෙයි. මේක තේරුම් කර කර ඉන්න. මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සල්ලි. මෙතනදි ක්‍රියාත්මක වෙන්න ඕන අරයා මේක කළා මෙයා මේක කළා එහෙම වෝදනාවෙන් තොරව ගිහිල්ලා මේ මන්ත්‍රී මණ්ඩලයක් විදිහට අපිට මේ සම්බන්ධයෙන් උදව් කරන්න පුළුවන් නම් අපිට වගකීමක් තියෙනවා මහජනයා වෙනුවෙන් වග කියන්න. මංජුල මන්ත්‍රීතුමා ලොකු වපසරියක් අරන් කපා කළා මේ දෙය මේ විදිහට වෙලා තියෙනවා කියලා. අපි ඒකට අභියෝග කරලා වැඩක් නැහැ. අපි මොකද්ද වෙලා තියෙන්නේ කියලා මන්ත්‍රීවරු විදිහට අපි තීරණය කරන්න ඕන අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. අද කැබිනට් පත්‍රිකාවක් එනවා. අපිට වෝදනාවක් කළා ඒ සම්බන්ධයෙන් අපි වග කියන්න ඕන කියලා. මේ මන්ත්‍රීවරු දහතුන් දෙනාට කැබිනට් යෝජනා වෙනස් කරන්න බැහැ. ඒ 225 මන්ත්‍රී ප්‍රමාණය ඒක කරයි. අනෙක් කාරණාව තමයි පාර්ලිමේන්තුවේ ඇතුළේ කට්ටිය කරන දේ අපිට මේ සීතාවක ප්‍රාදේශීය සභාවට වෙනස් කරන්න පුළුවන් නම් සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළේ තමයි පාර්ලිමේන්තුව ස්ථාපිත කරන්න වෙන්නේ. එහෙම කරන්න බැහැනේ. උදේට පරිනත වෙන මන්ත්‍රීවරු සවසට නවක මන්ත්‍රීවරු වෙනකොට මෙතන ඇවිල්ලා කපා කරන්නේ මොකද්ද කියන එක පළවෙනිම කාරණාව විදිහට මම දකිනවා සමුපකාරයේ වංචාවක් සිදු වෙලා තියෙනවා. මිනිස්සු නැත්නම් වෙනදා වගේ සල්ලි අරන් එනවානේ. ඒ ගම් වල මිනිස්සු සල්ලි හම්බ වුණේ නැහැ නැහැ කියලා කියන්නේ වංචාවක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන කපා කරන්නේ. ඒකට පක්ෂ හේදයෙන් තොරව අපිට කපා කරලා යම් දෙයක් කරන්න පුළුවන් නම් ඒ දෙය කලා නම් හොදයි. තමුන්ගේ බුද්ධි මට්ටමට සමාජ මට්ටමට ගරහා ගන්නේ නැතිව ඒක තමයි හොදම කාරණය. මෙතනින් මාතෘකාවෙන් පිට ගිය අනෙක් කාරණය තමයි මහා බැංකු බැඳුම්කරය විසදුණා කියලා සමුපකාරයේ සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බැරි ඇයි කියලාත් අපිට තේරෙන්නේ නැහැ. මහා බැංකු බැඳුම්කරය ගැන සීතාවක ප්‍රාදේශීය සභාවේ කපා කරලා විසදුමක් ගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව අවශ්‍ය වෙන එකක් නැහැ. මෙතන සමුපකාර සල්ලි ටික නැහැනේ. අපි නවක මන්ත්‍රීවරු විදිහට වගේම සීතාවක ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රී මණ්ඩලයට වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්න. මංජුල මන්ත්‍රීතුමා කළේ ඒ වගකීම. අවශ්‍ය කරුණු පැහැදිලි කරලා වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ගෙනාපු සංශෝධන යෝජනාව විවාදයට භාජනය වුණේ. ඒනිසා අපි හරි දේ කරමු. අපි විවාද කරලා මෙතන අපි රණ්ඩු කරලා මරාගෙන වැඩක් නැහැ. පක්ෂ හේදය මෙතනට ඉස්සරහ දාගෙන මොන පක්ෂයේ වුණත් මහජනතාවගේ ප්‍රශ්නයේදී මහජනතාවට ගැටළුවක් වෙලා තියෙනවා නම් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිමු කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් පුසන්ත මැතිතුමා

ගරු සභාපතිතුමනි, මන්ත්‍රී මණ්ඩලයෙන් අවසරයි. මමත් කපා කරන්න නෙමෙයි හිටියේ. නමුත් ඇස්වත්ත ගැනත් ප්‍රකාශ වුණා. මම කපා නොකළහොත් කියයි ගිහින් මම ඇස්වත්ත ජනතාව වෙනුවෙන් ඒ තැන්පත්කරුවන් වෙනුවෙන් සභාවේදී කපා කළේ නැහැයි කියලා. අපේ හිතවත් මන්ත්‍රීතුමා ගිහින් රැස්වීමක් තියලා කපා කරලා ඇස්වත්ත ජනතාව පොඩ්ඩක් පිබිඳෙව්වා. මේ ප්‍රශ්නයේදීත් ඇස්වත්ත තමයි තැන්පත්කරුවන්ගේ වැඩිම මුදල් ප්‍රමාණයක් තියෙන්නේ. ඇස්වත්ත ග්‍රාමීය බැංකුවේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. මොකද මැණික් හම්බ වුනා

වෙනත් දේවල් වලින් කොල්ලන්ට සල්ලි හම්බ වුණා මේ සල්ලි යන එන ගමන් ගමේ බැංකුවට තමයි දැම්මේ. 13% ක ස්ථාවර පොලියක් වෙනත් බැංකු වලට වඩා ලැබුණා. පොලිය ලැබුණා. ඒ නිසා තමයි වැඩි මුදලක් අපේ ප්‍රදේශයේ තැන්පත් කළේ. හරිම අහිංසක ජනතාවක්. අද වන විට මිනිසුන්ට සල්ලි අවශ්‍යතාවයන් වෙලා තියෙනවා. එදා තැන්පත් කළත් අදවන විට ජීවත් වෙන්න බැරි තත්වයට මේ රට පත් වෙලා තියෙනවා. ඒ මිනිසුන්ට සල්ලි අවශ්‍යතාවය තියෙනවා. ගන්න යනවා. ඉතාම ශෝකජනක සිද්ධියක් වුණා ඊයේ පෙරේයිදා අපේ අසල්වැසි කාන්තාවක් එතුමිය විවාහ වෙලා ණයට විවාහ මංගල්‍යය කරලා එතුමිය කියනවා දෙවැනි ගමන දවසේ මම යන්නද සභාවට ගිහිල්ලා අපේ සභාපතිතුමා ළඟට යන්නද මම මනමාලයා එක්ක සල්ලි ඉල්ලන්න කියලා. මම කීවා යන්න එපා කියලා. තවත් සල්ලි ඉල්ලනවා ලක්ෂ 02 ක් විතර ණය වෙලා. ගාර්මට ගිය කාන්තාවක්. ඒ කාන්තාව ඉතාමත් අසරණ තත්වයට පත් වෙලා තියෙනවා. යථාර්ථය ඒක තමයි. වැලි ගොඩ දාපු අහිංසකම ජනතාවකගේ සල්ලි තමයි මේ සමුපකාරයේ තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් කපා කරන්න ඕන. අපි ඒ මුදල් ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ඒක තමයි අපේ වගකීම. අපි පළාත් සභාවේ හරි පාර්ලිමේන්තුවේ හරි අපේ මන්ත්‍රිතුමන්ලාට හරි අපි මේ යෝජනාව ඉදිරිපත් කරලා මේවගේ මහජනයාගේ විරෝධතාවයක් මහජනතාවගේ ඉල්ලීමක් තියෙනවා මේ මුදල් අපේ තැන්පත්කරුවන්ට ලබලා දීලා ඔවුන්ගේ අවශ්‍යතාවට ඉටු කරන්න අවස්ථාවක් ලබලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්න ඕන. අපේ ප්‍රදේශයේ විශාල තැන්පත්කරුවන් ඉන්නවා. ඒ වෙනුවෙන් කපා කරලා ඔබතුමා ඔබේ ප්‍රදේශයේ තැන්පත්කරුවන් වෙනුවෙන් කපා කරලා අපි අපේ මිනිසුන්ගේ සල්ලි ටික අරන් දෙන්න වගේම සමුපකාර සංගමයේ තියෙන දේපල ඔබතුමන්ලා ප්‍රකාශ කලා වගේ අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා ප්‍රකාශ කළේ ඒක වැටෙන්න දෙන්න බැහැ. මේක අපේ දෙමව්පියන් මුතුන් මිත්තන් ඇති කල සංගමයක්. මෙහි දේපල තියෙන්නේ පන්සල් වලින් ලබලා දිපු අපේ ගමේ පන්සලෙන් ලබා දුන් ඉඩමේ සමුපකාරය හදලා ඒවගේම හැමතැනම අපේ වත්කම් තමයි තියෙන්නේ. මේක ඇවර කරලා මේක විනාශ කරලා සාමාජිකයෝ 64,000 ක් ඉන්නවා. අපිට ඕන මේ සමුපකාර සංගමය පවත්වාගෙන මේ තැන්පත්කරුවන්ට යම්කිසි මුදලක් ලබා දීලා මෙය ඉදිරියටත් පවත්වාගෙන යන්න දැන් 100% ක්ම තැන්පත්කරුවන් තමන්ගේ මුදල් ලබා ගන්න යනවා. ඒ තත්වය මත තමයි බැංකුව අසිරුතාවයට පත් වෙලා තියෙන්නේ. අපේ ස්වේච්ඡා සංවිධාන බොරුවටත් ගිහිල්ලා මරණයක් වුණා කියලා මුදල් ගන්න යනවා. එතකොට දෙන්න බැහැ. යුක්තිය ඉෂ්ට කරන්න බැංකුවට අවස්ථාවක් නැහැ. මේ නිසා බැංකුව ඉතාමත් අසිරු තත්වයට පත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලය ගැන කපා කළා. අධ්‍යක්ෂක මණ්ඩලයට අපිට සම්බන්ධතාවයක් නැහැ. නමුත් අපේ රණවක මන්ත්‍රිතුමා කපා කළා අපේ පොහොට්ටුවෙන් පත් වුණු මන්ත්‍රිවරයෙක් ඉන්නවා කියලා මේ අධ්‍යක්ෂක මණ්ඩලයට කියලා. පොහොට්ටුවට සම්බන්ධ වුණු පක්ෂ ගොඩක් තියෙනවා. අපේ වන්දන ලියනගේ මන්ත්‍රිතුමාගේ පක්ෂය වෙන පක්ෂයක්. අපේ මන්ත්‍රිතුමා වෙන පක්ෂයක්. පොහොට්ටුවේ නෙමෙයි ඒ මන්ත්‍රිතුමා ඉන්නේ. විමලසේන මන්ත්‍රිතුමා ඉන්නේ වාසුදේව නානායක්කාර මැතිතුමාගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලුවේ. එතුමා ඒ පක්ෂයේ සාමාජිකයෙක්. පොහොට්ටුවටම කියලා ගහන්න එපා. පොහොට්ටුව කියන පක්ෂය ඉතාමත් මෑත කාලයේ බිහිවුණේ. ඒ පක්ෂයේ ඉන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු විතරයි. අපි අළුත් පක්ෂක් හදාගෙන අළුත් ගමනක් යන්න තමයි තීරණය කළේ. මෙහි මංකොල්ලාකාරයෝ දුෂිතයෝ නැහැ. අපිට උදව් කරපු පුද්ගලයින් ඉන්නවා. අපි වටා එක්රොක් වෙනවා. අපි ජයග්‍රහණය පතන කොට අපිට ඇවිත් උදව් කරනවා. මේ ජයග්‍රහණයේදී අපිට සම්බන්ධ වුණු පුද්ගලයින්ගේ වගකීම අපිට ගන්න බැහැ. අපි පොහොට්ටුවෙන් ජයග්‍රහණය කරපු මන්ත්‍රිවරු විදිහට අපෙන් ගමේ මිනිස්සු ඇවිත් අහනවා ඔබතුමාලගේ පොහොට්ටුවේ අයනේ ලක්ෂ ගාණක් ගිලා දැම්මේ කියලා. ගම පුරාම පෝස්ටර් ගහලා තියෙනවා. දෙන්න තියෙන උත්තර තමයි අපි පොහොට්ටුවේ වුණාට මේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඒ සියළුදෙනා නොදැනුවත්ව කළ දෙයක් හෝ දැනුවත්ව කළ දෙයක්. මේ සම්බන්ධයෙන් අපිට ඇගිල්ල දික් කරලා කපා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අපේ වැඩ කටයුතු අපි ගම් වල ඡන්දයක් හදා ගත්තේ ගම් වල සංවර්ධනයක් කළේ ඉතාම අසිරුවෙන් . අපිවත් අසිරුතාවයට පත් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි මේ කාරණය නිසා. ගමේ මිනිස්සු පොහොට්ටුවේ මන්ත්‍රිවරු කියලා කපා කරන්න ඔබතුමාලා තමයි මේ සල්ලි අරන් කියලා මේ ප්‍රචාරය නිසා අපිවත් අසිරු තත්වයට පත් වෙලා තියෙනවා. නමුත් අපේ මන්ත්‍රිතුමා පන්සලට ගිහින් රැස්

කරපු කට්ටිය පොලිසියට ගෙනත් පොලිසියේ අපේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කළාම අපිට ඕක ඉස්සෙල්ලා කළා නම් හරි කියලා. මෙතුමා දැනුවත් කරන්න ඉස්සෙල්ලා අපේ අධ්‍යක්ෂක මණ්ඩලය ටිකක් ප්‍රමාද වුණා. ඒ අය ගමන් ගමට ගිහින් හැංගෙන්නේ දුරකථනයට සම්බන්ධ වෙලා මිනිසුන් දැනුවත් කළා නම් මෙව්වර කල් යන්නේ නැහැ මම දන්න විදිහට. එතුමාලා බය වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් නිසා හරි කථා කළේ නැහැ. ඒ නිසා තමයි මෙතුමන්ලා කථා කරන්න ඇත්තේ. එහෙම කථා කරලා ඒ අය මිනිස්සු දැනුවත් කළා නම් මේ තාක් මේ ප්‍රශ්නය එන එකක් නැහැ කියලා මෙව්වර මිනිස්සු කලබල වෙන එකක් නැහැ. ඒ නිසා අපි සියළුදෙනාම එකතු වෙලා මේ අභියාචනා මිනිසුන්ගේ සල්ලි ටික ලබලා දෙන්න කටයුතු කරමු. මොකද අපිට ලබා දෙන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් හෝ පළාත් සභාවෙන් හෝ අරගෙන අපේ මිනිසුන්ට 100% ක් මුදල් එක පාර දෙන්න බැහැ. දුන්නොත් බැංකුව වැටිලාම යනවා. යම් ප්‍රමාණයට අවශ්‍යතාවය තියෙන අයට මුදල් ලබා දෙන්න කටයුතු කරමු. ඇස්වත්ත ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඕනම අවස්ථාවකම මේ මුදල් ලබා ගන්න අරගෙන ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න අපි පෙනී සිටින බව ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ ඇති වී තිබෙන යම් කිසි ගැටළුවක් පිළිබඳව මුලින්ම මංජුල වීරරත්න මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. පස්සේ ඒ යෝජනාව සඳහා සංශෝධන යෝජනාවක් වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව විවාදයට ගන්න මේ මොහොතේ යම්කිසි අදහසක් දක්වන්න ඕන. මුලින්ම මතක් කරන්න ඕන නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාරයට අපේ මේ අවස්ථාවේලා ආසනය තුළ මේ ප්‍රදේශය තුළ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් බවට අපි මුලින්ම මතක් කරන්න ඕන. නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකු පද්ධතිය තමයි නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාරයට ඒ ආයතනයට වැඩිම මුදලක් උපයා ගත්තේ ග්‍රාමීය බැංකු පද්ධතිය මගින්. ඉතින් අද වන විට ග්‍රාමීය බැංකු පද්ධතියේ යම්කිසි අක්‍රමිකතාවයක් පිළිබඳව මංජුල වීරරත්න මන්ත්‍රීතුමා මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණේ. මේ යෝජනාව වෙනත් පැත්තකට ගමන් කරන්න මම දකින විදිහට හේතු සාධක වුණේ අපේ මංජුල වීරරත්න මන්ත්‍රීතුමා මේ යෝජනාව එව්වාට පස්සේ ඊයේ සවස මේ Face book මගින් යම් කිසි මහජනතාව දැනුවත් කිරීමක් කරලා මම හිතන්නේ එතුමාගේ හිතවත් පිරිසක් යොදවලා. මේ Face book මගින් එතුමාගේ හිතවතුන් කිහිපදෙනෙක් පල කරලා තිබුණා අද දිනයේ මහා සභාව පැවැත්වෙන දිනයේ සමුපකාර ගනුදෙනුකරුවන් වෙනුවෙන් කථා කරන මන්ත්‍රීවරු කවුද ඒ වෙනුවෙන් විරුද්ධව කථා කරන්නේ කවුද කියලා දැන ගන්න අපේ ගැලරියට එන්න කියලා තමයි ප්‍රචාරය කරලා තිබුණේ. මංජුල වීරරත්න මන්ත්‍රීතුමාට මතක් කරන්න ඕන මංජුල වීරරත්න මන්ත්‍රීතුමා කිව්වා එක අතකින් සතුටු වෙනවා මේ ගැන සංවාදයක් ඉදිරිපත් කිරීම සඳහා මේ යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් කියලා. මංජුල වීරරත්න මන්ත්‍රීතුමා ඒක කියන කොටම මට දැනෙනවා මංජුල වීරරත්න මන්ත්‍රීතුමාට හිතේ පොඩි අමාරුවකුත් හැදෙන්න ඇති සංශෝධන යෝජනාවකුත් ගෙනාපුවාම. මංජුල වීරරත්න මන්ත්‍රීතුමාට මතක් කරන්න ඕන ඔබතුමා පැහැදිලිවම මේ යෝජනාව ගෙනාවේ මංජුල වීරරත්න මන්ත්‍රීතුමා මුලින්ම මේ යෝජනාව ගෙනාවේ වෙන මොකවත් වින්දා නෙමෙයි පොහොට්ටුවට එහෙම නැතිනම් අපේ දේශපාලන බලවේගයට මඩ ගැසීම සඳහා තමයි මේ යෝජනාව ගෙනාවේ. ඒක ඉතාමත් පැහැදිලියි. ලොකු ප්‍රචාරයකුත් දුන්නා මේක පොහොට්ටුව මඩ ප්‍රභාරයක් එල්ල කරන්න. එතුමා ගමන් ගමට ගියා. අපේ රණවක මන්ත්‍රීතුමාත් එක්ක මේ දෙදෙනා ග්‍රාමීය බැංකු ගිණුම් හිමියන් රැස් කරලා දේශපාලන කථාවක් ගම් මට්ටමින් ගිහින් අපේ වන්දුසිරි ගමගේ මන්ත්‍රීතුමා කිව්වා වගේ පළාත් සභා මැතිවරණය සඳහා මංජුල වීරරත්න මන්ත්‍රීතුමා ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අපි ඒකට කිසි ගැටළුවක් නැහැ. අපිට පුළුවන් සහයෝගයක් දෙනවා. සමුපකාරය කියන ආයතනය දඩම්මා කරගෙන ඒ පළාතේ සභා මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුත්තක් ගන්න ඔබතුමා ලැස්ති වෙන්න එපා. අපි පැහැදිලිව කියන්න ඕන තමුන්නාන්සේ Face book හරහා තමුන්නාන්සේලා ගේ

ගජ මිතුරන් හරහා යම්කිසි ප්‍රචාරයක් දීලා මේ මිනිස්සු ටික මෙනතට ගෙනත් මේ ගන්න හදපු ප්‍රචාරය තමුන්නාන්සේට වැළකුණේ වෙන තීරණයක් හින්දා නෙමෙයි. මේ සමුපකාරයට ආදරයෙන් නෙමෙයි යෝජනාව දැමීමේ. අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා කිව්ව වගේ අපේ ප්‍රාදේශීය සභාව සතු ඉඩකඩම් ටික ආපහු අපිට ගන්න පුළුවන්. ඒක පාර්ශ්වීයව නෙමෙයි. ඒක ටිකක් තද වැඩියි. අපි ගිවිසුම් අවලංගු කරලා අපි සාකච්ඡා කරලා මේ ටික පවරා ගන්න පුළුවන්. හැබැයි පවරා ගන්න පමණින් මේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්නය විසඳෙනවා නම් අපිට පුළුවන් ඒක කරන්න. හැබැයි ඒ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. ඒකයි සැබෑ කාරණය. මහා බැංකුවට අයත් ආයතනයක ලියාපදිංචි ආයතනය එන්ට්‍රස්ට් කියන ආයතනයේ මුලින්ම මුදල් තැන්පත් කරලා තියෙන්නේ 2000 වර්ෂයේ මම දන්න තරමට. නැත්නම් ඊට ආසන්න දිනක. මංජුල වීරරත්න මන්ත්‍රිතුමා හිතනවා මංජුල වීරරත්න මන්ත්‍රිතුමාලා ළග විතරයි මේ ලිපි ලේඛන තියෙන්නේ කියලා. එතුමා හිතන්නේ එතුමා විතරයි මේවා දන්නේ කියලා. මේ අපිත් දන්නවා. හැබැයි අපිට මේවා කිය කියා ගමේ එහේ මෙහේ යන්න එහෙම දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි. අපි එහෙම දේශපාලනය කරන කණ්ඩායමක් නෙමෙයි. අපිට ගමින් ගමට ගිහිල්ලා මේ පිළිබදව දැනුවත් කරන්න අපිට උවමනාවක් නැහැ. මංජුල වීරරත්න මන්ත්‍රිතුමා මේ කරගෙන යන්නේ ගමින් ගමට ගිහින් මේ පිළිබදව දැනුවත් කරලා මිනිස්සු ටික අඩුස්සලා සමුපකාරය වසා දැමීමේ කාර්යභාරය තමයි මේ කරන්නේ. එතුමා මේ යෝජනාව ගෙනාවේ සමුපකාරය රැක ගැනීමේ අරමුණකින් නෙමෙයි. අපි ඉන්නේ සමුපකාරය රැක ගන්න. ඔබතුමා හෙට දිව්ගල්ල මන්ත්‍රිතුමා කිව්වා වගේ හෙට අපිට අඩ ගහන්න මේ කටයුත්තට උදව් කරන්න කියලා අපි එනවා උදව් කරන්න. අපිට අධ්‍යක්ෂක මණ්ඩලය රකින්න අපිට උවමනාවක් නැහැ. අනෙක් කාරණය තමයි අධ්‍යක්ෂක මණ්ඩලය හෝ මේ කුමන පාර්ශ්වයක් යම්කිසි අකටයුත්තක් කරලා තියෙනවා නම් යම්කිසි හොරකමක් කරලා තියෙනවා නම් තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් තියෙන්නේ. තමුන්නාන්සේලාගේ මහ ඇමතිවරයෙක් ඉන්නේ. මේ යහපාලන ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ. ප්‍රදීප් මන්ත්‍රිතුමා කිව්වා වගේ මුළු රටේම නීතියක් නැති තැනට පත් වෙලා. ඒක තමයි අද රට තුළ ඇති වෙලා තියෙන තත්වය . ඒ නිසා තමුන්නාන්සේලාට පුළුවන් මේ අධ්‍යක්ෂක මණ්ඩලය හොරකමක් කරලා තියෙනවා නම් මේ ආයතන හොරකමක් කරලා තියෙනවා නම් FCID එකේ මේවන විට විභාගයක් යනවා. ඒ පැමිණිල්ල විභාග කරමින් තියෙනවා. දැන් ඒ විභාග කරලා ඒ අය වැරදිකාරයෝ නම් ඔබතුමාලාගේ ආණ්ඩුව ඔබතුමාලාගේ මහ ඇමතිතුමෙක් ඉන්නේ. ඔබතුමාලා මහ ඇමතිතුමාට කියලා අනේ මේ රත්තරනේ මේ වැඩේ කරන්නකෝ මේ හොරු ටික දාන්නකෝ ඇතුළට. හොරු අල්ලනවා කියලා ඇවිල්ලා මහා බැංකුව මහා දවල් මංකොල්ලා කාලා ඒකවත් හරියට කරගන්න බැරි මොහොතක තමයි සමුපකාරය ගැන කථා කරන්නේ. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් කියලා මහ බැංකුවට අධිපතිවරයෙක් පත් කරලා අපේ රටේ පුරවැසි භාවයක්වත් නැති සිංගප්පූරුවේ පුරවැසිභාවයක් තියෙන මහා බැංකු අධිපතිවරයෙක් පත් කරලා ඒ මහා බැංකුව මංකොල්ලා කාපු තමුන්නාන්සේලා මේ සමුපකාරයේ මේ කටයුතු ගැන මිනිස්සු දැනුවත් කරලා කථා කරන්න කිසි අයිතියක් නැහැ. ඔබතුමාලා තමයි මේ රටේ දැවැන්තම මංකොල්ලය කාපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඔබ තමුන්නාන්සේලා සමුපකාරය ගැන කථා කරලා සමුපකාරයේ මොකක් හරි ගැටළුවක් වෙලා තියෙනවා නම් ඒක තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් අල්ලලා හිරේ දාලා ඒගොල්ලන්ගේ දේපල විකුණලා ඒ මුදල් අයකර ගෙන තමුන්නාන්සේලා කැමති දෙයක් කරන්න. ඒකේ කිසි ගැටළුවක් නැහැ. අපි ඉන්නේ එතන. අපි බලන් ඉන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අය අනේ ගිහින් ඇතුළට දාන්නකෝ ඔප්පු කරන්න පුළුවන් නම්. එහෙම කරන්නේ නැහැ .දැන් යම්කිසි කාලයක් ආවා. මේක මේ තමුන්නාන්සේලාගේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට පත් කරගෙන තමුන්නාන්සේලාගේ බංකොලොත් දේශපාලන ව්‍යාපාරය නැවත උත්සලා ගන්න නැවත වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයක් හැටියට පත් කරගෙන තමයි ගම් වල ක්‍රියා කරමින් ඉන්නේ. ඒ නිසා අපි කියනවා ඒ බංකොලොත් දේශපාලන කටයුතු කරන්න සුදානම් වෙන්න එපා සමුපකාරය පාවිච්චි කරලා. අපි කවුරුත් ආරක්ෂා කරන්න උවමනාවක් නැහැ. අපි කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය හොරු නම් තව කවුරු හරි හොරු නම් අනේ ගිහිල්ලා තමුන්නාන්සේලාගේ අගමැතිතුමාට කියලා ආරක්ෂක ඇමතිතුමාට කියලා අධිකරණ ඇමතිතුමාට කියලා හැබැයි මේ භාමුදුරු කෙනෙක් මොකක් හරි කිව්වා නම් එහෙම

ටක් ගාලා ගිහින් ඒකට නීතිය ක්‍රියාත්මක කරනවා වගේ දැන් නීතිය ක්‍රියාත්මක කරන්නකෝ. එහෙ නැතිව පන්පෝරි ගහන්න එන්න එපා. තමුන්නාන්සේලාගේ අතේ ආයුධය නියාගෙන තමුන්නාන්සේලාගේ අතේ අඩුව නියාගෙන අත පුවවගන්න ඕන නැහැ. තමුන්නාන්සේලා හෙටම ක්‍රියාත්මක වෙන්න. අධ්‍යක්ෂක මණ්ඩලය වරදක් කරලා තියෙනවා නම්. ගිහින් නඩු දාන්න. එහෙම එකක් නැහැ. ඒ නිසා බොරු කියන්න එපා. මෙතන යම් වංචාවක් සිදු වෙලා ඇති . ඒක ආයතනවල සිදු වුණු දෙයක්. ආයතන ආයතන මාරු කරලා යම් කිසි ක්‍රමවේදයකට 2000 න් ඉදන් හෝ ඊට ආසන්න වර්ෂයක මේක මුදල් තැන්පත් කලාට පස්සේ මේ තාක් යම්කිසි පිළිවෙලකට ඇවිත් තියෙනවා. ඒක මහා බැංකුවත් පිළි ගන්නවා. මහා බැංකුව ඇතුළෙන් මේක සිදු වුණේ. මහා බැංකුව ඇතුළේදී ඒක මාරු කලා නම් කවුද වැරදි. එහෙම නම් මහා බැංකුව තමයි වැරදි. ඒකට අධ්‍යක්ෂක මණ්ඩලය විතරක් නෙමෙයි වැරදි. ඔක්කොම හොරු නම් ඔක්කොමලා ඇතුළට දාන්න. නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව බංකොලොත් දේශපාලන ව්‍යාපාරයක් නැවත නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වෙන්න එපා කියලා අපි මේ සියළුදෙනාට මතක් කරමින් වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා මේ යෝජනාව ගැන ඉතාම සාධනීය ලෙස හිතලා මේ යෝජනාව සංශෝධනය කිරීම පිළිබඳව අපි මංජුල වීරත්න මන්ත්‍රිතුමාගේ යෝජනාවට නම් එකඟ වෙන්නේ නැහැ. අපේ මේ සමුපකාර පද්ධතිය ඉතාම ළගින් සිටින අපි මේ සමුපකාර පද්ධතියේ ගනුදෙනුකරුවන්ගේ මේ ප්‍රශ්නය පිළිබඳව ඉතාමත් සාධනීය ලෙස බලන නිසා අපිට අවශ්‍යතාවයක් නැහැ මේ අයට මුදල් නොදී ඉන්න කියන තැනට මේක පත් කරන්න. ඒ නිසා අපි කියන්නේ අවසාන වශයෙන් මේ සමුපකාර පද්ධතියේ අකටයුතුකම විසදීමේ අවසාන ඉලක්කය මේ සියළු කරුණු මොනම දේ වුණත් මංජුල වීරත්න මන්ත්‍රිතුමා පළාත් සභාවට ගියත් වැඩක් නැහැ. ගනුදෙනුකරුවන්ට සල්ලි ලැබෙන්නේ නැති නම්. ඒක තමයි ඇත්ත. ඒ නිසා ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්නය විසඳනවා කියන්නේ ගනුදෙනුකරුවන්ට සල්ලි ටික ලැබෙන්න ඕන. ඔබතුමාගේ දේශපාලන ගමන යන්න අපි ඔබතුමාට ආශීර්වාද කරනවා. අපි උදව් කරනවා. ඒ නිසා ඒක සමුපකාරයට සම්බන්ධ කරගන්න එපා කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මම නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මංජුල වීරත්න මන්ත්‍රිතුමා විසින් මේ සභාවට ගෙන එන ලද 05 - (05) යෝජනාවේ සංශෝධනයක් ඉදිරිපත් කලා අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා. ඒ අනුව මේ සභාවේ කටා කිරීම සඳහා ප්‍රථමයෙන්ම අවසර ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ විපක්ෂ නායක ජයන්ත රණවක මැතිතුමා දැවැන්ත වෝදනාවක් ඉදිරිපත් කලා ඔහු එක් අවස්ථාවකදී කියනවා මේ සමුපකාරයට වග කියන්න ඕන මහේෂ් අල්මේදා මන්ත්‍රිතුමාත්, සුමිත් විජයමුණි සොයිසා මන්ත්‍රිතුමාත් කියලා එතුමා වෝදනාවක් කරනවා. මොකද 2011 වර්ෂයේදී අවසාන වතාවට තමයි සමුපකාර ඡන්දය පැවැත්වෙන්නේ. එදා මෙදා දක්වා කිසිම ඡන්දය පැවැත්වුණේ නැහැ. රණවක මන්ත්‍රිතුමා ඔබතුමාට මම කියන්න ඕන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ අවිසාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට හිටියේ සුමිත් විජයමුණි සොයිසා මැතිතුමා . ඒවගේම තමයි වර්තමානයේ යහපාලන ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නෙන් එහි සංවිධායකවරයා හැටියට ඉන්නෙන් සුමිත් විජයමුණි සොයිසා මැතිතුමා. ඒනිසාවෙන් අපි දන්නවා අපි මොනවා කිව්වත් වැඩක් නැහැ. මහේෂ් අල්මේදා මැතිතුමා මෙම සමුපකාර ඡන්දය පැවැත්වීම සඳහා උත්සාහයන් ගණනාවක්ම අරගත්තා. නමුත් ඒ සියල්ලක්ම ව්‍යාර්ථ කලා. අපි බොහොම වගකීමෙන් කියන්නේ සුමිත් විජයමුණි සොයිසා මැතිතුමා විසින්. ඒක තමයි ඇත්ත කථාව. කවුරු කෙසේ මොනවා කිව්වත් ඒ වෝදනාව මහේෂ් අල්මේදා මන්ත්‍රිතුමාගේ ලේකම්වරයා හැටියට මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි අවසාන වතාවට 2016 දී සමුපකාර ඡන්දය පවත්වන්න අවශ්‍ය සියළු කටයුතු සුදානම් කලා. නාම යෝජනා පත්‍ර පවා මහා සභාවල් වලට අපි ගිහින් භාර දුන්නා. දින වකවානු නියම කලා. නමුත් අවසානයේ වෙනත් හස්තයක බලපෑම මත සමුපකාර අමාත්‍යවරයා විසින් එම ඡන්දය අවලංගු කරනු ලැබුවා. ඒ නිසාවෙන් තමයි මෙවැනි තත්වයන් උද්ගත වුණේ කියන බව බොහොම වගකීමෙන් කියනවා රණවක ගරු මන්ත්‍රිතුමනි. මම නැවත වරක් මහේෂ් අල්මේදා මන්ත්‍රිතුමාගේ ලේකම්වරයා වශයෙන් ඔබතුමාගේ වෝදනාව මහේෂ්

අල්මේදා මැතිතුමාට කරන වෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒවගේම තමයි ගරු රණවක මන්ත්‍රිතුමා කිව්වා සමුපකාර ජන්දයේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරන අවස්ථාවේදී එතුමා මට සහයෝගය ලබා දුන්නේ නැහැ කියලා. මම රණවක මන්ත්‍රිතුමාට එදා උදේ කෝල් එකක් දුන්නා රණවක අයියේ ඔයා කොහෙද ඉන්නේ කියලා. මට ඒ ගැන ඒ තරමට විශ්වාසයක් තිබුණා. රණවක මන්ත්‍රිතුමා මට ජන්දය ප්‍රකාශ කරයි කියලා. හරි මල්ලි මම දැන් මිනිස් එන ගමන් කිව්වා. මම විශේෂයෙන්ම කියන්න ඕන අපේ ගමේ සමුපකාරයේ මහා සභාවට ඉල්ලලා අපේ කණ්ඩායම දිනලා අපි මහා සභාවට පත් වෙලා එහි අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා මම තරග කරනු ලැබුවා. විශේෂයෙන්ම එදා අනෙක් පිලේ හිටියේ උදය වීරසිංහ හිටපු සභාපතිතුමා සහ ඒ කණ්ඩායම. ඒවගේම පෞද්ගලිකව මට විශේෂ උවමනාවක් තිබුණා උදය වීරසිංහ සභාපතිවරයා කරනවාට විරුද්ධව කටයුතු කරන්න. අපිට පෞද්ගලික අවශ්‍යතාවයක් තිබුණා එදා හිටපු GM ව එම තනතුරෙන් ඉවත් කරන්න. අන්න ඒ සඳහා තමයි අපි බලය ලබා ගැනීමට කටයුතු කළේ. ඒත් ඒ වගකීම අපේ රණවක මන්ත්‍රිතුමා විසින් ඔය පාපොච්චාරණය කරන්නේ රණවක මන්ත්‍රිතුමන්ලා විසින් එදා ඒක ව්‍යාර්ථ කළා. එහෙම නැති වුණා නම් අපිට එදා තිබුණා සභාපතිත්වය අපේ පිලට අරගෙන අපි බලාපොරොත්තු වන අරමුණු ඉටු කර ගන්න. සමුපකාරයට 100% ක් වගකිව යුතු එක නිලධාරියෙක් ඉන්නවා. ඒ හිටපු GM මහත්මා. ඔහු තමයි මේ විනාශය කළේ. මම කියන්නේ මහා භාණ්ඩාගාරයේ බිල්පත් මුදල් සම්බන්ධව නෙමෙයි. සාමාන්‍ය සමුපකාර සමීතිය ගෙන යන රටාව තුළ දැවැන්ත විනාශයකට පත් කලේ හිටපු සභාපතිවරයා සහ ඒ GM මහත්මයා කියන එක මම ඉතාමත් වගකීමෙන් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. විශේෂයෙන්ම මට ඒ ගැන කියන්න තියෙන්නේ එපමණයි. අපි දන්නවා මේ යෝජනාව ඇත්ත වශයෙන්ම මේ සභාවට ගෙන එන්නේ අපේ මේ සීතාවක ප්‍රාදේශීය සභාවට තියෙන ආදරයටවත් සීතාවක ප්‍රාදේශීය සභාවේ දේපල රැක ගැනීමේ සැබෑ වූ අරමුණකින් නෙමෙයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මට කලින් කපා බොහොමයක් කරනු ලැබුවා. ඒ හැම එකෙන්ම එකම දේ තමයි කියවුණේ. මම උත්සාහ කරන්නේ නැහැ ඒ දෙයම නැවත වතාවක් කියන්න. මතක් කරන්න ඕන අපේ මංජුල වීරරත්න මන්ත්‍රිතුමා කිව්වාම හැමකෙනාම දැන් හීනෙනුත් මංජුල වීරරත්න මන්ත්‍රිතුමාව පෙනෙයි. ඒ තරමටම දැන් මේ සභාව තුළ කියනු ලැබුවා. එතුමාගේ සිහිනයක් තමයි කලින් කපා කරපු මන්ත්‍රිතුමන්ලා කිව්වා වගේ පළාත් සභාවට යාමේ සිහිනය එතුමාට තියෙනවා. ඒකට හොඳම අවස්ථාවක් තමයි සමුපකාර සමීතියේ ග්‍රාමීය බැංකු පද්ධතියේ ගිණුම් 60,000 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ මේ අය කුලප්පු කරලා මේ අය උසි ගන්නලා මේ තුළින් කිසියම් වූ පාත් එකක් හදන්න තමයි උත්සාහ කරන්නේ. ඊළඟ මැතිවරණය සඳහා මම දන්නේ නැහැ ඒ මැතිවරණය කොයි කාලයේ එයිද කියලා. ඒ මැතිවරණය සඳහා තරග කරලා ජයග්‍රහණය කිරීමේ සිහිනය සැබෑ කරගන්න තමයි මෙතුමා මේ තුළින් උත්සාහ කරන්නේ. ඒක ඒ පැත්තෙන් වෙනවා වගේම අනෙක් පැත්තෙන් අපේ සමුපකාරයේ සේවකයින් දැවැන්ත තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඔවුන්ගේ සේවය අහිමි වන තත්වයට මේ තුළ පත් වෙලා තියෙනවා. ඒකත් ඉතාම අවාසනාවන්ත තත්වයක්. අපේ මංජුල වීරරත්න මන්ත්‍රිතුමා හරියට ක්‍රියාත්මක කරන්නේ ඌරොත් අපේ නෙමෙයි. බල්ලොත් අපේ නෙමෙයි. අපිට තියෙන්නේ උසි උසි කියන්න වගේ තත්වයක් තමයි එතුමා විසින් කරනු ලබන්නේ. ඔහුගේ ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවේ තඹ රුපියලක්වත් ඔහුගේ නමින් නැහැ. ඔහුට තියෙන්නේ රු.100 ක සාමාජිකත්වය පමණයි. ඒ නිසා තමයි මම කලින් කිව්වා වගේ මොහුට හොඳම අවස්ථාවක් වෙනවා ඒ නිසා හැම අස්සක් මුල්ලක් නැරම ගිහින් අපේ අහිංසක සමුපකාරයේ ගිණුම් හිමියන් අර කබලෙන් ලිපට වැටිලා වගේ තත්වයට පත් වෙලා තියෙන මොහොතක ඔවුන්ව උසි ගන්වලා ඔහුගේ මේ යටි අරමුණ එක පැත්තකින් ඒ දිනා ගැනීමේ කාලකන්ති උත්සාහයක තමයි ඔහු නිරත වෙන්නේ. අනෙක් පැත්තෙන් ඔවුන්ට අපි දන්නවා එදා 2015 යහපාලන ආණ්ඩුව බලයට එන්නේ හොරා කියන මන්ත්‍රය අස්සක් මුල්ලක් නැර ජප කරලා තමයි. ඒ හොරා කියන මන්ත්‍රය අද වෙනකනුත් ජප කරන එක නතර කරලා නැහැ. ඒ තුළ තමයි වර්තමාන පොහොට්ටුවේ සභාපතිවරයාට අධ්‍යක්ෂක මණ්ඩලයත් හොරා කියන නම පට බැඳලා ඒ තුළ අපේ ග්‍රාමීය බැංකු අංශයේ ඒ ගිණුම් හිමියන් උසි ගන්වලා මේ තත්වයට පත් කරලා එවන්නේ. මට මතකයි පහුගිය සම්බන්ධීකරණ කමිටුවේදී ඔහු නැගිටලා මහා වීරයෙක් වගේ ප්‍රකාශයක් කළා වර්තමාන පොහොට්ටුවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය මේ හොරකමට වග කියන්න ඕන

ඒ නිසා අපි ඉදිරි කාලයේදී මෙම සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය රිමාන්ඩ් කරලා ඔවුන්ගේ සාක්ෂි වල තියෙන මුදල් වලින් මේ සමුපකාර ගිණුම් හිමියන්ට මුදල් ලබා දෙනකම් අපේ සටන අත හරින්නේ නැහැ කියලා. මොකදද සංවිධානයක් හදාගෙන මහා ලොකුවට කියනු ලැබුවා. මම ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා පුළුවන් නම් ඊළඟ සම්බන්ධීකරණ කමිටුවට ප්‍රථම ඔය කියන සභාපතිවරයා හා අධ්‍යක්ෂක මණ්ඩලය රිමාන්ඩ් කරලා පෙන්වන්න කියලා. මම හිතන්නේ ගරු මන්ත්‍රිතුමා තවත් දින කිහිපයක් තියෙනවා ඊළඟ සම්බන්ධීකරණ කමිටුවට. ඒ අභියෝගය මේ සභාවේදීත් කරනවා කියන එක ප්‍රකාශ කරනවා. මම ඊට වඩා එතුමාට කියන්න යන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ වංචාව තුළ අපේ අභියෝග මිනිසුන්ට දැවැන්ත ප්‍රශ්නයක් පාඩුවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වර්තමාන සභාපතිතුමාත් අධ්‍යක්ෂක මණ්ඩලයත් අර සියළුම පව කරට අරගෙන මේ අවස්ථාවේදී කටයුතු කරනු ලබනවා. අපි දන්නවා 2017.07.31 වෙනිදි මහා බැංකුව සමග සාකච්ඡාවක් කරනවා. එහි බැංකු නොවන නිලධාරීන් Non Bankig Officer කියන ඒ උදේනි අලවත්තගේ මහත්මා එක්ක තමයි ඒ සාකච්ඡාව කරන්නේ. ඒ සාකච්ඡාවේදී එකඟ වෙනවා සමස්ත කෝටි 54 මුදලින් 50% ක මුදලක් ලබා දීමට. ඒ මුදල ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන තුරුත් සිදු කරමින් පවතිනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒවගේම තමයි මහේෂ් අල්මේදා මැතිතුමා මීට සති 03 කට පමණ ඉහතදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න අමාත්‍යතුමා මුණ ගැහිලා ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කරලා ඒ අවබෝධයත් සමග මහේෂ් අල්මේදා මන්ත්‍රිතුමා තනියෙන් නොමෙයි ගියේ. වර්තමාන සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක. ඔවුන් සියළුම ලිපි ගොනු එතනට අරන් ගියා. ඒ ගෙනිහිල්ලා සාකච්ඡා කළේ මහා බැංකු නිලධාරියෙක් සමග සාකච්ඡා කරලා දැන් මේ වනවිට කලින් කිව්වා වගේ ඒ කැබිනට් පත්‍රිකාව සුදානම් කරලා තියෙන අවස්ථාවක තව දින කිහිපයකින් ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් එකට පැමිණෙයි. ඒ අවස්ථාවේදී එය අනුමත වුණොත් මම හිතන්නේ මේ ප්‍රශ්නය කිසියම් ප්‍රමාණයකට විසඳගන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මට මතකයි ඒ සඳහා මංජුල වීරරත්න මන්ත්‍රිතුමා කිව්වා එදා සම්බන්ධීකරණ කමිටුවේදී අපි මේ පිළිබඳව කැබිනට් එකට වාර්තාවක් ගෙනාවොත් එයත් පරාජය කරන්න අපි කටයුතු කරනවා කියන ප්‍රකාශය එදා කරනු ලැබුවා. එහෙම කළොත් මම දන්නේ නැහැ මොනවාගේ තත්වයට මේක පත් වෙයිද කියලා. ඒ නිසා ගරු මන්ත්‍රිතුමා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මොන දේ කළත් මොන දේ කිව්වත් එවැනි කාලකන්නි වැඩකට යන්න එපා. එහෙම වුණොත් අපේ අභියෝග මිනිසුන්ගේ ජීවිත වලට තද බලපෑමක් මේ තුලින් වෙයි කියලා මම ප්‍රකාශ කරනවා. මම මේ ක්‍රියාදාමය පිළිබඳව මම මීට වඩා කපා කරන්න යන්නේ නැහැ. මොකද හැම මන්ත්‍රිවරයෙක්ම මේ සම්බන්ධයෙන් කපා කළා. අපේ වන්දනා සුරියආරච්චි මන්ත්‍රිතුමා ගෙනාපු සංශෝධන යෝජනාවට අපේ එකඟත්වය පල කරනවා කියන බව දන්නා සිටිමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි එස්.ඒ ජයවර්ධන මැතිතුමා

ගරු සභාපතිතුමනි, හංවැල්ල විවිධ සේවා සමුපකාර සමිතිය පිළිබඳව දිගින් දිගටම අපේ ගරු මන්ත්‍රිතුමන්ලා මන්ත්‍රිතුමියන්ලා විවිධ අදහස් පළ කළා. ඒවගේම මම හිතනවා මගෙන් වගකීමක් හා යුතුකමක් වෙනවා විවිධ සේවා සමුපකාර සංගමය තුළ බැංකු ගත වුණු ඒ සාමාජික සාමාජිකාවන් පිළිබඳව පොඩ් අදහසක් ඉදිරිපත් කිරීම. ඇත්ත වශයෙන්ම අපි කණගාටු වෙනවා හංවැල්ල විවිධ සේවා සමුපකාර සංගමයේ බැංකු වල සාමාජිකත්වය ලබා ගෙන ඒ අභියෝග මිනිස්සු මේවන විට අසරණ තත්වයක පසු වෙනවා. නමුත් මේ විනාශකාරී තත්වය පිළිබඳව කොටසක් බලාපොරොත්තු වෙනවා සිතාවක ප්‍රාදේශීය සභාවේ සම්පත් විකුණලා ඒ වැට්ටිවි ඒ සමුපකාර සංගමය ගොඩ ගන්නට. සමුපකාර සංගමය පාවිච්චි කරන විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට අවශ්‍ය වුණේ මගේ කොට්ඨාසය තුළ අභියෝගය දුප්පත් මිනිස්සු ප්‍රමාණයක් තමයි ජීවත් වෙන්නේ. මේ අයට එක එක දෝෂාරෝපණ නගමින් නොමග යවමින් අන්තිමට මේ අභියෝග මිනිසුන්ගේ පර්ස් එකේ යමක් ඉතුරු වුණා නම් ඒකත් ඉවර කරගෙන මේ හංවැල්ල පොලිස් ස්ථානය පාදුක්ක පොලිස් ස්ථානය කොස්ගම වැනි පොලිස් ස්ථාන වලට ඒකරාශි කරලා බිම් මට්ටමින් ගෙයක් ගෙයක් ගාණේ ඇවිදලා රැ නිදා මරාගෙන මේ අභියෝග ජනතාව නොමග යවමින් මේ මුදල් ටික අරගෙන දෙන්න පුළුවන් ඕගොල්ලෝ හෙට 9.00 ට හංවැල්ල පොලිසියට එන්න. ඕගොල්ලෝ අනිද්දා පාදුක්ක පොලිසියට

එන්න කියලා මේ අභිංසක මිනිස්සු ත්‍රිවිල් වල හරි බස් රථයක හරි නැගලා ඇවිල්ලා පොලිසියටත් මහා කරදරයක් වන පරිදි මේ ප්‍රකාශ කරලා මිනිස්සු උසි ගන්වන්න පටන් ගත්තා. අද ඒ ප්‍රදේශයේ අභිංසක ජනතාවට අතේ තිබුණු පිට්ටියක් නැහැ. බැංකුවට දාපු සල්ලිත් මේවන විට ප්‍රශ්නයක්. මංජුල මන්ත්‍රිතුමා මොකද්ද මේ කළේ කියලා. ඔබතුමාගේ සහෝදර මන්ත්‍රිවරයෙක් විදිහට උදේ සවස මගේ නිවස ඉදිරියෙන් යන එන මන්ත්‍රිවරයා විදිහට මහා අමන ක්‍රියාවක් ඒ තුළ වුණේ. අභිංසක මිනිස්සු මේ බැංකු වලට බැංකු ගත කරපු මුදලුත් එක්ක පොලියකුත් නැතිව කුලියකුත් නැතිව රජයෙන් සහනාධාරයකුත් නැතුව ජීවත් වෙන්න බැරුව මේ අභිංසක මිනිස්සු ඉන්න වෙලාවේ පොලිසි ගාණේ අරන් ගිහින් සවස 2.00 යි 3.00 යි ගෙවල් වලට එනකොට හයින් භාගතේ. ඒවගේ අසාධාරණ විදිහට ඒ මිනිස්සු හිටපු පඩියෙන් තවත් පඩි 02 ක් 03 ක් පහළට දාන්න ඔබතුමා වැඩ කටයුතු සුදානම් කළා. මම හිතනවා පරිණත මහජන නියෝජිතයෙක් විදිහට ඇයි එවැනි කටයුත්තක් සඳහා ඔබතුමා ඇයි ඒ අසරණ මිනිසුන් තවත් අසරණ කළේ කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් විදිහට අහනවා. ගරු සභාපතිතුමනි, සමුපකාර සංගමය අපි දන්නවා ඉතිහාසයේ හොඳ ගමනක් ආපු සංගමයක්. විශේෂයෙන්ම ඩී.ඩී. නිමල්සිරි සභාපතිතුමා එක එක ක්‍රමවේදයන් තුළ හංවැල්ල විවිධ සේවා සමුපකාර සංගමය පියවරෙන් පියවර උඩට ගන්නට වෙර දරපු සභාපතිවරයෙක්. අද එතුමා අප අතරින් වියෝ වුණත් අපි සිහිපත් කරන්න ඕන උත්තරිතර නිලධාරි අතරට හොඳ සභාපතිවරයෙක් විදිහට ඒවගේ වර්ත නැවත මේ ස්ථානයේ ස්ථාන ගත කරන්නට අපි සහයෝගය දෙන්න ඕන. අපේ වත්මන් ගරු සභාපතිතුමන් ගාමිණී සභාපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ඇත්තටම යම් වරදක් මේ තුළ තියෙනවා. මොකද ඒ අයට වගකීමක් තිබුණා කිරි ගහක් කපලා තේ දල්ලක් කඩලා හරකෙක් කුකුළෙක් හදලා හොයා ගන්න සොවිවම තමයි මේ ග්‍රාමීය බැංකුව තුළ තැන්පත් කරන්න යෙදුණේ. අද ඒ සියල්ල පුස්සක් බවට පරිවර්තනය වුණා. අපි ඒ පිළිබඳව කණගාටු වෙනවා. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්. නමුත් මම කියන්න හදන්නේ මේවගේ අභිංසක මිනිස්සු අසරණ වෙනකොට නැවතත් තමන්ගේ දේශපාලන ගමන් මග විවරණය කරන්නට එහෙම නැත්නම් පහුගිය මැතිවරණයේ තමන්ට අඩුවෙන් ලැබුණු මනාප ටික නැවත ගොඩගන්නට කරපු උත්සාහයක් විදිහටයි මම ගරු මංජුල මන්ත්‍රිතුමනි, මේක දකින්නේ. මොකද අපි අපේ ඩඩ වියතට වඩා අපි මොනවා හරි කරලා ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු. හැබැයි අපිට පහළින් ජීවත් වන අභිංසක අසරණ මිනිස්සු ඉන්නවා. රෝගී තත්වයෙන් පෙළෙන අබ්බගාන මට්ටමින් ඉන්න අභිංසක මිනිස්සු අද ඒ සියළුදෙනා ඔබතුමාව විශ්වාස කරලා මේ පොලිස් ස්ථාන වලට පැමිණියා. අද මේ බඹරේ ඒ මුල් කාලවකවානුව තුළ ඔබතුමා වෙත කැරකුණා. අද මේක කැරකෙනවා අනෙක් පැත්තට මම මේ වචන පාවිච්චි කරන්නට යන්නේ නැහැ මෙතන ගරු සභාවක් විදිහට. ඒනිසා උපාධිධාරියෙක් විදිහට රාජ්‍ය සේවකයෙක් විදිහට මේක මහා අමන ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. අදත් මේක දැනෙන්නේ

සභාවේ සෝෂා

අද මේ සීතාවක ප්‍රාදේශීය සභාව පැමිණි ඉතිහාසයටම අද මේ එක්සත් ජාතික පක්ෂය කථාන්දර අභලා නැතිව ඇති. නමුත් අද සමුපකාර සංගමය ගොඩගන්නට තිබුණු එකම රාජ්‍ය යාන්ත්‍රණය මහා බැංකුව මේ පල් හොරු ටික කාලා විනාශ කරලා අද මුළු රටම විනාශම කරන තත්වයට පත් කළා. මම මේවා නොකියා ඉන්න හැදුවේ. අද මහා බැංකුව විනාශම විනාශ කරලා තමුත්තාන්සේලා අලියාට කතිරය ගහපු මිනිස්සු විදිහට මේ පාප කර්මයට එකතු වුණා කියන බොහොම කණගාටුදායක පුවත මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා රණවක මන්ත්‍රිතුමාට විශේෂයෙන්ම. තමුත්තාන්සේලා ව්‍යාපාරිකයින් විදිහට කටයුතු කළා. නමුත් මම හිතෙනවා පුංචි මිනිහා වෙනුවෙන් තමුත්තාන්සේලා මේ කිඹුල් කඳුළු හලන්නේ මේ ගරු මන්ත්‍රිතුමාගේ පැරදුණු ජන්ද ප්‍රමාණය ගොඩ නගන්න වෙන්න ඇති. හැබැයි මගේ කොට්ඨාසය තුළ නම් සහෝදර මන්ත්‍රිතුමා එහා පැත්තේ ඉන්නවා උපුල් ප්‍රසන්න මන්ත්‍රිතුමා අපි ඉඩ දෙන්නේ නැහැ නැවත ප්‍රාදේශීය සභාවට මහජන නියෝජිතයෙක් විදිහට මහජන ජන්දයෙන් එන්න දෙන්නේ නැහැ කියන ගෞරවනීය පණිවිඩය ලබා දෙමින් මම නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි මේරි මාගුට මල්ලිකාරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මංජුල මන්ත්‍රිතුමා මේ යෝජනාව ගෙනාපු නිසා අපි ගොඩක් විස්තර දැන ගත්තා. නැත්නම් අදහස් දැන ගන්න වෙලාවක් වෙන්තේ නැහැ. මේකේ බරපතල වෝදනාව එල්ල වුණේ එක්සත් ජාතික පක්ෂයට මේ කථා වලදී. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. එහෙම වෙන්ත බැහැ. අපේ ආණ්ඩුව තමයි තියෙන්නේ. නමුත් මේ කියන අධ්‍යක්ෂක මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් හිටියේ නැහැ. ඔක්කොම හිටියේ පොහොට්ටුවේ කට්ටිය. අපි දැනුවත්ව එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් හිටියේ නැහැ. ඒක මෙහෙව්වෙන් අපේ කට්ටිය නෙමෙයි. ඒ නිසා මේ එකක්වත් ගනුදෙනුකාරයින්ට සාධාරණයක් වෙන්තේ නැහැ මේ කථා වලින්. අපි පක්ෂ හේදයෙන් තොරව එකතු වෙලා කරන්න තියෙන්නේ මේ අහිංසක මිනිසුන්ගේ සල්ලි ටික අරගෙන දෙන න පුළුවන් ක්‍රමයක් හදන එක තමයි අපි කරන්න ඕන. ඒක තමයි අපේ පළවෙනි ක්‍රියාමාර්ගය වෙන්තේ. මේ කවුරු මොනවා කිව්වත් මිනිසුන්ට මේ එකක්වත් අදාල නැහැ. මංජුල මන්ත්‍රිතුමා කරපු කථා වලින් මිනිසුන්ට යම් හයියක් ඇවිත් තියෙනවා. මේ මුදල් ලැබෙයි කියලා. ඒක තමයි ඒ මිනිසුන්ට වාසියක් වෙලා තියෙන්නේ එව්වරයි. ඒකත් නැති කරන්නේ නැතිව ඒ කිව්ව වචන හයියක් එක්ක කොහොම හරි අපේ කට්ටිය සම්බන්ධ වෙලා මහතැන් වල කථා කරලා කැබිනට් පත්‍රයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කොහොම හරි මොන ජාතියක් හරි දාලා අපේ මිනිසුන්ගේ සල්ලි ටික අරන් දෙන න ක්‍රමයක් ඇති කරන්න කියලා මම ඉල්ලන්නේ. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි යසරා රාජපක්ෂ මැතිතුමා

ගරු සභාපතිතුමනි, අපේ මංජුල වීරරත්න මන්ත්‍රිතුමා ගෙනාපු ඒ යෝජනාවත් සංශෝධන යෝජනාව ගෙනාපු අපේ සුරියආරච්චි මන්ත්‍රිතුමාත් ගෙනාපු යෝජනාව සම්බන්ධවයි කථා කරන්නේ. මුලින්ම කියන්න ඕන මේ හේතු මත වංචා, දූෂණ, අක්‍රමිකතා මූල්‍ය වංචා මේ සියළු දේ අපි දැකලා තමයි අපි එදා 2014 එළියට බැස්සේ. එතනදී අපි ඇත්තටම තීරණය කළේ ඒ දූෂණ වංචා වළක්වන්න කියලා අපි යහපාලනයක් හදන්න තමයි අපි අතිගරු ජනාධිපතිතුමා මෙමත්‍රිපාල සිරිසේන මැතිතුමා කළ එලි බැහැලා පොදු අපේක්ෂකයා විදිහට ඇවිල්ලා අපි ඒ දේවල් කරන්න තමයි මේ රටේ තියෙන වංචා දූෂණ අල්ලන්න තමයි අපි එළියට බැහැලා මෙමත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති විදිහට පත් කර ගත්තේ මේ ජනතාව. අද ඒ සියළුම දේවල් සමග යම් යම් කාරණාත් එක්ක අපිට තේරෙනවා මේ ජාතික ආණ්ඩුව තුළදී ජනාධිපතිතුමා ඒ ජාතික ආණ්ඩුවේ නායකයා විදිහට ඉන්නකොට එතනින් යම් යම් සිද්ධි සම්බන්ධයෙන් විශේෂයෙන් කියන්න ඕන ඒ මහා බැංකු වංචාව සම්බන්ධයෙන් ඒ වගේ දේවල් සිද්ධි වුණා. ඒක සත්‍යයක් කියලා දැන් රටම පිළි ගන්නවා. ජාත්‍යන්තරයත් පිළි ගන්නවා. ඒ පිළි ගැනීමත් සමග අන්තිමට හැම කුණු ගොඩක්ම පත් වෙන්තේ කොහොම කිව්වත් අන්තිමට ජනාධිපතිතුමාගේ ඔළුවට තමයි වැටෙන්නේ. ඒ නිසා එතුමා ජාතික වශයෙන් ගත්තොත් ඒ මහා බැංකු වංචාව සම්බන්ධයෙන් කොමිෂමක් පත් කළෙන් අපේ මෙමත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. ඉතින් ඒ ආකාරයට ජාතික වශයෙන් ඒ සිදුවීම් වෙනකොට මේ යෝජනාව සම්බන්ධයෙන් මතු වෙලා තියෙන්නේ සමුපකාරයේ ග්‍රාමීය බැංකුවේ ඒ තියෙන වංචාව. මූලික වශයෙන් මේ ග්‍රාමීය බැංකු පද්ධතිය ගැන අපේ ගරු මන්ත්‍රිතුමන්ලා මන්ත්‍රිතුමියන්ලා ගොඩක් දේවල් කථා කළා. මම වැඩිදුර කථා කරන්න බලාපොරොත්තු වෙන්තේ නැහැ. මේ සමුපකාර යෝජනාවේ ගොඩක්ම තියෙන්නේ මේ සමුපකාරයට අපි දිලා තියෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් හා ඉඩම් සම්බන්ධයෙන් තියෙන ගැටළු සම්බන්ධයෙන්. මේ ගැටළු යම්කිසි තත්වයකින් ලිහාගෙන යම්කිසි හේතුවක් මත ගොඩනැගිල්ල විකුණලා මේ තැන්පත්කරුවන්ගේ ණය ගෙවන්න යන එක වළක්වා ගන්න එක තමයි අපේ මංජුල වීරරත්න මන්ත්‍රිතුමාගේ මූඛ්‍ය අදහස වෙලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. අපි මූලික වශයෙන් කියන්න ඕන මට අදාල වන විදිහට අපේ ගලගෙදර මීපේ ප්‍රදේශයේ තියෙන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපි පහුගිය කාලේ මම ඔබතුමාලා අපේ පැත්තේ ඉන්නකොට අපි එකට ඉන්න කොට ඔබතුමායි මමයි සාකච්ඡා කරලා අපි ගොඩනැගිල්ලක් ගෙනත් අපි ඒ ආකාරයට ඒ දේවල් කරන්න උත්සාහ ගත්තා. නමුත් අපිට ඒ දේවල් කරන්න බැරි වුණා. මට ඒ දවස් වල ඒ තිබුණු හැටියට ඒ සමුපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ තිබුණු අත්තනෝමතික ක්‍රියා නිසා තමයි අපිට ඒ ඉඩම තාමත් අත්පත් කරගන්න බැරි තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වටිනාකම් කියන ඉඩමක්. නමුත් ඒකට මම හිතන්නේ මුකුත්ම ඔප්පුවක්වත් ඒ

කිසිම දෙයක් නැහැ කියලා තමයි වර්තමානයේත් ඒක හැගෙන්නේ. ඒවගේම කියවුණා සමුපකාර විෂය අපිට අදාල නොවුණත් පළාත් සභාවට අදාල වෙනවා. පළාත් සභාවට අයිති විෂයක්. ඒ පළාත් සභා විෂයේ වර්තමාන මහා ඇමතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ඇමතිවරයා විදිහටත් ඒවගේම ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට සුමිත් විජයමුණි සොයිසා මැතිතුමාත් ඉන්නවා. මේ සමුපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය ගැන සඳහන් කළොත් අපිට මූලික වශයෙන් කථා කරන්න වෙන්නේ තාමත් මේක තියෙන්නේ වාමාංශික අධ්‍යක්ෂක මණ්ඩලයක් විදිහට තමයි තාමත් ඉන්නේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය විදිහට ඩී.ඩී නිමල්සිරි මැතිතුමාගේ ආරම්භයත් සමගම උදය වීරසිංහ මැතිතුමා ඇතුළු සභාපතිවරු හිටියා. සභාපතිවරු දක්ෂ ලෙස මේ සමුපකාරය පාලනය කළා. නමුත් වර්තමානයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඒ පාලන අධිකාරිය ඇත්තටම තියෙන දුර්වලතා මත තමයි මේ තත්වයට පත් වෙලා තියෙන්නේ. 2000 වසර ඉදන් බැඳුම්කර මිලදී ගැනීම ඒ බිල්පත් මිලදී ගැණුම් ඒ සිදු වෙලා තියෙන්නේ. නමුත් වර්තමාන සභාපතිවරයා පත් වුණායින් පස්සේ තමයි මම දකින විදිහට මේ ප්‍රශ්නය උග්‍ර වෙලා මෙව්වර දුර දිග ගිහින් තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නය මම දන්න විදිහට ගිය අවුරුද්දේ ඉදන් තිබුණා. මේ ප්‍රශ්නය එළියට ආවෙන් නැත්තේ අපගේ මැතිවරණය සමගම මේ ප්‍රශ්නට ඉස්සරහට ආවා නම් සමහර විට ඔබතුමා ඔය පිටුවේ ඉන්නෙත් නැති වෙන්න පුළුවන්. මොකද මේක 65,000 ක් විතර පිරිසක් ගනුදෙනුකරුවන් ඉන්නවා. ඒ සියළුදෙනාට තමුන්ගේ මුදල් අහිමි වෙලා තියෙනවා. ඒ අහිමි වෙලා තියෙන්නෙත් ඒ පාලන අධිකාරියේ තිබුණු දුර්වලතා නිසා තමයි. ඉතින් බොහෝ අදහස් ඉදිරිපත් වුණා. අපි කියන්නේ අපේ තියෙන සම්පත් ටික අපි ප්‍රාදේශීය සභාව විදිහට ඒ සම්පත් ටිකක් රැකගෙන ඒ තැන්පත්කරුවන්ගේ තියෙන මුදල් ටික එක්සත් ජාතික පක්ෂය කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක කරනවා කියලා කියවුණා. ඒ ආකාරයට ඒ දේවල් සිදු වෙවි. ඒ දේවල් වලදී අපේ අතිගරු ජනාධිපතිතුමාත් පළාතේ මහා ඇමතිතුමාත් අවිස්සාවේල්ල ආසනයේ සංවිධායකතුමා සුමිත් විජයමුණි සොයිසා මැතිතුමාත් මේකට සම්බන්ධ වෙනවා. ඒ සහයෝගය ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් මගේ කථාව අවසන් කරනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණු දිලිප් කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ යෝජනාවට කථා කරන්න නොහිටියත් මට කථා කරන්න සිද්ධ වෙනවා. මොකද මේ යෝජනාවේ දාලා තියෙන්නේ බදු පදනම මත යම් කිසි දෙයක් සමුපකාරයට ලබලා දිලා තියෙනවා නම් සිතාවක ප්‍රාදේශීය සභාවෙන් නැවත ලබා ගන්න ඕන කියලා. මෙය ලබා ගැනීම සුදුසුද නැද්ද කියන කාරණාව පිළිබඳව භායන කොට තියෙන්න ඕන යම්කිසි ක්‍රමවේදයක් මූලිකව ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරලා නැත්නම් ඒ පිළිබඳව යම් තීරණයක් ගන්නට කමක් නැහැ. මොකද බදු මුදල්, වරිපනම් ආදිය සමුපකාරය විසින් ප්‍රාදේශීය සභාවට හිමියක් නැතිව ගෙවලා තියෙනවා නම් ඒ පිළිබඳව මම හිතන්නේ නැහැ ගැටළුකාරී තත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. මොකද ප්‍රදේශීය සභාව කියන්නේ ජනතාවට සේවාවක් සපයන්න ස්ථාපිත කරලා තියෙන ආයතනයක්. ඒවගේම සමුපකාරයත් ඒවගේම ආයතනයක්. ඉතින් අපි දෙගොල්ලන්ම එකතු වෙලා තියෙන්නේ ජනතාවට සේවයක් සහනයක් සපයන්න. ඒ ආයතනය කඩා වැටෙන කම් ඉදලා ඒ ආයතනය යම් කිසි මූල්‍යම අර්බුදයකට ලක් වෙනකන් ඉදලා අපි අපේ ඇග බේරා ගැනීම සඳහා එය ලබා ගැනීම සුදුසු නැහැ. මේ මාතෘකාවෙන් අදහස් කරලා තියෙන්නේ මන්ත්‍රීවරු කථා කළේ වෙන වෙන අදහස් නිසා මේ මූල්‍ය අර්බුද පිළිබඳව යම් කිසි විග්‍රහයක් කළොත් විශාල වශයෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කරුණු කාරණා අඩු වැඩි වශයෙන් කියවුණා. එන්ට්‍රස්ට් ලිමිටඩ් කියන ආයතනය සහ එන්ට්‍රස්ට් සිකියුරිටි කියන ආයතනය දෙකේම අධ්‍යක්ෂක මණ්ඩලය එකයි. මේ අධ්‍යක්ෂක මණ්ඩලය කරන්නේ භාරකමක් වංචාවක් කිරීමේ වෙනතාවෙන් එක ආයතනයක් පිහිටුවාගෙන මේකේ මුදල් අභ්‍යන්තරව හුවමාරු කර ගන්නවා. මහා බැංකුවේ අනුමත ආයතනයකුත් තියෙන නිසා මේ පිළිබඳව කිසි ගැටළුවක් නැහැ. නමුත් මාණ්ඩලික පත්‍රයකින් මේක සමුපකාරය විසින් අවසරයක් ලබා දෙනවා නම් මම කියන්නේ නැහැ සමුපකාරයේ වරදක් සිදු වෙලා නැහැයි කියලා. වරදක් වෙලා තියෙනවා. නමුත් ඒ වරද වර්තමානයට හෝ මෑත අතීතයකට යවන්න හොඳ නැහැ. මේක කේපිඑන්ඒ කියන විගණන ආයතනය විසින් විගණනයට ලක් කරලා මේ

පිළිබඳව වාර්තාවක් ලබලා දීලා තියෙනවා. එහෙම නම් ඒ විගණනය පිළිබඳව අපිට ගැටළු සහගත තත්වයක් තියෙනවා. මේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය මේ ඉන්න සභාපතිවරු මහා බැංකුව නොමග යවමින් තමයි මේ මූල්‍ය වංචාව කරලා තියෙන්නේ. මේ හැමතැනම සිද්ධ වෙන්නේ. මහා බැංකු භොරකම් වලදී සිදු වෙන්නේ මේවගේ දේවල් තමයි. මේ පිළිබඳව අපි කාටවත් ඇඟිල්ල දික් කර කර ඉඳලා වැඩක් නැහැ. අපි ජනතා නියෝජිතයෝ විදිහට ප්‍රදේශයේ නියෝජිතයෝ විදිහට මේකට කරන්න තියෙන්නේ මේ සමුපකාරය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙක් කියලා තමයි මට හිතෙන්නේ. මේ අගතියට පත් වුණු ගනුදෙනුකරුවන්ට සහන සපයන්න ක්‍රම 03 ක් තියෙනවා. එකක් තමයි රජය විසින් ගෙවන එක. අනෙක තමයි දිස්ත්‍රික් බැංකු සංගමය සමග කථා කරලා ඒ අයගෙන් මුදල් ගන්න එක . මුදල් නිකන් දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන වාද විවාද ඇති වුණේ. ඒ ගොල්ලන්ට විකුණන්න යනවා උගස් තියන්න යනවා කියලා. අපි යම් මුදලක් ඒ අයගෙන් ලබා ගන්නවා නම් ඒ අයට නිකන් දෙන්නේ නැහැ. ඇපයක් ඉල්ලනවා. ඒ නිසා තමයි සමුපකාරයෙන් යම් කිසි මුදලක් ඉල්ලන්නේ. තුන්වන ක්‍රමය තමයි දේපල විකුණලා දෙන එක. දේපල විකිණලා දෙන්න යනකොට වගකීම විදිහට කෝටි 95 ක් පමණ මිනිසුන්ගේ තැන්පත් තියෙනවා. සමාවෙන්න භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. මේවා ගෙවන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. කෝටි 250 ක පමණ ස්ථාවර වත්කම් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ගනුදෙනුකරුවන්ට මුදල් ලබා දීම පිළිබඳව ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. මේ දේවල් විකුණලා ඇවර කළොත් වෙන්නේ සමුපකාරයක් නැවත නැති වෙන එක. සමුපකාරයත් කියාගෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කරගෙන විශ්වාසය දිනා ගැනීමත් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවාවක් සපයනවා නම් අපි මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ඒකේදී විවිධ කාරණා ඉස්මතු කරගෙන දේශපාලන කාරණා ඉස්මතු කරගෙන කථා කරන එක වැරදියි. පක්ෂ හෝ විපක්ෂ කවුරු හෝ කථා කරනවා නම් ඒක වැරදියි. මොකද අපි කථා කරන්නේ සමුපකාරයත් ප්‍රාදේශීය සභාවත් කියන සේවා සපයන ආයතන දෙකක් එක්ක තමයි මේ කථා කරන්නේ. එතකොට අපි මෙතනදී බලන්න ඕන මේ දේ කර ගන්නේ කොහොමද කියලා. පක්ෂ විපක්ෂ අපි ඔක්කොම එකතු වෙලා සමුපකාරය ගොඩනගන්න මහජනතාව ඉස්සරහ කථා කරලා සමුපකාර ග්‍රාමීය බැංකු පද්ධතියම ගැන විශ්වාසයක් නැති වෙලා ඒ විශ්වාසය මහජනතාව තුළින් ගිලිහීලා යනකොට බැංකු පද්ධතියම කඩා වැටෙනවා. රාජ්‍ය බැංකු වලට හැම තැනටම ඇති වෙන තත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ පුහු කාරණා අපි වැඩිය කථා කරන්නේ නැතිව මේ බැංකු පද්ධතිය ගොඩ ගන්නේ කොහොමද මේ ගිවිසුම් උල්ලංඝනය වෙලා තියෙනවද යම් කිසි කාරණාවක්. ප්‍රාදේශීය සභාව විදිහට අපේ ආරක්ෂාව හදා ගන්නේ කොහොමද කියන එකයි කථා කරන්න ඕන. ඒ නිසා විවිධ පාර්ශව විසින් විවිධ පුද්ගලයින් විසින් තම තමන්ගේ කථිකත්වය තම තමන්ගේ ගනුදෙනු පිළිබඳව මේ භාණ්ඩාගාර බිල්පත් පිළිබඳව දැනුම හුවමාරු කර ගන්නා තැනක් නෙමෙයි මෙතන. මේ කාලයත් අපරාදේ. ඒ නිසා මහජනතාව අතරට ගිහිල්ලා මේ ආයතන වලට ගිහිල්ලා ඒ සභාපතිවරු අධ්‍යක්ෂවරු එක්ක යම්කිසි ක්‍රමවේදයකට කථා කරලා නිත්‍යානුකූල පියවර අරගෙන ඒවගේ වැඩ පිළිවෙලක් කරන්න ඕන. මම කියන්නේ නැහැ පෞද්ගලිකව මෙතන වරදක් සිදු වෙලා නැහැ කියලා. පැහැදිලිව වරදක් වෙලා තියෙනවා. නැත්නම් බැංකුවේ මුදල් තියෙන්න ඕන. ඒ අයත් එක්ක කථා කරලා වැරද්දක් වෙලා තියෙනවා නම් ඒකට නඩු පවරලා මේ පිළිබඳව අනිවාර්යයෙන් වරදක් කරලා තියෙනවා නම් දඩුවම් දෙන්න ඕන. ඒවගේම අපිට සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕන මහජන නියෝජිතයෝ විදිහට සමුපකාරය නැවත ගොඩ ගන්න. ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලීමක් කරමින් මහජන නියෝජිතයෝ මෙතන 43 දෙනෙක් ඉන්නවා සිතාවක ප්‍රාදේශීය සභාවේ මේ සියළුදෙනාම මේ පිළිබඳව සැලකිලිමත් වෙලා තමන්ගේ මහජනතාවට සේවය සපයන්න ඒවගේම ප්‍රාදේශීය සභාවත් ආරක්ෂා කර ගන්න කියන ඉල්ලීමත් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ යෝජනාව සම්බන්ධව කථා කරන්න නෙමෙයි හිටියේ. මොකද විශාල කාලයක් අපේ වැය වුණා. නමුත් කථා කරන්න ඕන අපේ රණවක අපේ මන්ත්‍රිතුමා අපිවත් මේකට ආදා ගත්තා. දේශපාලන වශයෙන් එතුමාලාගේ සංකල්පය තමයි එල ඇති තැනට ගල් ගහන එක. ඒ හින්දා 05 - (05) යෝජනාවට අපේ

වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා සංශෝධන යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාවට අනුව අපි දන්නවා මේ බැඳුම්කර ගනුදෙනුවේදී යම් අඩුපාඩුවක් සමුපකාර අධ්‍යක්ෂක මණ්ඩලයෙන් වෙලා තියෙනවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ වුණු අඩුපාඩුව හැබැයි ඒක වෙලා තියෙන්නේ මහා බැංකුව පැත්තෙන්. මහා බැංකුව හරියට මේක හොයලා බැලුවා නම් මහා බැංකුව යටතේ ලියාපදිංචි වුණු ආයතන ගැන හරියට හොයා බැලුවා නම් මේ සමුපකාරය වැනි ආයතන මේ බැඳුම්කර වල මුදල් ඉතුරු කරන්නේ නැහැ. මේක ගොඩක්ම මුහුණ දෙන්නේ 2015 ජනවාරි මාසේ 08 වෙනිදායින් පස්සේ තමයි මේ මහා බැංකු අධිකෂණයෙන් ගිලිහිලා යන්නේ. මහා බැංකුවේ හවුල්කාර ආයතන හරහා බැඳුම්කර නිකුත් කල ඒවායේ මුදල් නැති වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතන්නේ සමුපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලයට සාමූහික වගකීමක් තියෙනවා මෙම මුදල් වලට වුණු සිද්ධිය ගැන. ඒක කාටවත් නිදොස් කරන්න බැහැ. හැබැයි ඒ අඩුපාඩුව සම්පූර්ණ සමුපකාරයේ අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කරමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ඒකේ පහර ගසමින් අපි දන්නවා මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සියළු පාර්ශව නියෝජනය වෙනවා. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කිසි කෙනෙක් මේකේ නැහැ. අපි ඒක කියනවා. රණවක මැතිතුමාට කියන්න කැමතියි පහුගිය දේශපාලනයේ සිට අපි කිසිම කෙනෙක්ගෙන් මුදලක් ලබා ගෙන නෙමෙයි දේශපාලනය කළේ. මම පහුගිය මැතිවරණයටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන තමයි දේශපාලනයට යෙදෙව්වේ. ඒ හින්දා අපිට කාටවත් වෝදනා කරන්න බැහැ. උදව් ගත්තා කියලා සමුපකාරයෙන්. ඒක පැහැදිලිවම කියන්න ඕන. අපි දන්නවා අපේ සමුපකාරයට අපේ ගොඩනැගිලි කිහිපයක් බදු දිලා තියෙනවා. කහහේන ගොඩනැගිල්ල හදන්න අපි දන්නවා සමුපකාරයෙන් මුදලක් අරගෙන තමයි ඒ ගොඩනැගිල්ල හදුවේ. ඒකට සමුපකාරය තමයි මුදල් දුන්නේ. අපේ සාමාජිකයින්ගේ ඉතිරි කිරීම් මුදල් මේ සමුපකාර වල තියෙනවා. ඒවගේම සුපර් මාකට් එකේ ගොඩනැගිල්ල ඒක බදු ගිවිසුම් අනුව ක්‍රියාත්මක වෙනවා. ඒවගේම මීපේ ගොඩනැගිල්ලේ යම් අර්බුදයක් තියෙනවා නම් ඒ අර්බුදය අපි ඉතා ඉක්මනින් විසඳා ගන්න ඕන. එකේ අපේ අයිතිය තහවුරු කර ගන්න ඕන. ඒ ගැන දන්නේ නැති නිසා වර්තමාන තත්වය ප්‍රකාශ කරන්න බැහැ. අද මේ සමුපකාරයේ කඩා වැටීම තුළ පරාජිත දේශපාලන පක්ෂ වල අනාගතය හදා ගන්න හදනවා. ඒවගේම එක්සත් ජාතික පක්ෂයක් අපි දන්නවා එක්සත් ජනතා නිදහස් සන්ධානයක් අද මේ ඡන්ද ගොඩට ඡන්ද හැට දාහස් ගාණක් අරගෙන ඉදිරි පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන න්‍යාය පත්‍රයේ තමයි ඉන්නේ. ඒ හරහා තමයි මේ සමුපකාර බැංකුවේ මුදල් ඉතිරි කිරීම් ගනුදෙනුකරුවන්ට වුණු අගතිය ගැන කථා කරන්නේ. අපි දන්නවා සමුපකාරයේ මුදල් යොදවලා තියෙනවා දිස්ත්‍රික් බැංකු සංගමයේ සමුපකාරයේ මුදල් තියෙනවා. දිස්ත්‍රික් බැංකු සංගමය හරහා මේ සමුපකාරය කඩා වැටීම නවත්වා ගන්න ග්‍රාමීය බැංකු කඩා වැටීම පියවා ගන්න දිස්ත්‍රික් සමුපකාර බැංකු සංගමයත් සමග ගිවිසුමක් ඇති කර ගත්තා. ගිවිසුමක් ඇති කරන්න නිකන් සල්ලි දෙන්නේ නැහැ ඒකට ඇපයක් ඉඩම් විකිණීමක් නෙමෙයි කරන්නේ. ඇපයක් විදිහට දේපල තියාගෙන මේ ගනුදෙනුකරුවන්ගේ සියළු මුදල් පියවන්න දිස්ත්‍රික් බැංකු සංගමය එකග වෙලා තිබුණා. ඒකටත් යම් දේශපාලන අධිකාරියක් මැදිහත් වෙලා එක පක්ෂයක් නෙමෙයි පක්ෂ කිහිපයක දේශපාලන මැදිහත්වීමක් වෙලා ඒක නතර කරලා තියෙනවා. මම හිතන්නේ පාරිභෝගිකයාට බැංකුවේ ඉතුරු කරපු මිනිසුන්ට ලොකුම අසාධාරණය තමයි ඒ කටයුතු නතර කරපු එක. යම් ඇප මුදලක් ලබාගෙන ඒකේ ගිවිසුමට යන්න හදලා තියෙන්නේ අපි දන්න තරමට සමුපකාරය නැවත ගොඩ නගා ගත්තොත් ඒ ඇප මුදල නැවත අරගෙන නැවතත් සමුපකාරය පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට . මොකද ග්‍රාමීය බැංකු වල සිටින සේවකයෝ සමගම තමයි මේ දිස්ත්‍රික් බැංකු සංගමය ගිවිසුම අත්සන් කරන්න සුදානම් වෙලා තිබුණේ. අද ඒ තත්වය මග ඇරිලා තියෙනවා. එහෙම වුණා නම් අපි දන්නවා අපේ ප්‍රදේශ වල ඉන්න අභිංසක ජනතාවගේ මුදල් අද ලබා ගන්න තිබුණා. ඒක තව තව පස්සට ගිහින් තියෙනවා. සියළුදෙනා හදන්නේ මේ ග්‍රාමීය බැංකුව මුවාවෙන් තමන්ගේ දේශපාලනය ඉස්සරහට ගෙතියන්න. මම ඉල්ලා සිටිනවා අපි සියළුදෙනා ගෙන්ම මේක දේශපාලන පැත්තින් බලන්නේ නැතිව සමුපකාර අධ්‍යක්ෂක මණ්ඩලයෙන් යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඔවුන් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනටත් යහපාලන ආණ්ඩුවේ තියෙන ප්‍රබලම ආයතනය තමයි FCID ආයතනය. ඒකේ පැමිණිල්ලක් දාලා තියෙනවා එහි පැමිණිලිකරු වෙලා තියෙන්නේ ග්‍රාමීය බැංකු සංගමය. ග්‍රාමීය බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය. එහෙම

තත්වයක් තියෙන නිසා අපිට කාටවත් වෝදනා කරන්න බැහැ. මේකේ මුදලක් ගන්නා කියලා. මුදල් ටික ඔක්කොම අධ්‍යක්ෂක මණ්ඩලය ගන්නා කියලා. මම ඉල්ලා සිටිනවා අපේ සියළු දේශපාලන අධිකාරියෙන් තමන් එක තැනකට ඇවිත් කථා කරලා මේ මිනිසුන්ගේ මුදල් ටික ලබා ගන්න යම් වැඩපිළිවෙලක් හදන්න කියලා. මොකද අපේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ගේ විශාල මුදල් ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙනවා අපි දන්න අයගේ. ඒ අහිංසක මිනිසුන්ගේ මුදල් තියෙන්නේ. ඒ මුදල් ලබා දෙන්න කටයුතු කරන්න අපි සියළුදෙනා එකඟ වෙමින් යහපාලන ආණ්ඩුවට කිසි ප්‍රතිපත්තියක් නැහැ ඊයේ කියන දේ උදේට අමතකයි. අද මේ වෙනකොට මම හිතන්නේ පෙට්‍රල් ඩීසල් නැවත වැඩි වෙලා තියෙනවා. අඩු කරනවා. වැඩි කරනවා. එහෙම දේශපාලන ගමනක් තමයි තියෙන්නේ. මොකද මහා බැංකු මංකොල්ලයත් සමග මේ ආණ්ඩුව ආර්ථිකය බිත්දුවට වට්ටලා තියෙනවා. ඒක ගෙනියන්න නම් මේ ගම් පෙරළි ගේන්න නම් මිනිස්සුගේ බදු මුදල් එකතු කරලා බදු වලට බදු ගහලා කාර් ගත්ත නංගිලා මල්ලිලාට බදු ගහලා මේ ගම් පෙරළිය ඇති කරන්න තමයි හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මම හිතන්නේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ඒකටත් රු.8.00 කිනුයි 9.00 කිනුයි ඩීසල් පෙට්‍රල් වැඩි කරලා තියෙනවා. ගරු මන්ත්‍රිතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි යෝජනා ගේන්න එපා. තමන් කරන ප්‍රකාශයක් හැටියට කරන්න. මොකද අපේ වටිනා කාලය අපේ අද පැය 06 ක් 07 ක් අපේ සේවකයින්ගේ වටිනා කාලය මෙනතට වැය වෙනවා. ඒ ගැනත් සිතා බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඒවගේම යෝජනාවක් ගෙනාවාම ඒ යෝජනාවට අදාලව කථා කරන්න. මොකද අපේ රණවක මන්ත්‍රිතුමා නිතරම බලන්නේ කවුරුහරි මේකට හවුල් කරගෙන කාට හරි මඩ පහරක් ගහලා ඔවුන්ගේ දේශපාලනය කරගන්න. මේ යෝජනාවට අපි පක්ෂ බවත් එකඟ වෙමින් මම නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, සභාවේ සියළු මන්ත්‍රීවරුනි, මන්ත්‍රීතුමියනි, මෙම 05 - (05) යෝජනාව සම්බන්ධයෙන් සංශෝධන යෝජනාවක් ගෙනාවේ මේ සංශෝධන යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් ගරු මංජුල වීරරත්න මන්ත්‍රීතුමා පැහැදිලි කළා වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාට මගේ යෝජනාව පිළිබඳව පැහැදිලි වෙලා නැහැ කියලා. අපිට සියළු කාරණා පැහැදිලියි. ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයෙක් විදිහට අපි නවක වෙන්න පුළුවන්. නමුත් අපි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පත්ති දේශපාලනය මේ රටේ ජනතාවගේ දේශපාලනය ඒවගේම මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සියළු අත්දැකීම් වර්ධනයත් මර්ධනයත් ඒ ඔක්කොම මැද ජීවත් වන මිනිස්සු. පූර්ණකාලීනව දේශපාලනය අවුරුදු 22 ක පූර්ණකාලීන දේශපාලන අත්දැකීම් සහිත මිනිස්සු. ඒ නිසා දේශපාලනයක ප්‍රශ්නයක වචනයක දිග පළල යන්නේ කොහෙද වෙන්නේ මොකදද කියන එක පිළිබඳව මේ සභාවේ අද වාඩි වුණාට අපිට දේශපාලන අවබෝධයක් තියෙනවා. ඒ නිසා කවුරුවත් අපේ දේශපාලනය පිළිබඳව නවක පැරණි ආදි වශයෙන් කථා කරන එක පිළිබඳව මම මගේ විරෝධතාවයත් ඒකට එකඟ නොවන බවත් පළ කරනවා. අපි අපේ දේශපාලනය බලා ගන්නම්. ඒකට කවුරුවත් සහතික දෙන්න මේ වෙනත් දේශපාලන ව්‍යාපාර වලට පුළුවන් වෙන්න පුළුවන්. නමුත් අපිට අදාල නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලියි මේ න්‍යාය පත්‍රය අපි ප්‍රාදේශීය සභාවේ නිලධාරී මණ්ඩලයේ මහත්වරු ගෙනත් දුන්නාට පස්සේ යෝජනා පිළිබඳව බලද්දී ඔබතුමාලා කිව්ව පරිදි මැයි මාසේ 08 වෙනිදා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙච්ච සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපාකාර සමිතියේ මූලස්ථානය තිබුණු තැන්පත්කරුවන් එක්ක තිබුණු සාකච්ඡාවට අපි සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අපිට ඉන්න කියලා නෙමෙයි. තැන්පත්කරුවන් ඒවගේම සමුපකාර සේවකයින් අපිව දැනුවත් කළා මහජන නියෝජිතයෙක් විදිහට මෙන්න මේවගේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලා මැදිහත් වෙලා අවබෝධයක් ලබා ගෙන මේකට මැදිහත් වෙන්න කියලා. අපි එතනට ගියා. ඒ යනකොට තවත් මහජන නියෝජිතයන් එතන හිටියා. අපිත් සම්බන්ධ වුණා. කථා කළා. අපි කාටවත් සිදු වී තියෙන කාරණා පිළිබඳව විවාදයක් තිබුණේ නැහැ. අපි කවුරුවත් තැන්පත්කරුවන්ගේ පාර්ශවයේ ඉදමිත් මේ කාරණය සම්බන්ධයෙන් මැදිහත්වීමක් වුණා. ඒ පිළිබඳව කිසි ගැටළුවක් නැහැ. අදටත් අපි ඒ ස්ථාවරයේ ඉන්නවා. කිසි අපැහැදිලිකමක් නැහැ. නමුත් ඒ යෝජනාවට සංශෝධන යෝජනාවක්

ගෙනාවේ ඉතින් පැහැදිලිව මට තේරෙන්නේ නැහැ මංජුල වීරරත්න මන්ත්‍රිතුමා කිව්ව ආකාරයෙන් මේ යෝජනාව මට තිබුණු අපැහැදිලිතාවය මොකද්ද. එතුමා කියන්න ගියදේ මේකෙන් කියලා නැද්ද. මට තේරුණු දේ අනුව එතුමා ඉතා පැහැදිලිව කියනවා මේ යෝජනාව තිබුණේ ග්‍රාමීය බැංකුවේ තැන්පත් මුදල් පිළිබදව යෝජනාවක් නම් ඉතා පැහැදිලියි අපෙන් සංශෝධන යෝජනාවක් එන්නේ නැහැ. ඒක අපි ඉතා නිවැරදිව කියන්න ඕන. මාතෘකාව වුණේ ඒක නම් අත් දෙක උස්සලා ඒ පිළිබදව කථා කරන්න ඕන තරම් කරුණු කාරණා ආසිල් තොරතුරු අපි සතුව තියෙනවා. තොරතුරු පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ලිපි ලේඛන පෙන්නලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ලිපි ලේඛන පෙන්නන්නේ නැහැ. දැනට අපි අල්ලස් දුෂණ එකේ පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා. ඒ නිසා ඒවා නීතිමය කාරණා. ඒ නිසා අපි සුදානම් නැහැ ගැලරියට කථා කරලා ගැලරිය වූත් කරලා නිකන් මේ ඇත්ත ප්‍රශ්නය පැත්තකට යන්න ඇරලා එහෙම කථා කරන්න සුදානම් නැහැ. මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඒ ඇත්ත ප්‍රශ්නය තමයි මෙතනදී ඉතා පැහැදිලිව මේ යෝජනාවේ තියෙන්නේ ඉඩම් ගොඩනැගිලි වැනි දේපල වල ගිවිසුම් ඒකපාර්ශ්වීයව අවසන් කර සියළු දේපල ආපසු ලබා ගත යුතු යැයි මම ගරු සභාවට යෝජනා කරනවා කියලා . මෙන්න මේ වචන ටික තමයි මම සංශෝධනය කළේ. එහෙම නැතිව එතුමාගේ ඔළුවේ තිබුණු අදහස එතුමාගේ අරමුණු වුණු අදහස ඒ සංකල්පය අපිට පැහැදිලි නැහැ. අපේ ස්ක්‍රිත් වලට වැටුණේ නැහැ මෙතනට එන්න කලින්. අපිට ජේන්තේ මේ සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා අත්සන් කරලා ලේකම්තුමා අත්සන් කරලා අපි අතට ආපු න්‍යාය පත්‍රය සභාවේ මුද්‍රණය වෙලා තියෙනවා. ඒ වචන දිහා බැලුවාම අපිට ජේතවා දැන් වර්තමානයේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ඒක පැහැදිලියි. ඒක අපි භොයන්න ඕන. ඒකට නිසි පියවර ගන්න ඕන. නීතිය ආධිපත්‍යය යටතේ අවශ්‍ය කරන පියවර ගන්න ඕන. ඒකට සම්බන්ධ වුණු මම මුලින් කිව්වා සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය වේවා පාලන අධිකාරිය වේවා රාජ්‍ය නිලධාරීන් වේවා සමුපකාර දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාතේ සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වේවා කවුරු වුණත් ඒකට අදාල කරන සම්බන්ධතාවයන් වෙන වෙනම විභාග කරමින් විමර්ශනය කරමින් ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිව අපි කියනවා මේ යෝජනාවට සංශෝධන යෝජනාවක් ගෙනාවේ කාගේ හෝ දේශපාලන අරමුණක් ඉෂ්ට කිරීම සඳහා නෙමෙයි. පැහැදිලිව අර්බුදයට මුහුණ පා තියෙන සමුපකාර සමිතිය අපි ඇවර කරලා අවසන් කරලා මේ ප්‍රශ්නයට උත්තරයක් භොයන්න යනවා නම් අර රත්තරන් බිත්තර ගන්න කිකිලිය මරා ගත්තා වගේ න්‍යායක මේ ප්‍රශ්නය විසඳන්න අපි සුදානම් නැහැ. ඒ නිසා අපිට අවශ්‍යයයි තැන්පත්කරුවන් මේ සියළුදෙනා ඒ අරමුණින් තමයි අපි මේ සංශෝධන යෝජනාව ගෙනාවේ කියන කාරණාව මතක් කරන්න ඕන. ඒවගේම එතුමාගේ අදහසක් තිබුණා පැහැදිලිවම මේ ප්‍රශ්නයේදී අපිට තේරෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය මම මෙහෙම කියන්නේ මංජුල වීරරත්න මන්ත්‍රිතුමා ඉතාම පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණෙහි නම සඳහන් කරමින් ප්‍රශ්න කිරීමක් කලා. මට තේරෙන්නේ නැහැ එතුමා ගයාන් දුමින්ද මන්ත්‍රිතුමා කිව්වේ මේ විද්‍යාව කියලා මම විශ්වාස කරනවා. එතුමන්ලාට තියෙනවා පොඩ් උත්පත්තියේ දෝෂයක්. සමහර ප්‍රශ්න නිවැරදිව හඳුනා ගැනීම පිළිබද ප්‍රශ්නයක්. එතුමා අපිට කියනවා ජනතා විමුක්ති පෙරමුණ මේ සභාව ඇතුළේ මහා දැවැන්ත පවා දීමක් කියලා මම එතුමාගෙන් අහනවා කාට සාපේක්ෂවද. කාට සාපේක්ෂවද ඒ පවා දීම . මම විශ්වාස කරනවා මට වෝදනා කරන්න පුළුවන් අද වර්තමාන යහපාලන ආණ්ඩුව අපේ රටේ ආර්ථිකය සිංගප්පූරුවට පාවලා දීලා මාර්තු මාසේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න නියමිත පනත් දෙකක් තියාගෙන ජනවාරි මාසේ 22 වෙනිදා සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනවා. ඒ පවා දීම මට සාපේක්ෂව ගත්තොත් මහා දැවැන්ත පවාදීමක්. මේ ආකාරයෙන් වෝදනා විවිධ ප්‍රශ්න අපි කාටත් තියෙනවා. ඒ මාතෘකා සාකච්ඡා කිරීම් සඳහා මෙතන අද මාතෘකාවක් යොදා ගත්තේ නැහැ. නමුත් අපිට ඉතින් පැහැදිලියි මේ කාරණාවේදී අපි කිසිදු පවා දීමක් කරලා නැහැ. අපිට ඕනකම තියෙන්නේ මේ ප්‍රශ්නයත් විසඳගෙන සමුපකාර සමිතියත් ආරක්ෂා කරගෙන ඒ සියළු වත්කම් දේපල තැන්පත්කරුවන් ඒ සියල්ල ආරක්ෂා කරන්න. එතුමන්ලා කිව්වා සමුපකාර තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමේ සමිතියක් හදලා තියෙනවා. වන්දනලාගේ ජේවිපි එකේ කියලා එහෙම එකක් නෙමෙයි. මොකද්ද හදලා තියෙන්නේ අන්න ඒකයි මම කියන්නේ මේ ප්‍රශ්න

හදුනා ගැනීමේ දුර්වලතාවය. අපි කැමති නැහැ ඔබතුමන්ලාට මේවා පැහැදිලි කරන්න. දැන් මෙතන ප්‍රශ්නය මොකද්ද. තැන්පත්කරුවන් සමුපකාර සමිතියකින් තොරව තැන්පත්කරුවෝ ඉන්න පුළුවන්ද. ග්‍රාමීය බැංකුවකින් තොරව තැන්පත්කරුවන් ඉන්න පුළුවන්ද. නැහැ අර්බුදයට ගිහින් තියෙන්නේ ආසන්න වශයෙන් තැන්පත්කරුවන් 60,000 ක් තමයි. නමුත් ඒ තැන්පත් තියෙන්නේ ග්‍රාමීය බැංකුවේ. ග්‍රාමීය බැංකුව සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය සතු ආයතනයක්. ඒ නිසා අපි රකින්න ඕනකම තියෙනවා තැන්පත්කරුවන් වගේම සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය හා ඊට අදාල ජාලය. එහෙම වුණොත් තමයි තැන්පත්කරුවනුත් ධූක ගනිමින් මේ සේවාව සහ ඒ ආයතන පද්ධතිය අපිට ධූකගන්න පුළුවනකම තියෙන්නේ. අන්න ඒ පදනමේ සිට සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය සහ තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයක් ගොඩ නගලා තියෙනවා එහි සභාපතිවරයා විදිහට මම කටයුතු කරනවා. ඒ නිසා වඩා නිවැරදි දිසාවකට මේ ප්‍රශ්නය විසඳා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන දේශපාලන නායකත්වයන් මග පෙන්වීමත් අපි මේ ප්‍රදේශය තුළ කරමින් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ගැටළුවක් නැහැ. මේ මතු වෙලා තියෙන අර්බුදයත් එක්ක තැන්පත්කරුවන් විතරක් නෙමෙයි ඒ ප්‍රශ්නයට මුහුණ පාලා තියෙන්නේ. තැන්පත්කරුවන් ඉතාම බරපතල ප්‍රශ්නයට මුහුණ පාලා තියෙනවා. මම අළුතින් කියන්න යන්නේ නැහැ. මේ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා ඉතා පැහැදිලිව මේ 60,000 කට ආසන්න තැන්පත්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඔවුන්ගේ දුෂ්කරතාවයන් උවමනාවන් ඒවගේම අගහිඟකම් ඒ සියළු දේ සාකච්ඡා කරපු නිසා ඒ ඔස්සේ තවදුරටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉතා පැහැදිලියි අද සමුපකාර ක්‍රියාවලිය ඇතුළේ මෙතුමා යෝජනා කරනවා දේපල පවරා ගන්න. මම දන්නවා මම ජීවත් වන සාලාව කොට්ඨාසයේ සමුපකාර කිරිඟල තියෙනවා. මම ජීවත් වන ගමෙන් ඉතාමත් දුප්පත් අහිංසක තරුණයින් කිරි ගොවියන් කිරි හරක් කිහිපදෙනෙක් එක්ක තමන්ගේ ජීවිතය ගැට ගහා ගන්නවා. කිරි ටික සමුපකාර සමිතියට දීලා. අද සමුපකාර සමිතිය ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා කිරිඟලේ කිරි ටික දෙන ගොවියෝ 10 දෙනාට අදාල මුදල් ටික දී ගන්න විදිහක් නැහැ. කිරි ටික ඒ සමුපකාර කිරිඟල ගත්තාට පස්සේ. මේවා අපි පවරා ගත්තාට පස්සේ මේ දේපල අත්පත් කර ගත්තාට පස්සේ නිතියක් දාලා මොකද්ද සිදු වෙන්නේ තැන්පත්කරුවෝ 60,000 වගේම මේ සමුපකාර ජාලයත් එක්ක ගැට ගැහිලා ඉන්න අනෙක් වක්‍රව හා ඝෘජු සියළුමදෙනාම තමුන්ගේ ජීවිත වල අර්බුද වලට යනවා. කවුද ඒවා ගණන් බැලුවේ. කවුද ඒ දේවල් සැලකිල්ලට ගත්තේ. කවුරුත් ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි අපිට සමිතියත් බැංකුවත් දෙකම තැන්පත්කරුවනුත් මේ පාර්ශව සියල්ල ආරක්ෂා කර ගැනීමේ උවමනාව තියෙන්නේ. ඒ පටු දේශපාලනික වූත් උවමනාවක් නෙමෙයි. ගැලරි උවමනාවක් නෙමෙයි. සැබෑ ලෙස මෙයට අදාල උවමනාවක් කියන කාරණය අපි ඉතා පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙමෙයි අද මේ අර්බුදය නිර්මාණය වෙද්දි අපි එදා මැයි මාසේ 08 වෙනිදා මේ ප්‍රශ්නය සාකච්ඡා කරද්දි වර්තමානයේ සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සභාපතිතුමාගෙන් අපි ඇහුවා මේ අර්බුදය ඔබතුමා දැන ගත්තාට පස්සේ ඇයි තවදුරටත් බැංකු වල ගිණුම් වලට අදාල මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඔබට ලබා ගන්න තැන්පත් මුදල් යළි දෙන්න බැරි නම් ඇයි නැවත තැන්පත් ලබා ගන්නේ. සමුපකාර සමිතිය කළ යුතුව තිබුණා මේ අර්බුදයට සාපේක්ෂව මොකද්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය කියලා නිසි වැඩ පිළිවෙල හදන්න. අද අපිට වාර්තා වෙනවා සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වෙනවා. රැස් වුනාට පස්සේ සමහර අධ්‍යක්ෂකවරු උදේට බස් එකේ එනවා. හවසට වාහන වලින් ගිහින් දාන්න ඕන. කැප කිරීම් කරන්න ඕන දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. සමහර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ අර කොමියුනිකේෂන් එකේ තමන්ට තියෙන වරප්‍රසාද වෙන්න පුළුවන් කම තියෙනවා වරප්‍රසාද භුක්ති විදීම නෙමෙයි ප්‍රශ්නය. කෝටි 59 ක් දැන් අහිමි වෙලා. අපි කවුරුත් උත්සාහ කරන්න ඕන කොහොමද මේක විසඳා ගන්නේ. තමන්ගේ පැත්තෙන් භොරකමකුත් වංචාවකුත් වෙලා තියෙද්දි කැප කිරීම් කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. නමුත් වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලය එහෙම නැහැ. මාස ගණන් වලට පවා රිලෝඩ් දාමින් විවිධ දේවල් වාහන පාවිච්චි කරමින් විශාල අකටයුතුකම් ප්‍රමාණයක් කරනවා. සමහර ඒවා අර්ථ දක්වන්න පුළුවන් වරප්‍රසාද විදිහට .නමුත් දැන් වරප්‍රසාද භුක්ති විදීමින් ඉන්න පුළුවන් වටපිටාවක් නෙමෙයි දැවැන්ත මූල්‍ය කඩා

වැටීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ පාර්ශවයෙනුත් කැප කිරීම් කරන්න ඕන. නමුත් අද එහෙම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ ග්‍රාමීය බැංකුවෙන් ඒවගේම ඒ සේවකයින්ගෙන් කලින් මතු වුණා ග්‍රාමීය බැංකු 24 ට අමතරව සමුපකාර ප්‍රාදේශීකයන්. අද සමහර සමුපකාර ප්‍රාදේශීකයන් වලට ගොනු වෙලා අදාල කළමනාකරුවන්ගෙන් ඇහුවාට පස්සේ සමුපකාර ඉතිහාසය ඉතාම බේදනීයයි. බිල් වලින් සිදු කරන වංචා ඒවගේම කළමනාකරුවන් නෙමෙයි හාල් මිටි 05 ක් දැම්මා නම් බිල් තියෙන්නේ වෙන විදිහකට. පරිපූ කිලෝ 500 ක් දැම්මා නම් බිල තියෙන්නේ කිලෝ 500 යි. තියෙන්නේ කිලෝ 450 යි. කළමනාකරුවන් සේවකයින් බරපතල ප්‍රශ්නයකට මුහුණ පාලා තමන්ගේ පෞද්ගලික සල්ලි වලින් ඒවා පියවන්න සිදු වෙලා තියෙනවා. සමහර දේශපාලනඥයින් විවිධ වාසි ගැනීම සඳහා තමන්ගේ උවමනාවන් වෙනුවෙන් තමන්ගේ සමුපකාර ප්‍රාදේශීකයින් ණයට බඩු දීලා අද ඒ ණය බිල් සමුපකාර ප්‍රාදේශීකයන් වල ඉන්න කළමනාකාර මහත්වරුන්ට මහත්මියන්ට ගෙවන්න සිදු වෙලා තියෙනවා. මේවගේ අවශ්‍ය තොරතුරු ඔක්කොම තියෙනවා. නමුත් අපි තොරතුරු කරුණු සහිතව සාකච්ඡා කලේ නැත්තේ ග්‍රාමීය බැංකුව මූල්‍යම වංචාව සම්බන්ධයෙන් කථා කරන මාතෘකාවක් නොවෙන ලෙස මේක නිර්මාණය වෙලා තිබුණු නිසා. අපි කියනවා මේ වෙලාවේ ග්‍රාමීය බැංකුව විතරක් නෙමෙයි සමුපකාර පද්ධතියම සි/ස නගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර පද්ධතියම කඩා වැටිලා අර්බුදයට ලක් වෙලා තියෙන්නේ. මේකට විසදුමක් අවශ්‍යයි. කළමනාකරණයක් අවශ්‍යයි. මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ නිසා දැන් මේ සාකච්ඡා වලදී කරුණු දැක්වීම් වලදී මේ මොහොතේදී අපි මතු කරනවා විශේෂම කාරණාව මොකදද හොරකමක් කරනවා හොරකමක් කළාට පස්සේ පොලිසිය මැදිහත් වෙලා හොරකම් කරපු භාණ්ඩය හොයා ගන්නවා. එතකොට අපේ රටේ නීතියක් නැහැ. භාණ්ඩය හම්බ වුණානේ. හොරා දැන් ගෙදර යන්න. භාණ්ඩය අදාල කෙනාට දෙන්නම් කියලා වෙන අපේ රටේ එහෙම නීතියක් නැහැ. හොරකමක් වංචාවක් දුෂණයක් නාස්තියක් වුණා නම් ඒක අපේ රටේ නීතිය අනුවත් මූලික නීතිය අනුවත් ඒකට ගත යුතු ක්‍රියාමාර්ග නිසි පියවර සිවිල් නීති සංග්‍රහයේ දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ නීතියේ මේ සියල්ලන්ගේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.. ඒ නිසා ඉතාම පැහැදිලියි මේ මොහොතේ සිදු වී තියෙන වංචාව, දුෂණය, අක්‍රමිකතාවය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා. වෙන වෙන කථා කරලා වැඩක් නැහැ. නීතිය ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා. නිශ්චිතව ගත්තොත් 2011 අංක දරණ සමුපකාර සමිති සංශෝධන ප්‍රඥප්තිය ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රඥප්තිය නිකුත් කරන්නේ 2011. නමුත් මෙය බල ගන්වනවා 2012 මැයි මාසේ 14 වෙනිදා ඉඳලා. මේ ඒ ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්තියේ 41 වගන්තියේ ඉතා පැහැදිලිව කියනවා කිසිදු ආකාරයකින් අර කලින් සඳහන් වුණා වගේම සමුපකාර රෙජිස්ට්‍රාර්වරයා හෝ සමුපකාර කොමසාරිස්වරයාගේ ලිඛිත පූර්ව නිර්දේශයකින් අනුමැතියකින් තොරව මුදල් වෙන් කිසිදු පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කරන්න බැහැ. ඒ නිසා මේ ගැටළුව නිර්මාණය වෙලා තියෙන්නේ අන්න එතැන් සිට. ඒ නිසා යන්න ඕනකම තියෙන්නේ සැබෑ නීතිමය කාරණා ඔස්සේ. වෙන වෙන දේශපාලන කාරණා ඔස්සේ ගිහිල්ලා මේ ප්‍රශ්නයට විසදුම හොයන්න බැහැ. පළවෙනි වැරද්ද වෙලා තියෙන්නේ මේ 2011 අංක 04 දරණ සමුපකාර සමිති සංශෝධන ප්‍රඥප්තිය වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් උල්ලංඝනය කිරීමේ කටයුතු නිසා තමයි මේ කියන සිදුවීම් සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතාම පැහැදිලියි මේ කාරණාව කොතනින් ද නිවැරදි කරගන්න ඕන කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි. එතනින් පස්සේ අපි දන්නවා මේ සමුපකාර සමිතියේ තියෙනවා බස්නාහිර පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය න්‍යාමන කමිටුවක් තියෙනවා මේ කමිටුව මාසිකව රැස් වෙන්න ඕන. ඒ කමිටුව තුළ බස්නාහිර පළාත් සමුපකාර සමිති සියල්ලටම වග කියන නිලධාරියෙක් ඒ න්‍යාමන කමිටුව නියෝජනය කරනවා. න්‍යාමන කමිටුව මාසිකව රැස් වෙලා එක් 28 කියන වාර්තාව සකස් කරනවා තමන් යටතේ තමන්ගේ අධීක්ෂණය යටතේ තියෙන සමුපකාර සමිති වල මූල්‍ය අය හා වැය පිළිබඳව වන වාර්තාව ඒක එක් 28 කියන වාර්තාව. මූල්‍ය න්‍යාමන කමිටුව විසින් සකස් කරන වාර්තාව. නමුත් අද දක්වා මේ මූල්‍ය න්‍යාමන කමිටු වාර්තාව විසින් පෙන්වා දීලා නැහැ මෙවැනි මූල්‍ය වංචාවක් මේ සමුපකාර සමිතියේ සිදු වෙලා තියෙනවා කියලා. එහෙම නම් මේවා ප්‍රශ්න කරන්න ඕන කොතනින්ද. ඒ විතරක් නෙමෙයි වක්‍රලේඛ අංක 2015- 2 කියන සමුපකාර සමිති භාර සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ වගකීම් හා කාර්යභාරයන් කියන ඒ වක්‍රලේඛයේ ඉතා පැහැදිලිව කියනවා සමුපකාර කොමසාරිස්වරයා විසින් නිකුත් කරපු

වක්‍රලේඛනයේ කාර්යය හා වගකීම එකී රුස්වීම් වලදී සමුපකාර සමිති ප්‍රඥප්ති රීති මාලා සමුපකාර සේවා විශ්‍රාම වැටුප් ප්‍රඥප්තිය සහ රීති මාලා සමිති අතුරු ව්‍යවස්ථා කාරක නියෝග සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් වරින් වර නිකුත් කරන වක්‍රලේඛ හා උපදෙස් පත්‍රිකා සමුපකාර සේවක කොමිෂන් සභාව ප්‍රඥප්ති වක්‍රලේඛ හා රෙගුලාසි අනුව තීන්දු තීරණ ගැනීමට මග පෙන්වීම. එතකොට කොතනද මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලය 2011 අංක 04 දරණ සංශෝධන ප්‍රඥප්තිය උල්ලංඝනය කරනවා. එවැනි උල්ලංඝනයක් වෙනවා නම් ඒක නිවැරදි කරන්න අදාළ කරන මාණ්ඩලික නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් ඒ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය වාඩි වෙනවා. එතකොට මොකද්ද දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී සාකච්ඡා වෙනවා ඉතාම පැහැදිලියි අපි මේ කපා කරන සෑම කාරණාවකම අවසාන අරමුණ විය යුතුව තියෙන්නේ තැන්පත්කරුවන් 60,000 ක ආසන්න වන තැන්පත්කරුවන්ගේ යළි තැන්පත් මුදල හා පොලිය ලබා ගැනීමේ අවසන් විසදුම. ඒවගේම ඒ විසදුම ලැබෙන කොට සමුපකාර සමිතිය සතු වත්කම් දේපල හා ඒ සේවාවන් ටික යථා තත්වයෙන් පවත්වන්න ඕනකම තියෙනවා. එහෙම නම් කොහොමද මේ ටික රැකගෙන මේ තැන්පත්කරුවන්ගේ ප්‍රශ්න ටික විසදන්නේ . අන්න එතනට තමයි අපිට මේ කාරණයේදී මැදිහත් වෙන්න සිදු වෙන්නේ. දැන් මෙතන සාකච්ඡා වුණා යම් යම් විසදුම් තියෙන බව. විසදුමක් අවශ්‍යයි. හැබැයි මෙතන සිදු වී තියෙන වංචාවට ඒ ක්‍රියාවලියට අදාළව නීතිය ක්‍රියාත්මක විය යුතුව තියෙනවා. මම අවධානය යොමු කරන්න කැමතියි ගොඩක් නීතිමය කාරණා ඉදිරිපත් කරන්නේ නැහැ ඉදිරි නීතිමය කටයුත්තක් තියෙන බැවින්. 1982 අංක 12 දරණ පොදු දේපල විෂයලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත මගේ අතේ තියෙනවා. ඒ පනතේ ඉතා පැහැදිලිව කියනවා බැංකු යන්න පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව ඒ පනතේ පැහැදිලි කරලා තියෙනවා සාපරාධී විශ්වාසය කඩකිරීම ඒක බරපතල දණ්ඩ නීති සංග්‍රහය යටතේ අර්ථ නිරූපනය කරලා තියෙනවා. දැන් ග්‍රාමීය බැංකුවේ තැන්පත්කරුවන් 60,000 තුළත් ඒවගේම සමස්ත මේ ආසනය තුළ ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශයේත් සියළු තැන්පත්කරුවන් තුළ බරපතල සාපරාධී විශ්වාසය කඩ කිරීමක් මේ තුළින් සිදු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී තැන්පත් කරන්න බලාපොරොත්තුවෙන් හිටපු සියළුම දෙනාගේ ඒ විශ්වාසය කඩ වෙලා තියෙනවා. ඒ නිසා පොදු දේපල පනත යටතේ යම් වැරද්දක් මෙතන සිදු වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතාම පැහැදිලිව කියනවා මේ පනතේ ඉතාම නිරවුල්ව සමුපකාර සමිති යන්නෙන් ජාතික රාජ්‍ය සභාව 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත හෝ තත් කාලයේ බල පවත්නා ඊට සම්බන්ධව පවත්නා ලිඛිත නීතියක් යටතේ ලියාපදිංචි කරන ලද නැතහොත් ලියාපදිංචි කරන ලදැයි සලකනු ලබන යම් සමිතියක් අදහස් වේ. සමුපකාර සංගමය යන්නේ ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත හෝ තත් කාලයේ බල පවත්නා ඊට සම්බන්ධ වෙනත් ලිඛිත නීතියක් යටතේ ලියාපදිංචි කරන ලද නැතහොත් ලියාපදිංචි කරන ලදැයි සලකනු ලබන යම් සංගමයක් අදහස් වේ. ඒ නිසා මගේ තියෙන ප්‍රශ්නය පොදු දේපල පනත ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය දේපල සම්බන්ධයෙන් නීතිය. එහෙම නම් සමුපකාර සංගමයත් සංමුපකාර සමිතියත් කියන්නේ පොදු දේපල පනත යටතේ සියළුම තියෙන වත්කම් දේපල රාජ්‍ය දේපල ඒ මුදල් රාජ්‍යයට අදාලයි ඒ නිසා එවැනි තීන්දු තීරණ එක එකකොට එක එක තැන් වල ගන්න පුළුවන්කමක් නැහැ. ඉතා පැහැදිලියි. ඒ නිසා එතනින් එහාට තවදුරටත් අපි පැහැදිලියි ඉස්සරහාට ගියොත් මෙතන දැන් සාකච්ඡා වුණා ඇතැම් ගරු මන්ත්‍රීවරුන්ගේ අදහස් වල ඇයි මේක නතර කරන්න බැරි වුණේ ඇත්තටම අපි දන්නවා ආයතනයක යම් අක්‍රමිකතාවයක් වුණොත් පළාත් සභාවට පුළුවන් අධ්‍යක්ෂක මණ්ඩලය තාවකාලිව අත් හිටුවලා බල රහිත කරලා කොමසාරිස් පාලනය මේකට ගන්න. නමුත් අද මේ දක්වා සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය එවැනි කිසිදු පියවරකට පරිවර්තනයකට වෙනසට ගන්න කිසිදු අධිකාරියක් හෝ දේශපාලන අධිකාරියක් කටයුතු කරලා නැහැ. ඇයි එහෙම වෙන්නේ. එවැනි බරපතල මූල්‍ය වංචාවක් සිදු වෙලා තියෙනවා. නමුත් පළාත් සභාව ක්‍රියාත්මක වෙලා නැහැ. කොමසාරිස් පාලනය යටතේ අඩුම ගාණේ අරගෙන දැන්වත් අවශ්‍ය මැදිහත්වීම කරන්න. එහෙම ඒවා සිදු නොවෙන්නේ ඇයි. ඒ විතරක් නෙමෙයි පොදු දේපල යටතේ මේ සමිති අදාළ වෙනවා. ඒ නිසා පැහැදිලියි මේක පළාත් සභා විෂයක් වුණත් ඊට සමගාමී විෂයක් වුණත් රටේ මූල්‍යම බලය තීන්දු තීරණ ගැනීමේ අයිතිය තාමත් තියෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවට. එහෙම නම් අපි ප්‍රශ්න කරනවා මේ වංචාව 2012 මැයි මාසේ 12 න් පස්සේ සිදු වෙලා තියෙන්නේ. ඒ නිත්‍යානුකූල නොවන මූල්‍ය

සමාගමකට මුදල් තැන්පත් කිරීමේ ක්‍රියාවලිය එහෙම නම් 2015 ජනවාරි මාසේ 08 න් පස්සේ වර්තමාන ආණ්ඩුව මේ දක්වා වසර 03 කට අධික කාලයක් ගිහිල්ලා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත කරලා තැන්තේ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න. දැන් බලයක් තියෙන්නේ ඔබතුමාලා අතේ. නීතිය තියෙන්නේත් ඔබතුමන්ලා අතේ . ඒ අවශ්‍ය කරන ආයතන පද්ධතිය තියෙන්නේත් ඔබතුමාලා අතේ. සීතාවක ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා කටා කරනවා. මේ මහා මූල්‍යම වංචාව පිළිබදව. ඒ නිසා ඇත්තට ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ආකාරයෙන් නෙමෙයි ගරු මන්ත්‍රිතුමනි. මේ තියෙන්නේ ඉතින් පැහැදිලිව වෙනත් වෙනත් අරමුණු ඔස්සේ මේ ප්‍රශ්නය ඉස්සරහාට අරන් යන එක ඒ නිසා අපි කල්පනා කළා පැහැදිලිව මේ ප්‍රශ්නයට වඩා නිවැරදි විසදුමකට එන්න අවශ්‍ය නීතිමය පියවරවල් වලට යන්න. අපි දන්නවා තැන්පත්කරුවන් සමහරක් පොලිසි වල පැමිණිලි ගොනු කරලා තියෙනවා. මට පුද්ගලිකව ප්‍රශ්නයක් තියෙනවා. මගේ තැන්පතුව මගේ මුදල් මට ලැබෙන්න ඕන තැන්පත් මුදල හා පොලිසි නමුත් යළි මම ඒක ලබා ගන්න මම පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දානවා. මොකදද වෙන්නේ පොලිසිය කිව්වොත් එක්කෝ පොලිසිය නඩු දාන්න ඕන. මම නැත්නම් පෞද්ගලිකව නඩුවක් දාන්න ඕන. වන්දි ගන්න නම් දිසා අධිකරණයේ නඩුවක් දාන්න ඕන. නැත්නම් එතනින් එහා මහේස්ත්‍රාත් අධිකරණයේ දාන්න ඕන. මම මගේ තැන්පතුව මගේ මුදල මට ලැබෙන්න තියෙන පොලිසි ඒක ලබා ගන්න මම නැවත පොලිසියට කියනවා පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ මොකදද පොලිසිය පැමිණිල්ල විභාග කරනවා. නඩු යන්න ඕන පැමිණිලි පාර්ශවය හෝ පොලිසිය දැන් තැන්පත්කරුවන් තවත් අර්බුද වලට ලක් වෙමින් පවතිනවා. දැන් සිදු විය යුතුව තියෙන්නේ ඉතාම පැහැදිලි නිශ්චිත එක කාරණාවක්. අපි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේදී පහුගිය 04 වෙනිදා මේ පැමිණිල්ල ගොනු කරමින් ඉල්ලා හිටියා අල්ලස් හෝ දූෂණ වංචා දූෂණ පනත යටතේ මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් නිසි නීතිමය පියවර ගන්න. ඒ විතරක් නෙමෙයි 1987 පොදු දේපල පනත යටතේ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයලා සිදු කරනු ලබන වැරදි පිළිබද පනත යටතේ අවශ්‍ය නිසි පියවර ගන්න. ඒ නිසා අපි අල්ලස් දූෂණ වංචා දූෂණ විමර්ශන කොමිෂමෙන් ඉල්ලා සිටිනවා දැන් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්න. වංචාවට දූෂණයට නාස්තියට එරෙහිව ගන්න පුළුවන් නිසි පියවර ගන්න. අපි පැහැදිලියි මෙතනදී නිශ්චිතව කියන්නේ අපි මේ සංශෝධන යෝජනාව ගෙනාවේ සමුපකාර පද්ධතියේ කඩා වැටට්ටීමේ අරමුණෙන් නෙමෙයි. මේ සංශෝධන යෝජනාව ගෙනාවේ කාගේ හෝ දේශපාලන අරමුණක් ඉටු කිරීමේ උවමනාවෙන් නෙමෙයි. මේ සංශෝධන යෝජනාව ගෙනාවේ මේ සමුපකාරයේ එක කොටසක් විතරක් රැක ගැනීම කියන කාරණාව වෙනුවෙන් නෙමෙයි. ප්‍රධාන වශයෙන් තැන්පත්කරුවන් ඒවගේම මේ සමුපකාර පද්ධතිය ඇතුළේ 600 කට ආසන්න සේවක පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අද වැටුප්, අර්ථ සාධක අරමුදල් මේ ආදි ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒ සියළු කාරණා ඇතුළේ සමුපකාර සමිතියත් මේ වංචාවක් අපි දෙකම විසදා ගන්න ඕනකම තියෙනවා. ඒ නිසා මම මගේ සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් වන පිළිතුරු කටාවේදී ඉතා පැහැදිලිව කියනවා මෙතන බරපතල වංචාවක් වෙලා තියෙනවා. ඒ වංචාව 2012 සිට සිදු වෙලා තියෙනවා. ඒ වංචාව පිළිබදව අදාල නීතිමය අධිකාරීන් පොලිසිය අධිකරණය ඒ සියළු ආයතන මේ පිළිබදව විධිමත් අපක්ෂපාති පරීක්ෂණයක් කළ යුතුව තියෙනවා. ඊට සම්බන්ධ වෙලා තියෙන දේශපාලන අධිකාරිය වේවා ආයතන පරිපාලන අධිකාරිය වේවා දෙපාර්තමේන්තු මට්ටමින් වේවා සම්බන්ධ වී තියෙන කුමන හෝ පාර්ශවයක් සම්බන්ධයෙන් තොරතුරු සහ කරුණු හරියට භොයාගෙන වංචා සහගත ලෙස සැලසුම් සහගත ලෙස වේතනාත්විතව මේ මූල්‍ය වංචාව සිදු වී තියෙනවා නම් ඒ සියළු පාර්ශව වලට එරෙහිව අවශ්‍ය නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න අදාල බලපෑම අපි කළ යුතුව තියෙනවා. මේ සියළුම මන්ත්‍රීවරුන් අදහස් දක්වද්දී සියළුදෙනාගේම අරමුණේ තිබුණේ තැන්පත්කරුවන් සහ මේ සියල්ල ආරක්ෂා වෙන්න ඕන රැක ගන්න ඕන කියන ඒ පදනමම ආරක්ෂා කරමින් මමත් මගේ පිළිතුරු කටාවේදී ඉතාමත් උවමනාවෙන්ම සිහිපත් කරනවා මෙතනදී තැන්පත්කරුවන්ට අනිවාර්යයෙන්ම කඩිනමින් විසදුමක් ලැබිය යුතුව තියෙනවා. ඒ විසදුම ලැබෙන කොට සමුපකාර සමිතිය සතු දේපල වත්කම් ඒවගේම අවුරුදු 41 කට ආසන්න කාලයක් උරුමකම් කියන සේවාවක් පවත්වාගෙන ආපු සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය තවදුරටත් අපේ වර්තමානයට සහ අනාගතයට ඉතුරු විය යුතුව තියෙනවා. ආරක්ෂා කළ යුතුව තියෙනවා. අන්න ඒ සඳහා ගත හැකි සෑම ක්‍රියාදාමයක්ම අපි ගනිමු. ඒක සාමූහිකව ගනිමු. ඒක පක්ෂ පාට හේදයකින් තොරව ගනිමු. සී/ස

නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය සහ තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය ලෙසත් අපට කරන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග සහ උද්දේශ්‍යණ ක්‍රියාමාර්ග සහ වෙනත් සියළුම ක්‍රියාමාර්ග ගනිමින් මේ සිදුවී තියෙන වංචාවට එරෙහිව ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලපෑමක් සිදු කරමින් තැන්පත්කරුවන් ඇතුළු සමුපකාර පද්ධතියත් එහි සේවකයින්ගේ ඒ සියළුදෙනා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම පක්ෂ පාට හේදයකින් තොරව ගනිමු කියන යෝජනාවක් ඉල්ලීමත් සියළුදෙනාටම කරමින් මේ යෝජනාව පිළිබඳව අදහස් දක්වනු සියළුම සහිත මන්ත්‍රිතුමන්ලාට මන්ත්‍රිතුමියන්ලාට ඉතාමත් ගෞරවනීය ස්තුතිය පුද කළ යුතුව තියෙනවා. මේක පක්ෂ පාට හේදයකින් තොරව 60,000 ක් වෙච්ච අපේ ආසනයේ විහිදිව්ව සියළුම තැන්පත්කරුවන්ගේ පොදු ප්‍රශ්නයක්. ඒක නිල් පාට නැහැ. රතු පාට කොළ පාට කියලා විශේෂයක් නැහැ. සියළුම තැන්පත්කරුවන් අපිත් එක්ක ජීවත් වන අපේ ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය ජනතාව ඒ නිසා අපි සියළුදෙනාම පක්ෂ පාට හේදයකින් තොරව මේ ප්‍රශ්නය නිවැරදි කර ගැනීම සඳහාත් වංචාවට දුෂණයට නාස්තියට සම්බන්ධ වුණු සියළුම පුද්ගලයින් ඒ දේශපාලන අධිකාරියට යම් සම්බන්ධයක් තියෙන අය ඒ සියළුදෙනාටම අදාලව නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියන බලපෑම විරෝධය සහ ඊට අදාල කරන උද්දේශ්‍යණය අපි අඛණ්ඩව ඉදිරියට ගෙන යමු කියන අදහස් දක්වමින් මේ පිළිබඳව අදහස් දැක්වූ සියළුදෙනාට ගෞරවනීය ස්තුතියත් පුද කරමින් මේ මාතෘකාව මේ සභාවේ මෙවැනි අවධානයකට ලක් කිරීමට ඇප කැප වූ සියළුදෙනාටම ගෞරවය හා ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියයි.

ගරු සභාපතිතුමා

බොහොම ස්තුතියි. ඉතා දිර්ඝ කාලයක් දිර්ඝ වෙලාවක් අපේ ප්‍රදේශයේ ප්‍රමුඛ ආයතනයක් විදිහට නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතිය පිළිබඳව ඇති වී තියෙන මූල්‍ය අර්බුදය අක්‍රමිකතාවය පිළිබඳව දිර්ඝ ලෙස කථා කළා. විශේෂයෙන්ම සමුපකාරය කියන්නේ හැමෝටම උපකාර කරන්න බිහි වෙච්ච ආයතනයක් අපේ රටේ. අපේ සමන්ත මන්ත්‍රිතුමා පැහැදිලි කළා බොහොම උත්තරීතර පරමාර්ථයක් ඇති ව 1956 මහජන ආණ්ඩුව යටතේ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව යටතේ බණ්ඩාරනායක මැතිතුමා පිලිප් ගුණවර්ධන මැතිතුමාලා එකතුව ආරම්භ කරපු සමුපකාර ව්‍යාපාරය මම හිතනවා මැත ඉතිහාසයේ 1977 න් පස්සේ මේවා වෙනස් කරන්න ගිහින් Modyfly කරන්න ගිහින් වුණු හදියක්ද කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද නේ දල්ල කඩලා කිරි ගහ කපලා හම්බ කරපු සල්ලි දාලා මිනිස්සු මීට කලින් ජීවත් වුණා. හැබැයි මේ සල්ලි විශාල ලාභ ලබන්න දාන්න ගිහිල්ලාද දන්නේ නැහැ අද නැති අර්බුදයකට අපි ගමන් කරලා ඒ මිනිසුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරිව සාමාජිකයින් 60,000 ක් ගනුදෙනුකරුවන් 16,000 ක් පමණ වන දෙනාගේ මේ සියළු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අද කුඩු පටටම් වෙලා ගිහිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ මේකේ වැරදිකාරයෝ ගැන කථා කරන්න ගියාම ලිපි ලේඛන මංජුල වීරරත්න මන්ත්‍රිතුමාත් ඉදිරිපත් කළා. අපේ වන්දන කළපහන මන්ත්‍රිතුමාත් ඉදිරිපත් කළා. එකම ආයතන වලත් ආපු ලේඛන තිබුණා. ඒවායේ විවිධ අදහස් තියෙනවා. සමහරක තියෙනවා තැන්පත් නැහැ කියලා. තව එකක තියෙනවා තැන්පත් තියෙනවා කියලා. කවුද මේක කළේ කියන කාරණය පිළිබඳව අපි හොයා බලන්නට කටයුතු කරන්නට ඕන. ඒ නිසා වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා ප්‍රකාශ කළ විදිහට මේවා අපේ රටේ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන තැනට දැන් ඇවිත් තියෙනවා. අධිකරණයට මේක අරන් යන්න ඕන. ඒවගේම මහා බැංකුව මේකට මැදිහත් වෙන්න ඕන. අද මහා බැංකුවේ තියෙන තත්වය අද මහා බැංකුවට මේවා හොයන්න වෙලාවක් නැහැ. එහි තියෙන අර්බුදය මම හිතන්නේ මීටත් වඩා විශාලයි කියලා. අපි අපේ බල ප්‍රදේශයේ විශාල පිරිසක් අද දැඩි අර්බුදයකට දැඩි කම්පනයකට පත් වෙලා තියෙන තත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට මේ බලපෑම කරන්න ඕන. ඒවගේම පළාත් සභාවට අපි මේ බලපෑම ඉදිරිපත් කරන්න ඕන. මේ සඳහා සාධාරණයක් අපේ ප්‍රදේශයේ ජනතාවට ඉෂ්ට කරන්න ප්‍රාදේශීය සභාව විදිහට අපි කථා කළේ අපි හැමදෙනාගේම වගකීම වෙන්වේ යුතුකම වෙන්වේ මේ වෙනුවෙන් වූ බලපෑමක් අදාල ආයතන වලට කරලා අපේ බල ප්‍රදේශයේ මිනිසුන්ට මේ සාධාරණය යුක්තිය ඉෂ්ට කරලා දෙන එකයි කියන කාරණය තමයි මට අවසාන වශයෙන් කථා කරන්න තියෙන්නේ. බොහෝ කාරණා ඉදිරිපත් වුණා. මම හිතනවා මේ ඉදිරිපත් වුණු කාරණා ඇත්නම් අපේ මන්ත්‍රිතුමන්ලා

මේවා ඇති මේ අක්‍රමිකතාවයන් හොයන්න. අදාල තැන් වලට ඉදිරිපත් කරන්න. ඒ නිසා පුද්ගලික වශයෙනුත් පොදුවෙන් සභාව විදිහටත් මම හිතනවා මැදිහත් විය හැකි සෑම අවස්ථාවකදීම මැදිහත් වෙලා මේ කාරණය යථාර්ථයක් බවට පත් කරන්නට මිනිසුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කටයුතු කරන්න ඕන කියන බවයි මම විශ්වාස කරන්නේ. මංජුල වීරත්න මන්ත්‍රිතුමාගේ යෝජනාව ආපු වෙලාවේ අපි හැමෝටම ප්‍රශ්නයක් තිබුණා. සමුපකාරය නැවත වතාවක් මේ තියෙන තත්වයෙනුත් එහාට වට්ටන්නද මේ යෝජනාව එන්නේ කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ යෝජනාව එතුමාගේ යෝජනාවක්ද නැත්නම් පක්ෂයෙන් දුන් යෝජනාවක්ද කියලා මට හිතුණා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ පාර්ලිමේන්තුවේ කථාවේ යම් කොටසක් බැලුවාම මට හිතුණා එතුමා කියලා තියෙනවා මේක අධ්‍යක්ෂක මණ්ඩලයම තමයි වැරද්ද කියලා. ඒ නිසා මේක පක්ෂයේ තියෙන වෝදනාව වහ ගන්න ඉරාන් වික්‍රමරත්න මහත්තයා දීපු යෝජනාවක්ද කියලා එක වෙලාවක මට හිතුණා මංජුල වීරත්න මන්ත්‍රිතුමා මේ යෝජනාව අරන් ඇවිත් අපේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න කියලා දුන්නාම. කෙසේ නමුත් අපි ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුව ඔබතුමාලාගේ ආණ්ඩුව. FCID එක හැදුවේ ඔබතුමාලා ඇවිල්ලා. අපේ වංචා අල්ලන්න කියලා තමයි හැදුවේ. මේ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් දැන්. ඒ නිසා ඔබතුමාලා මේකට මැදිහත් වෙන්න. මැදිහත් වෙලා අපේ බල ප්‍රදේශයේ අපේ සාමාජිකයන් අපේ ගනුදෙනුකරුවන් බේරලා දෙන්න කියන කාරණය තමයි අපි කියන්නේ. මේක තමයි හොදම අවස්ථාව සීමාවක මිනිස්සු වැටීලා තියෙන අමාරුවෙන් ඒ සාමාජිකයින් හා අපේ ගම් වල සාමාජිකයින් බේර ගන්න. ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන් නම් හොදම අවස්ථාව මේක තමයි කියලා අපි කියන්නේ. ඒක තමයි කරන්න පුළුවන් ලොකුම පින්කම කියලා. මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් වැරදිකාරයෝ අල්ලගෙන ඒ දෙය කරලා දෙන්න. එතකොට ඔබතුමන්ලාටත් හොද වෙයි. ඒ නිසා අපි හැමෝටමත් හොද වෙයි. අපෙන් මිනිස්සු අහන දෙයට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි ඔබතුමාලා මේ කියන කාරණය සඳහා මැදිහත් වුණොත්. කථා කළා ඇති දැන් අපි කියන්නේ අවශ්‍ය තරම් තොරතුරු තියෙනවා. ඒ සඳහා මැදිහත් වෙන්න කියන කාරණය මතක් කරමින් මම හිතනවා අපිට මීට වඩා අවශ්‍ය නැහැ පිළිතුරු දෙන්න. වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමා විශාල වශයෙන් මේ ගැන කරුණු ඉදිරිපත් කළා. අපේ අනෙක් මන්ත්‍රිවරුන් ඒ සම්බන්ධව අදහස් ඉදිරිපත් කළා. මේකේ බෙදීමක් නැහැ. හැමෝම මේ කාරණාවට එකගයි. ඒ නිසා මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වු යෝජනාවක් විදිහට මම සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් යෝජනා කරයි.

සීමාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දැනට පවතින අත්පන්දු ක්‍රීඩාව ක්‍රීඩාවට උචිත ලෙස නවීකරණය කර සංවර්ධනය කිරීමට හා ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විනිසුරුවන් පුහුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීම, ප්‍රදේශයේ තෝරාගත් සීමාවල තම අත්පන්දු ක්‍රීඩා පිටි සකස් කර ප්‍රවර්ධන සඳහා ප්‍රවර්ධන කටයුතු කිරීමට වැඩ පිළිවෙලක් සකස් කර දියත් කිරීම සඳහා මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, 05 - (06) යෝජනාව ඉදිරි සභා වාරයකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරනවා.

ගරු සභාපතිතුමා
ඔබතුමා එකගයි.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමාගේ ඉල්ලීම පරිදි ඉදිරි සභා වාරයක් සඳහා කල් තබන ලදී.

05 - (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා විසින් යෝජනා කරයි.

කොස්ගම කොට්ඨාසයේ තාවල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ මැද තාවල්ගොඩ ගම්වාසීන්ගේ පොදු පහසුකම් සඳහා භූමියක් හෝ ගොඩනැගිල්ලක් නොමැති අතර පොදු පහසුකම් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා පර්චස් 4 ක භූමි කොටසක් සීතාවක ප්‍රාදේශීය සභාව වෙත ඔප්පුවකින් පවරා දීමට අංක 139, තාවල්ගොඩ, කොස්ගම ලිපිනයේ පදිංචි ඒ.ආර්.එම්. ජයන්ත මහතා කැමැත්ත පල කර ඇත. ඒ බැවින් එම බිම් කොටස මැනුම් කටයුතු කර වෙන්කර ගැනීමට හා ඔප්පුවකින් සීතාවක ප්‍රාදේශීය සභාව වෙත ඔප්පු ගාස්තු සහා අරමුදලින් ගෙවා පවරා ගැනීමෙන් අනතුරුව පොදු පහසුකම් සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු කල යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, වැඩි අදහස් දක්වන්නේ නැහැ කාල වේලාව ගිනිත් තියෙන වේලාවේ. නමුත් කෙටියෙන් හරි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. මැද තාවල්ගොඩ කියන්නේ තාවල්ගොඩ ග්‍රාම සේවා වසමේ ඉතාමත්ම පුළුල් පරාසයක විහිදිවු ග්‍රාම සේවා වසමක්. මැද තාවල්ගොඩ ග්‍රාමසේවා වසම මුරුතගම, පහළ කොස්ගම නැගෙනහිර, ඉහළ කොස්ගම උතුර කනම්පැල්ල බටහිර හා කනම්පැල්ල නැගෙනහිර කියන මේ වසම් සියල්ලන්ගෙන්ම ආවරණය වෙලා තියෙන ග්‍රාම සේවා වසමක්. ඒකේ මැද තාවල්ගොඩ කියන කොටස ජනගහණය ඉතාමත්ම අධිකයි. භූමිය හිගයි. ඒ නිසා මෙම කොටසේ ජනතාවට පොදු පහසුකම් සඳහා ගොඩනැගිල්ලක් ඉදි කර ගැනීමට පහුගිය කාලේ මෙම කොට්ඨාසය නියෝජනය කරපු රංජනී ඉද්දගොඩ මන්ත්‍රීතුමියත් විශාල උත්සාහයක් දැරුවා. නමුත් ඒ වේලාවේ මේ ඉඩම් කොටස් පවරා ගැනීමට ඇති වුණු නීතිමය බාධාවන් ඔවුන්ගේ ඉඩම් වල තිබුණු අධිකරණමය කටයුතු නිසා ඒක නොහැකි වුණා. නමුත් දැන් ඒ අධිකරණමය කටයුතු නිමා වෙලා සියළුදෙනාගේ කැමැත්ත ඇතිව මේ ප්‍රාදේශීය සභාවට මේ ඉඩම් කොටස පවරා දෙන්නට ඔවුන් කැමැත්ත පල කරලා තියෙනවා. එම නිසා එම ඉඩම් කොටස පවරාගෙන මේ තුළ පොදු පහසුකම් සඳහා පහසුකම් සලසන ගොඩනැගිල්ලක් මේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඉදි කරලා දිය යුතු බවට මම යෝජනා කරනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. එම නිසා මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වු යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා විසින් යෝජනා කරයි.

කොස්ගම කොට්ඨාසයේ කනම්පැල්ල බටහිර ග්‍රාම නිලධාරී වසමේ කනම්පැල්ල කොස්ගම ප්‍රධාන මාර්ගයේ කනම්පැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ සිට කනම්පැල්ල දෙසට මාර්ගයේ දකුණු පසට ඇති දෙවෙනි මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කර ඇති අතර ඒ සඳහා නමක් යොදා නොමැත. ඒ සඳහා එම මාර්ගයේ පදිංචිව සිට යුධ සමයේ දී කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වළල්ලේදී රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරු අප්පි ඉන්දික කුමාර මහතා නමින් නම් කරන ලෙස එම මාර්ගයේ පදිංචි කරුවන් විසින් ඉල්ලීම කරන බැවින් මෙම මාර්ගය “ රණවිරු අප්පි ඉන්දික කුමාර මාවත” ලෙස නම් කල යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, පහුගිය යුද්ධය පැවති කාල සීමාවේදී කනම්පැල්ල ගමේ හිටපු තරුණයෙක් හැටියට අපේ ඉන්දික කුමාර තරුණයා ඒ යුද්ධයට ඉදිරිපත් වෙලා අපේ සිතාවක ප්‍රදේශය නියෝජනය කරමින් ඒ අපේ මව්බිම බේරා ගැනීමේ සටනට තමන්ගේ ජීවිතය පූජා කරනවා. ඒ 1998 ජනවාරි මාසේ 02 වෙනිදා. කිලිනොච්චිය ප්‍රදේශයේ ඇති වුණු යුධ වාතාවරණයකදී ඔහුගේ ජීවිතය අහිමි වෙනවා. ඔහුගේ දේහයවත් නැවත ගමට ගේන්නට අවස්ථාවක් උදා වුණේ නැහැ. අද වන විට වසර 20 ක් ගත වෙලා තියෙන මේ මොහොතේදී ඔහුගේ මව ඇතුළු සහෝදර සහෝදරියන් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඒ සියළුදෙනාගේම ඉල්ලීමත් එක්ක මේ මාර්ගයේ පදිංචි පවුල් 13 ක සාමාජිකයින් සියළුදෙනාම අත්සන් කරලා සියළුදෙනාගේම කැමැත්ත සමග ඒවගේම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී සුමනානන්ද ස්වාමීන් වහන්සේගේද ආශීර්වාදය ඇතිව මේ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කරලා තියෙනවා. එම නිසා මේ ඉල්ලීම ඉටු කරලා රණවිරුවන් දිවි පුදා බේරා ගත් මේ භූමිය සහ ඒ පරාජය කරපු ත්‍රස්තවාදය නැවත ගේන්න ඕන කියලා ප්‍රකාශ නිකුත් කරන මන්ත්‍රීවරු ඉන්න රටක රට වෙනුවෙන් ඒ දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් උපහාරයක් දක්වන්නට මේවගේ කටයුත්තක් අපිට කරන්න හැකි නම් එය ඉතා වටිනා කාර්යයක් ලෙසට අපි සලකනවා. එම නිසා මේ යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ ඒ අපි සියළුදෙනා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරපු රණවිරු අපේ ඉන්දික කුමාර මැතිතුමාට උපහාරයක් හැටියට. ඒ සඳහා සියළුදෙනාගේ සහයෝගය ලබලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙනුත් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. එම නිසා මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 444/ඒ මාවතගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ හයිලෙවල් පාර අද්දර පිහිටි වන්නිගේ වත්ත ඉඩම මැදින් දිවෙන මාර්ගය මාවතගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාල රත්මල්ගොඩ සීලරතන නායක ස්වාමීන් වහන්සේට ගෞරවයක් ලෙස උන් වහන්සේගේ නමින් "රත්මල්ගොඩ සීලරතන නාහිමි මාවත" ලෙස නම් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙනුත් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. එම නිසා මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

හදිසි යෝජනා

05 - (10) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උපලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංකය	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	මුදල රු.
1	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ හල්පේවත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් නිශ්චිත	සභාපති එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය, වග බටහිර	574,248.75
2	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ හල්පේවත්ත නව ජනපදය මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් නිශ්චිත	සභාපති එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය, වග බටහිර	572,842.44
3	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අයර්වත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් නිශ්චිත	සභාපති එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය, වග බටහිර	574,870.22
4	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ ගලගෙදර වවුල් කැලේ වත්ත 10 වන පටුමග පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති ගලගෙදර නැගෙනහිර ගොවි සංවිධානය	632,348.51
5	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ හිඟුරල හල්ගස්දෙනිය පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	උපමාන පාදක	සභාපති හිඟුරල රන්දිරි වැඩිහිටි සමිතිය, 429/ඒ, හිඟුරල.	300,612.94
6	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ කඩුගොඩ පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	උපමාන පාදක	සභාපති අරුණළු එක්සත් ගොවි සංවිධානය, කොස්ගම	337,787.61
7	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ හිඟුරල දෙහිගලන්ද පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන ප්‍රදාන(විශේෂ)	සභාපති හිඟුරල රන්දිරි වැඩිහිටි සමිතිය,/429 ඒ, හිඟුරල.	251,060.92
8	කහහේන මහජන පුස්තකාලයේ අභ්‍යන්තර වෙන්කිරීම් (වැඩකුළී ඇස්තමේන්තුව)	සභා අරමුදල්	සභාපති ග්‍රාම සංවර්ධන සමිතිය කහහේන,වග	150,419.82
9	පුස්වැලි ඔය අතුරු පාර සංවර්ධනය කිරීම	සභා අරමුදල්	සභාපති ගලගෙදර නැගෙනහිර ගොවි සංවිධානය	286,606.11
10	සුදුවැල්ල හෙළඋඩ මාර්ගයේ පළමු බෑවුම් කොටස සංවර්ධනය කිරීම	සභා අරමුදල්	සභාපති සුදුවැල්ල ප්‍රගති ගොවි සංවිධානය.	288,984.65
11	දිද්දෙණිය බණ්ඩාරවත්ත අතුරු පාර තාර දැමීම	සභා අරමුදල්	සභාපති දිද්දෙණිය දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය	286,966.37
12	ඉහළ හංවැල්ල දසවේල්ල මාවත (අල්ලිස් වත්ත පාර) බෑවුම් කොටස තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති සමගි වැඩිහිටි සංවිධානය ඉහළ හංවැල්ල දකුණ	287,059.55
13	තුන්තාන මහකන්ද මාර්ගයේ අවසන් කොටස සංවර්ධනය කිරීම	සභා අරමුදල්	සභාපති අපේක්ෂා වැඩිහිටි සමිතිය, මහකන්ද,තුන්තාන	287,491.24
14	මාවතගම නැගෙනහිර වන්නිගෙවත්ත පාර තාර දැමීම.	සභා අරමුදල්	සභාපති, පැරකුම් ගොවි සංවිධානය	287,426.37

15	2018.07.13 දින සීතාවක ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පවත්වනු ලබන තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ මන්ත්‍රී මණ්ඩලය හා නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින පුහුණු වැඩමුළුව සඳහා වියදම් ඇස්තමේන්තුව.	සභා අරමුදල්	සරප්, සංවර්ධන නිලධාරී, ආර්.පී.එන්.පී ජිනදාස මයා	41,206.00
16	කොස්ගම ප්‍රිමික්ස් අංගනයේ වහලය අළුත්වැඩියා කිරීම.	සභා අරමුදල්	සභාපති, කැලණි මිටියාවක 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	150,268.20
17	කොස්ගම ආයුර්වේද ගොඩනැගිල්ලේ වහලය සකස් කිරීම.	සභා අරමුදල්	සභාපති, කැලණි මිටියාවක 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	686,668.80
18	මුරුතගම නාගරුක්කරාම පාර තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම හා ධර්මග්‍රාමය ප්‍රජා ශාලාව ඉදිරිපස ආවරණ තාප්පය බැඳීම.	සභා අරමුදල්	සභාපති, ස්වභක්ති ගොවි සංවිධානය, මුරුතගම	355,822.30
19	ගල්කන්ද පාර ප්‍රතිසංස්කරණය කිරීම	සභා අරමුදල්	සභාපති, බෝධිභාරකාර සමිතිය. වේරගොල්ල උතුර, පුවක්පිටිය	287,111.55
20	කණම්පැල්ල සමුපකාරය ඉදිරිපිට සමගි මාර්ගය සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, තාවල්ගොඩ ගොවි සංවිධානය, කොස්ගම	174,849.56
21	ශක්ති උයන මාර්ගය සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, ස්වර්ණ ජයන්ති රණවිරුගම සුභසාධක සමිතිය, සාලාව	86,631.24
22	කොස්ගම සතිපොළ මාළු වෙළඳ සැල අප ජල කාණුව තනා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, කැලණි මිටියාවක 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	55,412.75
23	කහව පරණගම මාර්ගයේ පාලිත මහතාගේ නිවස අසල සිට කහව දෙසට මාර්ගය පළඳු මකා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, තාවල්ගොඩ ගොවි සංවිධානය, කොස්ගම	171,658.55
24	පාදුක්ක වැඩ ඒකකය සඳහා ගොඩනැගිල්ල සැදීම	සභා අරමුදල්	සෘජු ශ්‍රමික	375,000.00
25	2018 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් සඳහා පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය සඳහා වියදම් ඇස්තමේන්තුව	සභා අරමුදල්	සරප්, සංවර්ධන නිලධාරී, ආර්.පී.එන්.පී ජිනදාස මයා	76,000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මෙම ව්‍යාපෘති සියල්ල මන්ත්‍රීවරුන්ට ලබා දෙන මුදල් හා පළාත් සභා, පළාත් නිශ්චිත, උපමාන පාදක හා විමධ්‍යගත අරමුදල් හරහා අපිට ඉදිරිපත් වූණ ඒවා.

ගුණ යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ලියනගේ චන්දන කුමාර මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

06. කාරක සභා වාර්තා .

06 – (01) 2018.06.25 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.06.25 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (02) 2018.06.26 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, කාර්මික සේවා කාරක සභා වාර්තාවේ පෙර කමිටුවේ ප්‍රගතිය සලකා බැලීම 14 වෙනි කොටස දිද්දේණිය සුසාන භූමිය මැදින් තියෙන ස්කාගාර ගබඩාවක් වෙත යාමට තියෙන පාර ගැන මම කථා කළා. මට මේක ඇත්තටම යන්නේ කෙහෙද කියලා ඇහුවාම මල්ලේ පොල් කියනවා වගේ පිළිතුරක් තමයි මට ලබලා දිලා තියෙන්නේ. මම කිව්වේ මේ සුසානභූමියට මැද්දෙන් යන්න තියෙන පාර ඉවත් කරලා දෙන්න කියලා. මට මේකේ ලස්සන තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබා දිලා තියෙනවා. මේකේ තියෙන්නේ අරක්කු ගබඩාවක් නෙමෙයි. බල්බි සහ බිස්කට් ගබඩාවක් කියන එක තමයි තියෙන්නේ. මට ඒකේ තියෙන දේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මට මේකේ සුසාන භූමිය මැදින් යන්න තියෙන පාර තමයි මම ඉවත් කරලා දෙන්න කියලා ඉල්ලුවේ. මොකද මේ සභාව නොමැති කාලයේ මේ පිළිබඳව ප්‍රශ්න ආවා. ඒ අවස්ථාවේ සභාපතිතුමා මෙතන නොහිටිය නිසා අපි ලේකම්තුමාට ගමේ ස්වේච්ඡා සමිති දැනුම් දිලා තියෙනවා. ඒ පිළිබඳව කිසිම දෙයක් නැහැ. ඒ පාරේ තියෙනවා කළු ගලක් එහෙම තියෙනවා. කළු ගලට බෝර දානකොට අපි ලේකම්තුමා දැනුවත් කිරීම කළා.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමියගේ කාරණය අපි සලකා බලන්නම් ඊළඟ කාර්මික සේවා කාරක සභාවේදී. මේක වැරදීමක් වෙන්න ඇති. ඒ සම්බන්ධව කථා වුණා නම් එය දෝෂයක් වෙන්න ඇති මුද්‍රණයේ දෝෂයක් වෙන්න ඇති. ඒ පිළිබඳව අපි සලකා බලලා ඊළඟ කාර්මික සේවා කාරක සභාවට මම දැනුම් දෙන්නම්. ඔබතුමිය කිව්ව කාරණය නෙමෙයි නම් තියෙන්නේ. අපි ඒක ගැන භොයලා බලලා ඔබතුමියට දැනුම් දෙන්නම්.

2018.06.26 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (03) 2018.06.28 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.06.28 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (04) 2018.06.29 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

ගරු සභාපතිතුමා

2018.06.29 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීම් වාර්තාවේ 16 වන පිටුවේ ආයතනික ගෙවීම් අංක 49 යටතේ දේශීය ණය සංවර්ධන අරමුදලේ පළමු වාරිකය සමග වාරික ගෙවීම රු.891,960.25 ක් ලෙස සංශෝධනය විය යුතුයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේදී මම පහුගිය කාරක සභාවට නොමෙයි ඊට පෙර කාරක සභාවේදී කොස්ගම විලේප් නිවාසලාභීන්ගේ සුභ සාධක සංගමය විසින් කළ ඉල්ලීම ගැන කථා කළා. අපි පහුගිය කාරක සභාවේදී තීරණයක් ගත්තා එම විදුලි බිල හා ජල බිල නිරවුල් කරලා ඒක සමිතියට ඉදිරියට බිල්පත් පියවා ගෙන කටයුතු කරගෙන යන ලෙස. එම ගොඩනැගිල්ල සභාව සමග ගිවිසුමකට එළඹිය යුතුයි කියලා . නමුත් එය මේ වාර්තාවේ ඇතුළත් වෙලා නැහැ.

ගරු සභාපතිතුමා

ඒ ලිපි කාරක සභාවට ඉදිරිපත් කළාද ගරු මන්ත්‍රීතුමා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

පහුගිය වාර්තාවේ තියෙනවා කාරණය. නමුත් මේ කාරක සභාවේදී ගත්ත තීරණය මේ වාර්තාවේ ඇතුළත් කරලා නැහැ.

ගරු සභාපතිතුමා

මම මේක මුදල් කාරක සභාව වෙලාවට වාර්තා කරන්නම් ගරු මන්ත්‍රීතුමා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහුට මල්ලිකාරවිට් මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, මුදල් කාරක සභා වාර්තාවේ පිටු අංක 22 ඇස්තමේන්තු සලකා බැලීම යටතේ 46 - ඉහළ හංවැල්ල දසවෙල්ල මාවත තේක්කවත්ත පාර කියලා තියෙන්නේ ඒක අල්ලිස් වත්ත පාර වෙන්න ඕන.

ගරු සභාපතිතුමා

හරි ගරු මන්ත්‍රීතුමිය.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මුදල් කාරක සභා වාර්තාවේ 05 වෙනි පිටුව 21 වන තීරණය දඹෙර පුස්තකාල කාරණය. ගල් ටික අල්ලලා ඉවරයි කියලාද තියෙන්නේ.

ගරු සභාපතිතුමා

නැහැ ඒ අය ගල් ටික අතින් තමයි ගෙනත් තියෙන්නේ. මම හිතන්නේ ඒ ගෙවීම කරන්න වෙයි. ඒ කොන්ත්‍රාත්කරු වැඩිය හොද නිසා තමයි අපිට ලිපිය දාලා ඒ අය ගෙනත් වැඩේ යන්න ඕන නිසා තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ අවශ්‍යතාවය ඊළඟ මුදල් කාරක සභාවේදී සලකා බලමු. ඒ අය වඩා හොදට මේක පවත්වාගෙන යන්න ඕන නිසා තමයි එහෙම ගෙනත් අල්ලලා තියෙන්නේ.

2018.06.29 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06- (05) 2018.06.11 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.06.11 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06- (06) 2018.06.29 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.06.29 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07. ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශ.

07 – (01) 2018 මැයි මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය .

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා.

ගරු සභාපතිතුමනි, මෙතන මැයි මාසයට අදාළ වාර්තාව තියෙන්නේ. මම ඉල්ලීමක් කරනවා ලැබීම් යටතේ වරිපනම් හා බදු කුලී වැනි දේවල් මෙතන ඉලක්කම් විදිහට සඳහන් වෙනවා අදාළ ලැබුණු අගයන්. නමුත් අපි ප්‍රාදේශීය සභාවේ නියෝජිතයින් විදිහට දැනට මේ සභාවට අයවිය යුතු වරිපනම් බදු හා අනෙකුත් බදු වල ලැබීම් පිළිබඳ ගැටළුවක් තියෙනවාද. වරිපනම් හා බදු නොගෙවන අය පිළිබඳව එහෙම අපිට අදහසක් නැහැ. අපිට දැන් තියෙන්නේ ඉලක්කමක් පිළිබඳ අදහසක් විතරයි. නමුත් අද පුළුවන් හැකියාවක් තියෙනවාද ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හෝ ආදි වශයෙන් නොලැබෙන ඒවා පිළිබඳව යම් අදහසක් ගන්න. ලැබෙන ඒවා පිළිබඳව අගය තියෙනවා. ඒ අගය ප්‍රමාණවත් නැහැ. ලැබිය යුතු ප්‍රමාණයට සාපේක්ෂවද මේ ලැබෙන්නේ. නැත්නම් ලැබිය යුතු මුදලද ආදි වශයෙන් පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕන. ඒ නිසා ඉදිරි සභා වාරයක හෝ මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවකට එවැනි පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි කියලා කියනවා.

ගරු සභාපතිතුමා

හරි ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ඊළඟ මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවට මේ පිළිබඳව වාර්තාවක් දෙන්න පුළුවන්. අඩු වීම් වැඩිවීම් මත නිශ්චිතවම නෙමෙයි. නොලැබෙන දේවලුත් තියෙනවා. ලැබෙනවා. නිශ්චිත නැහැ. වර්ෂය අවසාන වෙනකොට බොහොමයක් ලැබෙනවා. හරියටම කාර්තු වලටම ලැබෙනවා කියලා කියන්න බැහැ. සාමාන්‍යයෙන් සමහර කාර්තු වලට ලැබෙනවා. සමහර කාර්තු වලට ලැබෙන්නේ නැහැ. මේ සම්බන්ධව අපිට පුළුවන් ඔබතුමාට කරුණු ඉදිරිපත් කරන්න.

2018 මැයි මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහා සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරපු පෞද්ගලික ප්‍රකාශ 03 ක් තියෙනවා. මංජුල වීරරත්න මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න අවශ්‍යයිද. දැන් අපි ඒ ගැනනේ බොහෝ වෙලාවක් කථා කළේ. ඇයි නැවත ප්‍රකාශයන් ඉදිරිපත් කරන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා.

ගරු සභාපතිතුමා ඒ සභාවේ කථා කළේ වෙන යෝජනාවක්. සභා දේපල සම්බන්ධයෙන්. මේ ප්‍රකාශය කියන්නේ වෙනම කථාවක්. ප්‍රකාශය කරන්න පුළුවන්. යෝජනාවක් නෙමෙයි. මම කෙටියෙන් කියන්නම්. මුල ටික නැතිව අවසානය කියන්නම්.

මේ 41 (1) වගන්තිය උල්ලංඝනය කරමින් මහා බැංකුවේ අනුමත නොමැති මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කිරීම නිසා එබැවින් මේ පිළිබඳව සොයා බලා අධ්‍යක්ෂක මණ්ඩලය කර ඇති වරදට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කෙසේ හෝ කඩිනමින් අභියාචනා ජනතාවගේ මුදල් ආපහු ගෙවීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් පළාත් සභා සමුපකාර කොමසාරිස්තුමාට, පළාත් සභා සමුපකාර අමාත්‍යතුමාට, ආණ්ඩුකාරතුමාට මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාට දන්වා යවන ලෙසට ඉල්ලා සිටිනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා.

ගරු සභාපතිතුමනි, බොහොම කෙටියෙන් කියන්නම්. අංගමුව මංසන්ධිය සඳහා යම් කිසි සංවර්ධන වැඩපිළිවෙලක් මා විසින් කරනවා. එතන්ට විදුලි පහනක් දාන්න විදිහක් නැහැ කණුවක් නොමැති නිසා. මම විදුලිබල මණ්ඩලයට

ඉල්ලීමක් කරනවා විදුලි පහනක් දාන්න පුළුවන් කණුවක් ලබා දෙන්න කියලා. ඒත් එක්කම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පළාත් ඉල්ලීමක් කරනවා බස් නැවතුම්පල අළුතින් හදන්න දෙන්න කියලා. ඒ යෝජනා 02 තමයි කියෙන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, අද උදෑසන ඔබතුමාටත් අපි කොස්ගම සුමේධ විද්‍යාලය විදුහල්පතිතුමා ඇතුළු දෙමාපියන් පිරිසක් විසින් ඉදිරිපත් කරපු පෙත්සමකුත් ඉදිරිපත් කළා. ඒත් එක්කම බැඳුණු කාරණාවක් පිළිබඳව තවත් පොඩි ප්‍රකාශයක් කරනවා. කොස්ගම සුමේධ විද්‍යාලයට පිවිසෙන හයිලෙවල් මාර්ගයේ සිට වෙළු හරහා පිවිසුම් මාර්ගයක් පහුගිය කාලේ සභාවේ මැදිහත් වීමත් හරහා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් අදාල ඉඩම් හිමියන්ගේ අනුමැතිය අරගෙන දීලා පයින් ගමන් කරන්න පුළුවන් මාර්ගයක් විදිහට සභාව හදලා එය ඉදිරියට පුළුල් කරන්න අවශ්‍ය ඉඩම් කොටස සහ අවසරය ලබා දෙන ලෙස ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙතින් ප්‍රාදේශීය සභාව ඉල්ලීම් කරලා තිබුණා. නමුත් ඒ කටයුත්ත දැන් මේ වනවිට පස්සට ගිහින් තියෙනවා. ඒ නිසා නැවත ඒ ලිපිගොනුව යාවත්කාලීන කරලා පහුගිය දවසේ ගොවිජන සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාත් මේ ස්ථානයට ඇවිත් නැවත ඒ යෝජනාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. ඔහුගේ සභායත් මේකට ලබා දන්නම් කියලා. ඒ නිසා සභාවෙන් නැවත ඉල්ලීමක් කරලා එහි පිටපත් දැනට මෙම කොට්ඨාසය නියෝජනය කරන වන්දන මුදුන්කොටුව මන්ත්‍රීතුමාටත් මටත් ලබා දෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා.

ගරු සභාපතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරල මැතිතුමිය සහ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය අද දින සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් නිවාඩු අනුමත කරනවා.

මම නැවත වතාවක් ගරු මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට මතක් කරනවා සංයුක්ත සැලැස්ම අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ වැඩමුළුව මේ මස 13 වෙනිදා පැවැත්වෙනවා. ඒ සඳහා සියලුම දෙනා සහභාගී වෙන්න කියන ඉල්ලීම කරනවා. උදේ 10.00 ඉදන් සවස 4.00 වෙනකම් පැවැත්වෙනවා. ඒවගේම කාර්යසාධන තරගයේදී ප්‍රථම ස්ථානය ලබා ගත් දෙහිවල ගල්කිස්ස පෙර පාසල ස්වයංභූමි නිරීක්ෂණය 2018.07.12 වන දින බ්‍රහස්පතින්දා උදේ 7.00 ට පිටත් වෙනවා. ඒ සඳහාත් නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ මන්ත්‍රීතුමන්ලාටත් සහභාගී වෙන්න කියලා මම දැනුම් දෙනවා. අපි තොරතුරු පත්‍රිකාවක් ලබලා දුන්නා එයත් මම නැවතත් මතක් කරනවා පුළුවන් ඉක්මනින් ඉදිරි කාරක සභා වාර වලදී හරි තොරතුරු පෝරමය පුරවලා අපිට ලබා දෙන්න කියන ඉල්ලීමක් කරනවා.

ඒ අනුව අද දින සභාවට සහභාගී වුණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාටත් ස්තුතියත් ගෞරවයත් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ගෞරවයත් ස්තුතියත් පුදකරමින් අද දින සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. බොහොම ස්තුතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 7.15 ට නිමාවට පත්විය.

කේ.ඒ. වන්දන පද්මසිරි,
ලේකම්,
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

2018.07.10 වන දින
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

